



සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය
සේවකයින්ගේ සේවකයින්ගේ සේවකයින්
Employees' Trust Fund Board



වාර්ෂික වාර්තාව
வருடாந்த அறிக்கை
ANNUAL REPORT
2024

Innovation in a
*Sustainable
Journey*

නිරන්තර තර්කය

නවෝත්පාදනය

නිරන්තරයෙන් වෙනස් වන ලෝකයක, විවිධ අභියෝගයන්ට මුහුණ දෙන සමාජ ආරක්ෂණ පද්ධතිවල හෙට දවසේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත. සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ මේ වසරේ වාර්ෂික වාර්තාවේ පදනම වන්නේ තිරසර ගමනට නවෝත්පාදනය යන්නයි. වර්තමාන සහ අනාගත පරම්පරාවන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා තාක්ෂණය, උපාය මාර්ගික ප්‍රතිසංස්කරණය සහ අනුවර්තන ප්‍රතිපත්ති උපයෝගී කර ගැනීම අපගේ නිරන්තර අපේක්ෂාව වේ.

සමාජ ආරක්ෂණය තවදුරටත් සාම්ප්‍රදායික ක්‍රම වලින් ආවරණය කිරීම අසීරු කටයුත්තකි. වය අපේක්ෂා කරන අභියෝග බාධාවකින් තොරව ජයගැනීමට ඩිජිටල් පරිවර්තන වැලඳ ගැනීම සහ දිගුකාලීන තිරසාර භාවය සහතික කිරීම වැනි නව්‍ය විසඳුම් කෙරෙහි නැඹුරු විය යුතුමය. අසීරුතාවයන්ගෙන් තොරව සේවා සැපයීමත්, අරමුදල දිර්ඝ කාලීනව සුරක්ෂිත කිරීමත්, තිරසාර ආයෝජන උපාය මාර්ග ශක්තිමත් කිරීම තුළින් සිදුකල හැක. අපගේ සාමාජික පදනම පුළුල් කිරීමෙන්, අරමුදලේ ප්‍රතිලාභ පුළුල් සේවක පිරිසකට ව්‍යාප්ත කිරීමේ අපේක්ෂාවද නවෝත්පාදන ක්‍රම හරහා ඉටුකරගත හැකිය.

සාමාජික ප්‍රජාව තුල විශ්වසනීයත්වය ඇති කිරීම සඳහා වය මහඟු පිටුවහලක් වේ. පීඩාකාරී වැඩ පරිසරයෙන් මිදී නැවුම් අත්දැකීම් තුළින් කාර්ය සාධනය හා සුහදශීලී සේවක පිරිසක් නිර්මාණය වේ. අපගේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ සමස්ත සාමාජිකයන්ට උසස් සේවයක් සැපයීම හා සේවය අවසාන කිරීමේදී මූල්‍ය සුරක්ෂිත භාවයයි. ඒ යන අභිමානවත් ගමනේදී නවෝත්පාදනය කෙරෙහි නැඹුරු නොවන්නට අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම අසීරු වනු ඇත.

සේවා නියුක්තියන්ගේ භාර අරමුදලෙහි ප්‍රමුඛතම අරමුණ වනුයේ, එහි සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීය ජීවිතය අවසානයේ දී ඔවුන් විෂයයෙහි මූල්‍ය සුරක්ෂිතභාවය සහතික කිරීමයි. මෙම අරමුණ ඉෂ්ටසිද්ධි කරනු පිණිස අරමුදල පහත සඳහන් ආකාරයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරයි:

- (අ) මූල්‍යකරණය සහ ආයෝජනය මඟින් සේවක නිමිකාරත්වය, සුභසාධනය සහ ආර්ථික ප්‍රජාතාන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම;
- (ආ) කොටස් හිමිකම් හරහා කළමනාකරණය තුළ සේවක සහභාගිත්වය දිරිමත් කිරීම;
- (ඇ) සේවක දායකත්වය රහිත විශ්‍රාම ප්‍රතිලාභ ලබා දීම;
- (ඈ) මෙම පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම.

පටුන

004

අපගේ 44 වන වාර්ෂික වාර්තාව පිළිබඳ හැඳින්වීම

- 005 අන්තර්ගතය
- 006 අප කවුරුන්ද යන වග
- 007 ප්‍රධාන මූල්‍ය තත්ත්වයන්
- 008 ප්‍රධාන සන්ධිස්ථාන
- 010 අගය නිර්මාණය කිරීමේ මාදිලිය
- 012 මණ්ඩලයේ කොට්ඨාශ / අංශ / ඒකකවල කාර්යයන්
- 014 කාර්ය සාධන සමාලෝචනය

016

ආයතනික භාරකාරීත්වය

- 017 සභාපතිවරයාගේ සමාලෝචනය
- 021 කළමනාකරණ සාකච්ඡාව සහ විශ්ලේෂණ
- 038 අධ්‍යක්ෂ මණ්ඩලය
- 043 ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය
- 048 කළමනාකාරීත්ව කණ්ඩායම
- 050 ආයතනික පාලනය
- 055 අනු කමිටු
- 060 අවදානම් කළමනාකරණය

067

මූල්‍ය තොරතුරු

- 068 විස්තීර්ණ ආදායම් ප්‍රකාශය
- 070 මූල්‍ය තත්ව ප්‍රකාශය
- 071 ස්කන්ධ වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය
- 073 මුදල් ප්‍රවාහ ප්‍රකාශය
- 074 නාණ්ඩාගාර බැඳුම්කර කළමි
වෙළෙඳපොල අගය
- 076 ලැයිස්තුගත ණයකර කළමි
වෙළෙඳපොල අගය
- 077 ස්කන්ධ අයෝජන ප්‍රකාශය
- 081 මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් හා
වැදගත් ගිණුම්කරන ප්‍රතිපත්ති

118

අතිරේක තොරතුරු

- 115 විගණකාධිපති වාර්තාව 2024
- 123 විගණකාධිපති වාර්තාව සම්බන්ධයෙන්
මණ්ඩලීය හිරිකිණි
- 411 දස වසරක සංක්ෂිප්තය
- 412 මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය
- 413 සංඛ්‍යා ලේඛණ ඇමුණුම්
- 416 අපේ ප්‍රභාවිම්

44 වන

වාර්ෂික වාර්තාව
පිළිබඳ හැඳින්වීම

වාර්ෂික වාර්තාවේ අන්තර්ගතය

වාර්තාවේ අන්තර්ගතයමෙය සේවා නියුක්තියන්ගේ භාර අරමුදල්
මණ්ඩලයේ 44 වන වාර්ෂික වාර්තාව වන අතර, මෙමගින්
ආයතනය 2024 වසරේදී විහි ප්‍රතිලාභීන් සහ අනෙකුත්
පාර්ශ්වකරුවන්ට වටිනාකමක් ලබා දී ඇති ආකාරය පිළිබඳ
සවිස්තරාත්මක විස්තරයක් සපයයි.

2024 වාර්ෂික වාර්තාවේ අන්තර්ගතය 2024 ජනවාරි 01 සිට
2024 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ප්‍රධාන කාර්යාලය
සහ ශාඛා ජාලය පුරා ක්‍රියාත්මක වන මෙහෙයුම් ආවරණය
කරයි. නවතම වාර්තාව 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන්
වූ වර්ෂය සඳහා වන අතර, ඒ සඳහා මෙම වාර්තාව
පුරාම සංසන්දනාත්මක තොරතුරු ලබා දී ඇත. මෙම
වාර්තාවේ අන්තර්ගතය සංවිධානයට මෙන්ම විහි ප්‍රධාන
පාර්ශ්වකරුවන්ට ද වැදගත් වන කරුණු අවධාරණය
කරමින් සංවර්ධනය කර ඇත.

වාර්තාවේ අරමුණ

අපගේ අන්තර්ගත පාර්ශ්වකරුවන් සමඟ කෙටිකාලීන, මධ්‍යම
හා දිගුකාලීනම වටිනාකම් නිර්මාණය කිරීමේ අද්විතීය
කාර්යභාරය බෙදාහදා ගැනීම මෙම වාර්තාව ඉදිරිපත්
කිරීමේ අරමුණයි. විමර්ශන විමර්ශන උපාය මාර්ග,
පාලනය සහ අරමුදල් කළමනාකරණය පිළිබඳ සංක්ෂිප්ත
සන්නිවේදනයක්ද ඉදිරිපත් කරන අතර, විහි මූල්‍ය කාර්ය
සාධනය සහ සංවිධානය විසින් නිර්මාණය කරන ලද
සමාජමය මං සලකුණු අතර සම්බන්ධතාවයද පෙන්නුම්
කරයි.

වාර්තාව ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත වලින් සමන්විත
වන අතර සැසඳීම් සහ වැඩිදුර විශ්ලේෂණයන් සඳහා
පහසුකම් සැපයීම සඳහා හැකි සෑම තැනකම ප්‍රමාණාත්මක
දත්ත සැපයීම අපගේ අරමුණයි. මූල්‍ය ප්‍රකාශන සහ අදාළ
සටහන් රජයේ විගණක විසින් විගණනය කරනු ලබන අතර
සහතික කිරීමේ වාර්තාවද මෙම වාර්තාව තුළ ඇත.

වාර්තාවේ අනුකූලතාවය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන
සකස් කර ඇත. රාජ්‍ය ව්‍යවසායයේ සඳහා ආයතනික
පාලනය පිළිබඳ හොඳම වර්ග ආචාර ධර්ම සංග්‍රහය හා
1980 අංක 46 දරණ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල්
මණ්ඩල පනත සමඟ ආයතනය අනුකූල වන්නේ කෙසේද
යන්න පිළිබඳව පාලන වාර්තාව සාකච්ඡා කරයි.

උපාය මාර්ගික දිශානතිය

වසර පුරා කාර්ය සාධනය කෙරෙහි අවධානය යොමු කිරීමට
අමතරව, මෙම වාර්ෂික වාර්තාව පාර්ශ්වකරුවන්ගේ
අභිප්‍රාය සඳහා මණ්ඩලයේ වත්මන් සහ අනාගත කාර්යයන්
පිළිබඳ අවබෝධයක් ලබාදෙයි.

කේ.ඩී.ඒ.පී. කරුණාරත්න
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
(මුදල්)

සේවා නියුක්තියන්ගේ භාර
අරමුදල් මණ්ඩලය
දුරකථන: +94 11 7747250
ෆැක්ස්: +94 11 7747209
විද්‍යුත් ලිපිනය: finance@effb.lk

අප කවුරුන්ද යන වග

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය 1980 අංක 46 දරණ පනත යටතේ පිහිටුවන ලද අතර 1981 මාර්තු 1 වන දින සිට මෙහෙයුම් ආරම්භ කරන ලදී. එය කම්කරු අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලද අතර, දැනට ක්‍රියාත්මක වන්නේ මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ය. රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමයට හිමිකම් නොපාන සියලුම රාජ්‍ය අංශයේ සේවකයින් සහ සියලුම පෞද්ගලික අංශයේ සේවකයින් මෙම අරමුදලේ සාමාජිකයන් වන අතර ඔවුන්ගේ සේවා යෝජකයින් විසින් සේවකයින්ගේ දළ ඉපැයීම්වලින් 3% ක් මාසිකව අරමුදලට ප්‍රේෂණය කළ යුතුය. විඛේදන සේවක අර්ථසාධක අරමුදල මෙන් නොව, මෙයට සේවකයා/සාමාජිකයා වෙනුවෙන් දායකත්වය සපයන්නේ සේවායෝජකයා පමණක් වන අතර, විඛේදන එය සාමාජිකයා දායක නොවන ප්‍රතිලාභයකි. ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින්ගේ සහ සංක්‍රමණික සේවකයින්ගේ ස්වේච්ඡා සාමාජිකත්වය වැඩි කිරීම සඳහා විශේෂ අවධානය යොමු කෙරේ.

මණ්ඩලයේ අරමුණු

(1980 අංක 46 දරණ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ 07 වගන්තිය අනුව)

- අ) මූල්‍ය සම්පාදනයට හා ආයෝජනයට සහභාගි වීමෙන් සේවක අයිතිය, සේවක සුභසාධනය, ආර්ථික ප්‍රජාතාන්ත්‍රිකය ප්‍රවර්ධනය කිරීම;
- ආ) ව්‍යවසායයන්හි සාමාන්‍ය කොටස් අත්කර ගැනීමෙන් කළමනාකරණයෙහි සේවක සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම;
- ඇ) සේවා නියුක්තයන්ට විශ්‍රාම ගැනීමේදී දායක නොවන ප්‍රතිලාභයක් ලබාගැනීම සඳහා විධි විධාන සැලැස්වීම: සහ
- ඈ) ඉහත (අ), (ආ) සහ (ඇ) යන ඡේදවල සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවැසි විය හැකි අන් සියලු ක්‍රියා හෝ දෑ ඉටු කිරීම.

අපගේ වගකීම්හි ප්‍රස්තුතය



දැක්ම

ආයතනික විශිෂ්ටත්වය තුළින් සමස්ත පාර්ශ්වකරුවන් සඳහා වූ ක්‍රියාශීලී හා ස්ථාවර ප්‍රමුඛ භාරයක් බවට පත්වීම.



මෙහෙවර

සාමාජිකයින් සඳහා වූ පුළුල් පරාසයක වූ මූල්‍ය ප්‍රතිලාභ හා විශිෂ්ට සේවාවක් සලසන සුභදූෂිලී හා විවික්ෂණශීලී භාරයක් වීම.



වටිනාකම්


- නිර්මාණශීලී, නව්‍යකරණයෙන් සහ කැපවීමෙන් යුතු කාර්ය මණ්ඩලය
- ජනතාවට සුභදූෂිලී සේවා වටපිටාව
- සහයෝගීතාව සහිත ප්‍රතිපත්ති සහ ක්‍රියාවලීන්
- විශිෂ්ට ක්‍රමවේද සහ ක්‍රියා පිළිවෙත්
- ඉහළ මූල්‍ය ස්ථාවරත්වය
- තෘප්තිමත් පාරිභෝගිකයින්

ප්‍රධාන මූල්‍ය තත්වයන්


	2024	2023	වෙනස
	රු. 000'	රු. 000'	%
මෙහෙයුම්			
මුළු ආදායම	65,987,907	67,792,678	(2.7)
මුළු පොළී ආදායම	61,819,095	64,380,505	(4)
මෙහෙයුම් වියදම්	2,811,307	2,833,648	0.8
බදු වලට පෙර ලාභය	63,176,600	64,959,030	(2.7)
බදු වියදම	8,678,062	9,016,645	3.76
බදු වලට පසු ලාභය	54,498,538	55,942,384	(2.6)

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය			
මුදල් සහ මුදල් සමාන දෑ	794,613	898,585	(11.57)
FVTPL හි මූල්‍ය වත්කම්	2,646,191	4,463,977	(40.72)
FVTOCI හි මූල්‍ය වත්කම්	14,708,973	10,764,966	36.64
ක්‍රමයෙන් පිරිවැයට ගෙන ආ මූල්‍ය වත්කම්	563,248,506	499,504,778	12.76
සාමාජික අරමුදල් සහ සංචිත	585,984,840	518,804,839	12.95

සාමාජික දෘෂ්ටි කෝණය			
සාමාජික අරමුදල	564,326,576	504,434,709	11.87
පොළී සහ ලාභාංශ	51,301,803	45,861,319	11.86
පොළී හා ලාභාංශ ප්‍රතිශතය (%)	10%	10%	0
සාමාජික ප්‍රතිලාභ	452,742	549,153	(17.56)
ආයෝජන මත ප්‍රතිලාභ	11.92%	13.82%	(1.9%)
ස්කන්ධ මත ප්‍රතිලාභ	10.20%	11.61%	(1.41%)
වත්කම් මත ප්‍රතිලාභ	9.77%	11.31%	(1.54%)



ප්‍රධාන සන්නිවේදන





2024



2023



2022



2016

මරණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය | නිත්‍ය දුබලතා ප්‍රතිලාභ යෝජනා ක්‍රමය | හදවත් සැත්කම් සඳහා මූල්‍යාධාර | අභ්‍යන්තර අක්ෂි කාච බද්ධ කිරීමේ වියදම් ප්‍රතිපූර්ණය | පහ වසර ශිෂ්‍යත්ව සමත් දුදරුවන් සඳහා මූල්‍යාධාර | ශ්‍රමසුව රැකවරණ රෝහල්ගතවීමේ වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය | "වියන" අඩු පොළී නිවාස ණය යෝජනා ක්‍රමය | වකුගඩු බද්ධ කිරීමේ සඳහා මූල්‍යාධාර | අ.පො.ස. (උ/පෙළ) සමත් සිසුන්ට මූල්‍යාධාර අභ්‍යන්තර අක්ෂිකාච බද්ධ කිරීමේ වියදම් ප්‍රතිපූර්ණය රු.30,000 ක් දක්වා වැඩි කරන ලදී

මරණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය | නිත්‍ය දුබලතා ප්‍රතිලාභ යෝජනා ක්‍රමය | අභ්‍යන්තර අක්ෂි කාච බද්ධ කිරීමේ වියදම් ප්‍රතිපූර්ණය | පහ වසර ශිෂ්‍යත්ව සමත් දුදරුවන් සඳහා මූල්‍යාධාර | ශ්‍රමසුව රැකවරණ රෝහල්ගතවීමේ වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය | "වියන" අඩු පොළී නිවාස ණය යෝජනා ක්‍රමය | අ.පො.ස. (උ/පෙළ) සමත් සිසුන්ට මූල්‍යාධාර | හදවත් සැත්කම් සඳහා මූල්‍යාධාර රු.350,000 ක් දක්වා වැඩි කරන ලදී වකුගඩු බද්ධ කිරීම සඳහා මූල්‍යාධාර රු.350,000 ක් දක්වා වැඩි කරන ලදී

මරණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය | නිත්‍ය දුබලතා ප්‍රතිලාභ යෝජනා ක්‍රමය | හදවත් සැත්කම් සඳහා මූල්‍යාධාර | අභ්‍යන්තර අක්ෂි කාච බද්ධ කිරීමේ වියදම් ප්‍රතිපූර්ණය | පහ වසර ශිෂ්‍යත්ව සමත් දුදරුවන් සඳහා මූල්‍යාධාර | ශ්‍රමසුව රැකවරණ රෝහල්ගතවීමේ වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය | "වියන" අඩු පොළී නිවාස ණය යෝජනා ක්‍රමය | වකුගඩු බද්ධ කිරීමේ සඳහා මූල්‍යාධාර | අ.පො.ස. උසස්පෙළ සඳහා පෙනී සිටි දුදරුවන්හට වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාරය "නිපුණතා සවිය" රු.50,000

මරණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය | නිත්‍ය දුබලතා ප්‍රතිලාභ යෝජනා ක්‍රමය | හදවත් සැත්කම් සඳහා මූල්‍යාධාර | අභ්‍යන්තර අක්ෂි කාච බද්ධ කිරීමේ වියදම් ප්‍රතිපූර්ණය | පහ වසර ශිෂ්‍යත්ව සමත් දුදරුවන් සඳහා මූල්‍යාධාර | ශ්‍රමසුව රැකවරණ රෝහල්ගතවීමේ වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය | "වියන" අඩු පොළී නිවාස ණය යෝජනා ක්‍රමය | වකුගඩු බද්ධ කිරීමේ සඳහා මූල්‍යාධාර | අ.පො.ස. උසස්පෙළ සඳහා පෙනී සිටි දුදරුවන්හට වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාරය "නිපුණතා සවිය" රු.50,000 රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් විමට සුදුසුකම් ලැබූ දුරුවන් සඳහා මූල්‍යාධාරය (විශ්ව යාත්‍රා - රු.25,000)



2010

මරණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය | නිත්‍ය දුබලතා ප්‍රතිලාභ යෝජනා ක්‍රමය | හදවත් සැත්කම් සඳහා මූල්‍යාධාර | අභ්‍යන්තර අක්ෂි කාච බද්ධ කිරීමේ වියදම් ප්‍රතිපූර්ණය | පහ වසර ශිෂ්‍යත්ව සමත් දුදරුවන් සඳහා මූල්‍යාධාර | ශ්‍රමසුව රැකවරණ රෝහල්ගතවීමේ වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය | "වියන" අඩු පොළී නිවාස ණය යෝජනා ක්‍රමය | වකුගඩු බද්ධ කිරීමේ සඳහා මූල්‍යාධාර | අ.පො.ස. (උ/පෙළ) සමත් සිසුන්ට මූල්‍යාධාර රු.12,000 බැගින් ශිෂ්‍යත්ව 5,000



2006

මරණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය | නිත්‍ය දුබලතා ප්‍රතිලාභ යෝජනා ක්‍රමය | හදවත් සැත්කම් සඳහා මූල්‍යාධාර | අභ්‍යන්තර අක්ෂි කාච බද්ධ කිරීමේ වියදම් ප්‍රතිපූර්ණය | පහ වසර ශිෂ්‍යත්ව සමත් දුදරුවන් සඳහා මූල්‍යාධාර | ශ්‍රමසුව රැකවරණ රෝහල්ගතවීමේ වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය | "වියන" අඩු පොළී නිවාස ණය යෝජනා ක්‍රමය | වකුගඩු බද්ධ කිරීමේ සඳහා මූල්‍යාධාර: රු.200,000

අගයන් සබලකාරක (ආදාන)



අගය නිර්මාණය කිරීමේ මාදිලිය

ආයෝජන ප්‍රාග්ධනය

- සාමාජික අරමුදල - බිලියන 504



සාමාජික ප්‍රාග්ධනය

- මුළු සේව්‍යයන් 79,895
- මුළු සක්‍රීය සාමාජික ගිණුම් 2,548,000
- ස්වයං රැකියා හා සංක්‍රමික සේවා 44,494 සේවකයින්



සේවක ප්‍රාග්ධනය

- මුළු කාර්ය මණ්ඩලය 837
- කාර්ය මණ්ඩලයෙන් 35% වැඩි පිරිසකට මණ්ඩලය සමඟ වසර 20 කට වැඩි පළපුරුද්ද ඇත
- දක්ෂ, පුහුණු සහ සුදුසුකම් සහිත කාර්ය මණ්ඩලය




හවුල්කාර ප්‍රාග්ධනය

- මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය
- සේවක අර්ථසාධක අරමුදල (EPF)
- තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)




සමාජ සහ ප්‍රජා ප්‍රාග්ධනය

- වැඩකරන පුද්ගලයින්



අගය නිර්මාණය (ක්‍රියාවලි)

නිර්මාණය කළ වටිනානම (නිමැවුම්)





මණ්ඩලයේ ප්‍රධාන ක්‍රියාකාරකම්



දායක මුදල් රැස්කිරීම් හා සේවයෝජක සබඳතා

පුද්ගලික අංශයෙහි සහ විශ්‍රාම වැටුපක් නොගෙවන රාජ්‍ය ආයතනවල සේවයෙහි නිරත සේවකයන්ගේ දළ ඉපැයීම්වලින් 3%ක් වූ ප්‍රමාණයකින් දායක මුදල් ගෙවීම අදාළ සේවයෝජකයා විෂයෙහි අනිවාර්ය කරුණක් වන්නේ ය. එම සේවයෝජකයන් වෙතින් කලට වේලාවට දායක මුදල් රැස්කර ගැනීම, අධිකාර වෙතොත් ඒවා අයකර ගැනීම, ගෙවීම් පැහැර හරින්නන් හා දායක මුදල් නොගෙවන්නන් සොයා බැලීම සහ ගෙවීම් පැහැර හරින්නන්ට එරෙහිව හිඟ මගින් කටයුතු කිරීම යනාදිය දායක මුදල් රැස්කිරීමේ ක්‍රියාදාමය හා සම්බන්ධ ප්‍රමුඛ කාර්යන් සමහරකි. රැස්කිරීම් හා සේවයෝජක සබඳතා අංශය, මණ්ඩලය වෙත ලැබිය යුතු දායක මුදල් රැස්කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් වගකීම උසුලයි.

ආයෝජන

ආයෝජන අංශය යනු, මණ්ඩලයේ ආයෝජන කළඹ කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලද ආයතනය සතු ප්‍රධාන ව්‍යාපාරික ඒකක වලින් එකකි. මෙම ඒකකයේ ප්‍රධාන අරමුණු වන්නේ ආයෝජනවල ආරක්ෂාව සහතික කිරීම, ප්‍රමාණවත් ද්‍රවශීලතාවක් පවත්වා ගැනීම සහ ප්‍රශස්ත ප්‍රතිලාභ ඉපයීම යන කාර්ය භාරයයි. ආයෝජන තීරණ ගැනීම සඳහා වූ මාර්ගෝපදේශයක් ලෙස පුළුල් ආයෝජන ප්‍රතිපත්තියක් ආයතනය සතුව පවතී.



සාමාජික සේවා

මෙම කොට්ඨාශය අයත් ප්‍රධාන කර්තව්‍යයන්හිලා, සාමාජික ගිණුම් යාවත්කාලීන කර පවත්වාගෙන යාම, සාමාජිකයන් වෙත වාර්ෂික සාමාජික ප්‍රකාශ නිකුත් කිරීම, සාමාජික පොදු ප්‍රතිලාභ (සාමාන්‍ය හා මරණ හිමිකම්) ලබාදීමේ ක්‍රියාවලිය කඩිනමින් ඉටුකිරීම සහ සක්‍රීය සාමාජිකයන් වෙනුවෙන් වෙනත් සුභසාධන යෝජනා ක්‍රම පවත්වාගෙන යාම යනාදී කටයුතු අන්තර්ගත වේ. මෙම අංශයේ කටයුතු තවදුරටත් සවිමත් කිරීම පිණිස අවශ්‍ය වන්නා වූ පොදු කාර්ය යටිතල ව්‍යුහය සලසා දීම සඳහා ප්‍රමාණවත් පරිදි පියවර ගනු ලැබ තිබේ.

මුදල්

මුදල් කොට්ඨාශය හා සහබද්ධව පවත්නා කර්තව්‍යයන්හිලා, මාසික හා වාර්ෂික ගිණුම් පිළියෙල කිරීම, වාර්ෂික අයවැය සකස් කිරීම, රජයේ බදු ඇතුළුව කාර්ය මණ්ඩලය හා අනෙකුත් ගෙවීම් සිදු කිරීම, ආයතනික සැලසුම් හා වෙනත් කළමනාකරණ තොරතුරු වාර්තා පිළියෙල කිරීම.



පරිපාලන හා මානව සම්පත්

වත්මන් තරඟකාරී ව්‍යාපාරික පරිසරය තුළ බෙහෙවින් වැදගත් වන්නාවූ නවීන මානව සම්පත් විධික්‍රම හා විශිෂ්ටතම කාර්යාල පරිවෘත්ති සමඟ ගැළපෙමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ තිබේ. සේවා සපයන ආයතනයක් වශයෙන් කටයුතු කරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විෂයයෙහි ද ජනතාවගේ (සේවා නියුක්තයන්ගේ) සේවා අවශ්‍යතාවය මත රැඳෙමින් කටයුතු කිරීම ඉතා ඉහළ තලයක විය යුතු වන්නේය. විඛ්‍යේෂ, පාලන හා මානව සම්පත් කොට්ඨාශය විසින් ඉටු කරනු ලබන කාර්යයන් සංවර්ධනය කර වැඩි දියුණු කිරීම සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් දෙනු ලැබේ. ඒ අනුව, පාලන හා මානව සම්පත් අංශය විසින් පිළිපදිනු ලැබිය යුතු දැනටමත් පවත්නා ක්‍රම සහ කාර්ය පටිපාටි යාවත්කාලීන කර වැඩි දියුණු කිරීම සඳහාත්, ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලයට අවශ්‍ය වන්නාවූ පුහුණුව ලබා දීම සඳහාත් විවිධ මූල පිරිමේ කාර්යයන් සිදු කර ඇත.

තොරතුරු තාක්ෂණ

අරමුදලේ සාමාජික පාලන මෘදුකාංග පද්ධතිය කළමනාකරණය කරමින් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ කොට්ඨාශය ප්‍රධාන වශයෙන් වගකීම උසුලයි. ශ්‍රී ලංකා තොරතුරු සංවිකේදන තාක්ෂණ නියෝජිතායතනය හා එක්ව ක්‍රියා කරමින් ආයතනයට අයත් තොරතුරු තාක්ෂණ පරිසරය ප්‍රතිව්‍යුහගත කිරීම පිණිස වූ සියලු මූලාරම්භක කටයුතු ඉටු කරනු ලැබ තිබේ.



අභ්‍යන්තර විගණන

ආයතනයේ අභ්‍යන්තර පාලන පද්ධතිය ප්‍රමාණවත් පරිදි ස්ථාපනය කරනු ලැබ ඇති බවටත්, එම පද්ධති අඛණ්ඩව හා ප්‍රශස්ත මට්ටමකින් අනුගමනය කරනු ලබන බවටත් සහතික වීමේ වගකීම අභ්‍යන්තර විගණන අංශය උසුලයි. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අභ්‍යන්තර විගණන) ප්‍රධාන විධායක නිලධාරී වරයා වෙත සෘජුවම වාර්තා කරනු ඇත. කළමනාකරණයේ මතය වනුයේ, අභ්‍යන්තර විගණනය සම්බන්ධයෙන් දැනට පවත්නා ක්‍රම හා කාර්ය පටිපාටිවල ප්‍රමාණවත්භාවය නැවත තක්සේරු කිරීම සඳහාත්, ආයතනයෙහි තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහිලා අභ්‍යන්තර විගණනයේ කාර්ය භාරය වලදායි මෙවලමක් ලෙස ශක්තිමත් කිරීම සඳහාත් නිසි අධ්‍යයනයක් කළ යුතුය යන්න ය. රජයේ විගණන කටයුතු සම්බන්ධීකරණය කිරීමේ කටයුතුව අභ්‍යන්තර විගණන කොට්ඨාශයේ මගින් සිදුකරනු ලැබේ.

නීති

මණ්ඩලයට අදාළ වන්නාවූ සියළුම නෛතික කටයුතු අරඹයා උපදේශක සේවා ඒකකයක් ලෙස නීති අංශය ක්‍රියාත්මක වේ. අදාළ නෛතික කටයුතු ප්‍රාදේශීය කාර්යාල ජාල සේවය ව්‍යාප්ත කරනු ලැබීමත් සමඟ ප්‍රාදේශීය මට්ටම කරා විමර්ශන කරනු ලැබ තිබේ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) අධීක්ෂණය යටතේ නීති අංශය ක්‍රියාත්මක වේ.



කාර්ය සාධන සමාලෝචනය



අගය එකතු කිරීමේ ප්‍රකාශය

මණ්ඩලයේ අගය නිර්මාණය පිළිබඳ විශ්ලේෂණයක් සහ සමූහයේ ප්‍රධාන පාර්ශවකරුවන් අතර වෙන්කිරීම පහතින් දැක්වේ.

	2024	2023	වෙනස
	රු.මිලියන	රු.මිලියන	%
එකතුවල වටිනාකම			
ප්‍රධාන ව්‍යාපාරවලින් උපයන ලද ආදායම	65,353.78	67,118.20	(2.63)
සේවා පිරිවැය	(375.85)	(357.33)	(5.18)
ප්‍රධාන ව්‍යාපාරවලින් එකතුවල වටිනාකම	64,977.93	66,760.87	(2.67)
වෙනත් ආදායම්	634.13	674.48	(6)
ණය සහ වෙනත් අලාභ සඳහා හානිකරණ අයකිරීම්	(4.91)	(51.45)	90.5
වටිනාකම එකතුකිරීම	65,607.15	67,383.90	(2.6)
වටිනාකම වෙන්කිරීම සේවකයන්ට			
වැටුප්, චේතන සහ වෙනත් ප්‍රතිලාභ	1,400.62	1,324.11	5.8
සාමාජිකයන්ට			
සාමාජිකයන්ට ගෙවූ පොළිය	15,390.53	13,758.50	11.86
සාමාජිකයන්ට ගෙවූ ලාභාංශ	35,911.28	32,102.82	11.86
රජයට			
බදු වියදම්	8,678.06	9,016.65	(3.76)

	2024	2023	වෙනස
	රු.මිලියන	රු.මිලියන	%
ප්‍රජාවට			
සාමාජික ප්‍රතිලාභ	452.74	549.15	(17.5)
ව්‍යාපෘතිය සහ වර්ධනය සඳහා			
රඳවාගත් ලාභ	727.79	278.12	161.68
ක්ෂය කිරීම සහ ක්‍රමක්ෂය	46.13	40.55	13.76
ලාභාංශ සමකිරීමේ සංචිතය	3,000	10,314	(70.91)
වෙනත් ශ්‍රී ලංකා වටිනාකම	65,607.15	67,383.90	(2.64)

එකතුවල ආර්ථික වටිනාකම (EVA)

එකතුවල ආර්ථික වටිනාකම ආයතනයක සත්‍ය ආර්ථික ලාභය පෙන්නුම් කරයි. එකතුවල ආර්ථික වටිනාකම යනු සැලැකිය යුතු අවදානමට කොටස් හිමියන් සඳහා අවශ්‍ය අවම ප්‍රතිලාභ ඉක්මවා යන හෝ අඩුකරන ඉපයීම් ප්‍රමාණය පිළිබඳ ඇස්තමේන්තුවයි.

	2024	2023
	රු.මිලියන	රු.මිලියන
ආයෝජන ප්‍රාග්ධනය		
සාමාන්‍ය සාමාජික අරමුදල	534,380.64	482,032.66
එකතුවල: ණය සහ වෙනත් අලාභ සඳහා සම්පූර්ණ හානිකරණ වෙන්කිරීම	30.10	35.02
	534,410.74	482,067.68
ආයෝජන ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ		
බදුකරණය පසු ලාභය	54,498.54	55,942.38
එකතුවල ණය සහ වෙනත් අලාභ සඳහා සම්පූර්ණ හානිකරණ වෙන්කිරීම	(4.91)	(51.45)
ආයෝජන ප්‍රාග්ධනය මත මුළු ප්‍රතිලාභය	54,493.63	55,890.93
අයෝජන ප්‍රාග්ධනයේ ආවේණික පිරිවැය	(49,697.40)	(79,824.61)
එකතුවල ආර්ථික වටිනාකම	4,796.23	(23,933.68)

*2024 සාමාන්‍ය බරතබන ලද - 9.30% මාස 12 භාණ්ඩාගාර බිල්පත් මත පදනම් වී ගණනය කරන ලදී (2023 - 16.56%)

ආයතනික
භාරකාරීත්වය



සභාපතිවරයාගේ සමාලෝචනය

2024 වර්ෂය තුළ ආර්ථික ක්‍රියාකාරීත්වය දෙස බලන විට බැංකු පොළී අනුපාත 2023 වර්ෂයේ පැවති 14.5 සිට 10.0 දක්වා අඩු වීමක් ද භාණ්ඩාගාර බිල්පත් පොළී අනුපාත (දින 91) 14.51% සිට 8.2% දක්වාද දින 364 බිල්පත් සඳහා වන පොළී අනුපාත 12.93% සිට 8.96% දක්වා අඩු වීමක් වාර්තා වූ අතර එවායේ ප්‍රතිපල සෘජුවම මණ්ඩලයේ අරමුදල කෙරෙහිද බලපාන ලදී. නමුත් ප්‍රාග්ධන වෙළඳපොළ තුළ සිදු වූ ප්‍රසාරණයේ වාසිය අත්පත් කර ගැනීමට මණ්ඩලය සමත් වූ අතර 2024 වර්ෂය තුළදී ප්‍රාග්ධන වෙළඳපොළ තුළින් රුපියන් බිලියන 3.5 ක් අරමුදලට එක් කිරීමට හැකියාව ලැබුණි.

නිතවත් පාර්ශවකරුවෙහි,

ලංකාවේ දෙවන විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවා නියුක්තයින්ගේ භාර අරමුදල් මණ්ඩලයේ 2024 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව එහි අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳව මම අතිශයින්ම සතුටට පත් වෙමි. 2024 වර්ෂය සඳහා මෙම වාර්ෂික වාර්තාව අපි විසින් ඉදිරිපත් කරනු ලබන්නේ සමස්ථයක් ලෙස අප රට ආර්ථික, සමාජ හා දේශපාලනික වශයෙන් යම් හැරවුම් ලක්ෂයක් නියෝජනය කරන අවස්ථාවක යයි සිතමි. ලෝක දේශපාලන හා ආර්ථික තත්ත්වයන් දෙසද අවධානය යොමු කරන විට අප ගෙවමින් සිටින මෙම කාල පරිච්ඡේදය යම් ආකාරයක අභියෝගාත්මක බවක් ඇති බවද අප වටහා ගත යුතුය.

2024 වර්ෂය ආරම්භ වන විට රට තුළ තිබූ දේශපාලන අස්ථාවරත්වය අවසන් වී වසර අවසානය වනවිට මුළුමනින්ම ස්ථාවර දේශපාලන තත්ත්වයක් සහිත රටක් බවට පත් වී ඇතත්, ලෝක ආර්ථික හා දේශපාලන කැලඹීම් දෙස ඉතාමත් සංවේදී වෙමින් එම තත්ත්වයන් විසින් අප වෙත සිදු කරනු ලබන බලපෑම් පිළිබඳව සාවද්‍ය වෙමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය මතු වී ඇත. කෙසේ වුවද 2024 වර්ෂයේ සේවා නියුක්තයින්ගේ භාර අරමුදල් මණ්ඩලයේ කාර්යසාධනය විසින් පෙන්නුම් කරන්නේ අභියෝගාත්මක තත්ත්වයන් තුළ වුවද ස්ථාවර අරමුදල් කළමනාකරණයක් හා ප්‍රශස්ථ සේවා සම්පාදනයක් සිදු කිරීමට මණ්ඩලයට ඇති හැකියාවයි.

අරමුදලේ වර්ධනය සහ මූල්‍ය කාර්ය සාධනය

2023 වර්ෂය අවසන් වන විට රුපියල් බිලියන 504,435 ක් ව තිබූ අරමුදල 2024 වර්ෂය අවසන් වන විට රුපියල් බිලියන 564,327 ක් දක්වා 11.9% කින් ඉහළ ගිය අතර පොළී හා ලාභාංශ ලැබීම්වල පෙත්වූ 11.9% වර්ධනයත්, දායක මුදල් රැස් කිරීම්වල 2023 වර්ෂයට සාපේක්ෂව පෙත්නුම් කළ 12.9% වර්ධනයත්, එම වර්ධනයන්ට සාපේක්ෂව ප්‍රතිලාභ හිදුනස් කරගත් සාමාජික සංඛ්‍යාව සහ හිදුනස් කළ සාමාජික ගිණුම් ශේෂයන්හි අගය 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂය තුළ අඩු අගයක්ව පැවතිමත් හේතු විය. සාමාජික ගිණුම් ශේෂයන් හිදුනස් කර ගැනීම පසුගිය වසරට සාපේක්ෂව ප්‍රමාණාත්මකව අඩුවීම එක්තරා ආකාරයකින් ආර්ථික දර්ශකයක් ලෙස ද සැලකිය හැකි අතර, රට තුළ සිදුව ඇති දේශපාලන ස්ථාවරත්වය හා ආර්ථික ක්‍රියාකාරකම්වල යහපත් ප්‍රවණතාවයන් හේතුවෙන් පුද්ගලික අංශයේ සේවකයින්ගේ සේවය අවසන් වීම් ප්‍රමාණාත්මකව පහළ යාම පිළිබඳ අදහසක් ද මේ ප්‍රවණතාවය තුළ දක්නට ඇත.

ආයෝජන කළඹ 2023 වර්ෂයේ පැවති රු. බි 515.2 සිට 581.1 දක්වා 11.33% ක වර්ධනයක් 2024 වර්ෂය අවසන් වන විට පෙන්නුම් කළ අතර භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් හි ආයෝජනය 14%කින් ඉහළ ගොස් ඇත. කොටස් වෙළඳපොළ ආයෝජන 13% කින් වර්ධනය වී ඇත. මණ්ඩලයේ ආයෝජන කළඹ කළමනාකරනය

කිරීමේදී මණ්ඩලයේ අනුමත ආයෝජන ප්‍රතිපත්ති රාමුව තුළ සිටීමත් අරමුදලේ ස්ථායීතාව තහවුරු කිරීමත්, ප්‍රාග්ධන වෙළඳපොළෙහි ප්‍රවණතාවයන් කෙරෙහි සංවේදී වෙමින් කෙටිකාලීනව ලබා ගත හැකි මූල්‍ය වාසි අත්පත් කර ගැනීමත් යන උපායමාර්ගික ප්‍රවේශයන්හි සාධනීය බලපෑම හඳුනාගත හැකිය.

2024 වර්ෂය තුළ ආර්ථික ක්‍රියාකාරීත්වය දෙස බලන විට බැංකු පොළී අනුපාත 2023 වර්ෂයේ පැවති 14.5 සිට 10.0 දක්වා අඩු වීමක් ද භාණ්ඩාගාර බිල්පත් පොළී අනුපාත (දින 91) 14.51% සිට 8.2% දක්වාද දින 364 බිල්පත් සඳහා වන පොළී අනුපාත 12.93% සිට 8.96% දක්වා අඩු වීමක් වාර්තා වූ අතර එවායේ ප්‍රතිපල සෘජුවම මණ්ඩලයේ අරමුදල කෙරෙහිද බලපාන ලදී. නමුත් ප්‍රාග්ධන වෙළඳපොළ තුළ සිදු වූ ප්‍රසාරණයේ වාසිය අත්පත් කර ගැනීමට මණ්ඩලය සමත් වූ අතර 2024 වර්ෂය තුළදී ප්‍රාග්ධන වෙළඳපොළ තුළින් රුපියල් බිලියන 3.5 ක් අරමුදලට එක් කිරීමට හැකියාව ලැබුණි. ඒ අනුව මණ්ඩලය සතු ශුද්ධ වත්කම් රු. බි. 518.8 සිට රු.බි 585.9 ක් දක්වා 12.9%කින් වර්ධනය කර ගැනීමට හැකි විය. මෙම දත්ත විසින් පෙන්නුම් කරනු ලබන්නේ රටේ සමස්ථ ආර්ථික ක්‍රියාවලට සංවේදී වුවද අරමුදලෙහි ස්ථාවර බව තහවුරු කිරීමට මණ්ඩලය සමත්ව ඇති බවයි. වය එක් අතකින් මණ්ඩලය ස්ථාපිත කිරීමේ මූලික අරමුණක් වන රටේ සේවා නියුක්ත ප්‍රජාවෙහි සමාජ ආරක්ෂණ දැළ ශක්තිමත්ව පවතින බව තහවුරු කිරීමට මණ්ඩලය විසින් ලබා දී ඇති දායකත්වයයි.

සාමාජික ප්‍රතිලාභ තහවුරු කිරීම

ඇස්තමේන්තු කරන ලද ආකාරයටම 2023 වර්ෂයේ මෙන්ම 2024 වර්ෂය අවසානයේ දී ද සාමාජික ගිණුම් සඳහා 10% පොලි හා ලාභාංශ ප්‍රතිශතයක් සියලුම සාමාජිකයින් වෙත පිරිනැමීමට මණ්ඩලය සමත් විය. ව්‍යවස්ථාපිත ප්‍රතිලාභ මෙන්ම සුබසාධන ප්‍රතිලාභ රැස්කළ සිය සාමාජිකයන් වෙත පිරිනැමන සුවිශේෂී අරමුදලක් ලෙස 2024 වර්ෂයේ දී රු. බි. 33.4 ක් මුදලක් සාමාජිකයින් 193,024 ක් අතර සාමාන්‍ය ගිණුම් ශේෂ හිදුනස් කිරීම යටතේ ලබා දී ඇති අතර, එමගින් සාමාජිකයින් තුළ අරමුදල කෙරෙහි වන විශ්වාසය තහවුරු කිරීමට මණ්ඩලයට හැකි වී ඇත.

එමෙන්ම, සුබසාධන ප්‍රතිලාභ ලෙස රුපියල් මිලියන 453 ක් සුදුසුකම්ලත් සාමාජිකයින් වෙත ප්‍රදානය කිරීමට මණ්ඩලය සමත් වීම මගින් සිය සාමාජික ගිණුමෙහි පවතින ශේෂයට කිසිදු බලපෑමක් සිදු නොකර සාමාජිකයින්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සහ සාමාජිකයින්ගේ පවුල්වල ද දරුවන්ගේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් දායකත්වය ලබා දීමටත්, එමගින් ඔවුන්ගේ සමාජාරක්ෂණය තහවුරු කිරීම කෙරෙහි මණ්ඩලය සතුව ඇති වගකීම ඉටු කිරීමටත් හැකියාව ලැබී ඇත.

පරිපාලන සමාගමේ කාර්ය සාධනය

සේවා නියුක්තයින්ගේ භාර අරමුදල් මණ්ඩලයේ පරිපාලිත සමාගමක් වන ලංකා ලුණු සමාගම වෙතින් මණ්ඩලයේ අරමුදල සඳහා 2024 වර්ෂයේ දී ලාභාංශ ලෙස රු. මි.536

මුදලක් හිමි වූ අතර එය සමස්ථ අරමුදලේ ප්‍රසාරණය සඳහා සාධනීය බලපෑමක් සිදු කරන ලදී. 1997 වර්ෂයේ දී රු. මි. 452.8 ක් ආයෝජනය කරමින් සමස්ථ කොටස් ප්‍රමාණයෙන් 90% ක් අත්පත් කර ගැනීමින් මණ්ඩලයේ දේපලක් බවට පත් වූ මෙම පරිපාලිත ආයතනය වෙනුවෙන් කරන ලද ආයෝජනය මේ වන විට මුළුමනින්ම ආවරණය වී ඇති අතර, එය මේ වන විට මණ්ඩලය සතු ශුද්ධ වටිනාකමක් බවට පත් වී ඇත.

නව රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය සමග අනුගත වීම

මණ්ඩලයේ ප්‍රතිලාභ නිදහස් කිරීම්, සාමාන්‍ය පරිපාලනය හා මූල්‍ය පරිපාලනය යනාදිය සැලකිය යුතු කාලයක සිට විවිධ මෘදුකාංග හා පද්ධති මගින් සිදු කරමින් පවතී. මෙම සියලු ක්‍රියාකාරකම් ඒකාබද්ධ පරිගණක පද්ධතියක් (Core System) මගින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අනුව මීට වසර ගණනකට පෙර ආරම්භ කර ඇති ඒකාබද්ධ පරිගණක පද්ධති සංවර්ධන ව්‍යාපෘතිය එහි අපේක්ෂිත කාලරාමුව තුළ අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමට සමත් වී නැත. ඒ අනුව මෙම පද්ධති සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ වන විට සිදු කර ඇති ක්‍රියාකාරකම් සහ එම පද්ධතිය ක්‍රියාත්මක තත්වයට පත් කිරීම සඳහා සම්පූර්ණ කළ යුතුව ඇති ක්‍රියාකාරකම් අතර පරතරය පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් අවබෝධයක් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භ කිරීමට ඇති අවශ්‍යතාවය සහ හැකියාව පිළිබඳව විශ්ලේෂණය කරමින් පවතී.

කෙසේ වුවද නව රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුගතව ආයතනයේ සේවාවන් සාමාජිකයින් වෙත ලබා දීමේ අවශ්‍යතාවය මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති අතර එය ප්‍රමුඛ කාර්යයක් ලෙසද සැලකේ. එබැවින් ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු නිශ්චිත කාලරාමුවක් තුළ අවසන් කර එහි සේවා ප්‍රතිලාභ සාමාජිකයින් වෙත හා කාර්යය මණ්ඩලය වෙත ලබා දීම කෙරෙහි විශේෂ අවධානය යොමු වී ඇත.

මානව ප්‍රාග්ධනය

ආයතනය තුළ පවත්නා මානව සම්පත එම ආයතනයේ දෛනික ක්‍රියාකාරකම්හි කෙටිකාලීන මෙන්ම දිගුකාලීන දිශානතිය තීරණය කරනු ලබන තීරණාත්මක සාධකයකි. අධ්‍යක්ෂක මණ්ඩල විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මෙන්ම කලින් කලට රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු විසින් නිකුත් කරනු ලබන නීති රීති, අණ පනත් හා චක්‍රේන්ද්‍රවලට අනුගත වෙමින් ක්‍රියාකිරීමත්, සිය නිර්මාණාත්මක කුසලතාවයන් වර්ධනය කරගනිමින් එම වර්ධනයන් සේවා සම්පාදනය සඳහා යෙදවීමත් මානව සම්පත තුළින් අපේක්ෂා කෙරේ. ඒ සඳහා, දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනය සඳහා අවස්ථා ලබා දීම, අත්‍යවශ්‍ය සාධකයක් වන අතර සේවා සැපයීමේ ස්වභාවය සහ කාර්යක්ෂමතාවය තීරණය වන්නේ එමගිනි.

අනුමත කාර්ය මණ්ඩලයට වඩා අඩු සේවක සංඛ්‍යාවක් සේවයේ යෙදුනද සාමාජිකයින් වෙත ප්‍රශස්ත සේවාවක් සැපයෙන බව ලැබෙන විවිධ බාහිර ප්‍රතිචාර වලින් විද්‍යමාන වේ. තවදුරත් ප්‍රශස්ථ සේවාවක් සැපයීම වෙනුවෙන් පවතින කාර්ය මණ්ඩලය පුරුදු පුහුණු කිරීම සහ දැනට පුරප්පාඩු වී පවතින අත්‍යවශ්‍ය තනතුරු වලට නිලධාරීන් බඳවා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

විශේෂයෙන්ම මණ්ඩලය නිරන්තරයෙන් මුහුණ දෙන මානව සම්පත් විෂයෙහි අභියෝගය වන්නේ අත්‍යවශ්‍ය ඇතැම් තනතුරු සඳහා නිධාරීන් ආකාර්ෂණය කර ගැනීමට දැනට පවතින වැටුප් පරිමාණයන් හා බඳවා ගැනීම් පටිපාටිවල පවතින ඇතැම් කොන්දේසිවල සීමාවන්ය. බාහිර රැකියා වෙළඳ පොළෙහි හැකියාවන්ගෙන් යුත් මානව සම්පත් පැවතියද ඔවුන්ගේ අපේක්ෂාවන් හා මෙවැනි ආයතනවල අනුමත වැටුප් ව්‍යුහ සහ සේවා කොන්දේසි අතර යම් අසමතුලිතතාවයක් පැවතීම නිරීක්ෂණය වේ. මෙය ඉතා අභියෝගාත්මක තත්වයක් වන්නේ සියලුම ව්‍යවස්ථාපිත ආයතන වලට අදාළව ජාතික ප්‍රතිපත්තීන් හා සමාන නීති රීති පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයත්, ඇතැම් ආයතනවල සුවිශේෂී තනතුරු වලට නිලධාරීන් ආකර්ෂණය කර ගැනීමට එම තත්වයන් සෘණාත්මකව බලපෑම් කිරීමත් හේතුවෙනි. ඒ අනුව වඩාත් ප්‍රායෝගික තත්වය වන්නේ දැනට පවතින කොන්දේසි යටතේ ආකර්ෂණය කර ගත හැකි මානව සම්පත බඳවාගෙන ඔවුන් සඳහා වැඩි වැඩියෙන් පුහුණු අවස්ථා ලබා දීම තුළින් මානව සම්පත් සංවර්ධනය සිදු කිරීමයි. මේ සඳහා වාර්ෂිකව නිශ්චිත පුහුණු සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන අතර 2024 වර්ෂයේ දී පුහුණු සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකිවීම සාධනීය තත්වයකි.

මානව සම්පත් සංවර්ධනය කෙරෙහි බලපෑම් කරනු ලබන අනෙක් ප්‍රධාන කරුණ වන්නේ අයාතනික වශයෙන් පවතින අන්‍යන්තර සංස්කෘතික තත්වයන්ය. වාර්ෂික ස්ථානමාරු නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඇතැම් නිලධාරීන් දිගු කළක් එකම අංශයේ සේවයේ යෙදී සිටීම නිසා යම් යම් මානසික තත්වයන් ඇති විය හැකි අතර, එය ක්ෂණික අවධානය යොමු විය යුතු තත්වයක් ලෙස නිරීක්ෂණය වේ.

රාජ්‍ය අංශයේ ආයතනවල වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමේ දී ආයතන විසින් පවත්වාගෙන යනු ලබන වාර්තාකරණය හා හෙළිදරව් කිරීම්වල විනිවිදභාවය, වගවීම, සමාජ වගකීම් හා ආයතනික පාලනය යනාදියෙහි ප්‍රමිතිය මැන බැලීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිවරුන්ගේ සංගමය (APFASL) විසින් සංවිධානය කළ 2023 වර්ෂය සඳහා වූ නොදැම වාර්ෂික වාර්තා සම්මාන තරගයේ දී සමස්ථ රාජ්‍ය අංශයේ ආයතන කාණ්ඩයේ රිදී සම්මානය හිමි කර ගැනීමට අප මණ්ඩලය සමත් වූ අතර එය එක්තරා ආකාරයකින් මණ්ඩලයේ මානව සම්පත් සංවර්ධනයේ තත්වය පෙන්නුම් කිරීමක් ලෙසද සැලකිය හැකිය.

ආයතනයේ ඉදිරි දැක්ම

ආයතනයේ උපායමාර්ගික සැලැස්ම වඩාත් තාර්කික පදනමක් යටතේ නැවත විශ්ලේෂණයකට ලක් කිරීමට අපේක්ෂා කරන අතර එමගින් ආයතනයේ දිගුකාලීන ඉලක්ක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම එක් අංශ අතර මෙන්ම නිලධාරීන්ගේ කාර්ය සාධනය තහවුරු කළ හැකි වන පරිදි කාර්ය සාධන දර්ශක සංවර්ධනය කිරීමටත්, කාර්ය මණ්ඩලය වී සඳහා අනුගත කිරීමට පියවර ගැනීමත් අත්‍යාවශ්‍ය කරුණකි. අන්‍යන්තර පරිපාලනය කෙරෙහි බලපාන නෛතික රාමුව නැවත විශ්ලේෂණය කර යාවත්කාලීන කිරීමත් එම නෛතික රාමුව කිසිදු පාර්ශ්වීයභාවයකින් තොරව ආයතනය තුළ ක්‍රියාත්මක වීම තහවුරු කිරීමත් කෙරෙහි අවධානය යොමු වී ඇත.

දැනට ආරම්භ කර ඇති ඒකාබද්ධ පරිගණක පද්ධති සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු නිසි ව්‍යාපෘති කළමනාකරන ක්‍රමවේද යටතේ ක්‍රියාත්මක කර ඉතා කඩිනමින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර දෙනු ලබන සේවා සැපයුම් ක්‍රියාවලියට එක් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු වී ඇත. එයට සමගාමීව සියලු සාමාජික සේවාවන් එක් ස්ථානයකට ගොනුකර සේවා පියස ස්ථාපිත කිරීමටත් එමගින් සේවා ලබා ගැනීමට පැමිණෙන සාමාජිකයින් සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගනිමින් පවතී.

ආයතනය තුළ දිගු කලක් තිස්සේ පවතින වැටුප් විෂමතාවයන් පිළිබඳව විවිධ පාර්ශ්වයන් විසින් පෙන්වා දී ඇති අතර මෙම වැටුප් විෂමතාවයන් විසඳීම සඳහා පියවර ගැනීමේ අවශ්‍යතාවය මතුව ඇත. ඒ සඳහා නිසි අධ්‍යයනයකින් පසුව කටයුතු කිරීම කෙරෙහි අධ්‍යක්ෂක මණ්ඩලයේ අවධානය වොමු වී පවතී.

පසුගිය වසර කිහිපය තුළම පැවති රාජ්‍ය ආයතනවල තහවුරු පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලියේ සීමාකම් හේතුවෙන් සැලකිය යුතු තරම් පුරප්පාඩු සංඛ්‍යාවක් ඇති අතර එම තහවුරු සඳහා සුදුසු නිලධාරීන් බඳවා ගැනීමට අපේක්ෂා කරන අතර දැනට සේවා සැපයීමේ ක්‍රියාවලියේ හඳුනාගෙන ඇති පරතරයන් පියවීමට එය ඉවහල් වනු ඇත.

ඒ අනුව පවතින මානව සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කිරීම, නවීන තාක්ෂණය භාවිතය, සමානාත්මතාවය තහවුරු කිරීම හා ශක්තිමත් නෛතික රාමුවක් ස්ථාපිත කිරීම මගින් ප්‍රශස්ථ සේවා සම්පාදනය තහවුරු කරමින් සේවා නියුක්තයින්ගේ භාර අරමුදල් මණ්ඩලය පිහිටුවීමේ පුළුල් අරමුණ සාක්ෂාත් කිරීම වෙනුවෙන් හා එම අරමුණුවල අඛණ්ඩ බව සහතික විය හැකි පරිසරක් නිර්මාණය කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම මණ්ඩලයේ වගකීමක් ලෙස සලකමු.

සිහිපත් කිරීම

නෛතික හා ව්‍යවස්ථාපිත බැඳීමකට වඩා සමාජ යුතුකමක් හා වගකීමක් ලෙස සලකමින් සිය සේවකයින් වෙනුවෙන් බැර කළ යුතු දායක මුදල් ගෙවීම හා සාමාජික ගිණුම්වල නිරවද්‍යතාවය තහවුරු කිරීම උදෙසා විශාල කර්තව්‍යයක් සිදු කරනු ලබන අප මණ්ඩලය සමග අත්වැල් බැඳ සිටින සේවයෝපක ප්‍රජාව මෙම අරමුදලේ ස්ථායීභාවය වෙනුවෙන් සිදුකරන දායකත්වය ඉමහත්ය. සාමාජිකයින් වශයෙන් අප මණ්ඩලය කෙරෙහි නොබිඳුණු විශ්වාසයක් රඳවමින් කටයුතු කරන මිලියන 2.6 ක පමණ අරමුදලේ සාමාජික ප්‍රජාව ඔවුන්ගේ අයිතිවාසිකම් මණ්ඩලය විසින් සුරකිනු ඇති බවට තබා ඇති මහඟු විශ්වාසය අප නිරන්තරයෙන්ම දිරිමත් කරයි.

ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවලටද අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලය තමා සතු වගකීම කුමක්ද යන්න නිවැරදිව වටහාගෙන සේවා සම්පාදනයේ නියැලීම විසින් සෙසු සමගාමී ආයතන අතර ප්‍රශස්ථ ආයතනයක් ලෙස පැවතීමට අවශ්‍ය පසුබිම සකස් කර ගෙන තිබෙන බවට සැකයක් නැත. තමාද මෙම අරමුදලේ සාමාජිකයෙකු යන්න වටහාගෙන සාමාජිකයෙකු වශයෙන් සහ අරමුදලේ යන පැවැත්ම වෙනුවෙන් සිය යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කරන කාර්ය මණ්ඩලයක් සිටීම ආයතනයේ ප්‍රගතිය උදෙසා මහඟු පිටුවහලක් වී ඇත.

ආයතනයේ විෂය අයත්වන මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා, ලේකම් තුමා සහ සියලුම නිලධාරීන් විසින් අපගේ ආයතනික පරිපාලනය නිවැරදිව හා විධිමත්ව සිදු කිරීමට ලබා දෙන මාර්ගෝපදේශ, උපදෙස් හා නියාමනයන් ඉතාමත් සාධනීය වන අතර 2024 වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරන මේ අවස්ථාවේදී අපගේ ප්‍රණාමයේ කොටස්කරුවන් බවට ඔවුන් පත් වේ.

අවසන් වශයෙන් තමාට පැවරී ඇති වගකීම හා මහජන අභිලාෂයන් පිළිබඳව මනාව වටහා ගනිමින් ඉතාමත් සක්‍රීයව දායක වෙමින් ආයතනයේ කටයුතු නිවැරදි දිශානතියට යොමු කිරීම වෙනුවෙන් සිය බුද්ධිමය හා නිර්මාණාත්මක දායකත්වය ලබා දෙන සේවා නියුක්තයින්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සහෝදර අධ්‍යක්ෂක මණ්ඩලය වෙත මාගේ ගෞරවය හා හෘදයාංගම භාවය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.


සේමසිරි ඒකනායක
සභාපති / ප්‍රධාන විධායක නිලධාරී



කළමනාකරණ සාකච්ඡාව සහ විශ්ලේෂණය

වාර්ෂික සමාලෝචනය : 2024

ශ්‍රී ලංකාවේ ආර්ථිකය, එහි පශ්චාත් අර්බුද ස්ථායීකරණ ක්‍රියාමාර්ග තුළ ධනාත්මක ප්‍රතිඵල විද්‍යාමාන කිරීම ආරම්භ කරන ලද අතර, 2024 වර්ෂය තුළ ක්‍රමිකව සම්බන්ධ හිඳ ප්‍රකෘතිමත්භාවය වෙත ලඟා වෙමින් පැවතියේ ය. 2024 වර්ෂයේ දී ජනාධිපති මැතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තනි ඉලක්කම් පොලී අනුපාතයක් හඳුන්වා දීම සහ ෆිච් රේටිංග්ස් (Fitch Ratings) ආයතනය මගින් රටේ ණය මුදල් නොගෙවීම ආශ්‍රිත ණය ශ්‍රේණිගත කිරීම, පරිසීමිත ණය පැහැර හැරීමේ (RD) ශ්‍රේණියේ සිට සී.සී.සී. ප්ලස් (CCC+) ශ්‍රේණිගත කිරීම දක්වා 2024 දෙසැම්බර් මාසයේ දී උසස් කිරීම යනාදී වශයෙන් සිදු වූ වැදගත් කඩඉම්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය විෂයයෙහි ආයෝජන හා අනෙකුත් පාර්ශවකරුවන් තුළ පවත්නා විශ්වාසය ඉහළ නැංවීම කෙරෙහි තවදුරටත් පිටුබලයක් වූයේ ය.

මූල්‍ය පද්ධතියේ ස්ථායීභාවය සහතික කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත වල පොලී අනුපාත අඩුකිරීම් සහ එහි නමැත්තීන් උද්ධමන ඉලක්ක, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි ධනාත්මක ලෙස බලපෑ අතර, පසුගිය වසර ඉක්මවා ගිය ඉහළ කාර්ය සාධනයක් වීමත් ගෙන හැර දැක්වී ය. ශ්‍රී ලංකා ආර්ථිකයේ ද්‍රවශීලතා මට්ටම වැඩි දියුණුවට පත් වූ අතර, නමැත්තීන් උද්ධමන අනුපාත ප්‍රතිපත්තිය යටතේ, ශ්‍රී ලංකා රාජ්‍යයට නොකඩවා දෙවන වසර සඳහාත් වැඩි

අගයක් ගෙන පැවතියේ ය. 2024 දී ප්‍රාථමික ගිණුමේ ශේෂය අතිරික්තයක් ලෙස වාර්තා වූ අතර, එය රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ ධනාත්මක සංලක්ෂ්‍යයක් සේ සනිටුහන් විය. 2022 වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ පිළියම් යෙදීමේ ක්‍රියාමාර්ග යටතේ වඩා ස්ථායී ආර්ථික පරිසරයක් බිහි වූ අතර, එය තිරසාර ආර්ථික වර්ධනයකට මඟ පෙන්වී ය. බලශක්ති අංශයේ මිල ගණන් පහත හෙළීම යන ප්‍රධාන කාරණය හේතුවෙන් උද්ගත වූ 2023 වසරේ සිට පැවතෙමින් ආ නිරූද්ධමන ප්‍රවණතාවය, ජීවන වියදම සහ නිෂ්පාදන පිරිවැය අඩු වීම කෙරෙහි දායක වී ඇති අතර, එය සමස්ත ආර්ථිකය විෂයයෙහි ඵලදායී ලෙස බලපෑම් කර තිබිණ.


ආර්ථිකයේ බාහිර ක්ෂේත්‍රය, අභියෝගාත්මක ගෝලීය පරිසරයක් මධ්‍යයේ වුව ද, ඉහළ ස්ථායීභාවයක් නිරූපණය කළේ ය. ආර්ථික අර්බුදයේ පීඩනයෙන් ප්‍රකෘතිමත්භාවය කරා ගමන් කෙරෙන ප්‍රයත්නයේ දී, ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් ආශ්‍රිත (IMF - EFF) වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථකව ක්‍රියාවට නැංවීමට සමත් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් ආශ්‍රිත වැඩසටහන යටතේ එහි තෙවැනි වාරික මුදල ලබා ගැනීම, රජයේ සම්මත් කාර්ය සාධනය විෂයයෙහි බෙහෙවින් හිතකර වූ අතර, එමඟින්, 2024 දෙසැම්බර් මසින් අවසන් වූ වර්ෂය සඳහා වන සියලු ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගැනිණි.

2024 වර්ෂය තුළ ආර්ථිකයේ උද්ධමනය

2024 සැප්තැම්බර් මාසයෙන් අරඹමින් ආර්ථිකයේ උද්ධමනය, නිරූද්ධමනකාරී තත්ත්වයක් කරා පිවිස, වර්ෂයේ ඉතිරි මාසවල දී විය තව දුරටත් තීව්‍ර වූ අතර, 2024 දෙසැම්බර් මස අවසානය වන විට -1.7% ක් වූ අව නිරූද්ධමනයක් ලෙස වාර්තා විය. කෙසේවුව ද, අගය එකතු කළ බද්ද (VAT) ඉහළ යාම, වැය අයිතම් කීපයක්

අගය එකතු කළ බද්දෙන් නිදහස් කිරීමේ සහනයෙන් ඉවත් කිරීම සහ ආහාර උද්ධමන තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීම යන කරුණු මත 2024 වර්ෂයේ මුල් භාගයට අයත් මාසවල දී උද්ධමනය තුළ සුළු ඉහළ යාමක් පිළිබිඹු විය. 2024 වර්ෂයේ මුල් භාගයට අයත් මාසවල දී පැවති උද්ධමනයේ එම ඉහළ යාම, 2024 මාර්තු මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීම කරණකොට ගෙන තව දුරටත් දැඩිව නොපැවතියේ ය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් වූ ශීර්ෂ උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය)



මූලාශ්‍රය : ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

වෙළෙඳපොළ පොලී අනුපාත


2023 වසරේ පුනී මස සිට ක්‍රියාත්මක කරන ලද අනුකූලනීය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග, 2024 වසර පුරා වෙළෙඳපොළ පොලී අනුපාත පහළ යාමේ ප්‍රවණතාවයක් කරා හැඹුරු වීම සඳහා දායක වී තිබිණි. 2024 වසරේ නොවැම්බර් මස සිට ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාත සහිත ප්‍රතිපත්ති පොලී අනුපාත ක්‍රමවේදයක සිට තනි ඉලක්කමේ ප්‍රතිපත්ති පොලී අනුපාත ක්‍රමවේදයක් වෙත මාරුවීමේ විශිෂ්ට ප්‍රතිපත්ති තීරණයට විළැඹීම ද වෙළෙඳපොළ පොලී අනුපාත තව දුරටත් පහත හෙළීමක් උදෙසා හේතුකාරක වූයේ ය. වසර මුළුල්ලේ සාමාන්‍ය බර තැබූ කැඳවුම් මුදල් අනුපාතය (AWCMR), මූල්‍ය ප්‍රතිපත්ති තීරණ තව දුරටත් ලිහිල් කිරීම සහ දේශීය මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතාවයේ තත්ත්වය වර්ධනය වීම යන කරුණු අනුව යම් පහත වැටීමේ හැඹුරුවක පැවතියේ ය. මෙම හේතුව මත, රජයේ ඇප සුරැකුම්පත්වල ඉපැයුම්හි වලදා අනුපාත ඉහළ යාමේ ප්‍රවණතාවය මන්දගාමී තත්ත්වයකට පත් විය.

2024 වසර තුළ, සාමාන්‍ය බර තැබූ තැන්පතු අනුපාතය (AWDR) සහ සාමාන්‍ය බර තැබූ ස්ථාවර තැන්පතු අනුපාතය (AWFDR) දළ වශයෙන් 4.1% සිට 5.6% දක්වා පහත වැටීම කරණකොට ගෙන, රුපියල අනුව වර්ගගත පොලී දරන තැන්පතු මත උද්ගත වූ සැලකිය යුතු පොලී අනුපාත අඩුවීමක් බලපත්‍රලත් චාණිප බැංකු (LCBs) විසින් අත්දකින ලද්දේ ය. එමෙන්ම, එක් වසරක භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය,



2024 ජනවාරි මස සිට 2024 දෙසැම්බර් මස දක්වා ඇරැඹී, පිළිවෙළින්, 12.93% සිට 8.96% දක්වා වූ ප්‍රමාණයකින් අඩු විය. සමස්තයක් වශයෙන් සලකා බැලූ විට, මෙම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග, 2024 වසර තුළ අරමුදලේ පොලී ආදායම හීන කිරීමට හේතුකාරක වූ බව කිව හැකි ය.

මෙම සිදුවීම් දාමය මගින් යෝජනා කෙරෙනුයේ, පුද්ගලික අංශයේ ණය වර්ධනය උදෙසා වූ සානුබලදායී පරිසරයක් තවදුරටත් පවත්වා ගැනෙන අතරම, වැඩි දියුණුවට පත් සාර්වආර්ථික ස්ථායීතාව කෙරෙහි ප්‍රතිචාර දක්වන පොලී අනුපාත ක්‍රමික වශයෙන් සාමාන්‍යකරණය කරා පරිවර්තනය වීමකි.

ප්‍රතිපත්ති පොලී අනුපාත



මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව



මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව

ආයෝජනය

ආයෝජන පිළිබඳ දළ විශ්ලේෂණය 2024



2024 වසර තුළ දී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ඇති වූ අවිනිශ්චිතතා, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ගන්නා ලද ප්‍රතිපත්ති තීරණ සහ ජනාධිපති මැතිවරණය පැවැත්වීම දක්වා වූ වසරේ මුල් භාගය තුළ පැවති දේශපාලනමය දෙගිඩියාව වැනි අභියෝගාත්මක වෙළඳපොළ තත්ත්වයන් යටතේ ආයෝජන ක්‍රියාකාරකම් සිදු කෙරිණි. ආයෝජන ප්‍රතිපත්තිය මගින් ලද මග පෙන්වීම අනුව යමින්, මණ්ඩලයේ වත්කම් වෙන් කිරීමේ කාර්යයෙහිලා ප්‍රමුඛත්වය ලබා දුන්නේ, ස්වකීය ආයෝජනවල සුරක්ෂිතභාවය යන උච්චතම අරමුණට අනුගතව අති ඉස්තරම් සුරැකුම් තැන්පතු මත ඉතා සැලකිය යුතු ප්‍රමාණවලින් ආයෝජනය කිරීමේ අභිප්‍රාය පෙරදැරිව ය.

2023 වසර හා සංසන්දනාත්මකව බලන කළ, දැනට සිදු වෙමින් පවත්නා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග හරහා කුළුගැන් වූ වෙළඳපොළ පොලී අනුපාත විෂයයෙහි සැලකිය යුතු ලෙස පිරිහෙමින් පවත්නා ප්‍රවණතාව, මණ්ඩලයේ ස්ථාවර ආදායම් සුරැකුම්හි ආයෝජන කළඹ ආශ්‍රිත ඉපයුම් කෙරෙහි අහිතකර ලෙස බලපෑවේ ය. රාජ්‍ය හා ආයතනික ණය සාධන පතු හරහා ඉපයුම් කෙරෙහි සෘජුව බලපෑම් කළ ආර්ථික ක්‍රියාකාරකම් උත්තේජනය කරනු පිණිස, 2024 වසරේ මුල් වකවානුවේ සිට එක් රැයින් පැන නැගී අනපේක්ෂිත පොලී ප්‍රතිපත්ති අනුපාත, පුළුල් ලෙස ප්‍රතිකේෂ්ප කෙරිණි.

2024 වසර තුළ කොටස් වෙළඳපොළේ ආයෝජන අවස්ථා සලසා ගැනීම සඳහා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය වැඩි අවධානයක් සහිත ප්‍රවේශම් සහගත ප්‍රවේශවලට ඵලඹයේ ය. කොටස් වෙළඳපොළ සුවිශේෂී ලෙස ඵලදායී කාර්ය සාධනයක් දක්වා සිටි කාල සීමාව තුළ, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, ආදායම් ජනනය කරනු පිණිස විශේෂ ක්‍රියාකාරීත්වයකින් යුතුව කටයුතු කළේ ය. සමස්තයක් වශයෙන් බලන කළ, 2024 වසර සඳහා අයවැය ප්‍රක්ෂේපිත රු. බිලියන 61.9 ක් වූ ආදායමට සාපේක්ෂව, රු.බිලියන 65.87 ක් වූ ප්‍රමාණයේ මුළු ආදායමක් ලබා ගැනීමට මණ්ඩලය සමත් විය. ඒ අනුව, උද්ගත වූ සියලු අභියෝග මධ්‍යයේ වුව ද, දෙවැනි සමගාමී වසර සඳහාත් සිය සාමාජිකයින් වෙත 10% ක් වූ මුළු ප්‍රතිලාභ පිරිනැමීමක් ප්‍රකාශයට පත් කිරීමට මණ්ඩලයට හැකි විය.

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ මුළු ආයෝජන කළඹ, 2024 වසර අවසානය වන විට රු. බිලියන 581 දක්වා ඉහළ ගිය අතර, එය, 2023 වසර අවසානයේ දී වාර්තා වූ රු. බිලියන 515 ක් වූ ප්‍රමාණයට සාපේක්ෂව 12.78% ක වර්ධනයක් වේ. තවද, 2023 වසරේ දී රු. බිලියන 1.8 ක් වූ කොටස් ආදායම, 2024 වර්ෂය තුළ රු. බිලියන 2.8 දක්වා පිළිවෙලින් ඉහළ යාමක් විද්‍යාමාන කරමින්, 56% ක වෘද්ධියක් වාර්තා කළේ ය. ඊට හේතු වූයේ, විවිධාංගික අංශවලින් සමන්විත සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සතු කොටස් ආයෝජන කළඹ ගෙන හැර දැක්වූ සුවිශේෂී කාර්ය සාධනයයි.


2024.12.31 වන දිනට ආයෝජන කළඹ ව්‍යාප්තිය සහ සංයුතිය



ස්ථාවර ආදායම් සුරැකුම්පත්හි ආයෝජනය

රු. බිලියන 562.3 ක් වූ මුදලක් වශයෙන් ගණනය වන ස්ථාවර ආදායම් සුරැකුම්පත්වල සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය ආයෝජන කළ අරමුදල්වල, 2024 වසරේ දී කළ එහි මුළු ආයෝජන කළමනාකරණය 96.76% ක් වූ ප්‍රමාණයක් සමන්විත වන අතර, ඉන් 95% කින්ම නියෝජනය වන්නේ, රජයේ භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත්වල කළ ආයෝජනයයි. 2023 වසර හා සංසන්දනාත්මකව ගත් කළ, 2024 දී වෙළඳපොළ පොළී අනුපාත සැලකිය යුතු මට්ටමකින් ක්‍රමයෙන් පහළ ගියේ ය. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විවිධ කාල සීමා යටතේ, රජයේ භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත්වල අරමුදල් ආයෝජනය කිරීමට කටයුතු කරමින් සාමාජික අරමුදල වෙනුවෙන් තිරසාර සාමාන්‍ය ඵලදාවක් පවත්වා ගෙන යාමට සමත්ව සිටී.


2024 වසර තුළ, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය ස්ථාවර ආදායම් සුරැකුම්පත් මත රු. බිලියන 62 ක මුළු ආදායමක් ලබා ගැනීමට සමත් වූ අතර, එය, 2023 වසරට සාපේක්ෂව 3.2% ක සුළු අඩුවීමක් ලෙස සලකනු ලැබේ. මෙම අඩුවීම සඳහා ප්‍රධාන හේතුව වූයේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය අරඹා ගත් පිළියම් යෙදීමේ ක්‍රියාමාර්ගවල බලපෑමයි.



කොටස් ආයෝජන

ජනාධිපති මැතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය යන මැතිවරණ දෙකම ජය ගනිමින් රජය විසින් ශක්තිමත් ජන වරමක් ලබා ගැනීම යන පසුබිම සහිතව, 2024 වසරේ අවසාන කාර්තුව තුළ මූල්‍ය ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් කෙරෙහි දායක වූ විවර්ධිත ආර්ථික සහ දේශපාලනික ස්ථායීතාවය මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ 2024 වසර අවසානය වන විට ආකර්ශනීය වෘද්ධියක් වාර්තා කළේ ය. තවද, ශ්‍රී ලංකා මහ බැංකුව තනි ඉලක්කමේ ප්‍රතිපත්ති පොළී අනුපාත ක්‍රමයකට සංක්‍රමණය වෙමින් කටයුතු කොට, එම යාන්ත්‍රණය ආර්ථිකයේ ප්‍රකෘතිමත්භාවය කෙරෙහි පිටුබලයක් වනු පිණිසත්, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම පිණිසත් ස්වකීය මූල්‍ය ප්‍රතිපත්ති අනුපාතය 8% ක මට්ටමකින් පවත්වා ගෙන ගොස් තිබේ. මෙම පියවර, මූල්‍ය වෙළඳපොළ විශ්වාසය සහ ස්ථායීත්වය ගොඩනගා ගත්, බැංකු ක්ෂේත්‍රයේ ආයෝජන විශ්වසනීයතාව වර්ධනය කිරීම සඳහා ප්‍රබල ලෙස හේතු සාධක වූයේ ය. 2024 වසරේ දී සියලු කොටස් මිල දර්ශකය (ASPI) දළ වශයෙන් 49% කින් ඉහළ වෘද්ධියක් ලබා, 2023 වසර අවසානයේ දී පැවති 10,654 ක් වූ ලක්ෂ්‍යය සීමාව හා සංසන්දනාත්මකව, 2024 දෙසැම්බර් මාසය වන විට 15,944 ක් වූ ලක්ෂ්‍යය සීමාව ඉක්මවා ගියේ ය. 2023 මූල්‍ය වසරේ දී රු. මිලියන 1,696 ක් වූ සාමාන්‍ය දෛනික පිරිවැටුම, 2024 මූල්‍ය වසරේ දී රු. මිලියන 2,240 ක් දක්වා ඉහළ ගිය අතර, එමඟින්, වෙළඳපොළ ක්‍රියාකාරකම් තුළ සැලකිය යුතු වර්ධනයක් ගෙන හැර දැක්වී ය.

2024 වසර අවසානයේ දී, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, ස්වකීය මුළු අරමුදලෙන් කෙරෙන කොටස් ආයෝජනය 2.31% ක් වූ මට්ටමේ පවත්වා ගැනීමට සමත් විය. කොළඹ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත බොහෝමයක් සමාගම්, සිය සාර්ව ආර්ථික ස්ථායීතාව ප්‍රතිසංස්කරණය කර ගැනීමේ තත්ත්වයන් මධ්‍යයේ වුව ද, තම ව්‍යාපාරික ක්‍රියාකාරකම් දිරි ගන්වමින් මනා කාර්ය සාධනයක් දක්වා ඇත. මේ හේතුව මත, බොහෝ සමාගම්වලට 2024 මූල්‍ය වර්ෂය සඳහා ලාභාංශ ප්‍රකාශ කිරීමට හැකි විය. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, 2024 මූල්‍ය වර්ෂය සඳහා එහි කොටස් ආයෝජන කළඹ මත ලාභාංශ සහ ප්‍රාග්ධන ලාභ වශයෙන් රු. මිලියන 2,427 ක් වූ ආදායමක් ලබා ගැනීමට සමත් වූ අතර, එම කාර්ය සාධනය, 2023 වසරට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් වාර්තා කිරීමක් වූයේ ය. තවද, 2024 වසර අවසානයේ දී වාර්තා වූ සියලු කොටස් මිල දර්ශක අගයේ හිතකර කාර්ය සාධනය හේතුවෙන්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ කොටස් ආයෝජන කළඹ රු. බිලියන 4.8 ක් වූ ප්‍රමාණයකින් ඉහළ අගයක් ගත්තේ ය.



අනාගත ඉදිරි දැක්ම

2024 වර්ෂය වන විට, ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි මූල්‍ය අර්බුදයක් පසුකර යාමෙන් පසුව, විය නැවත ප්‍රතිසාධනය වන ලකුණු ප්‍රදර්ශනය කරමින්, 2024 වසරේ දී 5% ක දළ ජාතික නිෂ්පාදිත (GDP) වර්ධනයක් අත් කර ගත් අතර, ඊට හේතු සාධක වූයේ, කාර්මික අංශයේ, විශේෂයෙන්, ඉදිකිරීම් සහ ආහාර හා පාන නිෂ්පාදනය යන ක්ෂේත්‍රවල ඇති වූ පුනරුත්ථානයත්, සංචාරක අංශය ආශ්‍රිත සේවාවන්හි සවිමත් කාර්ය සාධනයත් යන කරුණු ය.

පොලී අනුපාත ලිහිල්කරණය යටතේ අපේක්ෂිත යහපත් පුද්ගලික අංශ ණය වර්ධනය සමඟ මූල්‍ය ප්‍රතිපත්ති රැඳී පවතිනු ඇත. බාහිර ක්ෂේත්‍රය පිළිබඳව සලකා බලන කළ, 2025 වසර තුළ ආන්තික වශයෙන් පංගම් ගිණුම් අතිරේකයක් කෙරෙහි සහාය වන සංචාරක සේවා, විදේශ ප්‍රේෂණ හා සේවා අපනයන මගින් ලැබෙන විදේශ මුදල් ආගලන යනාදිය හා එක්ව පාලනය කර ගත හැකි තත්වයේ වෙළඳ හිඟයක්, වාහන ආනයනවල සීමා ලිහිල් කිරීම මධ්‍යයේ වූව ද, පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරිය දෙස බලන විට, බාහිර ගිණුම, පාලනය කළ හැකි හිඟයකට මාරු වනු ඇති අතර, ණය තිරසාරභාවය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් ආශ්‍රිත (IMF-EFF) වැඩසටහනේ අඩුම වශයෙන් ක්‍රියාත්මක වීම කරණකොට ගෙන, මූල්‍ය ගිණුම තුළ ශුද්ධ මුදල් ආගලන වාර්තා විය හැකි ය. ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍යශීලී විනිමය පොලී අනුපාත පවත්වාගෙන යාමින් විදේශ සංචිත ගොඩනගා ගැනීමට කටයුතු කරනු ඇත. නව නීති සම්පාදනය කිරීම් සහ අඩුම වශයෙන් සිදු වන වැඩි දියුණු කිරීම් මගින් අනුගෘහිත වූ රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය ශක්තිමත් ලෙස පවතිනු ඇතැයි ප්‍රක්ෂේපනය කෙරේ. ඔරොත්තු දීමේ හැකියාව සහතික කරමින්, වඩා හොඳ ණය ප්‍රතිගෙවුම් ධාරිතාවක් හා නියාමන වැඩි දියුණු කිරීම් සමඟ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථායීතාව ද වර්ධනය වීමට අපේක්ෂිත ය. මැදි අවධි ආර්ථික වර්ධනය පවත්වා ගෙන යාම සඳහා ව්‍යුහමය ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මූලික සාධක ලෙස ක්‍රියා කරනු ඇත.

පශ්චාත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ යුගයේ දී සහ වර්තමාන ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලිය අතරතුර සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, විනි සාමාජිකයින් සඳහා නිපුණතා සවිසි සහ විශ්ව යාත්‍රී වැනි නව ප්‍රතිලාභ යෝජනා ක්‍රම පූර්වගාමී කාර්යයන් ලෙස සලකා හදුන්වා දීම මගින්, වාර්ෂික සාමාජික ප්‍රතිලාභ සලසා දීමෙන් පරිබාහිර වූ ගුණාත්මකභාවයෙන් යුතු සේවා වැඩි දියුණු කළේ ය. ඊට සමගාමීව, ප්‍රතිලාභ ප්‍රශස්තකරණය සිදු කෙරෙන අතරම ඒ හා බැඳී අවදානම් වලදායක ලෙස සමනය කිරීමේ අරමුණ පෙරදැරව, මණ්ඩලය, විනි ආයෝජන කළඹ විවිධාංගීකරණය කිරීම සඳහා ආයතනික ක්ෂේත්‍රය තුළ උදා වන අවස්ථා හඳුනා ගනු පිණිස නිසි සුපරීක්ෂාවෙන් පසු වේ. ඉදිරිය දෙස බලන විට, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම හා දිගු කාලීන තිරසාරභාවය යන කර්තව්‍යයන් උදෙසා කැපවීම කෙරෙහි එක්ව අත්වැල් බැඳ ගනිමින්, සුභවාදී ආයෝජන අවස්ථා ලැබෙනැයි යන අභිලාෂයෙන් යුත් ධනාත්මක අනාගත දෘෂ්ටිකෝණ සිය කටයුතු නොකඩවා පවත්වාගෙන යයි.



සේවානියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ රැස්කිරීම් සහ සේවායෝජක සබඳතා කොට්ඨාශය සේවායෝජකයින් විසින් ගෙවීමට නියමිත දායක මුදල් නිසි පිරිදි නියමිත කාලය තුළ රැස් කිරීම සහ ප්‍රමාද වන දායක මුදල් සඳහා පැනවෙන අධිභාර අය කිරීම යන කාර්යයන් වෙනුවෙන් වගකීම උසුලයි. ඒ සඳහා සම්බන්ධ වන ප්‍රධාන පාර්ශවකරුවන් වන සේවායෝජකයන්, බැංකු ආයතන සහ තැපැල් දෙපාර්තමේන්තුව සමඟ මහා සම්බන්ධීකරණයක් සිදු කරමින් ප්‍රේෂණය කරනු ලබන දායක මුදල් නිවැරදිව ගිණුම්ගත කිරීම හා වාර්තා කිරීම සිදු කරයි.

වියට අමතරව නව සේවායෝජකයන් හඳුනාගැනීම සහ ඔවුන් මෙම අරමුදල යටතේ ලියාපදිංචි කිරීම යන කටයුතු ඉටු කරනු ලබන්නේද මෙම කොට්ඨාශය මගිනි. පවතින ක්‍රමවේදය යටතේ කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක

අර්ථසාධක අරමුදල් අංශය විසින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ විධිවිධාන අනුව සේවා යෝජකයන් වෙත ලබා දෙන සේව්‍ය අංකය යටතේම සේවා නියුක්තයන්ගේ භාර අරමුදල සඳහා ද ලියාපදිංචි කර සරල අයදුම්පත්‍රයක් මගින් ලබා ගන්නා තොරතුරු මත සේවා යෝජක ගිණුම් සැකසීම සිදුකෙරේ. ඒ අනුව මණ්ඩලය විසින් සේවායෝජක ලියාපදිංචි කිරීමක් සෘජුව සිදු නොකරයි. වියට අමතරව ප්‍රාදේශීය කාර්යාල විසින් සිදුකරන ක්ෂේත්‍ර පරීක්ෂණ වලින් ලබා ගන්නා තොරතුරු පදනම් කරගෙන සහ සේවා යෝජකයන්ගේ ඉල්ලීම් මත නව සේවා යෝජක ගිණුම් සැකසීම සිදු කෙරේ.

සේවායෝජකයන් දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් ඉටු කිරීම මෙන්ම ස්වයං රැකියාවල නියුක්ත වූවන් සහ විදේශ ගතව සංක්‍රමණික රැකියාවල නියුක්තවූවන් සේවානියුක්තයන්ගේ

භාර අරමුදල යටතේ සාමාජිකත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම කොට්ඨාශය කටයුතු කරයි.

ඒ අනුව රැස්කිරීම් සහ සේවයෝජක සබඳතා කොට්ඨාශය මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල ජාලය සමඟ එක්ව නියමිත කාර්ය සාධන ඉලක්ක වෙත ගෙන යාම සිදු කරයි.

	2020	2021	2022	2023	2024
සක්‍රීය සේවා යෝජකයන් ගණන	75,731	69,094	64,026	75,485	79,895
සක්‍රීය සාමාජිකයන් ගණන	2,680,000	2,430,091	2,455,609	2,592,923	2,548,200
ස්වයං රැකියාවන්හි නියුතු සාමාජිකයන් ගණන	41,867	41,517	41,113	43,640	44,494
සංක්‍රමණික සේවක සාමාජිකයන් ගණන	220	228	241	274	291

තම සේවකයින් සඳහා දායක මුදල් ගෙවීමට අනුකූලතාව දැක්විය යුතු සේවයෝජකයන්

ස්ථීර විශ්‍රාම වැටුපකට හිමිකම් නොලබන රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ රැකියා වල නියුතු සේවානියුක්තයන් 1980 අංක 46 දරන සේවානියුක්තයන්ගේ භාර අරමුදල් පනත අනුව නීතිමය පදනමක් මත අරමුදලේ සාමාජිකයන් වන අතර ස්වයං රැකියාවල නිරත වන සහ විදේශ ගතව රැකියාවල නියුක්ත සංක්‍රමණික සේවකයින් හටද තම ස්වේච්ඡාවෙන් අරමුදලේ සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කල හැක.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත සේවානියුක්තයන්ගෙන් ස්ථීර විශ්‍රාම වැටුපකට හිමිකම් නොලබන රැකියා වල නියුතු සියළු සේවානියුක්තයන් ආවරණය වන පරිදි විශ්‍රාම සහ අනෙකුත් සුභසාධන ප්‍රතිලාභ ලබාදීම මෙම අරමුදල මගින් අපේක්ෂා කෙරේ. මෙහිදී සේවා යෝජකයන් තම ස්ථීර කාර්ය මණ්ඩලය සඳහා පමණක් නොව අනියම් හා කොන්ත්‍රාත් පදනමින් වැඩ කරන සේවකයන් මෙන්ම දෛනික හෝ කෘෂි පදනම මත වැටුප් ලබන සේවකයන්ද සේවානියුක්තයන්ගේ භාර අරමුදල සඳහා දායක මුදල් ගෙවීම කල යුතුවේ. කෙසේ නමුත් කම්කරු දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව වාර්තාගත සේවයෝජකයන් සහ ඔවුන් යටතේ වන සියළු සේවකයන් සංඛ්‍යාව සහ මෙම අරමුදල යටතේ ලියාපදිංචි සංඛ්‍යාව අතර සැලකිය යුතු පරස්පරතාවන් පවතී. මෙම අසමතුලිත බව අවම කිරීම සඳහා මණ්ඩලය විසින් යාවත්කාලීන තොරතුරු අදාල ආයතන වලින් ලබාගෙන එම තොරතුරු මත ක්ෂේත්‍ර පරීක්ෂණ පවත්වමින් ක්‍රියාත්මක කිරීමේ කාර්යයන්හි නියැලේ.

මණ්ඩලය විසින් ප්‍රධානය කරනු ලබන විශ්‍රාම ප්‍රතිලාභ වලට අමතරව පිරිනමනු ලබන අනෙකුත් ප්‍රතිලාභ ප්‍රධානය කරනු ලබන්නේ සේවා යෝජකයින් විසින් සේවානියුක්තයන්ගේ භාර අරමුදල සඳහා ගෙවනු ලබන දායක මුදල් අඛණ්ඩව නිසි පරිදි සිදු කර ඇති සාමාජිකයන් වෙත පමණි. එබැවින් එම ප්‍රතිලාභ සඳහා සාමාජිකයන් වෙත හිමිකම් පෑමට හැකිවන සේ දායක මුදල් ප්‍රමාදයකින් තොරව අඛණ්ඩව

සේවයෝජකයන් විසින් සිදු කරන්නේද යන්න අප කාර්යය මණ්ඩලය විසින් නියාමනය කෙරේ.

ප්‍රාදේශීය කාර්යාල මගින් දායක මුදල් අයකිරීම

සේවානියුක්තයන්ගේ භාර අරමුදල වෙත තම සේවකයන් වෙනුවෙන් දායක මුදල් ගෙවිය යුතු සේවයෝජකයන් අලුතින් හදුනාගෙන ඒ සඳහා යොමු කරවීම සහ දැනටමත් ලියා පදිංචි වී සිටින සේවා යෝජකයින්ගේ දායක මුදල් ගෙවීම් අනුකූලතාවය සහතික කිරීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති සේවානියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල 19 ක් විසින් වාර්ෂිකව සේවා යෝජකයන් නිරීක්ෂණය සඳහා ක්ෂේත්‍ර පරීක්ෂණ 40,000 සිට 45,000 දක්වා ගණනක් සිදු කර ඇත. මෙම ක්ෂේත්‍ර පරීක්ෂණ අතරින් 70% ක් පමණ සිදු කර ඇත්තේ ගෙවීම් ප්‍රමාදයන් වාර්තා වී ඇති ආයතන මුලික කරගෙන වේ. ක්ෂේත්‍ර පරීක්ෂණ මගින් හදුනාගනු ලබන නව සේවා යෝජකයින් සංඛ්‍යාව වර්ෂයකට 3,000 ක පමණ සාමාන්‍ය අගයක් ගනී. 2024 වර්ෂයේදී සිදු කර ඇති මුළු ක්ෂේත්‍ර පරීක්ෂණ සංඛ්‍යාව 27,940 ක් වන අතර එමගින් දායක මුදල් නොගෙවන බවට අනාවරණය කරගෙන ඇති සේවා යෝජකයන් සංඛ්‍යාව 22,641 කි. එසේම ක්ෂේත්‍ර පරීක්ෂණ මගින් අනාවරණය කරගත් කරුණු මත අරමුදල සඳහා ලියාපදිංචි වී ඇති නව සාමාජික සංඛ්‍යාව 18,922 කි.

දායක මුදල් මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ ගෙවීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2311/39 හා 2022.12.22 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති නියෝග අනුව, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ප්‍රේෂණය කිරීමේදී, 2023 පෙබරවාරි 01 වැනි දින සිට සේවක සංඛ්‍යාව 15 ට වැඩි ආයතන විසින්, පරිගණක පද්ධතියක් හෝ ජංගම ඉලෙක්ට්‍රොනික උපාංග යක් හරහා ඉලෙක්ට්‍රොනිකව දායක මුදල් ප්‍රේෂණය කළ යුතුය. ඒ අනුව 2024 වර්ෂයේ රැස් කරන ලද දායක මුළු

දායක මුදලින් 82% මාර්ගගත ක්‍රමය මගින් සිදු කර ඇති අතර එය සමස්ත සක්‍රීය සේවා යෝජකයන්ගේ සංඛ්‍යාවෙන් 19% ක් වේ. රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වර්තමාන විධිවිධාන අනුව ඉහත නියෝගයට අනුකූලව මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ දායක මුදල් ගෙවීම හා ප්‍රේෂණ නිවේදන යොමු කිරීම පිළිබඳව සේවායෝජකයන්ගේ දැඩි අවධානය යොමු කර ඇති අතර ප්‍රේෂණ නිවේදන/සාමාජික තොරතුරු එකවර සැපයීමට හැකි නිසා වඩාත් පහසු සහ සුදුසු ක්‍රමය වශයෙන් නිර්දේශ කෙරේ. ඒ අනුව සේවක සංඛ්‍යාව 150 අඩු ආයතන සඳහාද මෙම ක්‍රමය මත දායක මුදල් සහ ප්‍රේෂණ නිවේදන යොමු කිරීමට හැකියාව ඇති හෙයින් ඒ සඳහා ඔවුන් පෙළඹවීම සිදු කෙරේ.

ඒ අනුව මෙම ක්‍රමයට අනුගතව දායක මුදල් ප්‍රේෂණය කිරීම මෙතෙක් සිදු නොකරන සේවායෝජකයන් ඒ සඳහා යොමු කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කරනු ලබයි.

මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සේවායෝජකයන්හට පහත ක්‍රම 2ක භාවිතයෙන් දායක මුදල් ගෙවීම් සිදු කිරීම සඳහා පහසුකම් සලසා ඇත.

1. විද්‍යුත් බැංකුකරණය (E-Banking/Online Banking)

මාර්ගගත ක්‍රම ඔස්සේ විද්‍යුත් බැංකුකරණය (ඒ-ඊබී/ධ්‍රැක්ට්‍රාස් ඊබීඑස්බී) මගින් දායක මුදල්

ගෙවීම සඳහා පහත සඳහන් වාණිජ බැංකු හමය මගින් පහසුකම් සලසා ඇත.

- ලංකා බැංකුව
- මහජන බැංකුව
- කොමර්ෂල් බැංකුව
- සම්පත් බැංකුව
- සෙලාන් බැංකුව
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
- ඩී එල් සී සී බැංකුව
- හැටන් හැෂන්ල් බැංකුව
- ජාතික සංවර්ධන බැංකුව

2. සෘජුහර කිරීම් (Direct Debit)

සෘජුහර කිරීම් (Direct Debit) ඔස්සේ දායක මුදල් ගෙවීම ඕනෑම වාණිජ බැංකුවක් මගින් සිදුකළ හැකිය.

ඉහත සඳහන් මාර්ගගත ක්‍රමයට අමතරව සාම්ප්‍රදායික ක්‍රම වන චෙක්පත්, මුදල් ඇණවුම් සහ මුදල් මගින් ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාල වෙත ගෙවීම් සිදු කිරීමට හැකියාව ඇතත් වර්තමාන රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් ලෙස මෙම ක්‍රම අද්‍රෝශ්‍යමත් කෙරේ. ඒ වෙනුවට මාර්ගගත ක්‍රම උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය හරහා ප්‍රේෂණ සිදු කිරීම තුලින් කාර්යයන් වඩාත් සරල, පහසු සහ කායික්ෂම වනු ඇත.

ඒ අනුව මාර්ගගත ක්‍රම සහ සාම්ප්‍රදායික ක්‍රම මත සිදු කර ඇති දායක මුදල් රැස්කිරීම් විශ්ලේෂණය පහත පරිදි වේ.

#	ගෙවීම් ක්‍රමය	2023			2024			වර්ධනය		
		සේවා යෝජක සංඛ්‍යාව (සාමාන්‍ය අගය)	වටිනාකම (රු. මිලියන)	%	සේවා යෝජක සංඛ්‍යාව (සාමාන්‍ය අගය)	වටිනාකම (රු. මිලියන)	%	සේවා යෝජක සංඛ්‍යාව (සාමාන්‍ය අගය)	වටිනාකම (රු. මිලියන)	%
මාර්ගගත ක්‍රම (Online)										
1	මාර්ගගත බැංකු ක්‍රමය	9,396	27,925	74.56%	10,618	32,227	76.65%	1,222	4,302	15.40%
2	සෘජුහර ක්‍රමය	191	1,853	4.95%	209	2,273	5.41%	18	419	22.62%
	එකතුව (1+2)	9,587	29,778	79.51%	10,827	34,500	82.05%	1,240	4,721	15.85%
සාම්ප්‍රදායික ක්‍රම										
3	චෙක්පත්	37,224	7,309	19.52%	39,074	7,051	16.77%	1,851	-258	-3.53%
4	මුදල් ඇණවුම්	2,510	71	0.19%	2,767	86	0.20%	258	15	20.66%
5	මුදල්	2,654	293	0.78%	4,128	409	0.97%	1,473	116	39.44%
	එකතුව (3+4+5)	42,388	7,673	20.49%	45,969	7,546	17.95%	3,582	-128	-1.66%
මුළු එකතුව		51,975	37,451	100.00%	56,796	42,046	100.00%	4,822	4,593	12.26%



සාමාජික සේවා

1980 අංක 46 දරණ පනත මගින් ස්ථාපිත කර ඇති සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන අරමුණ වන්නේ, සේවක අයිතිය, සේවක සුභ සාධනය හා කළමනාකරණයෙහි සේවක සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම හා සාමාජිකයින්ගේ ආර්ථික ප්‍රජාතාන්ත්‍රිකය ප්‍රවර්ධනය කිරීමයි. සාමාජික සේවා කොට්ඨාශය අංශ 7කින් සමන්විත

අතර ඒවායේ ප්‍රධාන කාර්යයන් වන්නේ සාමාජික ගිණුම් යාවත්කාලීන කර පවත්වාගෙන යාම, සාමාජිකයින් වෙත වාර්ෂික ගිණුම් ප්‍රකාශ නිකුත් කිරීම සහ සාමාජික ව්‍යවස්ථාපිත ප්‍රතිලාභ හා ව්‍යවස්ථාපිත නොවන සුභසාධන ප්‍රතිලාභ ලබා දීමට කටයුතු සම්පාදනය කිරීමයි.




Figure 1 – Organization Structure of Member Service Division

සාමාජික හිමිකම් ගෙවීම. (ව්‍යවස්ථාපිත ප්‍රතිලාභ)

ව්‍යවස්ථාපිත ප්‍රතිලාභ ගෙවීම් කිරීම යටතේ යම් සාමාජිකයෙකු සේවා නියුක්තිය අවසන් කළ පසු හෝ සේවා නියුක්තිය අවසන් වීමට යටත්ව වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු තම ගිණුමේ ශේෂය ලබාගැනීමට හැකියාවක් ඇති අතර සාමාජිකයා මියගිය අවස්ථාවකදී, සාමාජිකයාගේ උරුමකරුවන්, යැපෙන්නන් හෝ නාමිකයන් වෙනුවෙන් ගිණුම් ශේෂය ගෙවීම් කරනු ලැබේ.

2023 වර්ෂයේදී රුපියල් බිලියන 38 ක් සාමාජිකයින් 240,888 වෙනුවෙන් ගෙවීම් කර ඇති අතර 2024 වර්ෂය අවසානයේදී රුපියල් බිලියන 34 ක් සාමාජිකයින් 195,896 දෙනෙකු වෙනුවෙන් ගෙවීම් කර ඇත. රටේ පැවති ආර්ථික තත්ත්වය යම් මට්ටමකට ස්ථාවර වීම, සේවා නියුක්තියින් විදේශගත වීමේ ප්‍රවණතාවය අඩුවීම හා කොවිඩ් 19

වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමූ ව්‍යාපාර නැවත ආරම්භ කිරීම යන ප්‍රධාන හේතූන් මත සාමාජිකයින් විසින් 2024 වර්ෂයේදී ඔවුන්ගේ හිමිකම් ආපසු ලබා ගැනීමේ ප්‍රමාණාත්මක අඩුවීමක් පෙන්නුම් කෙරේ. මෙම අඩුවීම 2023 වර්ෂය හා සැසඳීමේදී 12.8% ක් ලෙස ප්‍රතිශතාත්මකව දැක්විය හැකිය.




Figure 2 - Annual Disbursement of Statutory Benefits by Year (2020-2024)

සුභසාධන ප්‍රතිලාභ (ව්‍යවස්ථාපිත නොවන ප්‍රතිලාභ)

සේ.හි.තා අරමුදලේ මණ්ඩලය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණු අතර සාමාජික සුභසාධනය ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ගේ ආර්ථික ප්‍රජාතාන්ත්‍රිකය සුරකීමට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. ඒ අනුව 1986 වර්ෂයේදී “ස්වයංක්‍රීය ජීවිත රක්ෂණ ප්‍රතිලාභ (මරණ ප්‍රතිලාභ)යෝජනා ක්‍රමය” හඳුන්වා දීමේ සිට 2024 වර්ෂයේදී රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ලියාපදිංචි වන අප මණ්ඩලයේ සක්‍රීය සාමාජිකයින්ගේ දූ දරුවන් වෙනුවෙන් විශ්ව

යාත්‍රා” නමින් රුපියල් 25,000.00 ක මූල්‍ය ප්‍රදානය කිරීම දක්වා සුභසාධන ප්‍රතිලාභ 11ක් පිරිනැමෙනු ලැබේ.

සාමාජික ගිණුම් ශේෂයෙන් කිසිදු මුදලක් අඩු නොකර වෛද්‍ය ආධාර ලබා දීමණි සහනදායී පොලී අනුපාතයක් යටතේ නිවාස ණය ලබා දීමෙන් නොනැවතී සාමාජිකයින්ගේ දූ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම මගින් අප මණ්ඩලීය සාමාජිකයින්ට අවැසි මොහොතේ ඔවුන්ගේ අනාගතය සුරැකීමට ශක්තියක් වෙමින් කටයුතු කරනු ලබයි.




Figure 3: Welfare Benefits Disbursement Summary (2023 & 2024)




Figure 4: Breakdown of Scholarship Disbursements in 2024 – Grade 5 and A/L (previous benefit scheme) – 2024

මෙම සියළුම ප්‍රතිලාභයන් ස්වයං රැකියාවල නියුක්තවුවන්ට හා විගමණික සේවකයින් ලෙස ලියාපදිංචි වී මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගත් සාමාජිකයින්ටද විවෘතව ඇත.

මෙම සුභසාධන ප්‍රතිලාභවල පිරිවැය සමස්ථ සාමාජිකයින් විසින් සමානුපාතිකව දරාගනු ලැබුවද ඒ තුළින් සියලුම සාමාජිකයින්ට අවැසි මොහොතේදී රැකවරණය සැලසීමට හැකි වීම සියලුම සාමාජිකයින්ගේ නිහඩ අභිමානයක් බවට පත්ව ඇත.

2023 හා 2024 වර්ෂවලදී නිපුණතා සවිය හා විශ්ව යාත්‍රා යන සුභසාධන ප්‍රතිලාභ හදුන්වා දෙමින් මණ්ඩලයේ සුභසාධන ප්‍රතිලාභ වලට නව මුහුණුවරක් එක් කරමින් අගය එකතු කිරීමේ වැඩපිළිවෙලක් හදුන්වා දෙන ලදී.

උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ජාතික වෘත්තීය නිපුණතා (NVQ) 3,4 හා 5 මට්ටමේ පාඨමාලාවන් හැදෑරීමට යොමු කිරීම හරහා දෙස් විදෙස් රැකියා වෙළඳපොලට නිපුණතාවෙන් පරිපූර්ණ හා සුදුසුකම්ලත් පුද්ලයෙකු ලෙස අභිමානයෙන් ප්‍රවිශ්ඨ වීමට රුපියල් 50,000.00ක් මූල්‍ය ප්‍රදානයක් සිදු කරනු ලබන අතර 2024 වර්ෂ අවසානයේදී සාමාජිකයින්ගේ දූ දරුවන් 05 දෙනෙකු වෙනුවෙන් රුපියල් 91,142.00 මුදලක් මෙම ප්‍රතිලාභය හරහා ගෙවීම් කර ඇත. 2024 වර්ෂයේදී උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සාමාජිකයන්ගේ දූ දරුවන් සඳහා රුපියල් 25,000.00 ක මූල්‍ය ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කළ අතර දූ දරුවන් 504 දෙනෙකු වෙනුවෙන් රුපියල් 12,600,000.00 මුදලක් ගෙවීම් කර ඇත. සාමාජික සුභසාධන ප්‍රතිලාභ පුළුල් කරමින් විශ්ව යාත්‍රා ප්‍රතිලාභය හදුන්වාදීම සුභසාධන ප්‍රතිලාභවල සුවිශේෂී මගසළකුණක් ලෙස සටහන් කිරීමට කැමැත්තෙමි.

සාමාජික ගිණුම් පවත්වාගෙන යාම

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ විධිවිධාන අනුව සේවයෝජකයින් විසින් එක් එක් සේවකයන්ගේ මාසික මුළු ඉපයීම් වලින් 3%කට සමාන මුදලක් මාසිකව මණ්ඩලය වෙත ප්‍රේෂණය කළ යුතුය. ස්වයං රැකියාවල නියුක්තවුවත් මසකට රු.500.00 ක් සහ විගමනික සේවකයින් මසකට රු.2000.00 මුදලක් මණ්ඩලය වෙත විවිමෙන් සාමාජිකත්වය ලබා ගත හැකිය.

සාමාජිකයාගේ ගිණුමේ ශේෂයට පනත මගින් නියම කර ඇති පොලී අනුපාතයට අමතරව වාර්ෂිකව ලබා දෙන ලාභාංශ මුදලින් සාමාජික ගිණුම් වර්ධනය වේ. මෙම කාර්යය සාමාජිකයින් 15ට වැඩි ආයතන සඳහා සාමාජික ගිණුම් විශාල කාණ්ඩය මගින්ද සාමාජිකයින් 15ට වඩා අඩු ආයතන සඳහා සාමාජික ගිණුම් කුඩා කාණ්ඩය විසින්ද සිදු කරනු ලබයි.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ 8 (ඒ) වගන්තියට අනුව සෑම ගිණුම් වර්ෂයක් සඳහාම විලබ්ධ

වර්ෂයේ සැප්තැම්බර් මස 30 වන දිනට පෙර සෑම සක්‍රීය සාමාජිකයින්ගේම පෞද්ගලික ගිණුම් ශේෂය වාර්ෂික ගිණුම් ප්‍රකාශණයක් මගින් සාමාජිකයින් වෙත නිවේදනය කළ යුතු වේ.

2024 වර්ෂය අවසන් වන විට අප මණ්ඩලයේ සක්‍රීය සාමාජික ගිණුම් 2,602,200ක් අතුරින් ගිණුම් 2,366,715 ක් යාවත්කාලීන කරමින් ඔවුන්ගේ සේවා යෝජකයන් වෙත සාමාජික ගිණුම් ප්‍රකාශන යවා ඇත. තවද අක්‍රීය සාමාජික ගිණුම් 14,986,000 පමණ පවතින අතර ගිණුම් 14,188,299 පමණ යාවත්කාලීන කර ඇත.

මීට අමතරව මණ්ඩලය මගින් ක්‍රියාත්මක විද්‍යුත් සේවාව හරහා (E-service) සාමාජිකයින්ට තම පෞද්ගලික ගිණුමේ ශේෂය කෙටි පණිවිඩයක් හරහා දැනගැනීමට අවශ්‍යය පහසුකම් ද සැපයීම මගින් සාමාජිකයින්ගේ තම ගිණුම් තොරතුරු දැනගැනීමේ ප්‍රවේශය පුළුල් කිරීමට මණ්ඩලය ගෙන ඇති සුවිශේෂී පියවරකි.



මානව සම්පත් කළමනාකරණය

විශ්‍රාම යෑම් සහ ඉල්ලා අස්වීම් හේතුවෙන් 2023 වර්ෂයේ 882 ක්ව සිටි සේවක සංඛ්‍යාවේ සුළු වෙනසක් සහිතව 2024 වසර අවසානයේ දී සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සතුව සේවකයින් 837 දෙනෙකු සිටියහ.

මට්ටම	රැකියා ශ්‍රේණිය	පුරුෂ	ස්ත්‍රී	එකතුව
ජ්‍යෙෂ්ඨ	සාමාන්‍යාධිකාරී	1	-	1
	අතිරේක සාමාන්‍යාධිකාරී	-	-	-
	හියෝජ්‍ය සාමාන්‍යාධිකාරී	7	-	7
	සහකාර සාමාන්‍යාධිකාරී	4	1	5
	කළමනාකරු	21	19	40
	එකතුව	33	20	53
තෘතීයික	කහිෂ්ඨ කළමනාකරු	26	30	56
	කළමනාකරණ සහකාර	76	103	179
	එකතුව	102	133	235
ද්විතීයික	කළමනාකරණ සහකාර 2-2	4	2	6
	කළමනාකරණ සහකාර 1-2	283	140	423
	එකතුව	287	142	429
ප්‍රාථමික	ප්‍රාථමික මට්ටම	114	12	126
		114	12	126
මුළු එකතුව		532	305	837

සේවක පිරිස වයස අනුව

සේවක පිරිස වයස අනුව (2024.12.31 දිනට)		
වයස පරාසය (අවුරුදු)		
21-25	1	1%
26-30	74	08%
31-35	116	13%
36-40	148	18%
41-45	126	15%
46-50	93	11%
51-55	165	20%
Above 55	114	14%
එකතුව	837	100%

සේවක පිරිස රැකියා ශ්‍රේණිය අනුව

	රැකියා ශ්‍රේණිය	එකතුව	%
පේශ්‍ය	සාමාන්‍යාධිකාරී	1	0.12%
	නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී	7	0.84%
	සහකාර සාමාන්‍යාධිකාරී	5	0.11%
	කළමනාකරු	40	4.78%
	එකතුව	53	6.33%
තෘතීයික	කණිෂ්ඨ කළමනාකරු	56	6.70%
	කළමනාකරණ සහකාර 4	179	21.39%
	එකතුව	235	28.08%
ද්විතීයික	කළමනාකරණ සහකාර 2-2	6	0.72%
	කළමනාකරණ සහකාර 1-2	417	49.82%
	එකතුව	423	50.54%
ප්‍රාථමික	ප්‍රාථමික මට්ටම	126	17.32%
	එකතුව	126	15.05%
මුළු එකතුව		100.00%	

සේවකයන් ස්ත්‍රී පුරුෂ භාවය අනුව

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවක පුරුෂ හා කාන්තා අනුපාතය 2024 අවසානයේ දී 51.3:48.7 ක් ලෙස පැවතුනි.

පුරුෂ	ස්ත්‍රී	මුළු එකතුව
429	408	837
51.3 %	48.7%	100%

සේවක පිරිස වයස අනුව

ප්‍රධාන කාර්යාලය	505
ශාඛා කාර්යාල	332
එකතුව	837

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවකයින් 837 දෙනාගෙන් 505 දෙනෙක් ප්‍රධාන කාර්යාලයේ සිටින අතර 332දෙනෙක් ශාඛා ජාලය පුරා විසිරී සිටිති.

සේවකයන් සේවයේ නිරත වී සිටීම

විස්තර	විධායක	විධායක නොවන	එකතුව
විශ්‍රාම ගැනීම	10	04	14

සේවක ස්ථාන මාරු

මණ්ඩලයේ ස්ථාන මාරු ප්‍රතිපත්තිය අනුව මණ්ඩලයේ වසර පහකට වැඩි කාලයක් එකම අංශයේ සේවය කරන ලද සේවකයන් ස්ථාන මාරු සිදුකරන ලදී

වැටුප් හා ප්‍රතිලාභ

මණ්ඩලයේ සියලුම සේවකයන් ස්ථිර තනතුරු දරයි. ව්‍යවස්ථාපිත මණ්ඩලයක සේවකයන් වශයෙන් ඔවුන් තම මූලික වැටුපට අමතරව ප්‍රතිලාභ රැස්ක සඳහා සුදුසුකම් ලබයි.

	2024 රු. '000	2023 රු. '000	වෙනස් %
වැටුප්	533,429	562,996	5.25%
ඒවන වියදම් දීමනාව	163,397	82,437	(98.21)%
ආහාර දීමනාව	11,941	12,898	7.42%
අතිකාල දීමනාව	38,885	27,417	(41.83)%
නිවාඩු දින දීමනා	16,260	12,165	(33.66)%
එකතුව	763,911	697,913	(9.46)%

ප්‍රතිලාභ

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවක සේවිකාවන්, සේවකයින් වෙත පිරිනැමෙන ප්‍රතිලාභ ගණනාවක් සඳහා සුදුසුකම් ලබයි. ඒවාට මූලික වැටුප අනුව ලබා දෙන දිරිගැන්වීම්, වෛද්‍ය ඩිල්පත් ප්‍රතිපූර්ණ පහසුකම්, වාර්ෂික ප්‍රසාද දීමනා සහ විවිධ ණය, උසස් අධ්‍යාපන සුදුසුකම් සඳහා වැටුප් වර්ධක සහ සේවකයාගේ ස්ථිර ආබාධිත භාවය හෝ මරණය වෙනුවෙන් පිරිනැමෙන වන්දි යනාදිය ඇතුළත් වේ.

	2024 රු. '000	2023 රු. '000	වෙනස %
දිරි දීමනා	141,870	131,941	(7.53)%
නිල ඇඳුම් සහ මැහුම් වියදම්	24,616	16,801	(46.52)%
විශේෂ විශ්‍රාමික ප්‍රසාද දීමනා	1,600	900	(77.78)%
තේ සහ අනෙකුත් කාර්ය මණ්ඩල සුබසාධන වියදම්	16,569	16,019	(3.43)%
නිවාඩු දින වෙනුවෙන් මුදල් ගෙවීම	19,489	28,144	30.75%
වාර්ෂික ප්‍රසාද දීමනා	78,113	80,801	3.33%
වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය කිරීම	116,584	128,197	9.06%
නිවාස ණය සඳහා පොලිය	7,015	8,963	21.73%
පොලී පිරිවැය	39,439	38,786	(1.68)%
වත්මන් සේවා පිරිවැය	14,511	9,548	(51.98)%
සේ.අ.අ.	104,594	95,466	(9.56)%
සේ.නි.භා.අ.	20,941	19,157	(9.31)%
දුරකථන ඩිල්පත් ප්‍රතිපූරණය කිරීම	3,690	4,007	7.91%
එකතුව	589,031	578,730	(1.78)%

දිරි දීමනා

මූලික වැටුප පදනම් කරගෙන දිරි දීමනාව සකස් කරනු ලබන අතර, මාසික පදනමින් ගෙවනු ලබන පැමිණීමේ සහ කාර්ය සාධන දිරි දීමනා ඇතුළත් වේ.

වෛද්‍ය පහසුකම්

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩල සේවකයින්ගේ වෛද්‍ය පහසුකම්වලට පහත සඳහන් දෑ ඇතුළත් වේ:

- එක් සේවකයෙකුට රු. 75,000.00 ක් දක්වා වූ වාර්ෂික ධාතිර රෝගී සත්කාර වෛද්‍ය ප්‍රතිපූරණය.

- එක් සේවකයෙකුට වාර්ෂිකව රු.125,000.00 ක් දක්වා වූ රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීමේ වියදම් ප්‍රතිපූරණය.

සේවකයාගේ ස්ථිර ආබාධිත භාවය හෝ මරණය වෙනුවෙන් වන්දි

සිද්ධිය	ශ්‍රේණිය / තනතුර	වන්දි ප්‍රමාණය
සේවකයාගේ මරණය	සභාපති/ක්‍රියාකාරී අධ්‍යක්ෂ	1,500,000.00
	ඉහළ කළමනාකරණය (2-1), (1-3) හා (1-1)	1,450,000.00
	මධ්‍යම කළමනාකරණය (1-3)	1,350,000.00
	කනිෂ්ඨ කළමනාකරු (1-1)	1,250,000.00
	කළමනාකරණ සහකාර (4)	1,125,000.00
	කළමනාකරණ සහකාර (2-2), (1-2)	1,000,000.00
	ප්‍රාථමික මට්ටම (1),(2),(3)	875,000.00

සිද්ධිය	ශ්‍රේණිය / තනතුර	වන්දි ප්‍රමාණය
නිත්‍ය දුබලතා	සභාපති/ක්‍රියාකාරී අධ්‍යක්ෂ	1,750,000.00
	ඉහළ කළමනාකරණය (2-1), (1-3) හා (1-1)	1,700,000.00
	මධ්‍යම කළමනාකරණය (1-3)	1,650,000.00
	කනිෂ්ඨ කළමනාකරු (1-1)	1,500,000.00
	කළමනාකරණ සහකාර (4)	1,350,000.00
	කළමනාකරණ සහකාර (2-2), (1-2)	1,200,000.00
	ප්‍රාථමික මට්ටම(1),(2),(3)	1,050,000.00

වාර්ෂික ප්‍රසාද දීමනා

දෙසැම්බර් මාසයේ දී ගෙවනු ලබන වාර්ෂික ප්‍රසාද දීමනාව මාස දෙකක මූලික වැටුපට සමාන වේ.

ණය

විශේෂ ණය

ණය මුදල	රු.100,000.00
ප්‍රතිසාධන කාල සීමාව	වාර්ෂික 60
පොලිය	වාර්ෂික 4.2%

නිවාස ණය

ණය මුදල	රු. 3,000,000.00
ප්‍රතිසාධන කාල සීමාව	අවුරුදු 25 හෝ වයස අවු. 60 සම්පූර්ණ වීම
පොලිය	1 වන රු. 2,000,000 සඳහා වසරකට 4.2% ශේෂ රු. 1,000,000 සඳහා වසරකට 7.0%

විශේෂ ආපදා ණය

ණය මුදල	මාස 12 ක වැටුප
ප්‍රතිසාධන කාල සීමාව	වාර්ෂික 120
පොලිය	වාර්ෂික 4.2%

වාහන ණය

ඕනෑම සේවකයෙකුට පා පැදි ණය සමග මෝටර් වාහන, ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් යන ණය කාණ්ඩවලින් එක් ණයක් ලබා ගත හැකි ය

මෝටර් රථය	ණය මුදල	රු. 3,000,000.00
	ප්‍රතිසාධන කාල සීමාව	වසර 15
	පොලිය	වාර්ෂික 4.2%
ත්‍රිරෝද ණය	ණය මුදල	රු. 1,250,000.00
	ප්‍රතිසාධන කාල සීමාව	වසර 15
	පොලිය	වාර්ෂික 4.2%
යතුරු පැදිය	ණය මුදල	රු. 500,000.00
	ප්‍රතිසාධන කාල සීමාව	වසර 10
	පොලිය	වාර්ෂික 4.2%
පාපැදි ණය	ණය මුදල	රු. 25,000.00
	ප්‍රතිසාධන කාල සීමාව	වාර්ෂික 36
	පොලිය	වාර්ෂික 4.2%



2024 වසර තුළ දී සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ අංශය විසින් ඩිජිටල් යටිතල පහසුකම් හවිකරණය කිරීම, සයිබර් ආරක්ෂාව ඉහළ නැංවීම, සේවක මණ්ඩල හැකියා වර්ධනය කිරීම සහ පාලන කටයුතු හා සම්පාතනය යන කාර්යයන් සම්බන්ධයෙන් වැදගත් ප්‍රගති පියවර ගණනාවක් සාක්ෂාත් කර ගනු ලැබ ඇත. මෙම කාර්ය ප්‍රයත්නයන්, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙහි ජාතික ප්‍රතිපත්ති හා ආයතනික අවශ්‍යතාවලට සමගාමී වූ ඩිජිටල් පරිවර්තනය උදෙසා වන වගකීම් සහිත බැඳියාව තවදුරටත් සවිබල ගන්වයි.

ප්‍රධාන ව්‍යාපෘති සහ යටිතල පහසුකම් හා සම්බන්ධ ප්‍රගති පියවර

- මෘදුකාංග නිර්වචිත පුළුල් ප්‍රදේශ ජාල සේවය (SD-WAN) සාර්ථකව ක්‍රියාත්මක කිරීම :

2024 වසරේ දී, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, එහි ප්‍රධාන කාර්යාලය හා දුරින් මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය කාර්යාල මධ්‍යගතව පාලනය කළ හැකි සම්බන්ධක මගින් මුළු මහත් ආයතනයම සම්බන්ධනය වන පරිදි මෘදුකාංග නිර්වචිත පුළුල් ප්‍රදේශ ජාල සේවයක් (SD-WAN) සාර්ථකව ක්‍රියාවට නැංවී ය. මෙම ආරක්ෂිත, අධි කාර්යසාධක ජාල සේවය මඟින් ක්‍රියාදාම කාර්යක්ෂමතාවය සහ ජාල දෘශ්‍යතාවය වැඩි දියුණු කිරීමේ කාර්යය ඉටු කරමින් බුද්ධිමය මාර්ගගත කිරීම, යෙදුම් සංජානනික අන්තර්ජාල පරාස ඔස්සේ පිවිසීම,

ප්‍රමුඛතා බලගැන්වීම, සාතිරීකරණ පාලනය සහ ශාඛා මට්ටමේ ගයවෝල් සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති බලාත්මක කරවීම ආදී පහසුකම් සඳහා ඉඩ සලසා දෙයි.

- ශ්‍රී ලංකා රාජ්‍ය අන්තර්ජාල සේවය (LGN) වෙත ප්‍රවේශය වර්ධනය කිරීම :

මෘදුකාංග නිර්වචිත පුළුල් ප්‍රදේශ ජාල සේවය (SD-WAN) ආශ්‍රිත යටිතල පහසුකම් ඔස්සේ, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සියලුම ප්‍රාදේශීය කාර්යාලවලට දැන් එහි ප්‍රධාන කාර්යාලයේ ස්ථාපිත ශ්‍රී ලංකා රාජ්‍ය අන්තර්ජාල සේවා (LGN) සම්බන්ධතාවය වෙත ආරක්ෂිතව පිවිසිය හැකි ය. මෙය, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ මූලික පරිගණක පද්ධතිය වෙත ප්‍රවේශ වීම සඳහා අත්‍යවශ්‍ය වූ අතර එම පද්ධතිය සඳහා සත්කාරකත්වය සැලසෙනුයේ, ශ්‍රී ලංකා රාජ්‍ය අන්තර්ජාල සේවා (LGN) පරිසරය තුළ දී ය.

තොරතුරු තාක්ෂණ අංශයේ ධාරිතා ව්‍යාප්තිය

- මිනිස් සම්පත් නිඟය ආවරණය වන පරිදි මූලෝපායික ලෙස කාර්ය මණ්ඩලය බඳවා ගැනීම :

2024 දී තොරතුරු තාක්ෂණ අංශය සඳහා නව කාර්ය මණ්ඩල සාමාජිකයන් 07 දෙනෙකු බඳවා ගන්නා ලද අතර ඊට තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ද

ඇතුළත් විය. මෙලෙස බඳවා ගනු ලැබූ තැනැත්තන්, පද්ධති පරිපාලනය, මෘදුකාංග සංවර්ධනය, ජාලකරණය සහ දෘඩාංග උපකරණ සහාය සේවා වැනි ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් ක්ෂේත්‍ර තුළ ස්ථානගත කෙරිණි. මෙය, දීර්ඝ කාලීනව ආයතනයේ පැවති මිනිස් සම්පත් හිඟයට විසඳුමක් වූ අතර, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙහි ඩිප්ට් පද්ධති කළමනාකරණ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා ද විය ඉවහල් විය.

ධාරිතා වර්ධනය සහ කාර්ය මණ්ඩල සංවර්ධනය

- මෘදුකාංග නිර්වචිත පුළුල් ප්‍රදේශ ජාල සේවා (SD-WAN) සහ වයි-ෆයි (Wi-Fi) අන්තර්ජාල යටිතල පහසුකම් පිළිබඳ පුහුණුව :

මෙහෙවර පියෙස ගොඩනැගිලි පරිශ්‍රයෙහි අභිනවයෙන් ක්‍රියාත්මක කරන ලද මෘදුකාංග නිර්වචිත පුළුල් ප්‍රදේශ ජාල සේවා (SD-WAN) සහ සහ ව්‍යවසායික වයි-ෆයි (Wi-Fi) අන්තර්ජාල යටිතල පහසුකම් කළමනාකරණයෙහිලා සහය වනු පිණිස සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ කාර්ය මණ්ඩලය සඳහා විශේෂිතානුපුහුණු සැසිවාර පැවැත්විණි.

- තොරතුරු සංවිද්‍යා තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙහෙයවනු ලබන NextGenGov (නෙක්ස්ට්ජෙන්ගව්) පිළිබඳ පදනම් වැඩසටහන :

ඩිප්ට්ට් පාලනය, නවෝත්පාදනය සහ රාජ්‍ය අංශයේ පරිවර්තනය පිළිබඳව අවධානය යොමු කරමින් තොරතුරු සංවිද්‍යා තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මෙහෙයවීම යටතේ පැවති NextGenGov ධාරිතා ධාරිතා වර්ධන වැඩසටහනට සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහභාගී විය.

- අතිරේක පුහුණු කටයුතු :
 - සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) ප්‍රතිපත්ති පිළිබඳ සැසි
 - ගයවෝල් ආරක්ෂණය සහ ජාල පරිපාලනය
 - ඩිප්ට්ට් පරිවර්තන ක්‍රියාමාර්ගයන්ට ගැළපෙන තාක්ෂණමය පරිශීලක පුහුණුව

අනාගතය උදෙසා ඉදිරි දැක්ම

- ජාතික සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම:

MOT/2023/01 දරන චක්‍රලේඛයට අනුව, සයිබර් ආරක්ෂක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියෙහි පියවරක් ලෙස සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, තොරතුරු තාක්ෂණ සාමාන්‍ය පාලන පද්ධති (ITGC) සම්බන්ධ ආරම්භක සමාලෝචනය සම්පූර්ණ කළේ ය. ඉදිරි අදියරේ දී, සියලු යටිතල පහසුකම් සහ ක්‍රියාවලි සිසාරා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිර්දේශ පරිදි අදාළ අනුගතවීම් සිදු කිරීමට යෝජිතය.

- ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) සමඟ සුසංයෝජනය වීම :

දින හතේ පැය 24 පුරාම සිදු කෙරෙන තත් කාලීන නිරීක්ෂණය, තර්ජන හඳුනා ගැනීම, සිදුවීම් විෂයයෙහි ප්‍රතිචාර දැක්වීම, අවදානම් කළමනාකරණය සහ තර්ජන බුද්ධි තොරතුරු

අවේක්ෂණය, ඉලාස්ටික්සර්ච් එන්ට්ප්‍රයිස් සීම් (Elasticsearch Enterprise SIEM) තාක්ෂණය හරහා සපයනු ලබන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (සැසෘඔ) ජාතික සයිබර් ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය (හැයිඩක) සමඟ එක්වීමේ කටයුතුවල සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මේ වන විට නිරතව සිටී.

- සෙන්ටිනල් එන් ඊ.ඩී.ආර්. (SentinelOne EDR (Endpoint Detection and Response) පරීක්ෂණ හා ප්‍රතිචාර ක්‍රමවේදය ඇති කිරීම : එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම :

- ජාතික සයිබර් ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) සමඟ ඒකාබද්ධ වීමේ ඉදිරි ක්‍රියාකාරකමෙහි කොටසක් ලෙස, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, සෙන්ටිනල් එන් ඊ.ඩී.ආර්. (SentinelOne EDR (Endpoint Detection and Response) පරීක්ෂණ හා ප්‍රතිචාර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එමඟින්, සියලු පරිගණක ආශ්‍රිත උපකරණ හරහා කෘතීම බුද්ධිය පදනම් වූ ස්ථානාන්ත උපකරණ ආරක්ෂාව සහ අනිෂ්ට මෘදුකාංග තර්ජන විලිපි ආරක්ෂා වීම යනාදිය සම්බන්ධයෙන් වන ස්වයංක්‍රීය ප්‍රතිචාර හැකියාව සහතික කෙරෙනු ඇත.

- නව මූලික පද්ධතිය සංවර්ධනය

ආරක්ෂිත වූ ද, වෙබ් අවකාශ පාදක වූ සහ සාමාජික කේන්ද්‍රගත වූ ද වේදිකාවක් ලෙස සැලසුම් කර ඇති සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නව මූලික පද්ධතිය සංවර්ධනය කිරීම, මණ්ඩලීය ඩිප්ට්ට් පරිවර්තන උපාය මාර්ගයේ ප්‍රමුඛස්ථම්භයකි. මෙම පද්ධතිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සහය සහිතව සංවර්ධනය වෙමින් පවතින අතර, විය ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් (Cloud) පද්ධතිය (LGC) හරහා සත්කාරගත කෙරේ. එමෙන්ම, ඊට ශ්‍රී ලංකා රාජ්‍ය ජාල සේවය (LGN) හරහා ප්‍රවේශය ද ලබාගත හැකි ය. දැනට මෙම පද්ධතිය ඊළඟට නියමිත සුවිශේෂී අදියර, එනම්, මෙහෙයුම් පිළිගැනීමේ පරීක්ෂණය (OAT) සහ සමාන්තර ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම්ව ඇත. එම අදියර හුදුමය දීම ආරම්භ වීමට නියමිත ය. මෙම පියවර මඟින්, අදාළ කටයුතු පූර්ණ නිපැයුමට යොදා ගැනීමට පෙර පද්ධතියේ කාර්ය සූදානම සහ මෙහෙයුම් සුසංයෝජනය විධිමත් ලෙස සපුරා කෙරේ. මෙම අවසන් ක්‍රියාත්මක අදියර සාර්ථකව නිම කිරීමෙන් පසුව, පද්ධතිය නිල වශයෙන් සජීවී ලෙස ක්‍රියාත්මක වීම සිදු වනු ඇත.

- සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ඩිප්ට්ට් යටිතල පහසුකම් උපදේශන කමිටුව මගින් මෙහෙයවන මූලෝපායික යටිතල සැලසුම්කරණ ක්‍රියාවලිය

රජයේ ජාතික ඩිප්ට්ට්කරණ ප්‍රතිපත්ති යටතේ, ඒ අනුව ක්‍රියා කරමින්, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, තම ඩිප්ට්ට් යටිතල පහසුකම් සම්මත මට්ටමින් සහ උපායමාර්ගික ලෙස සමපාත කර ගැනීම සඳහා පූර්වගාමී පියවර ගෙන ඇත. මෙහිලා, ජ්‍යෙෂ්ඨ කළමනාකරණයට යටිතල නවීකරණ සම්බන්ධයෙන් උපදෙස් දීම සඳහාත්, අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහාත්, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය නිරතුරුව සවිමත්ව දියුණුවට පත් වෙමින් ඉදිරියේ බිහිවන ඩිප්ට්ට් පාලන කාර්යාලමූලිකව අනුකූලව පැවතීම සඳහා වග බලා ගනු පිණිසත් ඩිප්ට්ට් යටිතල පහසුකම් පිළිබඳ උපදේශක කමිටුවක් පත් කෙරෙනු ඇත.



සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙහි මුදල් අංශය සතුව පුළුල් හා තීරණාත්මක කාර්ය භාරයක් පවතී. එය සැකෙවින් ගෙන හැර දැක්වීම සඳහා, එහි ප්‍රමුඛ කාර්ය භාරය පහත සඳහන් පරිදි සාරාංශ කර දැක්විය හැකි ය :

ගිණුම් සැකසීම :

ව්‍යවස්ථාපිත නියමයන් අනුව සියලුම මූල්‍ය ක්‍රියාකාරකම්වලට අදාළ කටයුතු නිවැරදිව ලේඛනගත කර වාර්තා කර ඇති බවට වග බලා ගනිමින්, මාසික සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සැකසීම ඔවුන් විසින් හසුරුවනු ලබති.

වාර්ෂික අයවැය :

ආදායම් සහ වියදම් ප්‍රරෝකතනය කිරීම සහ මූල්‍ය සම්පත් කාර්යක්ෂමව වෙන් කර දෙනු ලැබ ඇති බව තහවුරු කිරීම ඇතුළත් වන වාර්ෂික අයවැය ලේඛන කාර්යය වර්ධනය කර පවත්වා ගෙන යාම සහ කළමනාකරණය කිරීම සඳහා ඔවුහු වගකීමෙන් යුතුව බැඳී සිටිති.

ගෙවීම් කළමනාකරණය :

රජයට බදු ගෙවීමේ කාර්යය හැසිරවීම සහ මූල්‍ය රෙගුලාසිවලට අනුකූල වන බවට වග බලා ගැනීම ඇතුළුව කාර්ය මණ්ඩලය වෙත සහ අනෙකුත් ආයතන වෙත සිදු කෙරෙන ගෙවීම් කළමනාකරණය කිරීමේ සහ සැකසීමේ කටයුතුවල ඔවුහු නියැලී සිටිති.

රජයේ විගණන සම්බන්ධීකරණය :

අවශ්‍ය හා අදාළ සියලු තොරතුරු සපයා ඇති බවට සහතික වෙමින් සහ විගණන ප්‍රමිති සහ නියමයන්ට අනුකූලව කටයුතු සිදු වන බවට තහවුරු කර ගනිමින් රජයේ විගණන කටයුතු සඳහා පහසුකම් සලසා දීම සහ ඒවා සම්බන්ධීකරණය කිරීම ඔවුන් විසින් ඉටු කරනු ලබති.

ආයතනික සැලැස්ම පිළියෙළ කිරීම :

ආයතනයේ උපාය මාර්ගික දිශානතිය සහ ඉලක්ක ගෙන හැර දක්වන ආයතනික සැලැස්ම සංවර්ධනය කිරීමේ කාර්යය උදෙසා ඔවුහු දායකත්වය සපයති.

කළමනාකරණ තොරතුරු වාර්තා :

මූල්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙන පරිදි සහ ආයතනය තුළ තීරණ ගැනීමේ කාර්යය සඳහා සහාය වන ආකාරයේ විවිධ කළමනාකරණ තොරතුරු හා වාර්තා සකස් කිරීමෙහි ඔවුහු නිරතව සිටිති.

සමස්තයක් වශයෙන් ගත් කළ, මූල්‍ය අඛණ්ඩතාව පවත්වා ගැනීම, උපාය මාර්ගික සැලසුම්කරණයට සහාය වීම සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සඳහා වැදගත් කාර්ය භාරයක් ඔවුහු ඉටු කරති.

2024 දෙසැම්බර් මස 02 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ රාජ්‍ය අංශයේ හස්තය වන, ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් මෙහෙයවන ලද ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ 2023 සඳහා වූ වාර්ෂික වාර්තා සම්මාන තරඟය සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය ජයග්‍රහණය කළේ ය. ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය වෙත වාර්ෂික වාර්තා අංශයේ ව්‍යවස්ථාපිත මණ්ඩල, අධිකාරී සහ කොමිෂන් සභා යන කාණ්ඩය සඳහා වන "රිදි සම්මානයෙන්" පිදුම් ලැබීය. මෙම තරඟයේ දී සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය වෙත මෙම සම්මාන හිමි වූයේ අඛණ්ඩව හයවන වසරටයි. ආයතනික වාර්තාකරණය සහ මූල්‍ය හෙළිදරව් කිරීම් යන ක්ෂේත්‍රයේ විනිවිදභාවය, වගවීම, සමාජ වගකීම සහ ආයතනික පාලනය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් නිරූපණය කළ රාජ්‍ය අංශයේ ආයතන මෙම සම්මානයෙන් ඇගයීමට ලක් කෙරේ.





නීති අංශය

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නීති අංශය, මණ්ඩලයේ සියලුම නීතිමය කටයුතු සඳහා උපදේශක සේවා ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන අතර 1980 අංක 46 දරන සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පනතේ විධිවිධානවලට අනුකූල වීමට අපොහොසත් වන සේවා යෝජකයන්ට චිරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනී. නීති අංශය, වර්තමානයේ දී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) වරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, නීති කළමනාකරුවන් සහ නීති නිලධාරීන් යන අයවලන්ගෙන් ද, එහි සහායක කාර්ය මණ්ඩලයෙන් ද සමන්විත වේ. නීති අංශය සෘජුවම සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී වෙත වාර්තා කරයි. ප්‍රාදේශීය කාර්යාල පාලය ස්ථාපනය කිරීමෙන් පසුව, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත යටතේ

හිඟ මුදල් අයකර ගැනීම සම්බන්ධ නීතිමය ක්‍රියාදාමයන් ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කර ඇත.

නීති අංශයේ ප්‍රධාන අරමුණක් වන්නේ, අදාළ බලධාරීන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ක්ෂේත්‍ර පරීක්ෂණ මගින් සොයා ගනු ලබන සම්ප්‍රවේන දායක මුදල් / අධිභාර පැහැර හරින සේවා යෝජකයන්ට චිරෙහිව නීතිමය ක්‍රියාත්මක කිරීම හරහා අදාළ හිඟ මුදල් අයකර ගැනීම සහතික කිරීමයි. නීති අංශය විසින්, මණ්ඩලීය කාර්ය මණ්ඩලයේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා නීතියේ මූලික මූලධර්ම සහ කමිකරු නීතියේ නව ප්‍රවණතා පිළිබඳ පුහුණු සැසි සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ද පවත්වනු ලැබේ.



අභ්‍යන්තර විගණන අංශය

අභ්‍යන්තර විගණනය යනු කළමනාකරණය වෙත කෙරෙන සේවාවක් ලෙස ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීම සඳහා පවත්නා සංවිධානය තුළ වූ ස්වාධීන තක්සේරුමය කාර්යයකි. එය, සංවිධානයක් තුළ සම්පත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා දායකත්වය ලබා දෙන කාර්යයක් ලෙස අභ්‍යන්තර පාලන, මූල්‍ය සහ වෙනත් කරුණුවල සඵලතාවය මැනීම, ඇගයීම සහ වාර්තා කිරීම පාලනය කරන්නා වූ විධි ක්‍රමයකි.

විගණන සහ සහතිකකරණ අංශයේ ප්‍රධානියා ලෙස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අභ්‍යන්තර විගණන) විගණන කමිටුව හරහා මණ්ඩලයට වාර්තා කරන අතර සියලුම පරිපාලන කටයුතු සඳහා ඔහු වාර්තා කරන්නේ මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරියාට පමණි. ප්‍රමුඛතා කාර්යයන් සකසා නියම කිරීමටත්, විගණන සැලැස්මක් සකස් කිරීමටත්, සොයා ගනු ලබන ප්‍රධාන අනාවරණ

හා තොරතුරු නිවැරදිව හා කාලෝචිත ලෙස විගණන කමිටුව හරහා අධ්‍යක්ෂ මණ්ඩලයට සැපයීමටත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අභ්‍යන්තර විගණන) විගණන කමිටුව හා එක්ව කටයුතු කරයි.

යම් සංවිධානයක් තුළ ස්ථාවර වූ ද, කාර්යක්ෂම වූ ද පද්ධති සහ පාලන විධි ඇති බව සහතික කිරීම කළමනාකරණයේ වගකීම වේ. අදාළ කළමනාකරණය විසින් එහි වත්කම් සහ ආයෝජන ආරක්ෂා කිරීම, වාර්තා වල විශ්වසනීයත්වය සහතික කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතිපත්ති, රෙගුලාසි, කොන්ත්‍රාත්තු සහ නියෝග පිළිපැදීම අධීක්ෂණය කිරීම යන කරුණු උදෙසා ස්ථාපිත කරනු ලබන මූල්‍ය සහ වෙනත් ආකාර යන දෙඅංශයෙන්ම හෙබි පාලන ක්‍රමවලට අයත් සමස්ත පද්ධතියම අභ්‍යන්තර පාලනය තුළ සමන්විත වේ.

මණ්ඩලයේ 44වැනි සංවත්සරය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහන



පොසොන් මැතිගී 2024



අධ්‍යක්ෂ මණ්ඩලය

2024 දෙසැම්බර් 31 දිනට



සෝමසිරි ඒකනායක මහතා

සභාපති / ප්‍රධාන විධායක නිලධාරී
මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා විසින් පත්
කරන ලදී

සෝමසිරි ඒකනායක මහතා, දශක දෙකකට වැඩි කාලයක් උපායමාර්ගික සැලසුම් සම්පාදනය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ජාතික සංවර්ධන මූලපිරීම් පළපුරුද්ද සහිත රාජ්‍ය අංශයේ සේවයේ නිරත නිපුණතාවයෙන් හෙබි අධි වෘත්තිකයෙකු වේ. ඔහු වර්තමානයේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. තම රාජ්‍ය සේවා ජීවිතය තුළ ඒ මහතා බුද්ධිමාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂ සහ රන්මිනිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යන තනතුරු ඇතුළු ප්‍රමුඛ තනතුරුවල කටයුතු කරමින් රාජ්‍ය ආයතන කීපයකම වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබේ. විමේම, සෝමසිරි ඒකනායක මහතා, ව්‍යාපෘති අධීක්ෂණ හා කළමනාකරණ දෙපාර්තමේන්තුව, ජාතික සමගිය සහ සංගිදියා කාර්යාලය, සංස්කෘතික හා ජාතික උරුම අමාත්‍යාංශය, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කම්කරු දෙපාර්තමේන්තුව යනාදී රාජ්‍යයතනවලට ද ඔහු සිය සේවය දායක කර ඇත.

ඒකනායක මහතා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ද, කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශීය සංවර්ධනය සහ සැලසුම්කරණය පිළිබඳ ආචාර්ය උපාධිය ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍යවේදය පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා සිටී. පාලනතත්ත්වය, නායකත්වය සහ ප්‍රතිපත්ති සෑදීම යන ක්ෂේත්‍ර ආශ්‍රිත ජාත්‍යන්තර පුහුණු වැඩසටහන්වලට ද ඒ මහතා සහභාගි වී ඇත. බුද්ධි නායකත්ව ගුණාංග හෙබි ඒකනායක මහතාගේ දැක්ම වනුයේ, නවෝත්පාදක උපායමාර්ග සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මගින් තිරසාර වර්ධනය සහ ජාතික ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමයි.



ඉන්දික බද්දෙවිතාන මහතා

අධ්‍යක්ෂ
මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා විසින් පත්
කරන ලදී

ඉන්දික බද්දෙවිතාන මහතා වසර 17 කට වඩා අධික කාලයක් තිස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කරන බදු පරිපාලන ක්ෂේත්‍රයෙහි පළපුරුද්ද හිමි කෘතහස්ත වෘත්තිකයෙකු වේ. වර්තමානයෙහි ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමිසාරිස්වරයෙකු ලෙස කටයුතු කරයි. ඔහුගේ වෘත්තීය ජීවිතය විවිධ භූමිකා පරාසයක පැතිර යන අතර, සුරා බදු පරීක්ෂකවරයෙකු ලෙස සුරා බදු දෙපාර්තමේන්තුවේ අට වසරක ඔහුගේ සේවය සහ කැලණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ තාවකාලික සහකාර කතිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ ඔහුගේ කෙටි ධුර කාලය ද ඊට ඇතුළත් වේ. බදු ප්‍රතිපත්ති, ආදායම් පරිපාලනය, නීති ක්‍රියාපටිපාටි හා කාර්යාල කළමනාකරණය පිළිබඳ ඔහු සතු සවිමත් පදනම සහිතව, බදුකරණය සහ පාලනය යන ක්ෂේත්‍ර විෂයයෙහි ඔහු ලබා දී ඇති සේවා දායකත්වය අතිශය වැදගත් ය.

බද්දෙවිතාන මහතා, කැලණිය විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ (ගෞරව) උපාධියක් ද, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියක් (LL.B) සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් තොරතුරු හා සංගිවේදන තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත. සිය වෘත්තීය සංවර්ධනයේ පියවර ලෙස, ඔහු ඉන්දියාවේ බදු ප්‍රතිපත්ති පිළිබඳව සහ මැලේසියාවේ විද්‍යුත් රාජ්‍ය හා වෙනස්කම් කළමනාකරණය පිළිබඳව පුහුණුව ලබා ඇත. තවද, නීතික හවු තීරණ නීතිය, අධිකරණ පරිපාටි සහ කාර්යාල පරිපාලනය පිළිබඳ දේශීය වශයෙන් පුහුණුව ද ඔහු ලබා ඇත. බදු අනුකූලතාව, ආදායම් වකතු කිරීම සහ නීතිමය කාර්යයාල ආශ්‍රිත ක්ෂේත්‍රයේ ඔහුගේ ප්‍රගුණතාව, ජාතික මූල්‍ය පරිපාලනය කෙරෙහි විශිෂ්ට අනුබලයක් අඩුණ්ඩුව සලසයි.



එස්.එල්.එච්. ප්‍රනාන්දු මහතා

අධ්‍යක්ෂ

මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා විසින් පත් කරන ලදී

සුසන්න ප්‍රනාන්දු මහතා වෘත්තීයමය වශයෙන් කීර්තිමත් ගණකාධිකාරියෙකු වන අතර, ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානිය හා ඔස්ට්‍රේලියාව යන විදේශ රටවල පුද්ගලික හා රාජ්‍ය යන දෙඅංශයේම ජ්‍යෙෂ්ඨ තනතුරු ගණනාවකම පදවි දරා ඇත. ඔහු, ප්‍රසිද්ධ ලයිස්තුගත සමාගමක් වන බාර්ට්ලිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ (Bartleet Finance Ltd.) ආරම්භක කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ අතර බාර්ට්ලිට් මැලෝරි ස්ටොක්බ්‍රෝකර්ස් ලිමිටඩ් (Bartleet Mallory Stockbrokers Ltd.), බාර්ට්ලිට් ඇන්ඩ් කම්පනි ලිමිටඩ් (Bartleet and Company Ltd.) හා බාර්ට්ලිට් ට්‍රාන්ස්කැපිටල් ලිමිටඩ් (Bartleet Transcapital Ltd.) ඇතුළු බාර්ට්ලිට් සමූහයෙහි අනුබද්ධ සමාගම් කීපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය. ඒ මහතා සංස්ථාපිත ආයතනික ක්ෂේත්‍රයට ලබා දුන් දායකත්වයට අමතරව, ඔහු රටේ විශේෂ ජාතික ආයතන කිහිපයක ප්‍රමුඛත්ව තනතුරුවල ද කටයුතු කළේය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ඇති ජයා කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (Jaya Container Terminals Ltd.) යන ආයතනයන්හි සභාපතිවරයා ලෙස ද ඒ මහතා සේවය කළේ ය. ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද, සංචාරක අමාත්‍යතුමාගේ උපදේශකයෙකු ලෙස ද සුසන්න ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබේ. ඔහුගේ ජාත්‍යන්තර අත්දැකීම් අතරට, ඔස්ට්‍රේලියාවේ බී ඩී එස් (BDS Corporation) ආයතනයේ මූල්‍ය පාලකවරයා ලෙස සහ එක්සත් රාජධානියේ ඉක්වොනේටිං ශාප් ඔෆ් කම්පනීස් (Ictrohating Group of Companies) ආයතනයෙහි සමූහ ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කිරීම ඇතුළත් වේ. තවද, ඔහු ජාතික කම්කරු උපදේශක කමිටුවේ (NLAC) සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කර ඇති අතර කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වශයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයට ද වටිනා දායකත්වයක් සලසා දී ඇත.



අතුල හරිශ්චන්ද්‍ර මහතා

අධ්‍යක්ෂ

මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා විසින් පත් කරන ලදී

අතුල හරිශ්චන්ද්‍ර මහතා වසර 20 කට වඩා දීර්ඝ පුළුල් වෘත්තීය පළපුරුද්දක් සහිත, බැංකු ක්ෂේත්‍රයෙහි විශේෂඥත්වය සතු පුකට වෘත්තිකයෙකු වේ. ඔහු මූල්‍ය වෙළඳපොළ සහ ව්‍යවසායක අවදානම් කළමනාකරණය යන ක්ෂේත්‍රවල දැක්වූ ප්‍රබල නායකත්වය මගින් විශිෂ්ට සේවයක් ඉටු කර ඇත. වර්තමානයෙහි ඔහු ශ්‍රී ලංකාවේ කීර්තිමත් විදේශීය බැංකුවක ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයා ලෙස කටයුතු කරයි.

ඔහු, මූල්‍ය වෙළඳපොළ, භාණ්ඩාගාර අවදානම, වෙළඳ අවදානම සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණය යන ක්ෂේත්‍ර පිළිබඳව සවිමත් පසුබිමක් සහිත, අත්දැකීම් පිරිපුන් වෘත්තීයවේදියෙකි. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (Masters of Financial Economics - MFE) උපාධියක් සහ ජේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් (Bachelor of Arts - Honors) ලබා සිටී. එසේම, ඊට අමතරව, අතුල හරිශ්චන්ද්‍ර මහතා අන්තර්ජාතික වෘත්තීය සුදුසුකම් කීපයක් ද ලබා ඇති අතර එහිලා, මූල්‍ය වෙළෙඳපළ මෙහෙයුම් (ප්‍රංශය) පිළිබඳ ඒ සී අයි සහතිකය ද (ACI Operations Certificate in Financial Market Operations), නිෂ්පාදන හා වෙළෙඳපළ අවදානම් පිළිබඳ කීස්ඩී ආවසරික (ඇමරිකාව) සහතිකය ද (KESDEE Intermediate Certificate in Products) Market Risk), ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත කළමනාකරණ ඩිප්ලෝමාව ද (Diploma in Database Management (CBSL) ඇතුළත් වේ. විශ්ලේෂණාත්මක චින්තන වර්ගාව සහ ගැටලු විසඳීමේ හැකියාව සම්බන්ධයෙන් හසළ දැනුමක් සහිත අතුල හරිශ්චන්ද්‍ර මහතා, වෘත්තීයමය සහ ආචාරාත්මකභාවය පිළිබඳ උසස්ම ප්‍රමිති පවත්වා ගන්නා අතරම ආයතනීය සාර්ථකත්වය ඉදිරියට ගෙනයාම සඳහා කැපවී කටයුතු කරන්නෙකු වේ.

අධ්‍යක්ෂ මණ්ඩලය

2024 දෙසැම්බර් 31 දිනට



ඉන්දික ප්‍රේමරත්න මහතා

අධ්‍යක්ෂ

මහා භාණ්ඩාගාර නියෝජිත

සාර්ව ආර්ථික සැලසුම්කරණය, රාජ්‍ය ආයෝජනය සහ විදේශ සම්පත් කළමනාකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් හිමි ඉන්දික ප්‍රේමරත්න මහතා, රාජ්‍ය අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදියෙකු වේ. ඔහු වර්තමානයෙහි ජාතික සැලසුම් සම්පාදන දෙපාර්තමේන්තුවේ සාර්ව ආර්ථික සැලසුම්කරණ අංශයේ ද, කර්මාන්ත, වෙළඳ හා ආයෝජන අංශයේ ද අධ්‍යක්ෂවරයා ලෙස සේවා කටයුතු ඉටු කරයි.

දශක දෙකකට අධික කාලයක් රාජ්‍ය සේවයේ රාජකාරී කටයුතුවල නියැලී ප්‍රේමරත්න මහතා, මුදල් අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව යන ආයතන තුළ ප්‍රධාන තනතුරු හොඳිවා ඇති අතර, එහි දී, ඒ මහතා, ජාත්‍යන්තර හවුල්කාර පාර්ශවයන් සමඟ සංවර්ධන අරමුදල් සම්බන්ධයෙන් සාකච්ඡා කර, ඒවායේ කාර්ය සංවිධාන කටයුතු ඉටු කිරීමෙහිලා ප්‍රමුඛ භූමිකාවක් ඉටු කර ඇත. විදේශ අරමුදල් සැපයෙන ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කටයුතු සුපරීක්ෂණය කර ඇති ප්‍රේමරත්න මහතා, රාජ්‍ය සතු ව්‍යවසාය සඳහා වූ උපාය මාර්ගික අධීක්ෂණය සලසා දී ඇත.

ඔහු, ඔස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලන (ප්‍රතිපත්ති) විෂය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා විෂයය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, ජපානයේ අයි.ඩී.ඊ. උසස් පාසැලේ (IDE Advanced School) සංවර්ධන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද හිමිකර ගෙන ඇත. තවද, ඒ මහතා, කැලණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී (ගෞරව) උපාධියක් ලබා ඇති අතර ව්‍යාපෘති කළමනාකරණය, මූල්‍ය ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යන විෂයයන් පිළිබඳව විශේෂ පුහුණු පාඨමාලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ලී ක්වන් යූ රාජ්‍ය ප්‍රතිපත්ති පාසැල (Lee Kuan Yew School of Public Policy) යනාදී ආයතනවල හදාරා තිබේ.

ප්‍රේමරත්න මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල ගණනාවකම සේවය කර ඇත. රාජ්‍ය අංශය හා විකේන්ද්‍රීකරණ පෙර, ඔහු ප්‍රසිද්ධ සමාගමක කළමනාකරණ අත්‍යාසලාහි / නිෂ්පාදන විධායක නිලධාරී ලෙස සේවය කර පුද්ගලික අංශයේ සේවා පළපුරුද්ද ද ලබා ඇත.



කේ.ඒ.පී. ද සිල්වා මහත්මිය

අධ්‍යක්ෂ

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යතුමා විසින් පත් කරන ලදී.

ද සිල්වා මහත්මිය කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී උපාධියක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ඇත. ඇයට ශ්‍රී ලංකා වරලත් මූල්‍ය ගණකාධිකාරී ආයතනයෙන් ලබා ගත් සුදුසුකම් (CPFA) ඇත. ඇය වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ද, සී. ඩබ්ලිව්. ඊ. කොන්ස්ටන්ටින් ඇන්ඩ් ඉංජිනියර්ස් ප්‍රයිවේට් ලිමිටඩ් ආයතනයෙහි සභාපතිනිය ලෙස ද වර්තමානයේ කටයුතු කරන්නී ය. ඇය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ද ප්‍රධාන ගණකාධිකාරීවරිය ලෙස කටයුතු කළා ය. ද සිල්වා මහත්මිය, ඒ අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මුදල් ලෙස සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝජ්‍ය ලේකම්වරිය - මූල්‍ය ලෙස ද සේවා කටයුතු ඉටු කර ඇත.

සේවයට කැපවී ක්‍රියා කරන ප්‍රතිපත්ති සැලසුම්කරුවකු වන ඉන්දික ප්‍රේමරත්න මහතා, උපාය මාර්ගික රාජ්‍ය ආයෝජනය සහ මූල්‍ය පාලනය යන ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සංවර්ධන සැලසුම්කරණය උදෙසා හොඳිවා දායකත්වය සලසා දීමෙහි නිරතව සිටියි.



ඩීනාල් පීරිස් මහතා

අධ්‍යක්ෂ
ලංකා සේව්‍ය සම්මේලනයේ නියෝජිත

ඩීනාල් පීරිස් මහතා, ව්‍යාපාරික ක්ෂේත්‍රයෙහි වසර ගණනාවක පළපුරුද්දක් ඇති, විශේෂයෙන්ම ඇලුමිනියම්, වානේ, එම්.ඩී.එල්. පුවරු, ගොඩනැගිලි ද්‍රව්‍ය, රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදනය යනාදී කර්මාන්ත ක්ෂේත්‍ර ආශ්‍රිත පුළුල් වෙළෙඳ සමාගම් කිහිපයකට සම්බන්ධ වූ නිපුණ ව්‍යාපාරිකයෙකු වේ. ඔහු වෘත්තීයමය වශයෙන් ඉංජිනේරුවෙකු වන අතර, ලන්ඩන් ව්‍යාපාර විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ද ලබාගෙන ඇත. ඔහු රාජ්‍ය සහ පුද්ගලික සමාගම් කීපයක සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරයි. ඩීනාල් පීරිස් මහතා මානව සම්පත පිළිබඳ සුවිශේෂ උනන්දුවක් දක්වන අයෙකු වන අතර, ඔහු ලංකා සේව්‍ය සම්මේලනයේ කවුන්සිල සාමාජිකයෙකු ලෙස ද සේවය පුඩි කරයි.



චන්ද්‍ර දිසානායක මහතා

අධ්‍යක්ෂ
වෘත්තීය සමිති නියෝජිත

චන්ද්‍ර දිසානායක මහතා වසර ගණනාවක් පුරා බැංකු ක්ෂේත්‍රයේ සේවයේ නිරත පළපුරුදු බැංකු නිලධාරියෙකු වන අතර, බැංකු සේවකයින්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය සඳහා කැපවී ක්‍රියා කරන වෘත්තීය සංගම් නායකයකු ලෙස ප්‍රකට ය. ඔහු වර්තමානයෙහි ලංකා බැංකු සේවක සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින්, බැංකු ක්ෂේත්‍රය තුළ සාධාරණ ශ්‍රම ක්‍රියාකාරකම් සහ සේවක ප්‍රතිලාභ වෙනුවෙන් උර දෙමින් ප්‍රමුඛ කර්තව්‍යයක් ඉටු කරයි. එමෙන්ම, ඔහු, යුනි ග්ලෝබල් යුනියන් (UNI Global Union) සංවිධානය යටතේ ක්‍රියාත්මක වන යුනි ශ්‍රී ලංකා ලයිසන්ස් කවුන්සිල් (UNI Sri Lanka License Council) සභාවෙහි සභාපතිවරයා ලෙස ද සේවය කරන අතර, ශ්‍රී ලංකාවේ සේවක සේවිකාවන් වෙනුවෙන් ජාත්‍යන්තර වේදිකා නියෝජනය කරමින්, ගෝලීය ශ්‍රම ප්‍රමිතීන් සහ සේවක අයිතිවාසිකම් රැකීම සඳහා ඇප කැප වී සිටියි. චන්ද්‍ර දිසානායක මහතා ජාතික කම්කරු උපදේශක කවුන්සිලයේ (NLAC) සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි. ඒ තුළ ඔහු ප්‍රතිපත්ති සාදන්නන් හා පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීව කටයුතු කරමින් නොයෙකුත් ශ්‍රම ප්‍රතිපත්ති මෙන්ම විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර ආශ්‍රිත සුමට සේවාවැඩ කොන්දේසි හඳුන්වා දීමට ක්‍රියා කර ඇත. බැංකු ක්ෂේත්‍රය සහ ශ්‍රම සබඳතා පිළිබඳ ඔහු සතු අත්දැකීම් මගින් ශ්‍රී ලංකාවේ සේවක අයිතීන් සහ සාධාරණ සේවාස්ථාන පරිසරයක් වර්ධනය කිරීම සඳහා ඔහු දරන අප්‍රතිහත කැපවීම බෙහෙවින් සුවිශාල ය.

අධ්‍යක්ෂ මණ්ඩලය

2024 දෙසැම්බර් 31 දිනට



කණිෂ්ක ප්‍රේමශාන්ත මහතා

අධ්‍යක්ෂ
වෘත්තීය සමිති නියෝජිත

කණිෂ්ක ප්‍රේමශාන්ත මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ (විශේෂ) විද්‍යාවේදී උපාධියක් ලබා සිටී. වෘත්තීයවේදියෙකි. ශ්‍රමික අයිතීන් සඳහා කැප වී කටයුතු කරන ප්‍රමුඛයෙකු වන ඔහු, වර්තමානයෙහි ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය සංගමයක් වන, සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඇප කැප වූ ආයතනයක් වන අන්තර් සමාගම් සේවක සංගමයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ශ්‍රම අයිතීන් සඳහා ඔහුගෙන් පිළිබිඹු වන නායකත්වය සහ අත්දැකීම්, ජාතික සීමා මායිම් ඉක්මවා යයි. ඔහු විශ්ව වෘත්තීය සංගම් සම්මේලනයේ සාමාජිකයෙකු ලෙස ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කලාපීය සහ ජාත්‍යන්තර මණ්ඩපවල ද කාර්යභාරයක් ඉටු කර ඇත. පසුගිය දෙවසර තුළ, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනය (ACFTU) විසින් සංවිධානය කරන ලද ප්‍රධාන වෘත්තීය සමිති සාකච්ඡා සම්මන්ත්‍රණවලට ඒ මහතා ක්‍රියාකාරී ලෙස සහභාගිත්වය දරා ඇත.



කේ.එස්. වැලව්ට මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
(අභ්‍යන්තර විගණන)

කේ.එස්. වැලව්ට මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අභ්‍යන්තර විගණන) ධුරය හොබවයි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යවහාරික ගිණුම්කරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ද, ගිණුම්කරණ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී ආයතනයේ ද ආශ්‍රීය සාමාජිකයෙකි. මීට අමතරව, ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මුදල් පිළිබඳ ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධියක් සහ ඉන්දියාවේ වරලත් ගණකාධිකාරී ආයතනයෙන් තොරතුරු පද්ධති ආරක්ෂණය සහ පාලන විගණනය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇත. පෞද්ගලික සහ රාජ්‍ය ආයතන යන ද්වයෙහිම මූල්‍ය හා විගණනය පිළිබඳ වසර 30 කට වැඩි පළපුරුද්දක් ඇති වැලව්ට මහතා ඔහු තෝරාගත් ක්ෂේත්‍රයේ කෘතහස්ත විධායක නිලධාරියෙකි.



එම්.ඒ.කේ. අලුත්ගමගේ මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
(ආයෝජන)

එම්.ඒ.කේ. අලුත්ගමගේ මහතා වර්තමානයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයෝජන) ලෙස සේවා කටයුතු ඉටු කරයි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධියක් සහ කැලණිය විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය ව්‍යාපාර පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. මීට අමතරව, ශ්‍රී ලංකා ගිණුම්කරණ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනයේ සාමාජිකයෙකු වන අලුත්ගමගේ මහතා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙහි කේන්ද්‍රීය ක්ෂේත්‍රයක් අධීක්ෂණය කරන නිලධාරියෙකි.



ඩබ්ලිව්.පී.කේ. රත්නායක මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
(සාමාජික සේවා)

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සාමාජික සේවා) ඩබ්ලිව්.පී.කේ රත්නායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සහ ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය යන දෙකෙහිම ආශ්‍රීය සාමාජිකයෙකි. ඊට අමතරව, ඔහු තම තනතුරට සුවිශේෂී අගයක් එකතු කර දෙමින් එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ ii වන අදියර සඳහා ද අර්ධ වශයෙන් සුදුසුකම් ලබා ඇත.




වි.වි.වි.වී. ජයන්ත කුමාර මහතා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය හා සම්බන්ධ හිතීමය කටයුතු ඉටු කරමින් දැනට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (හිති) තනතුරෙහි සේවය කරයි. ඒ මහතා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය (ගෞරව) සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. ඔහු පෙනරාල් ශ්‍රීමත් පෝත්තොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් හිතිපති උපාධියක් ද ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් හිතිවේදී උපාධියක් ද ලබා ඇත. ජයන්ත කුමාර මහතා, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිතීඥවරයෙකු, නොතාරිස්වරයෙකු සහ දිවුරුම් කොමසාරිස්වරයෙකු ද වේ. ඔහු සමාගම් ලේකම්වරයෙකු ලෙස ද ලියාපදිංචිය ලබා ඇත.



කේ.ඩී.ඒ.පී. කරුණාරත්න මහතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) තනතුර දරමින් සේවය කරන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකු ලෙස උසස් අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් දරයි. ඒ මහතා, මූල්‍ය හා ගිණුම්කරණ ක්ෂේත්‍රය සඳහා තම හැකියාව සහ කැපවීම ද ප්‍රදර්ශනය කරමින් සිය රාජකාරී කටයුතු ඉටු කරයි. ඔහුගේ මහඟු සේවා සාමාජිකත්වය, ස්වකීය කර්මාන්තය තුළ වෘත්තීය නිපුණතා සහ සදාචාරාත්මක හැසිරීම් පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා වන ඔහුගේ කැපවීම අවධාරණය කරයි.



ආර්.ජේ.සී.වී.සී. සම්පත් ගුණවර්ධන මහතා පරිපාලන හා මානව සම්පත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරයි. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය සහ සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇත. මීට අමතරව, ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් සේවක අධ්‍යාපනය පිළිබඳ උපාධියක් ද ලබා ඇත. ගුණවර්ධන මහතා කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් සහ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගනිමින් තම දක්ෂතාව තව දුරටත් ඉදිරියට ගෙන ගියේ ඔහු තමා සේවය කරන ආයතනයේ ප්‍රධාන අංශයකට මනාව ගැළපෙමිනි.



සහකාර සාමාන්‍යාධිකාරීවරුන්



කේ.පී.එන්. රත්නායක මහතා

සහකාර සාමාන්‍යාධිකාරී
(පරිපාලන හා මානව සම්පත්)

කේ.පී.එන්. රත්නායක මහතා පරිපාලන හා මානව සම්පත් අධීක්ෂණ කටයුතු ඉටු කරමින් විසි සහකාර සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඉතා දක්ෂ ලෙස සේවය කරයි. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධියක් ලබා ඇති අතර පිරිස් කළමනාකරණ වරලත් ආයතනයේ ආශ්‍රීය සාමාජිකයෙකි.

පුෂ්පරංග විරසේකර මහතා

සහකාර සාමාන්‍යාධිකාරී
(තොරතුරු තාක්ෂණ)



පුෂ්පරංග විරසේකර මහතා තම නම ඉදිරියේ සුදුසු සුදුසුකම් රාශියක් ලබා සිටින්නෙකි. ඔහු දැනට සහකාර සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්ෂණ) ලෙස සේවය කරයි. ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥතාවක් සහිතව ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳ උපාධියක් ලබා ඇත. මීට අමතරව, ඔහු එක්සත් රාජධානියේ ස්ටැම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ලියාපදිංචි ඉංජිනේරු පරිගණක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. විරසේකර මහතා ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනයේ ආශ්‍රීය සාමාජිකයෙකු වන අතර එක්සත් රාජධානියේ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ද සාමාජිකයෙකි. ඒ මහතා, ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචි ඉංජිනේරු වෘත්තිකයෙකු ලෙස ද පිළිගැනීමක් ලබා ඇත. තවද, ඔහු කෘතීම බුද්ධි පද්ධති වැඩසටහන පිළිබඳ ඩිප්ලෝමාවක් සහ ජාවා පරිගණක යෙදුම පිළිබඳ ඩිප්ලෝමාවක් ද සම්පූර්ණ කර ඇත.



එච්.පී.ඩී. නිහාල් ප්‍රසන්න මහතා

සහකාර සාමාන්‍යාධිකාරී
(සාමාජික සේවා)

එච්.පී.ඩී. නිහාල් ප්‍රසන්න මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (සාමාජික සේවා) ලෙස වැඩබලන ධාරිතාවකින් කටයුතු කරයි. ඔහු රුහුණ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. මීට අමතරව, ඔහු චීනයේ චුහාන් නුවර හස්ට් (HUST) විශ්ව විද්‍යාලයේ උසස් මට්ටමේ වෘත්තීය වැඩසටහනක් සම්පූර්ණ කර ඇත. ඔහු සතු අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම්, සේවා නියුක්තයන්ගේ හාර අරමුදල් මණ්ඩලය වෙත කැපවීමෙන් යුතුව සේවය කිරීම සඳහා අමතර ශක්තියක් ඔහුට ලබා දෙයි.

අනුර වික්‍රමසේකර මහතා

සහකාර සාමාන්‍යාධිකාරී
(දායක මුදල් රැස්කිරීම් හා අධිකාර)



අනුර වික්‍රමසේකර මහතා දායක මුදල් රැස්කිරීම් හා අධිකාර අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවා කටයුතු ඉටු කරයි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂ කළමනාකරණවේදී විද්‍යා උපාධියක් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා සිටී. තවද, ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ප්‍රතිභා සහිත සහතික ලත් ව්‍යාපාර ගණකාධිකාරීයෙකු ද වේ.

අනුර වික්‍රමසේකර මහතා, 2024 දෙසැම්බර් මස 3 වන දින සේවා නියුක්තයන්ගේ හාර අරමුදල් මණ්ඩලයේ සේවයට එක් විය.



කළමනාකාරීත්ව කණ්ඩායම

සංස්ථාපිත කාර්යාලය

දායක මුදල් රැස්කිරීම් හා සේවයෝජක සබඳතා

කේ. එම්. ඩී. ඒ. යූ. ගුණවර්ධන මෙනවිය
මූල්‍ය කළමනාකරු (දායක මුදල් රැස්කිරීම්)

ඒ විදානපතිරණ මහත්මිය
කළමනාකරු (අධිකාර)

එන්. සී. ඇසා මහත්මිය
මූල්‍ය කළමනාකරු (දායක මුදල් රැස්කිරීම්)
01.03.2024

ඒ. ජේ. ආර්. අනුර මහතා
කළමනාකරු (ස්වයංරැකියා සහ සංක්‍රමික සේවා)

සාමාජික සේවා

එම්. රාහුල්ඩීන් මහතා
කළමනාකරු (සාමාජික ගිණුම්)

ඒ. එච්. එන්. ප්‍රියන්ති මහත්මිය
මූල්‍ය කළමනාකරු (ප්‍රතිලාභ ගෙවීම්)

අයි. විජේකුමාර මහත්මිය
කළමනාකරු (සාමාජික ගිණුම් - කුඩා කාණ්ඩය)

එස්. ආර්. නන්දසිරි මහත්මිය
කළමනාකරු (ප්‍රතිලාභ තීරණය කිරීම)

එච්. කේ. කේ. පී. පුෂ්පකුමාර මහතා
කළමනාකරු (ප්‍රතිලාභ)

සීතා කුමාරි ඛස්නායක
කළමනාකරු (ප්‍රතිලාභ පරිපාලන)
(2025.07.24 දින විශ්‍රාම යන ලදී)

ආයෝජන

එන්. ආර්. එන්. ප්‍රනාන්දු මහත්මිය
මූල්‍ය කළමනාකරු

එච්. එම්. සී. දමයන්ති මහත්මිය
මූල්‍ය කළමනාකරු

ඩබ්ලිව්. ඒ. ඒ. හංසමාලි මහත්මිය
කළමනාකරු (ආයෝජන)

මුදල් අංශය

එම්. ඒ. ඩී. කුමුදිනි මහත්මිය
මූල්‍ය කළමනාකරු (මුදල්)

අභ්‍යන්තර විගණන

ඩී. එල්. සී. ඩී. කුමාර මහතා
කළමනාකරු (අභ්‍යන්තර විගණන)

ඩී. සරත් මහතා
කළමනාකරු (පරිපාලන හා මානව සම්පත්)

එස්. වීරසිංහ මහත්මිය
කළමනාකරු (පරිපාලන හා මානව සම්පත්)

ටී. එම්. අයි. අමිඩොන් මහතා
කළමනාකරු (ප්‍රසම්පාදන)
(2025.02.14 දින විශ්‍රාම යන ලදී)

ටී. එච්. සී. පී. කුමාර මහතා
කළමනාකරු (චුදාශිත)

ඩී. ඩී. වඩ්‍රේ මහතා
කළමනාකරු (තොරතුරු තාක්ෂණ)

නීති

එස්. ආර්. එස්. පුංචිහේවා මිය
කළමනාකරු (නීති)

එස්. පී. රාජපක්ෂ
කළමනාකරු (නීති)

ප්‍රාදේශීය කළමනාකරුවන්

එම්. ඒ. චන්ද්‍රසේන මහතා
ප්‍රාදේශීය කළමනාකරු (කොළඹ 1 - 7)

කේ. එන්. අශෝක මහතා
ප්‍රාදේශීය කළමනාකරු (කොළඹ 8 - 15)

යූ. එච්. එස්. රංජිත් මහතා
ප්‍රාදේශීය කළමනාකරු - නුවර විලිය

එන්. කේ. යූ. කේ. නාගසිංහ මහතා
ප්‍රාදේශීය කළමනාකරු - බදුල්ල

ප්‍රියංගි විජේරත්න මිය
ප්‍රාදේශීය කළමනාකරු - කළුතර

ඩී. එම්. කේ. පී. ඒ. දසනායක මහතා
ප්‍රාදේශීය කළමනාකරු - කුරුණෑගල

ඩී. කේ. එස්. එස්. දිසානායක මහතා
ප්‍රාදේශීය කළමනාකරු - හම්බන්තොට

ඊ. එම්. එස්. කේ. ඒකනායක මහතා
ප්‍රාදේශීය කළමනාකරු - මහනුවර

ඒ. කේ. එන්. ප්‍රසංගනි මිය
කළමනාකරු (නීති) - මහනුවර

එස් එම් ගුණසිංහ මිය
ප්‍රාදේශීය කළමනාකරු - කෑගල්ල

සාගර හේවාගම මහතා
ප්‍රාදේශීය කළමනාකරු - ගම්පහ

සී. අබේගුණසේකර මිය
ප්‍රාදේශීය කළමනාකරු - මාතර

ඩබ්ලිව් එම් ඒ ජේ ජේ වෙලෙන්දු
කළමනාකරු (නීති) - මාතර

පී. හෙට්ටිආරච්චි මයා
ප්‍රාදේශීය කළමනාකරු - අනුරාධපුර
(වැඩ ආවරණ)

ජේ. තම්බේලාගන් මහතා
ප්‍රාදේශීය කළමනාකරු - යාපහ

ඒ. පී. පී. ගුණේන්ද්‍ර මහතා
ප්‍රාදේශීය කළමනාකරු - ගාල්ල

ටී අරුද්දක්කන්
ප්‍රාදේශීය කළමනාකරු - වව්නියා

ඩී. ඩී. කුසරත්න මහතා
ප්‍රාදේශීය කළමනාකරු - රත්නපුර

ජේ. සී. ජයසිංහආරච්චි මෙනවිය
ප්‍රාදේශීය කළමනාකරු - අම්පාර


ආයතනික පාලනය

යහපත් ආයතනික පාලනය, ඉහළ ප්‍රමුඛතා කාර්ය භාරයක් සේ සලකන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය අර්ධ රාජ්‍ය ආයතනයක් වන්නේ ය. ස්වකීය සියලු ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු හරහා ව්‍යාප්ත වන පරිදි අදාළ ව්‍යවස්ථාමය හා නියාමනීය විධිවිධානවලට අනුකූලතාව දක්වමින් කටයුතු කරනු පිණිස මණ්ඩලය බැඳී සිටින්නේ ය. ස්වකීය පාලන කාර්ය භාරයේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම උදෙසා මණ්ඩලය මෙහෙයවනු ලබන ප්‍රධාන මාර්ගෝපදේශ වනුයේ, විනිවිද භාවය, විශ්වාසදායක භාවය හා අනුකූලතාව දැක්වීම යන තෙවැදෑරුම් ප්‍රතිපත්තියයි.

ආයතනික පාලනයේ කාර්ය රාමුව

මණ්ඩලයේ පාලන ව්‍යුහය ග්‍රැපික් චිත්‍රමය කව අනුසාරයෙන් පහත දක්වා ඇත:

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ආයතනික පාලන ව්‍යුහය, විශේෂිත භූමිකා හා වගකීම් සහිතව පැහැදිලි වාර්තාකරණමය මාර්ග ද සමග බහු ස්ථරවලින් සැදුම් ලත් පාලන ආයතන වලින් සමන්විත වේ. එහි අධ්‍යක්ෂ මණ්ඩලය, මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් සිය අධීක්ෂණමය මෙහෙවර සලසා දෙන අතරම එහි උපාය මාර්ගික දිශානතිය, මූල්‍ය ඉලක්ක, සම්පත් වෙන් කර දීම සහ අවදානම් නැඹුරුව යන කරුණු පිළිබඳව මණ්ඩලයේ ඉහළ කළමනාකරණ පාලනාධිකාරිය සමග නිරන්තර සංකථනයේ යෙදෙයි.



ආයතනික පාලනයේ ඉහළම මට්ටමේ සම්මත ප්‍රමිති පවත්වාගෙන යමින් ඒ අනුව කටයුතු කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ යුතුකම හා වගකීම බව මෙම වාර්තාව තුළින් අවධාරණය කෙරේ. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය, යහපත් පාලන ව්‍යුහ ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිපත්ති රාමු සකස් කිරීම යන කාර්යභාරය විෂයයෙහි ඉතා ඉහළ වගකීමක් දරන අතර මණ්ඩලයේ කාර්යය හා කර්තව්‍යය උදෙසා වන උසස්ම තලයේ පත්තරය ඵලදායී ලෙස ඔවුන් විසින් සලසා දෙනු ලැබීය යුතු ය. නියාමන වෙනස්කම් ද, උද්ගත විය හැකි අවදානම් හා අවස්ථා මෙන්ම අභ්‍යන්තර වෙනස්කම් යනාදිය ද පිළිබිඹු වනු පිණිස පාලන භාවිතා හා වඩා සමාලෝචනයට හසු කර නිරන්තරව යාවත්කාලීන කෙරේ.

මණ්ඩලයේ පාලන කාර්ය රාමුව පහත ලැයිස්තු ගත කර ඇති පරිදි බාහිර සහ අභ්‍යන්තරික මෙහෙයුම් හා සබැඳි මෙවලම් කීපයකට සාරානුකූල වන ආකාරයෙන් සකසා ඇත:

- 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් අරමුදල් පනත;
- මුදල් රෙගුලාසි (රජය);
- රාජ්‍ය ව්‍යවසාය මාර්ගෝපදේශ (රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව);
- විශිෂ්ට භාවිත හා වර්ගා සංග්‍රහය (රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව);
- ප්‍රධාන පාර්ශවකාර කණ්ඩායම්වල අයිතිවාසිකම් සපුරාලන අතරම සංස්ථාපිත ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ආමන්ත්‍රණය කෙරෙන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද සංස්ථාපිත පාලනය පිළිබඳ විශිෂ්ට වඩා සංග්‍රහය;
- ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත අධීක්ෂණ මණ්ඩල පනත;
- ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය;
- සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් ආමන්ත්‍රණය කිරීම සඳහා වන 1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාල සේවක පනත හා ඊට සිදු කරන ලද සංශෝධන;
- මුදල් චක්‍ර කර ගන්නා නියෝජිතයන් සඳහා බදු අධිකාරීන් විසින් නිකුත් කරන ලද පනත්, චක්‍රලේඛ සහ ගැසට් නිවේදන.
- රජයේ අදාළ චක්‍රලේඛ (මහ භාණ්ඩාගාරය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය)

1. අධ්‍යක්ෂ මණ්ඩලය

1.1. මණ්ඩලය

රජය සහ එහි පාර්ශවකරුවන් වෙනුවෙන් අරමුදලේ භාරකාරත්වයෙහිලා ව්‍යවස්ථාපිත වගකීමක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරෙන්නේ ය.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙහි කළමනාකාරිත්වය, කාර්යක්ෂම මෙහෙයුම් කටයුතු අරභයා සහ අදාළ නීති හා රෙගුලාසිවලට අනුකූලතාව දැක්වීම විෂයයෙහි සහතික වන්නා වූ ඵලදායී අභ්‍යන්තර පාලන විධි පද්ධතියක් පවත්වාගෙන යන බවට වග බලාගනු පිණිස අධ්‍යක්ෂ මණ්ඩලය වෙසෙසා කටයුතු කරයි.

1.1.1. අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීම්

අධ්‍යක්ෂවරුන් පත් කරනු ලැබ ඇත්තේ ඉහළ විවිධත්වයක් ආරෝපණය වන අයුරින් පුළුල් සමාජ හරස්කඩක් සහිත පසුබිම් මට්ටමකින් (මූල්‍ය, වෙළඳ, භාෂිතයන්ගේ සම්මේලනය හා වෘත්තීය සමිති යනාදිය) තෝරා ගැනීමෙන් පසුව ය. මෙමගින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල දී සාකච්ඡාවට භාජනය කෙරෙන කරුණු සම්බන්ධයෙන් ස්වාධීන මතයක් ගෙන හැර දැක්වීමට ඔවුන්ට හැකියාව ලැබේ.

අධ්‍යක්ෂ මණ්ඩලය පහත සඳහන් පරිදි සාමාජිකයින් නව දෙනෙකුගෙන් සමන්විත විය යුතු වන්නේ ය:

- අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන සාමාජිකයින් සිව්දෙනෙකු;
- මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන එක් සාමාජිකයකු;
- වෙළඳ විෂය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන එක් සාමාජිකයකු;
- ලංකා භාෂිතයන්ගේ සම්මේලනය විසින් නම් කරනු ලබන එක් සාමාජිකයකු;
- සාමාජිකයන් 100,000 දෙනෙකුට වඩා වැඩි පිරිසක් සිටින එක් එක් වෘත්තීය සමිතිවල කෘත්‍යාධිකාරී මණ්ඩලය සමග සාකච්ඡා කිරීමෙන් පසුව අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙකු.

1.1.2. අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්

අධ්‍යක්ෂ මණ්ඩලය පොදු ජනතාව සතු සම්පත්වල භාරකරු ලෙස තම අධිකාරියට යටත් කර ඇති අයිතිවාසිකම් සහ වගකීම් අවංකව සහ සඳ්භාවයෙන් ක්‍රියාත්මක කළ යුතු වන්නේ ය. තමන් විසින් නිසි සැලසුමකින් තොරව ගනු ලබන යම් තීරණ හා ඉටු කරනු ලබන ක්‍රියා හේතුවෙන් උද්ගතවන ප්‍රතිඵලය අවසානයේ දී දැරීමට සිදුවන්නේ පොදු මහජනතාවට වන හෙයින් මණ්ඩලය සෑම විටම සිය භාරදූර වගකීම් පිළිබඳව දැනුවත්ව සිටිය යුතු ය. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල දී විමසුමට භාජනය විය යුතු කරුණු හා ගැටලු පහත දක්වා ඇත:

- ප්‍රතිපත්ති සකස් කිරීම;
- අරමුදලේ කාර්යකරණය අධීක්ෂණය කිරීම හා ඇගයීම;

- උසස්තම සදාචාරාත්මක ප්‍රමිතීන් සහිත ප්‍රමාණවත් අභ්‍යන්තර පාලනයක් සහතික කරන අතරම පරිපාලිත සමාගම්වල, ආශ්‍රය සමාගම්වල හා වෙනත් ආයෝජනවල අරමුණු පිළිබඳ කාර්ය සාධනය අධීක්ෂණය සහ ඇගයීම;
- වාර්ෂික කාර්ය සාධනය සමාලෝචනය කිරීම;
- කාරක ප්‍රාග්ධනය කළමනාකරණය කිරීම;
- කාර්තුමය, අර්ධ වාර්ෂික හා වාර්ෂික කාර්ය සාධන වාර්තා විශ්ලේෂණය කිරීම සහ ප්‍රගමනීය ක්‍රියාමාර්ග ගැනීම.

මණ්ඩලය සාමාන්‍යයෙන් මාසික කාල විරාමයක් සහිතව සහ අවශ්‍ය වන අවස්ථාවලදී රැස්වේ. මණ්ඩලය වසර තුළ අවස්ථා 15 ක දී රැස් විය. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල එලදායිතාව වැඩි දියුණු කිරීම අරඹයා ඊට අදාළ මණ්ඩල පත්‍රිකා යෝග්‍ය කාල වේලාවක් සහිතව යටත් පිරිසෙයින් වැඩ කරන දින තුනකට නොඅඩු කාලයකට පෙර බෙදා හරිනු ලැබේ. 2024 වසරේ පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට එහි සාමාජිකයන්ගේ පැමිණීම පහත දැක්වෙන අයුරින් පැවතියේ ය.

නම	සහභාගි වූ රැස්වීම් ගණන	2024 මූල්‍ය වසර තුළ පවත්වන ලද රැස්වීම් ගණන
ඩී එල් පී රෝහණ අභයරත්න මහතා (2024.10.05 දින දක්වා)	12	15
සෝමසිරි ඒකනායක මහතා (2024.10.07 දින සිට පත්කර ඇත)	03	15
කේ පී එම් හරිච්ඳු මහතා (2024.10.07 දින සිට පත්කර ඇත)	12	15
එස් එෆ් එම් ප්‍රනාන්දු මහතා	13	15
එම් පී පාතිපත් මහතා	08	15
එම් සී සුභසිංහ මහතා (2024.10.07 දින සිට පත්කර ඇත)	02	15
කේ ඒ පී ද සිල්වා මහත්මිය	10	15
අතුල හරිස්චන්ද්‍ර මහතා (2024.10.07 දින සිට පත්කර ඇත)	03	15
ඉන්දික බද්දේවිතාන මහතා (2024.10.07 දින සිට පත්කර ඇත)	03	15
කේ එස් දයාරත්න මෙනවිය (2024.10.25 දක්වා)	08	15
කේ ටී අයි ප්‍රේමරත්න මහතා (2024.10.07 දින සිට පත්කර ඇත)	02	15
ප්‍රේම් ඩිනාල් පීරිස් මහතා	07	15
එල් එස් දේවෙන්ද්‍ර මහතා (2024.10.11 දක්වා)	10	15
ඩබ්ලිව් එම් නුරාජිත් සිං මහතා (2024.10.11 දක්වා)	08	15
සී එස් දිසානායක මහතා (2024.10.07 දින සිට පත්කර ඇත)	03	15
කේ එන් ප්‍රේමශාන්ත මහතා (2024.10.07 දින සිට පත්කර ඇත)	03	15

1.1.3 අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බරතාව

ආයතනය එලදායි ලෙස කළමනාකරණය කර විය, යහපාලනයේ ඉහළතම ප්‍රමිතීන් කරා මෙහෙයවමින් ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා අවශ්‍ය වන්නා වූ විශේෂඥ දැනුම, කුසලතාව සහ පළපුරුද්ද අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සතුව පවතී. ඔවුහු ඉදිරි දැක්ම, නායකත්ව ලක්ෂණ, සාධන නිපුණතාව සහ සෘජු අවංකභාවය යනාදී ගුණාංගවලින් හෙබි තැනැත්තන් වන්නා හ. මණ්ඩලීය සාමාජිකයින්ගේ පෞද්ගලික වෘත්තික විස්තර මෙම වාර්තාවේ 38 පිටුවෙහි ගෙනහැර දක්වා ඇත.

1.1.4 එලදායි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් සඳහා ප්‍රමාණවත් කාල වෙලාව

සාමාන්‍යයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය මාසික කාල විරාමයක් සහිතව රැස්වේ. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් සඳහා වැය වන

සාමාන්‍ය කාලය පැය 03 ක් පමණ වන්නේ ය. අදාළ මණ්ඩල පත්‍රිකා පරිශීලනය කර අධ්‍යයනය කිරීම සඳහා ප්‍රමාණවත් කාල වේලාවක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හට ලබා දීම සහතික වනු පිණිස ඒවා සාමාන්‍යයෙන් වැඩ කරන දින තුනකට නොඅඩු කාලයකට පෙර ඔවුන් අතර බෙදා හරිනු ලැබේ.

1.1.5 මණ්ඩලීය ලේකම්

නියමිත කාර්ය පටිපාටි, අණපනත් හා වෙනත් අදාළ නීති රීති හා රෙගුලාසි යනාදියට අනුකූලතාව සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් දීම සහ මණ්ඩලය වෙත කලට වේලාවට විශ්වාසදායක සහ අදාළ වන්නා වූ තොරතුරු සැපයීම අරඹයා මණ්ඩලයට වගකිව යුතු වෘත්තීය වශයෙන් සුදුසුකම් ලත් ආයතනික ලේකම් වරයෙකුගේ උපදෙස් හා සේවා සලසා ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයන් හට ඉඩ ප්‍රස්ථාව ඇත. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් කටයුතු හා සම්බන්ධ කාර්ය පටිපාටි අනුගමනය කෙරෙන බවට මණ්ඩලීය

ලේකම් වගබලා ගත යුතු අතර මණ්ඩලයට ඵලදායක ලෙස ඔවුන්ගේ කාර්යයන් ඉටු කරනු පිණිස මණ්ඩල පත්‍රිකා කලට වේලාවට බෙදා හැරිය යුතු ය.

1.1.6 මණ්ඩලීය ලේකම්ගේ කාර්යභාරය

මණ්ඩලීය ලේකම්, සම්මත අධ්‍යක්ෂ මණ්ඩල කාර්ය පටිපාටි නිසි අයුරින් අනුගමනය කෙරෙන බවට වගබලා ගත යුතු අතර මණ්ඩල රැස්වීම් කටයුතු හා සම්බන්ධ නෛතික නියමයන් පිළිබඳ මාර්ගෝපදේශ ලබාදිය යුතු ය. ඊට අමතර වශයෙන්, පහත සඳහන් කටයුතු ද ලේකම්වරයාගේ කාර්යභාරයෙහිලා ගැනේ:

- අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පිළිබඳ දැනුම් දීම්, රැස්වීම් වාර්තා හා මණ්ඩල පත්‍රිකා අනෙකුත් අදාළ ලිපිලේඛන සමග දන්වා යැවීමට සැලැස්වීම;
- අධ්‍යක්ෂ මණ්ඩල තීරණ සම්බන්ධයෙන් පසු විපරම් කටයුතු ඉටු කිරීම;
- අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට අවශ්‍ය අභ්‍යන්තර හා බාහිර තොරතුරු සපයා දීමෙන් ඔවුන්ට සහය සැලසීම.

1.2 සභාපති / ප්‍රධාන විධායක නිලධාරී

සමස්ත ආයතනික පාලන තන්ත්‍ර ව්‍යුහයේ වැදගත්ම පුරුක වන සභාපතිවරයා / ප්‍රධාන විධායක නිලධාරී වරයා ස්වකීය සේවා කණ්ඩායම සහ ආයතනය නිවැරදි දිශානතියක් වෙත මෙහෙයවීම සඳහා නායකත්වය ගෙන ක්‍රියා කරයි. කලින් නිශ්චය කරනු ලැබූ ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම පිණිස ප්‍රධාන කර්තව්‍යයන්ට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහාත්, සැලසුම් හා වැඩ සටහන් සැකසීම සඳහාත් ඔහු වගකිව යුත් වන්නේ ය.

1.2.1 සභාපති වරයාගේ පත්කිරීම්

සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වනුයේ, අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ය. සභාපති වරයා පත්කරනු ලබන්නේ අමාත්‍ය තුමා විසිනි.

1.2.2 සභාපති වරයාගේ වගකීම්

සමස්ත ආයතනික පාලනතන්ත්‍ර ව්‍යුහයේ වැදගත්ම පුරුක වන සභාපතිවරයා / ප්‍රධාන විධායක නිලධාරී වරයා ස්වකීය සේවා කණ්ඩායම සහ ආයතනය නිවැරදි උපාය මාර්ගික දිශානතියක් වෙත මෙහෙයවීම සඳහා නායකත්වය ගෙන ක්‍රියා කරයි. කලින් නිශ්චය කරනු ලැබූ අරමුණු මුදුන් පමුණුවා ගැනීම පිණිස ප්‍රධාන කර්තව්‍යයන්ට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහාත්, උපාය මාර්ගික සැලසුම් හා මූල්‍යමානවත් වැඩ සටහන් සැකසීම සඳහාත් ඔහු වගකිව යුත් වන්නේ ය.

1.2.3 උපායමාර්ගික සහ මෙහෙයුම් කටයුතුවල සමබරතාවය

භූමිකාවන්හි පැහැදිලි බව සහ වගකීම් ඵලදායී ලෙස වෙන් කිරීම තුළින් සුදුසු බල තුලනය සහතික කෙරේ. සභාපතිවරයාගේ කාර්යභාරය සාමාන්‍යාධිකාරීවරයාගේ කාර්යභාරයෙන් වෙන්ව පවතී. සභාපති විධායක අධ්‍යක්ෂවරයෙකු වන අතර අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය සපයයි. සාමාන්‍යාධිකාරීවරයා මෙහෙයුම් කටයුතුවලට නායකත්වය සපයන අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරක් දරන්නේ නැත. සභාපතිවරයාගේ සහ සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධාන භූමිකාවන් / වගකීම් පහත දැක්වේ:

සභාපති

අධ්‍යක්ෂ මණ්ඩලයේ සමස්ත උපාය මාර්ගික දැක්ම

ඉහල මට්ටමේදී උපායමාර්ගික හැසිරීම් සකස් කිරීම

සියළුම උපාය මාර්ගික දිශානතින් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ ඵලදායීත්වය

ශ්‍රී ලංකා රජය ඇතුළුව සියලුම පාර්ශවකරුවන් සමග ඵලදායී සන්නිවේදනය පවත්වා ගැනීම

ප්‍රමාණවත් තොරතුරු සියළුම අධ්‍යක්ෂවරුන්ට ලබාගත හැකි බව සහතික කිරීම

අධ්‍යක්ෂ මණ්ඩලය තුළ සාදාහාර හැසිරීම ස්ථාපිත කිරීම

සාමාන්‍යාධිකාරී


දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා පරමාර්ථ සකස් කරමින් උපාය මාර්ගික දැක්ම ක්‍රියාවට නැංවීම

ආයතනික සැලැස්මේ දක්වා ඇති කාර්ය සාධන අරමුණු අත්කර ගැනීම

ඉලක්ක පිළිබඳ තීරණය නියාමනය සහ ඒවායේ අත්කරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දීම

මණ්ඩලය අනුමත අවදානම් රූපය සහ ශක්තිමත් අභ්‍යන්තර පාලනය තුළ ක්‍රියාත්මක වන බව සහතික කිරීම

ජ්‍යෙෂ්ඨ කළමනාකරණයට මෙහෙයුම් නායකත්වය ලබාදීම



විගණන කමිටු වාර්තාව - 2024

කමිටුවේ ප්‍රඥප්තිය

විගණන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් අනු කමිටුවක් ලෙස, මූල්‍ය වාර්තාකරණය, අභ්‍යන්තර පාලන විධි හා අභ්‍යන්තර විගණනය යනාදී කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම මගින් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම් ඉටු කිරීම සඳහා ඊට සහය වෙයි.

කමිටුවේ සංයුතිය සහ රැස්වීම්

විගණන කමිටුව, විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විය.

නම	තනතුර	සහභාගි වූ රැස්වීම් ගණන
කේ. එස්. දයාරත්න මහත්මිය	කමිටුවේ සභාපති	2/2
කේ. ජී. මධුසාන් මහතා	කමිටු සාමාජික	1/2
කේ. ඩී. ඩී. ද සිල්වා මහත්මිය	කමිටු සාමාජික	2/2
කේ. එස්. වැලිපිට මහතා	කමිටුවේ ලේකම්	

විගණන කමිටුවේ කාර්යභාරය

විගණන කමිටුවේ ප්‍රධාන කර්තව්‍යයන් පහත ගෙනහැර දැක්වේ:

- ක්‍රියාත්මකව පවත්නා අභ්‍යන්තර පාලන පද්ධති සහ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලි සමාලෝචනය කිරීම, ඒවා අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන් කෙරෙහි දක්වන අනුකූලතාව සමාලෝචනය කිරීම සහ ඊට අදාළ නියාමන අවශ්‍යතා යනාදියෙහි ප්‍රමාණවත්භාවය හා සම්පූර්ණතාව සමාලෝචනය කිරීම;
- කළමනාකරණය විසින් සිදු කරනු ලබන අර්ථාන්විත ඇස්තමේන්තු සහ නිශ්චයමතීන් සමාලෝචනය කිරීම;
- අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම.

අභ්‍යන්තර විගණනය

මණ්ඩලයේ අභ්‍යන්තර විගණන කාර්යය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අභ්‍යන්තර විගණන) වරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලැබේ. විගණන කමිටුව විසින්, අභ්‍යන්තර විගණනයේ නිගමන සහ නිර්දේශ, කළමනාකරණය ඊට දක්වන ප්‍රතිචාරය සමඟ සමාලෝචනයට හසු කරනු ලැබ, සමස්ත පාලන යාන්ත්‍රණය සවිමත් කරනු පිණිස එම නිර්දේශ ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය පිළිබඳව නිරන්තර පසු විපරමට භාජනය කරනු ලැබ තිබේ.

බාහිර විගණනය

විගණන කමිටුව විසින්, විගණකාධිපතිවරයාගේ වාර්තා විධිමත් පරිදි සැලකිල්ලට යොමු කොට, ඒවා සමාලෝචනයට හසු කර සාකච්ඡාවට භාජනය කරනු ලැබ තිබේ.

අවධානය යොමු කෙරෙන ප්‍රමුඛ ක්ෂේත්‍ර

වෙන් කර නොපැවති ලැබීම්, භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය, ප්‍රාදේශීය කාර්යාල විසින් කරනු ලබන රැස්කිරීම් සහ මුදල් හා වෙස්පත් බැංකුගත කිරීම්, පනතට කරනු ලබන සංශෝධනවල ප්‍රගතිය, නවම් මාවතෙහි පිහිටි රටගාලෙහි ආදායම, සාමාජික නිමිකම් ගෙවීමේ ක්‍රියාවලිය විෂයයෙහි අභ්‍යන්තර පාලන විධි, මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සහ අධිකරණය හරහා දායක මුදල් හා අධිකාර චක්‍ර කිරීම් යනාදී කටයුතු පිළිබඳව විගණන කමිටුව විසින් වර්ෂය තුළ දී සලකා බලනු ලැබ ඇත.

වාර්තාකරණය

කමිටු රැස්වීම්වල වාර්තා සහ එහි නිර්දේශ කිරීම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල දී සභාගත කෙරුණු අතර, විගණන කමිටු සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඊට අදාළ කරුණු අවශ්‍ය පරිදි වාර්තා ඉදිරිපත් කර සිටියා ය.

නිමාව

වසර තුළ දී, කමිටු රැස්වීම්වලට ඉදිරිපත් කරනු ලබන විෂය කරුණු සහ අදාළ විගණන නිරීක්ෂණ යනාදිය පිළිබඳව ගැඹුරු ලෙස සලකා බලා, ඒවා සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර, මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට අවශ්‍ය මගපෙන්වීම් ද කමිටුව විසින් සලසා දෙනු ලැබ තිබේ. ආයෝජන සුරක්ෂිතව ඇති බවට වග බලා ගනු පිණිස ප්‍රමාණවත් පියවරයන් ගෙන ඇති අතර, මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර ඇති මූල්‍ය තත්ත්වය සහ ප්‍රතිඵල, සත්‍ය තොරතුරු සහිතව, ප්‍රමාණාත්මක අවප්‍රකාශවලින් තොරව පවත්නා බවට සහතික කර ගැනීම සඳහා එම පියවර ප්‍රමාණවත් වන බව විගණන කමිටුවේ මතයයි.

විගණන කමිටුව වෙනුවෙන්,

අත්සන් කළේ

කේ. එස්. දයාරත්න මහත්මිය
සභාපති,
විගණන කමිටුව.

කළමනාකරණ අවදානම් කමිටු වාර්තාව



අරමුණ

අපගේ ව්‍යාපාරික පරිසරයට ආවේණික වන්නා වූ අවදානම් හඳුනා ගැනීමටත්, එය තක්සේරු කර බැලීමට හා කළමනාකරණය කිරීමටත් ව්‍යවසායික අවදානම් කළමනාකරණය (ERM) නිර්මාපණය කෙරේ. ඉදිරියේ දී විය හැකි විභව අහිතකර අවදානම් තත්ත්වයන් පුරෝකථනය කිරීමටත්, ඒවා විෂයයෙහි ඵලදායී ලෙස ප්‍රතිචාරාත්මක වීමටත් මෙම ප්‍රවේශය මගින් අපට හැකියාව සලසා දෙනු ඇත. අපගේ අවදානම් කළමනාකරණ පරිචය හා භාවිතයන්, උපාය මාර්ගික පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමේ

හා අප පාර්ශවකරුවන්ගේ අභිලාෂයන් සුරක්ෂිත කිරීමේ කාර්යයෙහිලා මුඛ්‍ය අංගයක් වනු ඇත.

අවදානම් පාලනය කිරීම

අධ්‍යක්ෂ මණ්ඩලය, විගණන කමිටුවේ සහ කළමනාකරණ අවදානම් කමිටුවේ සහය සහිතව කටයුතු කරමින්, අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සඳහා වගකිව යුතු වේ.

ප්‍රධාන අවදානම්

අවදානම	සමනය කිරීමේ උපාය මාර්ග
ණය අවදානම සේවා යෝජකයෙකුට තම සාමාජික දායකත්ව වගකීම් හා බැඳීම් ඉටු කිරීමට නොහැකි වූ විට වග බලා ගැනේ.	- ප්‍රදේශ අනුව නිරන්තර සමාලෝචනය. - මාසික වාර්තා ගෙවීමේ සැලසුම්. - ප්‍රාදේශීය කාර්යාල ජාල සේවය හරහා සක්‍රීය බලාත්මක කරවීමේ කටයුතු.
නීතිමය සහ නියාමන අවදානම ව්‍යවස්ථාපිත සහ නියාමන අවශ්‍යතාවලට සාරානුකූල නොවීම හේතුවෙන් උද්ගත වේ.	- සියලුම ප්‍රතිපත්ති වෙනස් වීම් සහ නීති අණ පනත් හා රෙගුලාසි වෙනස් වීම් පිළිබඳව විමසිලිමත් ලෙස දැනුවත්ව සිටීම. - නියාමන දැනුවත්භාවය වැඩි දියුණු කර ගැනීම හා ගතික සාකච්ඡා සැසි පැවැත්වීම.
ආයෝජන අවදානම් කිසියම් ආයෝජනයක ඉදිරියේ දී විය හැකි අලාභය හෝ උණ කාර්ය සාධනය පිළිබඳ අවදානම හා බැඳේ.	- නිරන්තර ආයෝජන කමිටු රැස්වීම්. - ආයෝජන කොටස් කළඹ සම්බන්ධයෙන් වෙළඳපොළින් වෙළඳපොළට ප්‍රති ඇගයීම් සිදු කිරීම. - ආයෝජන ප්‍රතිපත්ති සමාලෝචන සහ ඒවාට අනුකූලතාව දැක්වීම. - අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිතිපතා සමාලෝචනය කරනු ලැබීම

පොලී අනුපාත අවදානම් පොලී අනුපාතයන්හි වෙනස්කම් ඇති කරන අවදානම, මූල්‍ය මෙවලම්වල වටිනාකම විෂයයෙහි බලපෑම් ඇති කරනු ඇත.	• නිරන්තර ආර්ථික සමාලෝචනය. • ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණයේ ප්‍රමිති අනුව තක්සේරු කිරීම්. • විද්‍යාත්මක පුරෝකථන ක්‍රම යොදා ගැනීම.
සංවිධානමය මානව අවදානම් ජ්‍යෙෂ්ඨ සහ මධ්‍යම කළමනාකරණ මට්ටම්වල දක්ෂ කාර්ය මණ්ඩලය ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට නොහැකි වීමේ අවදානම.	• අනුක්‍රමික සැලසුම්කරණය. • නිපුණතා වැඩි දියුණු කිරීමේ වැඩසටහන්. • ශ්‍රම පිරිවැටුම අවම කිරීම සඳහා ගෙන ඇති පියවර. • රේඛීය අමාත්‍යාංශය සමග නිරන්තර සාකච්ඡා. • කාර්ය මණ්ඩල සුබසාධන වැඩසටහන්. • සංස්කෘතික වැඩි දියුණු කිරීම්.
මෙහෙයුම් අවදානම් ප්‍රමාණවත් නොවන හෝ අසාර්ථක අභ්‍යන්තර ක්‍රියාවලි, පද්ධති, පුද්ගලයින් හෝ බාහිර සිදුවීම් හේතුවෙන් ඇති වන අලාභයේ අවදානම.	• ක්‍රියාවලි සම්බන්ධයෙන් අධීක්ෂණය වැඩි දියුණු කිරීම්. • අභ්‍යන්තර පාලන විධි පිළිබඳ නිරන්තර සමාලෝචනය. • අතින් වැඩ කිරීම වෙනුවට පරිගණක වැඩසටහන් භාවිතයට යොදා ගැනීම. • විගණනය හා සහතිකායනය.
තාක්ෂණය හා දත්ත ආශ්‍රිත අවදානම තොරතුරු තාක්ෂණයේ අසමත්කම්, බිඳ වැටීම්, නතරවීම් සම්බන්ධ විභවයන්ට අවදානම අදාළ වන අතර, එය, ප්‍රකෘතිමත් වීමේ උණුසාව පිළිබඳ පෙර දැනුවත් කිරීම් සිදු කරයි.	• උපස්ථ නිසි ලෙස නඩත්තු කිරීම. • පද්ධති ආරක්ෂණය වැඩි දියුණු කිරීම්. • දැනට පවත්නා වැඩසටහන් උත්ශ්‍රේණිගත කිරීම. • දත්ත පවිත්‍රණය.
සයිබර් ආරක්ෂණ අවදානම තොරතුරු තාක්ෂණ පද්ධතිවල අසාර්ථකත්වය හෝ සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇති විය හැකි විභව මූල්‍ය අලාභවලට, මෙහෙයුම් කටයුතු කෙරෙහි වූ බාධා සිදුවීම්වලට සහ කීර්තිනාම හානි හා සම්බන්ධ අවදානම්වලට මෙම අවදානම අදාළ වේ.	• අර්ථය පුද්ගලික ජාල සේවා (vpn) භාවිතය. • වැඩි දියුණු කළ පද්ධති ආරක්ෂාව හා ගයවෝල් (Firewall) ආරක්ෂණය. • විශේෂඥ උපදේශන. • ආයතනික දැනුවත්වීමේ වැඩසටහන්.

නිමාව

විභව අවදානම් හඳුනා ගැනීම සඳහාත්, ඒවා කළමනාකරණය කර සමනය කර ගැනීම සඳහාත් ප්‍රමාණවත් කළමනාකරණ කාර්ය රාමුවක් ස්ථාපනය වී පවතින බවට කළමනාකරණ අවදානම් කමිටුව විසින් වග බලා ගනු ලබනවා ඇත.

අත්සන් කළේ

කේ. එස්. වැලුච්චි

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අභ්‍යන්තර විගණන),
අවදානම් කළමනාකරණ සම්බන්ධීකාරක.



ආයෝජන කමිටු වාර්තාව

මණ්ඩලයේ ආයෝජන කමිටුව පිහිටුවනු ලැබ ඇත්තේ, මණ්ඩලීය ආයෝජන ප්‍රතිපත්තියෙහි ගෙන හැර දක්වා ඇති පරිදි ආරක්ෂාව, ද්‍රවශීලතාව සහ ප්‍රතිලාභ ලබා ගැනීම යන විහි මූලික ආයෝජන අරමුණු සපුරා ගනු වස් ආයෝජන අංශයට මග පෙන්වමින් වී සඳහා උපදෙස් ලබා දීම පිණිස ය. තවද, ආයෝජන ප්‍රතිපත්තිවල වත්කම් වෙන්කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සහ පාලන කාර්ය රාමුව තුළ පසුවෙමින් විවිධ මූල්‍ය නිපැයුම්හි සිදු කළ ආයෝජනවල

සංයුතිය

වර්ෂය තුළ ආයෝජන කමිටුවේ සංයුතිය පහත සඳහන් පරිදි වේ :

නම	තනතුර
අතුල හරිස්චන්ද්‍ර මහතා★	අධ්‍යක්ෂ
කේ. ඩී. සී. දිල්ලරක්ෂි මහත්මිය	මහා භාණ්ඩාගාර නියෝජිත
ආර්. කේ. ජයලත් මහතා	සාමාන්‍යාධිකාරී (වැඩ බලන)
එම්. ඒ. කේ. අළුත්ගමගේ මහතා	නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයෝජන)
කේ. ඩී. ඒ. පී. කරුණාරත්න මහතා★★	නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය)
කේ. එස්. වැලිච්චි මහතා	නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අභ්‍යන්තර විගණන)

- ★ 2024 ඔක්තෝබර් මස සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත.
- ★★ 2024 නොවැම්බර් මස සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත.

කාර්යක්ෂමතාව නිරීක්ෂණය කිරීමෙහිලා මණ්ඩලයට සහය වීම සඳහා ද මෙම කමිටුවට නියමිත වේ. අවදානම් හැඹුරුවක් සහිත ආයෝජන (කොටස් මිලදී ගැනීමේ සැලැස්ම සහ ණයකර යනාදිය) සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීම සඳහාත්, ස්ථාවර ආදායම් සුරැකුම්පත්වල හා කොටස් ආයෝජනවල කාර්ය සාධනය සමාලෝචනය කිරීම සඳහාත් මෙම කමිටුව යටත් පිරිසෙයින් මසකට එක් වරක් හෝ ඊස් වෙයි.

නම	සහභාගි වූ / ස්විමි ගණන
අතුල හරිස්චන්ද්‍ර මහතා★	2/10
කේ. ඩී. සී. දිල්ලරක්ෂි මහත්මිය	10/10
ආර්. කේ. ජයලත් මහතා	4/10
එම්. ඒ. කේ. අළුත්ගමගේ මහතා	10/10
කේ. ඩී. ඒ. පී. කරුණාරත්න මහතා★★	2/10
කේ. එස්. වැලිච්චි මහතා	8/10

★ අධ්‍යක්ෂ සහ භෞතිකව



කළමනාකරණ කමිටු වාර්තාව

සංයුතිය

සමාලෝචිත වර්ෂය තුළ කමිටුවේ සාමාජිකයින් පහත සඳහන් පරිදි විය:

සභාපති, සාමාන්‍යාධිකාරී සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය

අරමුදලට අයත් මෙහෙයුම් කටයුතු කළමනාකරණය කිරීමේ වගකීම සභාපතිවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණයේ පාලනය යටතට පැවරී ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලබන තීරණ ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීමේ වගකීම ඔවුහු දරන්නාහ. මනා විමසුම් සහගත තීරණවලට විළඹීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත තොරතුරු හා කරුණු පැහැදිලි කිරීම් ලබා දීමේ කාර්යයෙහි සභාපති වරයා හා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම නියැලෙයි. ඔවුහු මණ්ඩලයේ ඉලක්ක හා අරමුණු මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කරන අතරම එහි කාර්යක්ෂම කළමනාකරණය උදෙසා වූ සැලසුම්, අයවැය ලේඛන, පිළිගත් පද්ධති, ක්‍රියාපටිපාටි හා පාලන විධි සැකසීමෙහි ද නිරතව සිටිති.

විඛ්‍යේෂ, මණ්ඩලයේ වාර්ෂික ප්‍රගති පිරික්සුමෙහි මුඛ්‍යාංගයක් ලෙස කළමනාකරණ කමිටුව ක්‍රියා කරයි. කමිටුවේ විශේෂ අවධානය යොමුවන කරුණු පහත දැක්වේ:

- මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති මීට පෙර රැස්වීම්වල දී ගන්නා ලද අධ්‍යක්ෂ මණ්ඩල තීරණ.
- ඉලක්ක දිශානිමුඛ කාර්ය සාධන ක්‍රියාදාමයෙහි ඇතිවන පරතර හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග සහිතව විධිමත් පිළිවෙත්වලින් බැහැරව කටයුතු කිරීමේ යුක්ති සහගත භාවය හඳුනා ගැනීම.

- ඉදිරි කාර්තු සඳහා වන මුදල් ප්‍රවාහයේ ආකාරය හා ඉලක්ක ගත අවශ්‍යතා අතිශය තීක්ෂණ අයුරින් ඇගයීම.
- ණය සහ මුදල් කළමනාකරණය.
- හදිසි මිලදී ගැනීම් වළක්වනු පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි ප්‍රමාදවීම් ඇත්නම් ඒවා පිළිබඳව පසු විපරම් ක්‍රියාමාර්ග ගැනීම.
- සේවක අර්ථ සාධක අරමුදල, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල හා බදු යනාදී ව්‍යවස්ථාපිත ගෙවීම් නියමිත පරිදි සිදු වන බවට වගබලා ගැනීම හා අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පහසුවනු පිණිස යුක්ති සහගත හේතු මත අවශ්‍ය උසස් තාක්ෂණමය උත්ශ්‍රේණිගත කිරීම් සලසා ගැනීම.
- විවිධ මාධ්‍ය ඔස්සේ පළවන පැමිණිලි ඇතුළුව ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත්භාවය / අතෘප්තිමත්භාවය පිළිබඳ පසු විපරම් කටයුතු කරමින් ඒවා වැඩි දියුණු කිරීම / නිවැරදි කිරීම සඳහා ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම.
- ප්‍රතිශෝධිත ආයතනික සැලැස්ම තුළ ඇතුළත් කළ යුතු යම් යම් නව යෝජනා වේ නම් ඒවා ඉදිරිපත් කිරීම.
- පරිපාලනමය හා ආයතනික කාර්යයන්ට අදාළ සියලු කටයුතු.
- මෙහෙයුම් කාර්යයන් අළලා විදිහෙදා උද්ගත වන වෙනත් යම් ගැටලු.

අවදානම් කළමනාකරණය



පසුබිම

මනා අයුරින් පාලනය වන ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ලෙස සේවා නියුක්තයන්ගේ භාර අරමුදල සිය කාර්ය නිරාවරණය තුළ යම් අධිකාරීත්වයක් දරමින් අවදානමට මුහුණ දෙන්නේ ව්‍යාපාරික අවස්ථාවක් ලෙස ය. විමෙන්න, ව්‍යාපාරික අරමුණු යන නිර්වචනයෙන් ආරම්භ වන අඩුණ්ඩ ක්‍රියාවලියක් ලෙස අවදානම් පාලනය සැලකිල්ලට භාජනය කරයි. ඉන් අනතුරුව විමසා බැලෙන්නේ, උපකල්පනය කළ හැකි, කළ යුතු හෝ නොකළ යුතු ව්‍යාපාරික නිරාවරණයන් පිළිබඳ ප්‍රතිපත්ති පිළිපැදීම, අවදානම් සාධක හඳුනා ගැනීම හා තක්සේරු කිරීම මෙන්ම ස්වකීය ක්‍රියාකාරකම් හා සම්බන්ධ අවදානම් කළමනාකරණය සඳහා වන ක්‍රම සහ විධි සුක්ෂම අයුරින් යොදා ගැනීම යන කරුණු කාරණායි.

සෑම සංවිධානයක්ම විහි සාර්ථකත්වයට තර්ජනයක් වන අවදානම් වලට මුහුණ දෙයි. කම්පන හෝ ස්වභාවික සිදුවීම්, වසංගත අර්බුද හා පාරිසරික / සමාජීය / පාලනමය ගැටලු ජාතික මෙන්ම ගෝලීය ආර්ථිකයට පවා අහිතකර ලෙස බලපෑම් වල්ල කළ හැකි සංසිද්ධීන් ය. තාක්ෂණය අපේ ජීවිතයේ අනිවාර්ය අංගයක් වී ඇති නමුත් නව තාක්ෂණයේ දියුණුව, ආර්ථික වර්ධනය උපදවන වලදායිතා මට්ටම් ඉහළට ඔසවා තැබීම දුර්මුඛ කර තිබේ.

කෙසේ වෙතත්, ෆින්ටෙක් (Fintech) හා රෙග්ටෙක් (Regtech), ක්‍රිප්ටොඇසෙට්ස් (Cryptoassets), මූල්‍ය අපරාධ, සයිබර් සෙක්යුරිටි (Cyber Security) සහ ඩේටා සෙක්යුරිටි (Data Security) යනාදී අනර්ථකාරී නවෝත්පාදනයන්, අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විෂයයෙහි උද්ගතව ඇති නිතකර නොවන සලකා බැලීම් වන්නේ ය.



වලදායී ප්‍රතිපත්ති කරා දිවෙන මාවත

පාලනය, අවදානම් සහ අනුකූලතාව හෙවත් 'GRC' යන කෙටි යෙදුම වඩා ඉහළ පිළිගැනීමක් සහිත පාඨයක් වන අතර එකී අංගයන්, වත්මන් ව්‍යවසායන් තම ව්‍යාපාර කාර්යයන් සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කරන නව ආකාරයේ පිළිබිඹුවක් බවට පත් කර ගෙන ඇත. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට ද පාලනය, අවදානම් සහ අනුකූලතාව හෙවත් 'GRC' යන පාඨය හැකි උපරිම ආකාරයෙන් තම ව්‍යවසාය වර්ධනය පිණිස ඉවහල් කර ගත හැකි මහාර්ඝ ආදර්ශයකි.

අවදානම් පාලනය

අධ්‍යක්ෂ මණ්ඩලය, අවදානම් කළමනාකරණය පිළිබඳ කාර්යභාරයේ බලය අවදානම් කළමනාකරණ කමිටුව වෙත පවරයි.

සියලු වර්ගවල අවදානම් හඳුනා ගැනීම, මානනය කිරීම, අධීක්ෂණය කිරීම සහ පාලනය කිරීම යන කටයුතු ස්වාධීනව සමාලෝචනයට හසු කිරීම අරඹයා අවදානම් කළමනාකරණ කමිටුව වගකීම උසුලයි. තව ද, අවදානම් කළමනාකරණ කමිටුව, ආයතනයේ ව්‍යාපාරික උපාය මාර්ගවලට අනුකූලව අනුමත කරනු ලැබීම සඳහා විවක්ෂණශීලී අවදානමක් සහිත මුදල් ප්‍රමාණයක් අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ කරයි. අවදානම් අවබෝධ කර ගැනීම සහ කළමනාකරණය කිරීම සහතික කිරීම සඳහා අවදානම් විශ්ලේෂණය කිරීම, මානනය කිරීම සහ කළමනාකරණය කිරීම යන අවස්ථාවල දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආරක්ෂක මාදිලියේ තෙවැනැන් රේඛා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් අනුගමනය කරනු ලැබ ඇත.



අභ්‍යන්තර අවදානම් ධාවක	අවදානම් සාධක	අවම කිරීමේ උපාය මාර්ගය
උපායමාර්ගික අවදානම	ව්‍යාපාරික පරිසරයේ වෙනස්වීම් හා අහිතකර ව්‍යාපාරික තීරණ නිසාත්, තීරණ නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හෝ ව්‍යාපාරික පරිසරයේ වෙනස්වීම්වලට ප්‍රතිචාර දැක්වීමේ උපක්‍රමයන් හේතුවෙන් පැන නගින ඉපැයීම්වලට සහ ප්‍රාග්ධනය වෙත විල්ල වන වත්මන් හෝ අනාගත අවදානම.	අදාළ මාර්ගෝපදේශ හා චක්‍රලේඛවලට අනුකූලව කටයුතු කිරීමෙන් ද, මුළු මහත් ආයතනය සඳහා ආයතනික සැලැස්ම හා ක්‍රියාකාරී සැලැස්ම කල්තියා සකස් කර ගැනීමෙන් ද, විචල්‍යයන් අඛණ්ඩව අධීක්ෂණය කිරීමෙන් ද අභ්‍යන්තර හා බාහිර උපායමාර්ගික අවදානම අවම කර ගැනේ.
මෙහෙයුම් අවදානම	ප්‍රමාණවත් නොවන හෝ අසාර්ථක අභ්‍යන්තර ක්‍රියාවලීන් හේතුවෙන් ද, පුද්ගලයන් සහ පද්ධති හෝ බාහිර සිදුවීම් හේතුවෙන් ද ඇති වන අලාභයේ අවදානම.	පාලන විධි, රක්ෂණය හා පද්ධති විගණනය යොදා ගැනීමෙන් සහ නීතිපතා තොරතුරු තාක්ෂණ පද්ධතිය යාවත්කාලීන කිරීමෙන් ද, ව්‍යාපාර අඛණ්ඩ සැලසුම් හා ආපදා ප්‍රතිසාධන ක්‍රියා පටිපාටි, තොරතුරු සහ සයිබර් ආරක්ෂාව මෙන්ම භෞතික ආරක්ෂාව සම්බන්ධ අවදානම් පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණුව යනාදිය මගින් ද මෙහෙයුම් අවදානම අවම කර ගැනේ.
ණය අවදානම	තම වගකීම් ඉටු කිරීම සඳහා ප්‍රති පාර්ශවය හෝ නිකුත් කරන්නා විසින් ගනු ලබන පියවර හේතුවෙන් සිදු වන අලාභයේ අවදානම.	ගිවිසුම් අත්සන් කිරීම, ණය සීමා පවත්වා ගැනීම හා ඒවා අධීක්ෂණය මගින් ද, ඇපකර ලබා ගැනීම මගින් ද ණය අවදානම අවම කර ඇත.
වෙළඳපළ අවදානම	සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙහි එක් ප්‍රධාන අරමුණක් වන්නේ, දේශීය මූල්‍ය වෙළඳපොළේ මුදල් ආයෝජනය කිරීමෙන් ප්‍රතිලාභ උත්පාදනය කර ගැනීම වන අතර එහි ස්වභාවය මිල අවිනිශ්චිතතාවය මත පදනම් වේ. මූල්‍ය සාධන පත්වල අගයයෙහි සිදු වන වෙනස්වීම් හේතුවෙන් අලාභ උද්ගත වනු ඇත.	අති සුවිශේෂී ආයෝජන පවත්වා ගෙන යාමේ විධි හා මෙවලම් යෙදීම හරහා අස්ථායී අවදානම් වෙළඳපළ තුළ ද්‍රවශීලතා අවදානම් පොලී අනුපාත අවදානම සහ කොටස් මිල අවදානම සලකා බැලීම මගින් වෙළඳපළ අවදානම අවම කර ඇත.
ආයෝජන අවදානම	ආයෝජනය යනු වර්තමාන සම්පත් භාවිතය අත්හැරීමේ තීරණයයි. ඒ වෙනුවට, ඒවායේ වත්මන් අගයන්හි ආයෝජන අවදානමට වඩා වැඩි අනාගත ප්‍රතිලාභ ලැබීමට ඒවා භාවිතා කළ හැකිවේය යන විශ්වාසය තුළ මෙම අනාගත ප්‍රතිලාභ ක්‍රියාත්මක නොවීම හෝ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවීම අවදානමක් වේ.	පාරිසරික, සමාජීය හා පාලනමය සාධක හරහා වගකිව යුතු ආයෝජන පිළිබඳ සංකල්පය සලකා බැලීමෙන් ආයෝජන ප්‍රතිපත්තියට අනුගත වීම ඔස්සේ ආයෝජන අවදානම් අවම කර ගැනීම සිදු කර ඇත.
ද්‍රවශීලතා අවදානම	සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙහි ද්‍රවශීලතාවය රඳා පවතින්නේ, වෙනත් දේ අතර, සාමාජික නිමිකම් ගෙවීම සඳහා එහි ක්ෂණික මුදල් අවශ්‍යතාවය, දැනට එහි ඇති මුදල් ප්‍රමාණය සහ එහි ආයෝජන වත්කම් කෙතරම් පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කළ හැකි ද යන කරුණු මත ය.	කල්පිරීමේ හිනිපෙත ඉදිකිරීම, සත්‍ය සහ ගිවිසුම්ගත මුදල් ලැබීම් විශ්ලේෂණය කිරීම, 'රපෝ' වැනි ප්‍රති මිලදී ගැනුම් ද්‍රව වත්කම්වල ආයෝජනය, විවිධාංගීකරණය වූ අලෙවි කළ හැකි කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය යනාදිය මගින් ද්‍රවශීලතා අවදානම අවම කර ඇත.

මෙහෙයුම් අවදානම් කළමනාකරණය

මෙහෙයුම් අවදානම හඳුනාගෙන විවිධ හේතූන් යටතේ වර්ගීකරණය කර ඇත: ක්‍රියාවලි, පුද්ගලයින්, පද්ධති සහ බාහිර සිදුවීම් හිසා සේ. හි. භාර අරමුදල් මණ්ඩලය මුහුණ දෙන විවිධ මෙහෙයුම් අවදානම් තක්සේරු කර, පසුව මෙහෙයුම් අවදානම් ප්‍රතිවිපාක අවදානම අවම කිරීම සඳහා ප්‍රමුඛතා අනුපිළිවෙල තීරණය කිරීම සඳහා අවදානම් ශ්‍රේණිගත කර, අවදානම් ලේඛනයක් ඉදිකර ඇත.

කොට්ඨාසය / අංශය / කමිටුව			වෙළෙඳපළ අවදානම් පාලනය - 2 වන පෙළ සුරක්ෂිතතාව						2024
ප්‍රධාන අවදානම් ක්ෂේත්‍ර	ක්‍රියාකාරකම් හෝ විශේෂ අවදානම	අවදානම් හිමියා	බලපෑම / අවදානමේ දැඩි බව			සිදුවීමේ සම්භාවිතාව / විය හැකි බව			අවදානම සමනය කිරීමේ උපායමාර්ගය
			අඩු	මැද	ඉහළ	අඩු	මැද	ඉහළ	
1	සාමාජික ගිණුම්	වංචා කිරීමේ අවදානම			x	x			තොරතුරු තාක්ෂණ පද්ධති පාලන විධි මගින් රාජකාරි වෙන්කර හියම කිරීම
2	යාවත්කාලීන කිරීම	සවලතා විශ්ලේෂණ ආධාරක MASS පද්ධති ප්‍රවේශ ලොගයේ මුරපද හා එහි විකල්ප අයථා පරිහරණය - වංචා කිරීමේ අවදානම			x			x	i. තොරතුරු තාක්ෂණ දත්ත ගබඩාව නඩත්තු කිරීම ii. වඩාත් සංකීර්ණ මුරපද
3	මුරපද පාලනය	මෙහෙයුම් අවදානම			x			x	i. විස්තීර්ණ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියක් සකස් කිරීම ii. තොරතුරු තාක්ෂණ පද්ධති විගණනය කිරීම
4	තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය	වංචා කිරීමේ අවදානම			x	x			i. සාමාජික ප්‍රධාන ගොනු දත්ත වෙනස් කිරීම් සඳහා සීමිතව අවසර දීම සහ අධිගාමී පහසුකම් ලබා දීම
5	සාමාජික ප්‍රධාන ගොනු දත්තවලට සිදු වන වෙනස්කම්	වංචා කිරීමේ අවදානම			x	x			සවලතා විශ්ලේෂණ ආධාරක MASS පද්ධතියෙහි ඇති සාමාජික ජාතික හැඳුනුම්පත් / ගමන් බලපත්‍ර අංක බැංකු පත්‍රිකා ගෙවුම් පද්ධතියට ඒකාබද්ධ කිරීම
6	හිමිකම් ඉල්ලුම් ක්‍රියාවලිය - වැඩ පත් සකස් කිරීම	වංචා කිරීමේ අවදානම			x	x			වැඩ පත්වලට දත්ත අටහන් පිවිසුම සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ පද්ධති පාලනය
7	වෙන් නොකළ ලැබීම්	වංචා කිරීමේ අවදානම			x			x	වෙන් නොකළ ලැබීම් සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ පද්ධති පාලනය

කොට්ඨාසය / අංශය / කමිටුව			වෙළෙඳපළ අවදානම් පාලනය - 2 වන පෙළ සුරක්ෂිතතාව						2024
ප්‍රධාන අවදානම් ක්ෂේත්‍ර	ක්‍රියාකාරකම් හෝ විශේෂ අවදානම	අවදානම් නිමියා	බලපෑම / අවදානමේ දැඩි බව			සිදුවීමේ සම්භාවිතාව / විය හැකි බව			අවදානම් සමනය කිරීමේ උපායමාර්ගය
			ඌණ	මධ්‍යම	ඉහළ	ඌණ	මධ්‍යම	ඉහළ	
8	සාමාජිකයාගේ නම සහ හැඳුනුම්පත් අංකය නොමැති සාමාජික ගිණුම්	නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - සාමාජික සේවා			x			x	i. සංක්‍රමණික ගිණුම් අවහිර කිරීම ii. 2015 වර්ෂයට පෙර ගිණුම් අවහිර කිරීම iii. 2015 වර්ෂයේ සිට ගිණුම් යාවත්කාලීන කර කමිටුව වෙත ප්‍රගතිය ඉදිරිපත් කිරීම
9	සවලතා විශ්ලේෂණ ආධාරක MASS පද්ධති ප්‍රවේශ ලොගය පවත්වා ගෙන යාම	සහකාර සාමාන්‍යාධිකාරී තොරතුරු තාක්ෂණ			x	x			උපස්ථ දත්ත වසර 3 ක් දක්වා දීර්ඝ කිරීම
10	ඉකුත් ජාතික හැඳුනුම්පත මකා දැමීමේ දී නව ජාතික හැඳුනුම්පත ඇතුළත් කිරීම	සහකාර සාමාන්‍යාධිකාරී තොරතුරු තාක්ෂණ			x	x			බලාත් ප්‍රවේශය හඳුනා ගැනීම
11	නවමි මාවත රථ ගාලෙහි ආදායම	සහකාර සාමාන්‍යාධිකාරී - පරිපාලන හා මානව සම්පත්			x	x			i.ii.iii. හිසි අධීක්ෂණය සහ ණය කළමනාකරණය iv. වලංගු සහ බැඳී පවත්නා ද්විපාර්ශ්වික ගිවිසුම්
12	නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය - බලාත්මක කිරීමේ ලිපිගොනු	වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - දායක මුදල් රැස් කිරීම් හා සේවා යෝජක සබඳතා			x	x			i. හිසි අධීක්ෂණය සහ විය ක්‍රමිකව ඉහළ නැංවීමේ ක්‍රියාවලිය
13	විට්ටෝරු බඩු තොග කළමනාකරණය කිරීම	නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මුදල්			x	x			i. සමීක්ෂණ මණ්ඩලය ii. ප්‍රධාන විට්ටෝරු බඩු තොගය
14	ගෙවා ඇති නමුත් නොගෙවූ ලෙස සවලතා විශ්ලේෂණ ආධාරක MASS පද්ධතියෙහි පෙන්වන සාමාජික ගිණුම්	නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - සාමාජික සේවා සහකාර සාමාන්‍යාධිකාරී තොරතුරු තාක්ෂණ			x	x			i. සියලු අනුපත් ගිණුම් හඳුනා ගෙන අවහිර කිරීම

කොට්ඨාසය / අංශය / කමිටුව			වෙළෙඳපළ අවදානම් පාලනය - 2 වන පෙළ සුරක්ෂිතතාව						2024
ප්‍රධාන අවදානම් ක්ෂේත්‍ර	ක්‍රියාකාරකම් හෝ විශේෂ අවදානම	අවදානම් හිමියා	බලපෑම / අවදානමේ දැඩිබව			සිදුවීමේ සම්භාවිතාව / විය හැකි බව			අවදානම සමනය කිරීමේ උපායමාර්ගය
			ඈඳු	මැද	ඉහළ	ඈඳු	මැද	ඉහළ	
15	ව්‍යාප්ත සේවා යෝජක ගිණුම්	විංචා කිරීමේ අවදානම			x	x			ස්ථිර සේවා යෝජක ගිණුම්
16	ස්වයං -සාමාජික හිමිකම් - සංක්‍රමණික සේවකයින් (අතින් ලියූ හිමිකම්)	ද්විත්ව ගෙවීම් / විංචනික ගෙවීම්		x		x			සවලතා විශ්ලේෂණ ආධාරක MASS පද්ධතිය හරහා හිමිකම් ඉල්ලා සිටීමේ ක්‍රියාවලිය
17	මෝටර් වාහන රක්ෂණ	වාහන අනතුරු / සොරකම් කිරීම් / අලාභ			x	x			පවතින වෙළෙඳපළ වටිනාකමට රක්ෂණය කිරීම
18	ස. අතින් ලියූ ස්වයං ප්‍රතිලාභ හිමිකම් ගෙවීම් සස. 2017 ට පෙර අතින් ගෙවන ලද ස්වයං සාමාජික හිමිකම්	ද්විත්ව ගෙවීම් / විංචනික ගෙවීම්			x	x			සවලතා විශ්ලේෂණ ආධාරක MASS පද්ධතිය හරහා හිමිකම් ඉල්ලා සිටීමේ ක්‍රියාවලිය

කොට්ඨාසය / අංශය / කමිටුව			වෙළෙඳපළ අවදානම් පාලනය - 2 වන පෙළ සුරක්ෂිතතාව						2024
ප්‍රධාන අවදානම් ක්ෂේත්‍ර	ක්‍රියාකාරකම් හෝ විශේෂ අවදානම්	අවදානම් නිමිශ්‍ය	බලපෑම / අවදානමේ දැඩි බව			සිදුවීමේ සම්භාවිතාව / විය හැකි බව			අවදානම් සමනය කිරීමේ උපායමාර්ගය
			අඳු	මධ්‍ය	ඉහළ	අඳු	මධ්‍ය	ඉහළ	
19	පරිශ්‍රය කුලියට දීම / බදු දීම සඳහා ගිවිසුම් වලට එළඹීම	මෙහෙයුම් අවදානම්			x	x			වලංගු සහ බැඳී පවත්නා ගිවිසුම්වලට එළඹීම
20	ස්ථාවර වත්කම් කළමනාකරණය	වත්කම් අස්ථාන ගතවීම් / අලාභ		x		x			නිවැරදි වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල. තොරතුරු තාක්ෂණ අංශයේ පවත්නා තොරතුරු තාක්ෂණ වත්කම් ලේඛනය. කාලානුරූපීව ව්‍යප්තරණය කිරීම.
21	ප්‍රාදේශීය කාර්යාලවල චෙක්පත් / මුදල් තැන්පතු	සොරකම් කිරීම් / අලාභ / ප්‍රමාද		x			x		නිසි අධීක්ෂණය සහ වාර්තා පවත්වා ගෙන යෑම

නිමාව

ස්වකීය ආයතනය වර්තමානයේ දී නිරාවරණය වීමට ඉඩකඩක් ඇති විභවයක් සහිත පුළුල් පරාසයක් තුළ පවතින අවදානම් සහ එක් එක් ආකාරයේ නිහඬ ගාමක බලවේග පිළිබඳ අවබෝධයක් ලබා ගත් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, විය මුහුණ දෙන සෑදෑ අවදානම් කළමනාකරණය කළ හැකි විවිධ ක්‍රම පිළිබඳව අවධානය යොමු කළේ ය. එක් එක් ආකාර අවදානම් වර්ගවල අවදානම් ලේඛනයක් සම්පාදනය කර භාවිතා කරන ලද අතර එමඟින්, අදාළ අවදානම් සහ ඒ ආශ්‍රිත සමනමය ක්‍රියා සහ පාලන විධි පිළිබඳව අවබෝධ කර ගැනීමටත්, ඒවා පිළිගැනුමට හා අධීක්ෂණයට ලක් කිරීමටත් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට හැකිවී තිබේ.

මුද්‍රා
කොරතුරු

	සටහන	සමූහය		මණ්ඩලය	
		2024 දෙසැම්බර් 31 දිනට	2023 දෙසැම්බර් 31 දිනට	2024 දෙසැම්බර් 31 දිනට	2023 දෙසැම්බර් 31 දිනට
		රු. '000	රු. '000	රු. '000	රු. '000
මුළු ආදායම					
පොළී ආදායම	4	62,194,449	64,834,198	61,819,095	64,380,505
ශුද්ධ වෙළඳ කටයුතු ආදායම	5	1,275,472	2,148,913	-	-
ලාභාංශ ආදායම	6	1,494,462	1,209,331	1,494,462	1,209,331
ලාභා/ අලාභ ගිණුම් මත මුද්‍රිත වත්කම් සාධාරණ අගයට ගැළපීමෙන් ලද ලාභ/(අලාභ)	7	2,040,218	1,528,360	2,040,218	1,528,360
වෙනත් ආදායම්	8	670,069	756,921	634,132	674,482
		67,674,670	70,477,723	65,987,907	67,792,678
මුළු මෙහෙයුම් වියදම්					
සේවක මණ්ඩල වියදම්	9	1,766,683	1,940,835	1,400,616	1,324,106
පරිපාලන වියදම්	10	397,739	388,683	325,385	312,763
මූල්‍ය වියදම්	11	4,614	4,385	4,336	4,013
සාමාජික වියදම්	12	597,330	711,058	591,126	704,507
ක්ෂයවීම් හා ක්‍රමක්ෂයවීම්	13	78,088	61,812	46,129	40,554
ප්‍රවර්තන වර්ෂයේ සාමාජිකයන් වෙත ගෙවන ලද පොළී		448,625	499,157	448,625	499,157
කොටස් හිමිකම් ආරෝපනයන්හි වත්කම් නාතිකරණය	14	(4,910)	(51,452)	(4,910)	(51,452)
වෙනත් වියදම්	15	216,672	208,011	-	-
		3,504,841	3,762,488	2,811,307	2,833,648
බදු වලට පෙර ලාභය		64,169,829	66,715,235	63,176,600	64,959,030
අදායම් බදු වියදම	16	(8,969,846)	(9,582,180)	(8,678,062)	(9,016,645)
බදු වලට පසු ලාභය		55,199,983	57,133,055	54,498,538	55,942,384
ලාභය ආරෝපනය:					
සමාගම් කොටස් හිමියන්		55,129,839	57,013,988	54,498,538	55,942,384
පාලනයට ප්‍රමාණවත් නොවන අයිතීන්		70,144	119,067	-	-
වර්ෂය සඳහා ලාභය		55,199,983	57,133,055	54,498,538	55,942,384

	සටහන	සමූහය		මණ්ඩලය	
		2024 දෙසැම්බර් 31 දිනට	2023 දෙසැම්බර් 31 දිනට	2024 දෙසැම්බර් 31 දිනට	2023 දෙසැම්බර් 31 දිනට
		රු. '000	රු. '000	රු. '000	රු. '000
විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට ප්‍රතිවර්ගීකරණය කළ හෝ කළ හැකි අයිතිය					
වෙනත් විස්තීර්ණ සංචිත (කොටස්) තුළින් සාධාරණ අගයට මාරු කිරීම		3,922,880	3,070,788	3,922,880	3,070,788
වෙනත් විස්තීර්ණ සංචිත (ඒකක) තුළින් සාධාරණ අගයට මාරු කිරීම		32,557	29,982	32,557	29,982
විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට ප්‍රතිවර්ගීකරණය නොකළ අයිතම					
විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම් මත ආයු ගණක ලාභය/(අලාභය)		(79,318)	(63,865)	(79,318)	(63,865)
වර්ෂය සඳහා වූ බදු පසු වෙනත් මුළු විස්තීර්ණ ආදායම		3,876,120	3,036,905	3,876,120	3,036,905
වර්ෂය සඳහා වූ බදු පසු මුළු විස්තීර්ණ ආදායම		59,076,103	60,169,960	58,374,658	58,979,290
විභජනය කළ හැකි මුළු විස්තීර්ණ ආදායම					
සමාගමේ කොටස් හිමිකම් හිමියන්		59,005,958	60,050,893	58,374,658	58,979,290
පාලනයට ප්‍රමාණවත් නොවන අයිතින්		70,144	119,067	-	-
බදුවලට පසු වර්ෂය සඳහා වූ මුළු ශුද්ධ විස්තීර්ණ ආදායම		59,076,103	60,169,960	58,374,658	58,979,290
ඉ/ගෙ රඳවාගත් ලාභය		6,773,322	5,928,466	4,900,692	4,812,440
වත්කම් මත ශුද්ධ ලාභය/ (අලාභය)		215,280	321,350	215,280	321,350
ලාභාංශ සමකිරීමේ සංචිතයට මාරු කිරීම		(3,000,000)	(10,314,164)	(3,000,000)	(10,314,164)
විසර්ජනය සඳහා වූ ලාභය		55,199,983	57,133,055	54,498,538	55,942,384
විසර්ජනය සඳහා වූ මුළු ලාභය		59,188,585	53,068,708	56,614,510	50,762,011
අඩුකළා: යෝජිත විසර්ජනය - ලාභාංශ 7% (2023 - 7%)		(35,911,278)	(32,102,819)	(35,911,278)	(32,102,819)
පොළී ආදායම - 3.0%		(15,390,525)	(13,758,500)	(15,390,525)	(13,758,500)
අඩුකළා: ලාභාංශ - ලංකා ලුණු සමාගම		(535,815)	(315,000)	-	-
අඩුකළා: පාලන නොවන අයිතිය		(70,144)	(119,067)	-	-
විසර්ජනයෙන් පසු ලාභය		7,280,822	6,773,322	5,312,707	4,900,692

	සටහන	සමූහය		මණ්ඩලය	
		2024	2023	2024	2023
		දෙසැම්බර් 31 දිනට	දෙසැම්බර් 31 දිනට	දෙසැම්බර් 31 දිනට	දෙසැම්බර් 31 දිනට
		රු. '000	රු. '000	රු. '000	රු. '000
වත්කම්					
මුදල් හා මුදල් සමානාත්		1,258,454	1,226,541	794,613	898,585
ලාභ හා අලාභ ඔස්සේ සාධාරණ අගයට නිශ්චය කරන ලද මූල්‍ය වත්කම්	17	2,646,191	4,463,977	2,646,191	4,463,977
පරිපාලන සමාගමෙහි ආයෝජන	18	-	-	470,961	470,961
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගයට නිශ්චය කරන ලද මූල්‍ය වත්කම්	19	14,708,973	10,764,966	14,708,973	10,764,966
ක්‍රමක්ෂය පිරිවැය යටතේ මූල්‍ය වත්කම්	20	565,832,614	501,639,231	563,248,506	499,504,778
අනෙකුත් වත්කම්	21	5,012,179	4,210,470	4,552,263	3,503,613
දේපළ, පිරිසිදු සහ උපකරණ	22	882,476	988,715	246,185	310,604
කල්බදු දේපළ	23	-	697	-	-
අස්පාශ්‍ය වත්කම්	24	1,148	6,163	1,148	6,163
ආයෝජන දේපල	25	4,587,406	4,587,406	4,587,406	4,587,406
මුළු වත්කම්		594,929,441	527,888,166	591,256,247	524,511,053
බැරකම්					
පොළී දරණ ණය සහ ණය ගැනුම්	26	403,727	7,620	-	-
ප්‍රදාන හා සහනාධාර	27	33,069	38,399	4,873	8,490
නිශ්චිත ප්‍රතිලාභ බැරකම්	28	838,890	593,245	381,024	303,379
ප්‍රවර්තන බදු බැරකම්	29	4,495,212	5,144,686	4,294,051	4,864,069
අනෙකුත් බැරකම්	30	471,513	680,320	144,088	115,112
විලම්භිත බදු වගකීම්	31	15,696	70,865	-	-
ප්‍රතිපාදන	32	447,371	415,163	447,371	415,163
මුළු බැරකම්		6,705,478	6,950,298	5,271,407	5,706,213
කොටස් හිමිකම්		588,223,964	520,937,868	585,984,840	518,804,839
සාමාජික අරමුදල	33	564,326,576	504,434,709	564,326,576	504,434,709
සංචිත		23,626,379	16,242,759	21,658,264	14,370,130
පාලන නොවන අයිතිය		271,008	260,399	-	-
සාමාජිකයින්ට අයත්වන ශුද්ධ වත්කම්/ පාලනය නොවන අයිතිය		588,223,963	520,937,868	585,984,840	518,804,839

පිටු අංක 81 සිට 117 දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති හා ගිණුම්කරණ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශවල මුඛ්‍ය කොටසක් වේ.

නිවැරදි බවට සහතික කළේ:


එම් ඒ වි කුමුදුනි
මූල්‍ය කළමනාකරු


ආර් කේ ජයලත්
සාමාන්‍යාධිකාරී (වැ.බ.)


කේ ඒ ඩී පී කරුණාරත්න
සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්)

මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීම හා ඉදිරිපත් කිරීම පිළිබඳ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සතුවේ.

අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශ අනුමත කර අත්සන් කරන ලදී.


සෝමසිරි ඒකනායක
සහායක/ ප්‍රධාන විධායක නිලධාරී

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල මණ්ඩලය
කොටස් හිමිකම් වෙතස් විම පිළිබඳ ප්‍රකාශය
2024 දෙසැම්බර් මස 31 දිනට

සමූහය	මණ්ඩලයේ සාමාජිකයන්ට ආරෝපනය කළ යුතු						
	රඳවාගත් ලාභය	වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත එල්ලේ සාධාරණ අගය	වෙනත් සංචිත	ලාභාංශ සම්කාර සංචිත අරමුදල	පශ්චාත් අත්කර ගැනීමේ සංචිත	පාලනය හොඳින් පොලිය	එකතුව
2023.01.01 දිනට ශේෂය	4,812,440	(4,008,922)	(14,709)	142,000	1,116,026	176,332	2,223,167
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත විල්ලේ සාධාරණ අගය අනුව මහින්ද මඩන ප්‍රතිමානන මූල්‍ය වත්කම් මත ශුද්ධ ලාභය / (අලාභය)	-	3,100,770	-	-	-	-	3,100,770
සාමාජික අරමුදල් ශේෂය මත පොලිය 3%	(13,758,500)	-	-	-	-	-	(13,758,500)
ලාභාංශ 7%	(32,102,819)	-	-	-	-	-	(32,102,819)
ලාභාංශ සමකිරීමේ සංචිතයට මාරු කිරීම	(10,314,164)	-	-	10,314,164	-	-	-
වර්ෂය සඳහා සමුච්චිත ලාභය	55,942,384	-	-	-	-	119,067	56,061,451
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත විල්ලේ සාධාරණ අගය යටතේ නම් කරනු ලබන මූල්‍ය වත්කම් වලින් ශුද්ධ ලාභය / (අලාභය)	321,350	-	-	-	-	-	321,350
ආයු ගණක ලාභය / (අලාභය)	-	-	(63,865)	-	-	-	(63,865)
පරිපාලිතය විසින් ගෙවන ලද ලාභාංශ	-	-	-	-	-	(35,000)	(35,000)
උපයෝගී කොටස් හිමිකම් සංචලනය	-	-	-	-	756,604	-	756,604
2023.12.31 දිනට ශේෂය	4,900,692	(908,152)	(78,574)	10,456,164	1,872,630	260,399	16,503,158
2024.01.01 දිනට ශේෂය	4,900,692	(908,152)	(78,574)	10,456,164	1,872,630	260,399	16,503,158
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත විල්ලේ සාධාරණ අගය අනුව මහින්ද මඩන ප්‍රතිමානන මූල්‍ය වත්කම් මත ශුද්ධ ලාභය / (අලාභය)	-	3,955,437	-	-	-	-	3,955,437
සාමාජික අරමුදල් ශේෂය මත පොලිය 3%	(15,390,525)	-	-	-	-	-	(15,390,525)
ලාභාංශ 6%	(35,911,278)	-	-	-	-	-	(35,911,278)
ලාභාංශ සමකිරීමේ සංචිතයට මාරු කිරීම	(3,000,000)	-	-	3,000,000	-	-	-
වර්ෂය සඳහා සමුච්චිත ලාභය	54,498,538	-	-	-	-	70,144	54,568,683
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත විල්ලේ සාධාරණ අගය යටතේ නම් කරනු ලබන මූල්‍ය වත්කම් වලින් ශුද්ධ ලාභය / (අලාභය)	215,280	-	-	-	-	-	215,280
ආයු ගණක ලාභය / (අලාභය)	-	-	(79,318)	-	-	-	(79,318)
පරිපාලිතය විසින් ගෙවන ලද ලාභාංශ	-	-	-	-	-	(59,535)	(59,535)
උපයෝගී කොටස් හිමිකම් සංචලනය	-	-	-	-	95,485	-	95,485
2024.12.31 දිනට ශේෂය	5,312,707	3,047,285	(157,892)	13,456,164	1,968,115	271,008	23,897,388

මණ්ඩලය	මණ්ඩලයේ සාමාජිකයන්ට ආරෝපනය කළ යුතු					එකතුව
	රඳවාගත් ලාභය	වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත එල්ලේ සාධාරණ අගය	වෙනත් සංචිත	ලාභාංශ සමකාර සංචිත අරමුදල		
2023.01.01 දිනට ශේෂය	4,812,440	(4,008,922)	(14,709)	142,000		930,809
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත විල්ලේ සාධාරණ අගය අනුව මිහිනු ලබන ප්‍රතිමානන මූල්‍ය වත්කම් මත ශුද්ධ ලාභය / (අලාභය)	-	3,100,770	-	-		3,100,770
සාමාජික අරමුදල් ශේෂය මත පොලිය 3%	(13,758,500)	-	-	-		(13,758,500)
ලාභාංශ 7%	(32,102,819)	-	-	-		(32,102,819)
ලාභාංශ සමබරීකම් සංචිතයට මාරු කිරීම	(10,314,164)	-	-	-	10,314,164	-
වර්ෂය සඳහා සමුච්චිත ලාභය - අවදානමේ වටිනාකම	55,942,384	-	-	-	-	55,942,384
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත විල්ලේ සාධාරණ අගය යටතේ නම් කරනු ලබන මූල්‍ය වත්කම් වලින් ශුද්ධ ලාභය/ (අලාභය)	321,350	-	-	-	-	321,350
ආයු ගණක ලාභය / (අලාභය)	-	-	(63,865)	-	-	(63,865)
2023.12.31 දිනට ශේෂය	4,900,692	(908,152)	(78,574)	10,456,164		14,370,130
2024.01.01 දිනට ශේෂය	4,900,692	(908,152)	(78,574)	10,456,164		14,370,130
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත විල්ලේ සාධාරණ අගය අනුව මිහිනු ලබන ප්‍රතිමානන මූල්‍ය වත්කම් මත ශුද්ධ ලාභය / (අලාභය)	-	3,955,437	-	-		3,955,437
සාමාජික අරමුදල් ශේෂය මත පොලිය 3%	(15,390,525)	-	-	-		(15,390,525)
ලාභාංශ 67%	(35,911,278)	-	-	-		(35,911,278)
ලාභාංශ සමබරීකම් සංචිතයට මාරු කිරීම	(3,000,000)				3,000,000	
වර්ෂය සඳහා සමුච්චිත ලාභය	54,498,538	-	-	-	-	54,498,538
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත විල්ලේ සාධාරණ අගය යටතේ නම් කරනු ලබන මූල්‍ය වත්කම් වලින් ශුද්ධ ලාභය/ (අලාභය)	215,280	-	-	-	-	215,280
ආයු ගණක ලාභය / (අලාභය)	-	-	(79,318)	-	-	(79,318)
2024.12.31 දිනට ශේෂය	5,312,707	3,047,285	(157,892)	13,456,164		21,658,264

	Group		ETFB	
	2024	2023	2024	2023
	Rs. '000	Rs. '000	Rs. '000	Rs. '000
මෙහෙයුම් ක්‍රියාකාරකම්				
FVTPL ලෙස නියම කළ මූල්‍ය උපකාරක අලෙවියෙන් ලත් මුදල	4,245,483	1,977,534	4,245,483	1,977,534
කල්පිරෙන තෙක් රඳවාගත් මූල්‍ය උපකාරකවල කල්පිරීම්	103,586,509	47,760,983	103,586,509	47,760,983
ණය සහ ලැබිය යුතු මූල්‍ය උපකාරකවල කල්පිරීම්	127,924	135,921	127,924	135,921
FVTPL ලෙස නියම කළ මූල්‍ය උපකාරක මිලදී ගැනීම් සඳහා ගෙවීම්	(789,646)	(631,015)	(789,646)	(631,015)
කල්පිරෙන තෙක් රඳවාගත් මූල්‍ය උපකාරක මිලදී ගැනීම් සඳහා ගෙවීම්	(171,873,190)	(99,406,414)	(171,873,190)	(99,406,414)
අත්පත්කරගැනීම් සඳහා ලබාදුන් ණය සහ ලැබිය යුතු මූල්‍ය උපකාරක	(329,752)	(31,202)	(329,752)	(31,202)
පාරිභෝගිකයින්ගෙන් ලත් මුදල්	4,006	4,668	-	-
සැපයුම්කරුවන්ට ගෙවූ මුදල්	(3,097)	(3,148)	-	-
ලැබූ පොළිය	66,365,461	66,446,928	66,365,461	66,446,928
ලැබූ ලාභාංශ	1,378,225	1,111,591	1,378,225	1,111,591
ලැබූ වෙනත් ආදායම්	603,703	639,060	603,703	639,060
ගෙවූ මෙහෙයුම් වියදම්	(1,585,381)	(7,596,563)	(1,585,381)	(7,596,563)
ගෙවූ සාමාජික වියදම්	(302,738)	(358,684)	(302,738)	(358,684)
ගෙවන ලද ආදායම් බදු	(9,013,639)	(7,647,524)	(9,013,639)	(7,647,524)
ගෙවූ පොළිය	(448,625)	(499,157)	(448,625)	(499,157)
ගෙවූ නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් පිරිවැය	(46,344)	(28)	(46,340)	(24)
ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගෙවූ බිම් කුලිය	-	(8)	-	-
5 වසර ශිෂ්‍යත්ව ගෙවීම්/ නැවත මුදල් ගෙවීම්	(113,391)	(192,949)	(113,391)	(192,949)
උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ගෙවීම්/ නැවත මුදල් ගෙවීම්	(2,155)	(73,776)	(2,155)	(73,776)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය	(8,196,647)	1,636,217	(8,197,553)	1,634,709
ආයෝජන කටයුතු				
දේපළ සහ උපකරණ මිලදී ගැනීම	(11,608)	(44,619)	(11,564)	(44,495)
දේපළ සහ උපකරණ අලෙවියෙන් උත්පාදිතයන්	-	8,088	-	8,088
ආයෝජන අත්පත්කර ගැනීම්	(419)	(894)	-	-
ලැබූ පොළිය	349	429	-	-
කාර්ය මණ්ඩල ණය නැවත ගෙවීම්/ ශුද්ධ ප්‍රදාන	(30)	(21)	-	-
ආයෝජන ක්‍රියාකාරකම්වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය	(11,708)	(37,017)	(11,564)	(36,407)
මූල්‍ය කටයුතු				
ලැබුණු දායකත්වය	41,542,789	37,004,419	41,542,789	37,004,419
නැවත මුදල් ලබාදීම්	(33,435,146)	(38,286,021)	(33,435,146)	(38,286,021)
ගෙවූ මූල්‍ය වියදම්	(2,498)	(2,381)	(2,498)	(2,381)
ගෙවූ ලාභාංශ	(1,022)	(742)	-	-
පොලී දරන ණය සහ ණය ගැනීම් ආපසු ගෙවීම්	-	-	-	-
මූල්‍ය කල්බදු වගකීම් යටතේ මූලික ගෙවීම්	-	-	-	-
මූල්‍ය කටයුතු වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය	8,104,124	(1,284,724)	8,105,146	(1,283,982)
මුදල් සහ මුදලට සමාන දේවල් ශුද්ධ වැඩි වීම	(104,232)	314,475	(103,972)	314,319
ජනවාරි 01 වන දින වට මුදල් හා මුදල් සමාන දෑ	898,905	584,431	898,585	584,266
දෙසැම්බර් 31 වන දින වට මුදල් හා මුදල් සමාන දෑ	794,673	898,905	794,613	898,585

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය
භාණ්ඩාගාර බැඳුම්කර කළඹේ වෙළෙඳපොළ අගය
 2024 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

2024/12/31 දිනට භාණ්ඩාගාර බැඳුම්කර කළඹේ වෙළෙඳපොළ වටිනාකම

(රු. '000)

වර්ෂය	ප්‍රකාශිත අගය	මිලදී ගැනීමේ පිරිවැය	වෙළෙඳපොළ අගය	ක්‍රමයෙන් පිරිවැය
2026	23,492,979	22,837,014	24,506,893	23,562,472
2027	37,988,188	34,946,019	39,219,208	35,441,613
2028	95,621,256	88,030,085	98,816,091	88,608,482
2029	36,783,406	34,257,062	37,036,650	38,300,537
2030	40,617,980	37,283,401	40,405,222	37,573,087
2031	48,521,728	45,613,900	50,513,040	47,145,782
2032	66,188,785	57,907,689	63,956,349	46,666,963
2033	60,859,072	57,337,854	63,044,952	74,602,885
2034	33,447,954	31,065,196	33,262,216	31,477,041
2035	32,049,144	29,771,347	31,671,806	29,786,470
2036	30,622,954	28,248,749	29,860,534	27,900,426
2037	30,622,954	28,248,749	31,365,928	29,358,729
2038	30,622,954	28,248,749	31,015,020	29,033,057
2039	7,600,000	7,676,208	7,319,955	7,974,151
එකතුව	575,039,355	531,472,023	581,993,863	547,431,692

2024/12/31 දිනට භාණ්ඩාගාර බැඳුම්කර කළඹේ වෙළෙඳපොළ වටිනාකම

(රු. '000)

වර්ෂය	ප්‍රකාශිත අගය	මිලදී ගැනීමේ පිරිවැය	වෙළෙඳපොළ අගය	ක්‍රමයෙන් පිරිවැය
2026	3,553,926	3,269,928	3,560,515	3,468,337
2027	34,084,172	31,454,559	33,975,152	32,999,476
2028	50,262,069	44,680,558	47,669,876	46,585,619
2029	30,622,954	28,248,749	29,271,747	28,868,631
2030	32,959,975	30,330,021	30,616,329	30,653,402
2031	31,845,954	29,342,275	31,642,323	30,560,130
2032	30,622,954	28,248,749	29,905,673	29,406,936
2033	60,859,072	57,337,854	58,584,398	60,144,487
2034	33,447,954	31,065,196	32,323,401	31,975,863
2035	32,049,144	29,771,347	30,829,231	30,315,848
2036	30,622,954	28,248,749	29,110,762	28,447,053
2037	30,622,954	28,248,749	30,901,439	29,354,847
2038	30,622,954	28,248,749	30,237,932	29,351,299
2039	7,600,000	7,676,208	6,692,286	7,975,805
එකතුව	439,777,037	406,171,692	425,321,064	420,107,732

2024/12/31 දිනට භාණ්ඩාගාර බිල්පත් කළඹේ වෙළෙඳපොළ වටිනාකම

(රු. '000)

වර්ෂය	ප්‍රකාශිත අගය	මිළදී ගැනීමේ පිරිවැය	වෙළෙඳපොළ අගය	ක්‍රමයෙන් පිරිවැය
2024	-	-	-	-
2025	3,227,000	2,952,462	3,122,842	3,119,900

2023/12/31 දිනට භාණ්ඩාගාර බිල්පත් කළඹේ වෙළෙඳපොළ වටිනාකම

(රු. '000)

වර්ෂය	ප්‍රකාශිත අගය	මිළදී ගැනීමේ පිරිවැය	වෙළෙඳපොළ අගය	ක්‍රමයෙන් පිරිවැය
2024	63,292,846	55,941,271	59,864,320	59,813,248
2025	-	-	-	-

රජයේ සුරැකුම්පත්වල සාධාරණ අගය මත බැංකුව විසින් ප්‍රකාශිත පිළිවෙලින් 2023 සහ 2024 දෙසැම්බර් 31 දිනට මිලදී ගැනීමේ හා විකිණීමේ මිලගණන්වල සාමාන්‍යයන් මත පදනම්වයි.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය
ලැයිස්තුගත ණයකර කළඹේ වෙළඳපොළ අගය
2024 දෙසැම්බර් මස 31 දිනට

2024.12.31 දිනට ලැයිස්තුගත ණයකර කළඹේ වෙළඳපොළ අගය

සමාගමේ නම	මිලදීගත් දිනය	නිදහස් කරගත් දිනය	ණයකර		වෙළඳපොළ අගය			ක්‍රමික්ෂය පිරිවැය රු.'000
			ගණන	පිරිවැය රු.'000	විකුණුම් කරයකට	රු.'000	අනුපාතය (වාර්ෂිකව)	
හැටන් නැෂනල් බැංකුව	25.09.2020	24.09.2025	4,750,000	475,000	100.00	475,000	9.50%	487,239
ඩී.එල්.සී.සී. බැංකුව පිවිල්සි	23.10.2020	23.10.2025	5,000,000	500,000	100.00	500,000	9.00%	508,630
සම්පත් බැංකුව පිවිල්සි 2	12.04.2021	12.04.2028	6,000,000	600,000	100.00	600,000	9.00%	639,058
ලංකා විදුලිබල මණ්ඩලය	16.04.2021	15.04.2026	20,000,000	2,000,000	94.20	1,884,000	9.35%	2,133,205
සිංගර් ගනන්ස් (ලංකා) පිවිල්සි	25.06.2021	25.06.2026	1,750,000	175,000	96.02	168,035	9.25%	183,426
පිපල්ස් ශ්‍රීසිත් ගනන්ස්	05.08.2021	05.08.2026	10,000,000	1,000,000	95.50	955,000	9.00%	1,036,740
හේෂන්ස්ට්‍රස්ට් බැංකුව පිවිල්සි	09.07.2021	09.07.2026	8,000,000	800,000	100.00	800,000	9.15%	835,296
එකතුව			5,550,000			5,382,035		5,823,595

ලැයිස්තුගත කර ඇති ආයතනික ණයකරවල ප්‍රකාශිත අගය කොළඹ කොටස් හුවමාරුව විසින් ප්‍රකාශිත 2024 දෙසැම්බර් 31 දිනට මිලගණන් මත පදනම්වේ.

2023.12.31 දිනට ලැයිස්තුගත ණයකර කළඹේ වෙළඳපොළ අගය

සමාගමේ නම	මිලදීගත් දිනය	නිදහස් කරගත් දිනය	ණයකර		වෙළඳපොළ අගය			ක්‍රමික්ෂය පිරිවැය රු.'000
			ගණන	පිරිවැය රු.'000	විකුණුම් කරයකට	රු.'000	අනුපාතය (වාර්ෂිකව)	
සම්පත් බැංකුව පිවිල්සි	28.02.2019	28.02.2024	1,750,000	175,000	100.00	175,000	13.90%	195,460
ඩී.එල්.සී.සී. බැංකුව පිවිල්සි	28.03.2019	28.03.2024	7,500,000	750,000	100.00	750,000	13.50%	827,394
ජාතික ඉතිරිකිරීමේ බැංකුව	10.09.2019	10.09.2024	13,500,000	1,350,000	100.00	1,350,000	11.25%	1,397,019
හැටන් නැෂනල් බැංකුව 3	23.09.2019	22.09.2024	3,500,000	350,000	74.00	259,000	12.30%	361,795
ජාතික සංවර්ධන බැංකුව පිවිල්සි	25.09.2020	24.09.2025	4,750,000	475,000	100.00	475,000	9.50%	487,116
ඩී.එල්.සී.සී. බැංකුව පිවිල්සි	23.10.2020	23.10.2025	5,000,000	500,000	100.00	500,000	9.00%	508,630
සම්පත් බැංකුව පිවිල්සි	12.04.2021	12.04.2028	6,000,000	600,000	100.00	600,000	9.00%	639,058
ලංකා විදුලිබල මණ්ඩලය	16.04.2021	15.04.2026	20,000,000	2,000,000	98.00	1,960,000	9.35%	2,133,205
සිංගර් ෆිනෑන්ස් (ලංකා පිවිල්සි)	25.06.2021	25.06.2026	1,750,000	175,000	100.00	175,000	9.25%	183,426
හේෂන්ස් ට්‍රස්ට් බැංකුව	09.07.2021	09.07.2026	8,000,000	800,000	100.00	800,000	9.15%	825,296
පිපල්ස් ශ්‍රීසිත් ෆිනෑන්ස් පිවිල්සි	05.08.2021	05.08.2026	10,000,000	1,000,000	100.00	1,000,000	9.00%	1,036,740
එකතුව			8,175,000			8,044,000		8,595,139

ලැයිස්තුගත කර ඇති ආයතනික ණයකරවල ප්‍රකාශිත අගය කොළඹ කොටස් හුවමාරුව විසින් ප්‍රකාශිත 2023 දෙසැම්බර් 31 දිනට මිලගණන් මත පදනම්වේ.

2024 දෙසැම්බර් මස 31 දිනට වෙනත් විස්තීර්ණ ආදායම් තුළින් සාධාරණ අගය මත නැවත වර්ගීකරණය කරන ලද ලැයිස්තුගත කොටස් වෙළඳපොළ

ආයෝජන සමාගමේ නම	සත්‍ය පිරිවැය	සාධාරණ අගය	වෙළඳපොළ අගය
	(රු. '000)	(රු. '000)	(රු. '000)
1 ඒනොට් දේපල සමාගම	58,213	44,130	48,812
2 ඒකන්ස් ස්පෙන්ස් සමාගම	275,623	219,889	274,861
3 ඒකන්ස් ස්පෙන්ස් හෝටලය	206,275	149,354	199,376
4 ආසිර් රෝහල	129,516	104,869	108,690
5 ආසිර් සර්පකල් රෝහල	66,124	57,002	53,025
6 ඩග්රා ආම්ස්	206,974	176,665	172,628
7 කාසන් කම්බර්බැව් පිළිල්ලි	16,147	8,991	13,540
8 සෙන්ට්‍රල් උපායක්	33,249	29,310	52,716
9 සිලෝන් ඉන්වෙස්මන්ට්	8,575	3,137	5,109
10 සිලෝන් ගාඩියන් ඉන්වෙස්මන්ට්	143,302	40,753	77,332
11 සිලෝන් ග්ලේන් ඉලිවේටර්	92,623	113,364	134,620
12 සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රිස්	95,319	73,893	128,233
13 සිඤ්ඤා හෝල්ඩිංග්ස්	118,893	149,314	219,306
14 කලම්බු ලෝට්ටන්ඩ්	55,327	21,701	25,901
15 කොමර්ෂල් බැංකුව	1,419,161	1,098,149	1,696,903
කොමර්ෂල් බැංකුව (x)	586,737	425,690	620,279
16 ඩී.වී.සී.සී. බැංකුව	691,674	378,537	536,190
17 ඩොක්යාඩ්	437,865	87,701	114,620
18 ඩයලොග් ආසියාවා	355,601	272,111	356,768
19 ඩිප් ප්‍රොඩක්ට්ස්	86,955	53,650	105,001
20 ඒඩන් හෝටලය	75,885	16,136	26,577
21 ෆස්ට් කැපිටල් ට්‍රෛස්	10,841	650,717	697,382
22 හැටන් හැෂන්ල් බැංකුව (x)	108,608	109,010	199,561
23 එච්එන්ඒ ඇෂුවරන්ස්	175,944	194,871	276,922
24 හේලිස් ෆැබ්රික්ස්	77,572	88,508	120,353
25 හේකාඩ් පිළිල්ලි	82,261	73,440	97,348
26 පේන් ක්ලිස්	15,800	10,913	13,939
27 ජේකේච්චි	2,140,032	2,480,956	2,935,582
28 කැප්‍රන් කේබල්ස්	8,417	16,335	31,427
29 කැප්‍රන් ටයර්ස්	246,394	178,645	238,194
30 ක්ලිස් ලුඩ්ස්	7,847	8,193	8,596
31 ලන්කෙම් සිලෝන්	16,823	5,307	6,583
32 ලංකා අයිෂීසී	14,746	82,704	102,415
33 ලංකා මිල්ක් ලුඩ්ස්	2,754	3,723	7,544
34 ලංකා ටයිල්ස්	16,745	15,430	20,907

ආයෝජන සමාගමේ නම	සත්‍ය පිරිවැය	සාධාරණ අගය	වෙළඳපොළ අගය
	(රු. '000)	(රු. '000)	(රු. '000)
35 ලංකා වෝල්ටීයිටීස්	25,053	15,798	21,542
36 ලාච් ගෘස්	780	1,587	1,455
37 ලාච් ගවර්ස්	815	405	576
38 ජාතික සංවර්ධන බැංකුව	1,469,852	915,277	1,592,621
39 නවලෝක රෝහල	68,652	30,889	33,978
40 ඕවසිස් රියලිටි	156,882	149,113	242,558
41 පීපල්ස් ශ්‍රීසිං	190,416	144,449	229,386
42 පීපල්ස් ඉන්ෂුරිංග්ස්	54,925	48,933	69,242
43 පිපපි ග්ලාස් පිවුල්සි	16,214	25,191	31,309
44 රේඛ්‍යානා නොල්ඩිංග්ස්	116,906	39,311	57,573
45 රිසර්ස් එන්ටර්ප්‍රයිස්	49,445	28,552	53,298
46 රිචඩ් පීරිස් කොම්පැනි	115,544	116,986	147,801
47 රෝයල් සෙරම්ක්	2,138	2,138	3,514
48 සම්පත් බැංකුව	421,670	507,070	848,713
49 සෙලාන් බැංකුව	397,733	227,877	406,417
සෙලාන් බැංකුව (x)	88,452	66,843	106,834
50 සිංගර් ෆිනෑන්ස්	23,608	13,214	30,169
51 ශ්‍රී ලංකා ටෙලිකොම්	110,326	307,103	230,163
52 ටීජේ ලංකා	115,357	97,195	139,501
53 ට්‍රාන්ස් ඒෂියා	37,073	22,306	25,737
54 ටොක්කෝ සිමෙන්ට් පිවුල්සි	230,952	179,654	274,558
55 වැලිඩල් ගවර්ස්	66,740	54,412	86,909
56 වින්ඩ්ගෝස් පිවුල්සි	131,443	133,181	175,018
එකතුව	11,975,802	10,570,583	14,536,111

ලැයිස්තුගත නොවන සමාගම්වල කොටස්

1 ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට්ස්	5	45	-
-----------------------------	---	----	---

ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට්ස් පිවුල්සි 2022 ඔක්තෝම්බර් මස 27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ලැයිස්තුගත කර ඇත.

2024.12.31 දිනට විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ වටිනාකම් ලෙස නැවත වර්ගීකරණය කරන ලද ලැයිස්තුගත නොවන කොටස් ආයෝජන

සමාගමේ නම	පිරිවැය	ශුද්ධ වත්කම් වටිනාකම	ශුද්ධ වත්කම් වටිනාකම
	(රු. '000)	(රු. '000)	(රු. '000)
		31.12.2023	31.12.2024
1 ටීවී ඊඑස් ලංකා ලිමිටඩ්	1,649	4,923	3,779
එකතුව	1,649	4,923	3,779

2024.12.31 දිනට අනුබද්ධිත සමාගම්වල ආයෝජන

සමාගමේ නම	පිරිවැය (රු. '000)
1 ලංකා ලුණු සමාගම	470,961
එකතුව	470,961

2024.12.31 දිනට ලාභ හෝ අලාභ තුළින් සාධාරණ අගය මත වර්ගීකරණය කරන ලද ලැයිස්තුගත කොටස් ආයෝජනය

සමාගමේ නම	සත්‍ය පිරිවැය	සාධාරණ අගය	වෙළඳපොළ අගය
	(රු. '000)	(රු. '000)	2024.12.31 (රු. '000)
1 ඇක්සස් ඉන්ජිනියරින්	17,549	12,034	20,676
2 සී.අයි.සී. හෝල්ඩිංග්ස් පිව්ල්සි	2,612	2,589	3,788
සී.අයි.සී. හෝල්ඩිංග්ස් (x)	2,541	2,058	3,198
3 කොමර්ෂල් බැංකුව	543,282	414,131	639,932
කොමර්ෂල් බැංකුව (x)	55,763	45,343	66,070
4 ඩයලොග් ආසියාටා	216,249	170,095	223,013
5 ඩීප් ප්‍රොඩක්ට්ස්	220,950	112,005	219,210
6 හැටන් නැෂනල් බැංකුව	93,361	90,365	170,775
7 ජේකාඩ් පිව්ල්සි	36,002	36,002	39,414
8 ජේලිස් පිව්ල් සි	4,170	4,170	5,940
9 ජේමාස් හෝල්ඩිංග්ස්	50,905	49,758	74,235
10 ලංකා අයිඕසී	26,287	68,053	84,272
11 ලංකා ටයිල්ස් පිව්ල්සි	183,850	118,179	156,723
12 ලංකා වෝල්ටයිල්ස්	314,486	179,792	245,171
13 ලාග් ටෙලි	3,196	1,401	1,990
14 මෙල්ස්ටොනෝස් පිව්ල්සි	9,735	10,189	15,421
15 පිපල්ස් ඉන්ෂුරරන්ස්	58,622	40,124	56,777
16 ඊඑච්ඩී පීඑස්	55,918	66,820	84,422
17 ඊසාර්ස් එන්ජි	25,447	16,218	30,273
18 රෝයල් සෙරම්ක්	326,434	197,059	318,122
19 සම්පත් බැංකුව	24,501	25,479	42,645

සමාගමේ නම	සත්‍ය	සාධාරණ	වෙළඳපොළ අගය
	පිරිවැය	අගය	2024.12.31
	(රු. '000)	(රු. '000)	(රු. '000)
20 සෙලාන් බැංකුව	73,854	46,364	82,690
සෙලාන් බැංකුව (x)	1,343	1,103	1,763
21 සිරා කේබල්ස් පිළිස්සි	34,477	27,303	30,745
22 සිංගර් ෆිනෑන්ස්	23,911	12,670	28,927
එකතුව	2,405,445	1,749,304	2,646,191

2024.12.31 දිනට ලැයිස්තුගත ඒකක භාර

වර්ගය	සත්‍ය	සාධාරණ	වෙළඳපොළ අගය
	පිරිවැය	අගය	2024.12.31
	(රු. '000)	(රු. '000)	(රු. '000)
1 CTCLSA ඇසට්	4,370	13,702	19,274
2 නැෂනල් ස්කන්ධ අරමුදල	27,996	110,268	148,685
3 නාමල් වර්ධන අරමුදල	50	818	1,079
එකතුව	32,416	124,788	169,039

1. සාංගමික තොරතුරු

1.1 නිත්‍ය පදිංචි හා නෛතික ආකෘතිය

1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත යටතේ 1981 මාර්තු 01 දින ස්ථාපිත කරන ලද සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය රජය සතු ව්‍යවසායකි. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

ලංකා සෝල්ට් ලිමිටඩ් හෙවත් සීමාසහිත ලංකා ලුණු සමාගම ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත කරනු ලැබූ නිත්‍ය පදිංචි සහිත පොදු සීමිත සමාගමකි. මෙම සමාගමේ ලියා පදිංචි කරන ලද කාර්යාලය සහ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය හම්බන්තොට මහලේවාය යන ස්ථානයෙහි පිහිටා ඇත.

1.2 ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ

2024 දෙසැම්බර් මස 31 වන දිනට සහ අවසන් වූ වර්ෂය සඳහා වූ මණ්ඩලයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශවලට, මණ්ඩලය (පරිවාරික) සහ එහි පූර්ණ හිමිකාරීත්වය දරන පරිපාලිත ආයතනය (එක්ව කියැවෙන කල්හි, “සමූහය” ලෙස හඳුන්වනු ලබන) ඇතුළත් වේ. 2024 දෙසැම්බර් මස 31 වන දිනට මණ්ඩලයේ පරිපාලිත සමාගම වූයේ, ලංකා සෝල්ට් ලිමිටඩ් යනුවෙන් හඳුන්වනු ලබන ආයතනයයි. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, සමූහයේ අත්‍යන්ත ආයතනය වන්නේ ය.

මණ්ඩලයේ සහ එහි පරිපාලිත ආයතනයේ මූල්‍ය ප්‍රකාශ විෂයයෙහි සෑම වසරකම දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන පොදු මූල්‍ය වර්ෂයක් ඇත. “මණ්ඩලයේ” සහ “සමූහයේ” මූල්‍ය ප්‍රකාශ, සෑම වසරකම දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන මාස 12 ක් වූ කාල පරිච්ඡේදය සඳහා සකස් කර ඇත.

1.3 ප්‍රධාන කාර්යයන් සහ මෙහෙයුම් කටයුතුවල ස්වභාවය

වර්ෂය තුළ, මෙම මූල්‍ය ප්‍රකාශ තුළ සිටිමින් මෙහෙයවන ලද සමාගමට හා එහි අනුබද්ධිත සමාගම්වලට අයත් ප්‍රධාන කාර්යයන් පහත දැක්වෙන පරිදි වූයේ ය.

ආයතනයේ නම	ව්‍යාපාරයේ ස්වභාවය
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය	රාජ්‍ය සේවා විශාල වැටුපට හිමිකම් නොලබන සියලුම රාජ්‍ය සේවක සේවිකාවන් හා පෞද්ගලික අංශට අයත් සියලුම සේවා නියුක්තයන් මෙම අරමුදලෙහි සාමාජිකයන් වන අතර, එම ආයතනයන්හි ඔවුන්ගේ සේවා යෝජකයින් එකී සේවක සේවිකාවන්ගේ දළ මාසික ඉපයීමෙන් 3% ක් වූ ප්‍රමාණයක් මෙම අරමුදල වෙත ප්‍රේෂණය කළ යුතු වන්නේ ය. මෙම අරමුදලට විගමනික ශ්‍රමිකයන් සහ ස්වයං රැකියා ක්ෂේත්‍රවල නියුතු සේවක සේවිකාවන් ද අන්තර්ගත වේ. මෙම අංශය තවදුරටත් ඉදිරියේදී වඩාත් ප්‍රසාරණය වීමට හියමිතය. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, මෙම අරමුදල කළමනාකරණය කිරීමට අමතර වශයෙන් ස්වකීය සේවා නියුක්තයන්ගේ සේවා කාලය තුළ ඔවුන් වෙත සමාජීය හා සුභසාධන ප්‍රතිලාභ ගණනාවක් සලසා දීමේ කාර්යයෙහි ද නිරතව සිටී.
ලංකා ලුණු සමාගම	මෙම සමාගමෙහි ප්‍රධාන කර්තව්‍යය වනුයේ ලුණු නිෂ්පාදනය කර බෙදා හැරීමයි.

1.4 මූල්‍ය ප්‍රකාශන සඳහා වගකීම්

1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත සහ සංශෝධිත පනතේ විධිවිධාන හා ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිති (LKAS/SLFRS) අනුව සමූහයේ සහ මණ්ඩලයේ මූල්‍ය ප්‍රමිති සකස් කිරීම හා ඉදිරිපත් කිරීම සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය සතු වගකීමකි.

1.5 නිකුත්ව සඳහා බලය පවරන ලද දිනය

2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශ 2025 මාර්තු මස 17 වන දිනැති අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව ප්‍රකාරව නිකුත් කරනු ලැබීම සඳහා බලය පවරන ලදී.

2. වැදගත් ගිණුම් ප්‍රතිපත්තිවල සම්පිණ්ඩනය

2.1 පොදු ප්‍රතිපත්ති

2.1.1 මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශ ඉදිරිපත් කිරීම

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයෙහි ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපාර ආයතනය සතු වත්කම් හා බැරකම් ඒවායේ ස්වභාවය අනුව කාණ්ඩ ගතකර ඒවායේ සාපේක්ෂ ද්‍රවශීලතාව නිරූපිත වන අයුරින් ලැයිස්තු ගත කර ඇත. මූල්‍ය ප්‍රකාශ කෙරෙහි බලපෑම් ඇති කරන උද්ධමනීය සාධකයන් සඳහා ගැළපුම් කිසිවක් සිදුකර නොමැත. රපෝර්තු දිනයේ සිට මාස 12 ක් ඇතුළත සහ මාස 12 කට වැඩි කාලයකින් පසුව ආපසු අයකර ගනු ලැබීම හෝ බේරුම් කරනු ලැබීම පිළිබඳ විශ්ලේෂණයක් මෙහිදී ඉදිරිපත් කරනු ලැබ තිබේ.

2.1.2 අනුකූලතාව දැක්වීමේ ප්‍රකාශය

2024 දෙසැම්බර් මස 31 වන දින වට හා ඒදිනට අවසන් වර්ෂය සඳහා වන සමාගමේ ගිණුම්කරණ ප්‍රතිපත්තීන් හා සටහන් ("මූල්‍ය ප්‍රකාශ") සමඟ මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය, විස්තීර්ණ ආදායම් හා වියදම් ප්‍රකාශය, කොටස් හිමිකම් හි වෙනස්කම් පිළිබඳ ප්‍රකාශය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් හා අනුකූලතාව දැක්වන අයුරිනි.

සීමාසහිත ලංකා ලුණු සමාගමේ මූල්‍ය ප්‍රකාශ, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර ආයතන සඳහා වන ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති හා අනුකූල වන පරිදි පිළියෙළ කරනු ලැබ තිබේ. මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීම සහ ඉදිරිපත් කිරීම 2007 අංක 07 දරන සමාගම් පනතෙහි දක්වා ඇති නියමයන් හා අනුකූල වේ.

2.1.3 වැදගත් ගිණුම් තීන්දු, ඇස්තමේන්තු සහ උපකල්පන

මණ්ඩලය ස්වකීය අනාගතය සම්බන්ධයෙන් ඇතැම් ඇස්තමේන්තු වලට හා උපකල්පන වලට ඵලදායී. එකී ඇස්තමේන්තු හා විනිශ්චයන් චේතිහාසික පරිචය හා අනාගත අපේක්ෂා ද ඇතුලත් වෙතත් සාධකයන් මත අඛණ්ඩව ඇගයුමට ලක් කෙරේ.

සීමාසහිත ලංකා ලුණු සමාගමේ මූල්‍ය ප්‍රකාශ කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර ආයතන සඳහා වන ශ්‍රී ලංකා ගිණුම් ප්‍රතිපත්ති හා අනුකූලතාව දැක්වෙන පරිදි සැකසීම සඳහා ඇතැම් සුවිශේෂ ගිණුම් ඇස්තමේන්තු භාවිතය අවශ්‍ය වේ. ඉහළ මට්ටමේ නිශ්චයමතියක් හෝ සංකීර්ණතාවයක් සම්බන්ධ වන්නා වූ ක්ෂේත්‍ර හෝ මූල්‍ය ප්‍රකාශ කෙරෙහි උපකල්පනයන් හා ඇස්තමේන්තු වැදගත් වන්නා වූ ක්ෂේත්‍ර පහත සඳහන් පරිදි හෙළිදරව් කර ඇත.

තීන්දු

විලම්බිත බදු වත්කම්:

සියලු ආභාචිත බදු අලාභ වෙනුවෙන් විලම්බිත බදු වත්කම් හඳුනා ගැනෙනුයේ, අලාභ උපයෝජනය කොටගත හැකි බදු අයකර ගත හැකි අලාභ ඵල්ලේ ඒවා පවතිනු ලැබෙතැයි අනුමාන කෙරෙන තාක් දුරකට ය. හඳුනා ගනු ලැබිය හැකි විලම්බිත බදු වත්කම්වල ප්‍රමාණය නිශ්චය කිරීම පිණිස ඉදිරි බදු සැලසුම්කරණයෙහි මූලෝපායන් ද සහිත අනාගත බදු අයකර ගත හැකි ලාභ ප්‍රමාණ උද්ගත විය හැකි කාල නිර්ණය හා ඒවායේ මට්ටම මත පදනම් වූ වැදගත් කළමනාකරණ නිශ්චයමතියක් අවශ්‍ය වේ.

2.1.4. මානනය කිරීමේ පදනම

මූල්‍ය ප්‍රකාශ, සාධාරණ අගය අනුව මනිනු ලබන ඇතැම් වත්කම් සහ බැරකම් සඳහාත්, ශ්‍රී ලංකා ගිණුම් වාර්තාකර ප්‍රමිති අංක 09 වන, මූල්‍ය මෙවලම්වල අවශ්‍යතා අනුව ක්‍රමක්ෂිත පිරිවැය යටතේ ඉදිරියට ගෙන යන මූල්‍ය වත්කම් සඳහාත් හැරුණු විට, ලංකා ගිණුම් ප්‍රමිති අංක 26 චේතිහාසික පිරිවැය සම්මුතිය යටතේ සකස් කර ඇත. මූල්‍ය ප්‍රකාශ

සකස් කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේ දී, ලංකා ගිණුම් ප්‍රමිති අංක 26 වන ගිණුම්කරණය සහ විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් මගින් වාර්තාකරණය කිරීම යොදා ගනු ලැබ ඇත.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ දී සහ ඉදිරිපත් කිරීමේ දී එම මණ්ඩලය විසින් ලංකා ගිණුම් ප්‍රමිති අංක 26 ප්‍රකාරව ගිණුම්කරණය සහ විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් මගින් වාර්තාකරණය කිරීම යොදා ගන්නා ලද්දේ යන කාරණය, පෙර මූල්‍ය ප්‍රකාශවල නිශ්චිතව අනාවරණය කර නොතිබුණි. මෙම කාරණය හෙළිදරව් නොකිරීම කරණ කොට ගෙන පෙර මූල්‍ය ප්‍රකාශවල වාර්තා කරන ලද මුදල් ප්‍රමාණ ප්‍රති ප්‍රකාශ කිරීමක් අවැසි නොවන්නේ ය.

සීමාසහිත ලංකා ලුණු සමාගමේ මූල්‍ය ප්‍රකාශ වේගවත්ව පිරිවැය පදනම මත සකස් කර ඇත. සමාගමේ ක්‍රියාත්මක මුදල් ඒකකය, ශ්‍රී ලංකා රුපියල වන අතර මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා රුපියල මගිනි.

2.1.5 ක්‍රියාකාරී හා ඉදිරිපත් කිරීමේ ව්‍යවහාර මුදල් ඒකකය

සමාගමේ ක්‍රියාකාරී ව්‍යවහාර මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල අනුසාරයෙන් මෙම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන ලැබ ඇත. සියලු මූල්‍ය තොරතුරු ශ්‍රී ලංකා රුපියල් අනුසාරයෙන් ඉදිරිපත් කර තිබේ.

2.1.6 වැට්ටි

මූල්‍ය ප්‍රකාශනවල ප්‍රමාණයන් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම (LKAS 1) පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS 1 විසින් අවසරදී ඇති පරිදි සඳහන් කර ඇති අවස්ථා හැර ආසන්න රුපියල් දහසට වටයා ඇත.

2.1.7 හිලව් කිරීම

ගිණුම්කරණ ප්‍රමිතියක් හෝ අර්ථ නිරූපනයක් (IFR අර්ථ නිරූපන කමිටුව සහ ප්‍රමිති අර්ථ නිරූපන කමිටුව විසින් නිකුත් කළ) විසින් අවශ්‍යනම් හෝ අවසරදී ඇතිනම් මිස, ආදායම් සහ වියදම් ආදායම් ප්‍රකාශය තුළ හිලව් නොකෙරේ. හඳුනාගත් ප්‍රමාණ හිලව් කිරීමට නෛතිව බලාත්මක අයිතියක් ඇත්නම් පමණක් සහ ශුද්ධ පදනමක් මත නිරවුල් කිරීමට හෝ එකවර වත්කම් මුදාහැර වගකීම් නිරවුල් කිරීමේ අභිප්‍රායක් ඇත්නම් පමණක් මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් හිලව් කර ශුද්ධ ප්‍රමාණය SOFP හි වාර්තා කරයි.

2.1.8 ප්‍රමාණාත්මක බව සහ සමූහනය

සමාන අයිතමවල එක් එක් වැදගත් පන්තිය මූල්‍ය ප්‍රකාශනවල වෙන වෙනම ඉදිරිපත් කෙරේ. අසමාන ස්වභාවයේ හෝ ක්‍රියාකාරීත්වය පිළිබඳ අයිතම LKAS 1 විසින් සහ 2016 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වූ අනාවරණ මුල්පිරීම පිළිබඳ LKAS 1 ට විසින් අවසරදී ඇති පරිදි ඒවා වැදගත් නොවන්නේනම් මිස වෙන වෙනම ඉදිරිපත් කෙරේ.

2.1.9 ක්‍රියාත්මක ව්‍යාපාර තත්වය

නුදුරු ආනගත කාලය තුළ ක්‍රියාත්මක ව්‍යාපාරයක් වශයෙන් සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමට ඊට ඇති හැකියාව සම්බන්ධයෙන් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය තක්සේරුවක් කර ඇති අතර ස්වකීය මෙහෙයුම් කටයුතු නොකඩවා සිදුකර ගෙන යාමට අවශ්‍ය තරම් ප්‍රමාණවත් සම්පත් සමාගම සතුව පවතින බවට මණ්ඩලය සැහිමට පත්ව සිටී. තවද, ක්‍රියාත්මක තත්වයේ ව්‍යාපාරයක් ලෙස සමාගම පවත්වාගෙන යා හැකි මණ්ඩලයේ හැකියාව සම්බන්ධයෙන් වැදගත් සැක සංකා මතු කෙරෙන යම් සැලකිය යුතු අවිනිශ්චිතතා පවතීදැයි කළමනාකරණය දැනුවත් නොමැත. එහෙයින්, සමාගම ක්‍රියාත්මක තත්වයේ ව්‍යාපාරයක් යන පදනම මත පිහිටා එහි මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීම නොකඩවා සිදු කෙරේ.

සීමාසහිත ලංකා ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තම සමාගම ක්‍රියාත්මක ව්‍යාපාර තත්වයෙන් පවත්වාගෙන යාමේ ඇති හැකියාව පිළිබඳව තක්සේරුවක් කර ඇති අතර සමාගම සතු ව්‍යාපාරය අවර කිරීමට හෝ එහි වෙළඳ කටයුතු නවතා දැමීමට හෝ ඔවුහු අපේක්ෂා නොකරති.

2.1.10. සංසන්දනාත්මක තොරතුරු

සමාගම විසින් ගිණුම් ප්‍රතිපත්ති සුසංගත අයුරින් යොදා ගනු ලැබ ඇති අතර ඉකුත් වසරට අදාළ ගිණුම් ප්‍රතිපත්ති සමඟ ද සාරානුකූල වේ. පෙර වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සහ වර්ගීකරණය සංශෝධනය කර ඇති අතර වඩා හොඳ ඉදිරිපත් කිරීමකට අදාළ වන අතර වත්මන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සමඟ සැසඳිය හැකිය.

2.2 ඒකාබද්ධ කිරීමේ පදනම

(අ) ඒකාබද්ධ කිරීම

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ තුළ, 2024 දෙසැම්බර් මස 31 වන දිනට අයත් සමාගමේ සහ එහි පාලිත සමාගමේ මූල්‍ය ප්‍රකාශ අන්තර්ගත වේ. පාලිත සමාගම, එය සමාගමට අත්කර ගත් දිනයේ සිට එනම්, සමූහය එහි පාලනය ලබාගත් දිනයේ සිට ඒකාබද්ධ කරනු ලබන අතර එකී පාලනය නතර කෙරෙන දිනය දක්වා එසේ ඒකාබද්ධව පැවතීම අවමන්ව සිදුවනු ඇත. පාලිත සමාගමට අයත් මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කරනු ලබනුයේ ද එහි මව් සමාගමට අදාළ සමාන රටේ රාජ්‍ය කාල පරිච්ඡේදයට අනුව ය.

එසේ වුවද, මෙම ආයතන දෙකෙහි ගිණුම් ප්‍රතිපත්ති වෙනස් වන අතර ඒවා සමූහයට අයත් ගිණුම් ප්‍රතිපත්ති තුළ ඉස්මතු කර දක්වා ඇත.

(ආ) පරිපාලිත සමාගම්

පරිපාලිත සමාගම් යනු, ජන්දය දීමේ අයිතිවාසිකම් වලට අයත් එක් අර්ධයකට වැඩි ප්‍රමාණයේ කොටස් හිමිකාරීත්වයක් පොදුවේ දරනු ලබන්නාවූ ද, අදාළ මූල්‍ය හා මෙහෙයුම් ප්‍රකාශ සෘජුව හෝ වක්‍රව පාලනය කළ හැකි වන පරිදි සමාගම සතුව බලය පවතින්නා වූ ද සියලුම ව්‍යාපාරික ආයතන වන්නේ ය. දැනට භාවිතා කළ හැකි හෝ පරිවර්තය සේ සැලකෙන ජන්දය දීමේ අයිතිවාසිකම් පැවතීම හෝ ඒවායින් සිදුවිය හැකි බලපෑම, සමූහය විසින් වෙනත් ව්‍යාපාර ආයතනයක් පාලනය කරනු ලබන්නේ ද යනුවෙන් තක්සේරුවකට එළැඹීමේදී සලකා බැලෙනු ඇත. පාලනය සමූහය වෙත පවරා දෙනු ලබන දිනයේ සිට පරිපාලිත සමාගම් පූර්ණ වශයෙන් ඒකාබද්ධ කෙරේ. එකී පාලනය නතර කෙරෙන දිනයේ සිට ඒවායේ ඒකාබද්ධ කිරීම අත්හැරේ.

ඒකාබද්ධ කිරීමේදී සමාගමට සහ එහි පාලිත සමාගම්වලට අයත් වර්ෂය වෙනුවෙන් ඇතුළත් කරන ලද මුළු ලාභ හෝ අලාභ ප්‍රමාණ සහ ඒකාබද්ධ කිරීමේදී අන්තර්ගත කළ සමාගමට සහ එහි පාලිත සමාගම්වලට අයත් මුළු වත්කම් හා බැරකම් ප්‍රමාණ, ඒකාබද්ධ විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි සහ මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයෙහි පිළිවෙළින් දක්වා ඇත.

(ඇ) රටේ රාජ්‍ය දිනය

පාලිත සමාගම් හි මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කරනු ලබන්නේ පොදු වාර්තා කිරීමේ කාල පරිච්ඡේදය වන දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන්නා වූ දොළොස් මසක කාල සීමාවක් සඳහාය.

2.3 ලාභ සහ අලාභ මානනය කිරීමේ පදනම

2.3.1 ආදායම

ආදායම හඳුනා ගැනෙනුයේ එමඟින් ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරික ආයතනය වෙත ගලා එනැයි අනුමාන කෙරෙන හා එම ආදායම විශ්වාසදායක ලෙස මානනය කළ හැකිතාක් දුරකටය. ආදායම හඳුනා ගැනීමට පෙර පහත දැක්වෙන විශේෂිත හඳුනා ගැනීමේ නිර්ණායක ද සපුරා ලිය යුතු වන්නේ ය.

භාණ්ඩ විකිණීමෙන් ලැබෙන ආදායම හඳුනා ගැනෙනුයේ, භාණ්ඩ විකිණීම සඳහා පිටත් කර යවනු ලබන එහි අයිතිය පවරා දෙනු ලබන අතර කල්හි ය. වට්ටම් සහ අලෙවි කටයුතු ආශ්‍රිතව රජය වෙනුවෙන් රැස් කරනු ලබන බදු මුදල් රහිත වූ ලද හෝ ලැබීමට නියමිත මුදල් ප්‍රතික්ෂේපවේ සාධාරණ අගය මත ආදායම මානනය කෙරේ. ආදායම හඳුනා ගැනීමට පෙර පහත දැක්වෙන විශේෂිත හඳුනා ගැනීමේ නිර්ණායක ද සපුරාලිය යුතු වන්නේ ය.

අ) භාණ්ඩ විකිණීම

සාමාන්‍යයෙන් විකිණීම සඳහා භාණ්ඩ පිටත් කරනු ලැබීම මත භාණ්ඩවලට ආවේනික සුවිශේෂී අවදානම් සහ භාණ්ඩවල හිමිකාරීත්වය සතු ප්‍රතිලාභ ඒවා මිලදී ගනු ලබන්නා වෙත පවරා දෙනු ලබන අතර කල්හි භාණ්ඩ විකිණීමෙන් ලැබෙන ආදායම හඳුනා ගැනේ.

ආ) සේවා ඉටු කිරීම

එක් එක් කොන්ත්‍රාත්තුව සඳහා ඇස්තමේන්තුගත කරන ලද මුළු මිනිස් ශ්‍රම පැය ගණනේ ප්‍රතිශතයක් ලෙස වත්මන් දිනය දක්වා වැය කළ මුළු මිනිස් ශ්‍රම පැය ගණන සැලකිල්ලට ගනිමින් නිශ්චය කරන ලබන අදාළ කාර්යයන් නිමකළ අදියරට සැදිහුම් දක්වමින් සේවා ඉටු කිරීම මගින් ලබා ගන්නා ආදායම හඳුනා ගැනේ. අදාළ කොන්ත්‍රාත් කාර්යයෙහි ප්‍රතිඵලය විශ්වාසදායක ලෙස මිණිය නොහැකි විට ආපසු අයකර ගත හැකි දරන ලද වියදමේ ප්‍රමාණය දක්වා වූ දුරකට පමණක් ආදායම හඳුනා ගැනේ.

ඇ) පොලිය

වත්කම් මත සඵල පොලී අනුපාතය ගණනය කිරීමේ කාල අනුපාතික පදනමක් මත ආදායම හඳුනා ගැනේ.

ඈ) වෙනත්

වෙනත් ආදායම් උපචිත පදනමක් මත හඳුනා ගනී

2.3.2 පොලී සහ සමාන ආදායම් සහ වියදම්

විකිනීමට ඇති ලෙස වර්ග කර ඇති පොළී දරණ මූල්‍ය වත්කම් සහ ලාභ හෝ අලාභ හරහා සාධාරණ වටිනාකම්න්නම් කරන සියලුම මූල්‍ය උපකරණයන් ක්‍රමක්ෂය පිරිවැයට ගණනය කරනු ලැබේ. පොලිය දරන මූල්‍ය වත්කම්, ලාභ හෝ අලාභ ගිණුම් හරහා විකිණීම සඳහා පවත්නා මූල්‍ය වත්කම් ලෙස සාධාරණ අගය අනුව වර්ගීකරණය කරනු ලබන අතර පොලී ආදායම හෝ වියදම සඵල පොලී අනුපාත භාවිතයට ගනිමින් වාර්තා කරනු ලැබේ. සඵල පොලී අනුපාතය යනු අනාගත මුදල් ගෙවීම් හෝ ලැබීම් වල ඇස්තමේන්තු කළ ආදාය පරිදි වන්නාවූ අපේක්ෂිත ආයු කාලයක් හෝ ඊට අඩු කාලයක් තුළ මූල්‍ය වත්කමෙහි හෝ මුදල් බැරකමෙහි හෝ ශුද්ධ ධාරණ වටිනාකම වේ. එම ගණනය මගින් මූල්‍ය මෙවලමෙහි දැක්වෙන සියලුම ගිවිසුම්ගත කොන්දේසි (නිදසුනක් වශයෙන් පෙර ගෙවුම් විකල්ප) සලකා බලනු ලබන අතර අදාළ මූල්‍ය මෙවලමට සෘජුවම ආරෝපනය කළ හැකි සඵල පොලී අනුපාතයේ ද මුඛ්‍යාංගයක් වන එහෙත් අනාගත ණය අලාභ නොවන යම් ගාස්තු හෝ වර්ධක පිරිවැය එකී ගණනයෙහිලා අන්තර්ගත වේ. පොලී ආදායම තුළ කුපන් ආදායම සහ වට්ටම් ක්‍රමක්ෂය කිරීම හෝ මෙවලම් අධි මිල කිරීම මත ලැබූ යම් ලාභ හෝ අලාභ සමන්විත වේ.

දුබලතා අලාභයක් හේතුවෙන් මූල්‍ය වත්කමක හෝ වත්කම් සමූහයක වාර්තා කරන ලද වටිනාකම අඩු කරනු ලැබ ඇති කල්හි දුබලතා අලාභ ගණනය කිරීමේ කාර්යය සඳහා ඉදිරි මුදල් ප්‍රවාහ වට්ටම් කිරීම පිණිස යොදා ගැනුනු මුල් පොලී අනුපාතය භාවිතයට ගනිමින් පොලී ආදායම හඳුනා ගැනීම නොකඩවා සිදු කෙරේ.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩල පනතේ 22 වන වගන්තියට අනුව පොලී වියදම හඳුනා ගැනේ. ඉන් කියැවෙනුයේ, “අරමුදලේ ආයෝජනයෙන් ලැබෙන ආදායමෙන්, අමාත්‍ය වරයා සහ මුදල් විෂය භාර අමාත්‍ය වරයාගේ එකගත්වය ඇතිව මණ්ඩලය විසින් කලින් කලට නියම කරනු ලැබිය හැකි, වර්ෂයක සියයට තුනකට නොඅඩු යම් අනුපාතයක පොලියක්, එකී වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දිනට අරමුදලේ එක් එක් සාමාජිකයාගේ පෞද්ගලික ගිණුමේ බැරට තිබෙන මුදලට එක් එක් වර්ෂය සඳහා ගෙවනු ලැබිය යුතුය” යනුවෙනි.

2.3.3 ලාභාංශ ආදායම් හා වියදම්

ලාභාංශ ආදායමට අදාළ ගෙවීම් ලබා ගැනීමේ ව්‍යාපාරික ආයතනය සතු අයිතිය තහවුරු වූ කල්හි ලාභාංශ ආදායම හඳුනා ගැනේ. ලාභාංශ වියදම් හඳුනා ගැනෙනුයේ, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ 14 වන වගන්තිය අනුවය. ඉන් කියැවෙනුයේ, අරමුදලේ මුදල් ආයෝජනයන්ගෙන් ලබා ගත් ලාභවලින් ලාභාංශ ප්‍රකාශ කරනු ලැබිය යුතුය යනුවෙනි.

2.3.4 වෙනත් ආදායම්

සේවකයන්ගේ සේවා කාලය මුළුල්ලේ ක්‍රමක්ෂය කරනු ලබන සේවක මණ්ඩල ණය මුදල්හි සාධාරණ අගය මානනය කිරීම මත ලැබෙන පොලී ආදායම හැරුණු විට, වෙනත් අදාළ ගෙවීම් ලබා ගැනීමේ ව්‍යාපාරික ආයතනය සතු අයිතිය තහවුරු වූ කල්හි වෙනත් ආදායම් හඳුනා ගැනේ.

2.4 බදුකරණය

2.4.1 ප්‍රවර්තන බදු

රපෝර්තු දිනට පනවන ලද හෝ ප්‍රමාණවත් ලෙස පනවන ලද බදු අනුපාතික සහ ඉකුත් වසරට අදාළව ගෙවිය යුතු බදු සඳහා වන යම් ගැළපුම් යොදා ගනිමින් වර්ෂය සඳහා බදුවන අදායම හෝ අලාභය මත ගෙවිය යුතු හෝ ලැබිය යුතු වන්නා වූ අපේක්ෂිත බදු ප්‍රවර්තන බදු වන්නේ ය.

ක්‍රමක්ෂය ලාභය සහ ආදායම් බදු වියදම පිළිබඳව යුක්ති සහගත මතයක් ලබා ගැනීමේ අරමුණින් යුතුව විය ක්‍රමක්ෂය ලාභ ගිණුමට ආපසු එකතු කරනු ලැබීමේ අවියෙන් වර්ෂය සඳහා වූ භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් මත ඉපැයූ ආදායමට අදාළ රඳවා ගැනීමේ බද්දෙහි ප්‍රමාණය හඳුනා ගනු පිණිස මණ්ඩලය ස්වකීය ගිණුම් ප්‍රතිපත්තිය වෙනස් කළේය.

දැනට ගෙවිය යුතු සහ කල් දැමූ බදුවල එකතුව ආදායම් බදු වියදම් නියෝජනය කරනු ලබයි.

ගෙවිය යුතු ප්‍රවර්තන බද්ද පදනම්වී ඇත්තේ වර්ෂය සඳහා බදුවන ලාභය මතය. ආදායම් බදු සඳහා වන ප්‍රතිපාදනය පදනම්වී ඇත්තේ මූල්‍ය ප්‍රකාශවල වාර්තා කර ඇති පරිදි සහ දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව ආගණනය කර ඇති පරිදි වන්නා වූ අදායම් හා වියදම් මූලාංග මත පිහිටා ය.

2.4.2 විලම්බිත බදුකරණය

විලම්බිත බදු ප්‍රතිපාදනය කරනු ලබනුයේ, වත්කම්වල හා බැරකම්වල බදු පදනම් සහ මූල්‍ය වාර්තාකරණ කාල පරිච්ඡේදය සඳහා වූ ඒවායේ ධාරණ අගයන් අතර ශේෂ පත්‍රයේ දිනට පවත්නා සියලුම තාවකාලික වෙනස්කම් මත බැරකම් ක්‍රමය භාවිතයට යොදා ගනිමිනි.

අනාගතයේදී බදු ගෙවිය යුතු වන ලාභයෙහි ඉහළ යාමක් අපේක්ෂිත සියලුම තාවකාලික වෙනස්කම් වෙනුවෙන් විලම්බිත බදු බැර හඳුනා ගැනේ. අනාගතයේදී බදු ගෙවිය යුතු වන ලාභයෙහි පහළ යාමක් අපේක්ෂිත සියලුම තාවකාලික වෙනස්කම් වෙනුවෙන් ද, යම් අප්‍රයෝජන බදු අලාභ හෝ අප්‍රයෝජන බදු බැර සඳහා ද විලම්බිත බදු බැර හඳුනා ගැනේ. ආපසු අයකර නොගැනීමේ වැඩි හැකියාවක් ඇති ඉහළම මුදල් ප්‍රමාණයට, ප්‍රවර්තන හෝ ඇස්තමේන්තුගත අනාගත බදුවන ලාභය පදනම් කරගෙන, විලම්බිත බදු මානනය කෙරේ.

සෑම රපෝර්තු දිනයකදී ම විලම්බිත බදු වත්කම්වල ශුද්ධ ධාරණ අගය සමාලෝචනයට හසු කෙරෙන අතර අනාගතයේදී බදු මත ලාභවල ප්‍රවර්තන තක්සේරුව නිරූපණය වනු පිණිස ගළපනු ලැබේ. යම් ගැළපුමක් වෙතොත්, ඒවා ලාභයෙහි හෝ අලාභයෙහි හඳුනා ගැනේ.

විලම්බිත බදු ගණනය කෙරෙනුයේ, විලම්බිත බදු වත්කම උපලබ්ධි වෙනැයි අපේක්ෂා කරන කාල පරිච්ඡේදයට අයත් බදු මත ලාභය (බදු ආලභය) කෙරෙහි අදාළ වීමට අපේක්ෂිත බදු අනු ප්‍රමාණ හෝ බේරුම් කළ යුතු වන්නා වූ විලම්බිත බදු බැරකම් අනුව, රපෝර්තු කාල පරිච්ඡේදය අවසානය වන විට පනවා ඇති හෝ ප්‍රමාණවත් ලෙස පනවනු ලැබ ඇති බදු අනු ප්‍රමාණවල පදනම මත පිහිටා ය.

2.5 විදේශ ව්‍යවහාර මුදල් පරිවර්තනය

සමාගමේ කෘත්‍යාත්මක හා ඉදිරිපත් කරනු ලැබීමේ මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල අනුසාරයෙන් මූල්‍ය ප්‍රකාශ පිළිගන්නා ලැබේ. විදේශ ව්‍යවහාර මුදල් වලින් සිදු කෙරෙන ගනුදෙනු, අදාළ ගනුදෙනුව සිදුවන දිනයේ පාලනය වන කෘත්‍යාත්මක මුදල් ඒකකය මත මූලික වශයෙන් වාර්තා කරනු ලැබේ. විදේශ ව්‍යවහාර මුදල් ඒකක වලින් නාමනය කරනු ලබන මූල්‍ය වත්කම් හා බැරකම්, ශේෂ පත්‍රයේ දිනට පාලනය වන කෘත්‍යාත්මක මුදල් ඒකක විනිමය අනුපාතය අනුව නැවත පරිවර්තනය කෙරේ. සිදුවන සියලු වෙනස්කම් ලාභය හෝ අලාභය වෙත උකහා ගැනේ. විදේශ ව්‍යවහාර මුදල් ඒකකයක අනුසාරයෙන් වේගිභාසික පිරිවැය ප්‍රකාරව මානනය කරනු ලබන මුදල්මය නොවන අයිතම, අදාළ මූලික ගනුදෙනු සිදුවූ දිනට පැවති විනිමය අනුපාත යොදා ගනිමින් පරිවර්තනය කෙරේ. විදේශ ව්‍යවහාර මුදල් ඒකකයක් අනුසාරයෙන් සාධාරණ අගය මත මානනය කරනු ලබන මුදල්මය නොවන අයිතම අදාළ සාධාරණ අගය නිශ්චය කළ දිනට පැවති විනිමය අනුපාත යොදා ගනිමින් පරිවර්තනය කෙරේ.

2.6 ආයෝජන හා වෙනත් මූල්‍ය වත්කම්

2.6.1 වර්ගීකරණය

2018 ජනවාරි 1 දින සිට, මණ්ඩලය විවිධ මූල්‍ය වත්කම් පහත සඳහන් මැනීම් වර්ගීකරණ තුළ වර්ගීකරණය කරයි

- සාධාරණ අගයට (අනෙකුත් විස්තරාත්මක ආදායම තුළින් හෝ ලාභය හෝ අලාභය තුළින්) පසුකාලීනව මනිනු ලබන මූල්‍ය වත්කම්
- ක්‍රමක්ෂය පිරිවැයට මනිනු ලබන මූල්‍ය වත්කම්
- මෙම වර්ගීකරණය රඳා පවතින්නේ ආයතනයේ මූල්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ ව්‍යාපාර ආකෘතිය සහ මුදල් ප්‍රවාහ පිළිබඳ ගිවිසුම්ගත නියමයන් මතවේ.

සාධාරණ අගයට මනිනු ලබන මූල්‍ය වත්කම් සඳහා, ලාභ හෝ අලාභ ලාභය හෝ අලාභය තුළ හෝ අනෙකුත් විස්තරාත්මක ආදායම තුළ වාර්තා කරනු ලැබේ. වෙළඳාම සඳහා තබා නොමැති ස්කන්ධ උපකරණවල ආයෝජන සඳහා, අරමුදල අනෙකුත් විස්තරාත්මක ආදායම තුළින් සාධාරණ අගයට (FVOCI) ස්කන්ධ ආයෝජනය සඳහා ගණනය කිරීම සඳහා මුලින් හඳුනා ගන්නා අවස්ථාවේදී වෙනස් නොකලහැකි තේරීමක් සිදු කර ඇත යන පදනම මත රඳා පවතී. අනෙකුත් විස්තරාත්මක ආදායම තුළ ඉදිරිපත් කරන ප්‍රමාණය පසුකාලීනව ආදායම් ප්‍රකාශනයට මාරු නොකෙරේ. විවැනි ආයෝජන මත ලාභාංශ ආදායම් ප්‍රකාශනය තුළ හඳුනා ගනී.

අරමුදල ණය ආයෝජන වර්ගීකරණය කරන්නේ විවැනි වත්කම් කළමනාකරණය කිරීම සඳහා විවිධ ව්‍යාපාර මාදිලිය වෙනස්වන විට පමණක්වේ.

2.6.2 හඳුනා ගැනීම සහ හඳුනා නොගැනීම

මූල්‍ය වත්කම් නිත්‍ය ආකාරයෙන් මිලදී ගැනීම් සහ විකුණුම්, වත්කම් මිලදී ගැනීමට හෝ විකිණීම කළ දිනය අනුව වෙළෙඳ දිනට හඳුනා ගනී. මූල්‍ය වත්කම්වලින් මුදල් ප්‍රවාහ ලබා ගැනීමේ අයිතිය කල් ඉකුත්වී ඇති විට හෝ මාරු කර ඇති විට සහ අරමුදල විසින් හිමිකාරිත්වයේ සියලු අවදානම් සහ ප්‍රතිලාභ සැලකිය යුතු ලෙස මාරු කර ඇති විට මූල්‍ය වත්කම් හඳුනා නොගනී.

2.6.3 මැණුම්කරණය

මූලික හඳුනාගැනීමේදී, අරමුදල මූල්‍ය වත්කම් විවිධ සාධාරණ වටිනාකම සමඟ, ලාභ හෝ අලාභ (FVTPL) හරහා සාධාරණ වටිනාකමක් නොලබන මූල්‍ය වත්කම් සම්බන්ධයෙන්, මූල්‍ය වත්කම් අත්පත්කර ගැනීම සඳහා සෘජුවම ආරෝපනය කළ හැකි ගනුදෙනු පිරිවැය මනිනු ලබයි. FVTPL ට ගෙන යන මූල්‍ය වත්කම්වල ගනුදෙනු පිරිවැය ආදායම් ප්‍රකාශයේ වියදම් කෙරේ. බද්ධවූ ව්‍යුත්පන්න සහිත මූල්‍ය වත්කම්, ඒවායේ මුදල් ප්‍රවාහයන් තීරණය කිරීමේදී මූලික මුදලත් පොළිය පමණක් සලකා බලනු ලැබේ.

2.6.3.1 ණය උපකරණ

ණය උපකරණවල පසුකාලීන මැණුම්කරණය, වත්කම කළමනාකරණය තරමට අරමුදලේ ව්‍යාපාර මාදිලිය සහ වත්කමේ මුදල් ප්‍රවාහ ගතිලක්ෂණ මත රඳා පවතී. අරමුදල ණය උපකරණ වර්ගීකරණය කරන මිණුම්කරණ තුනක් ඇත.

ක්‍රමක්ෂය කළ පිරිවැය : ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ චක්‍ර කිරීම සඳහා දරාගෙන සිටින වත්කම්වල වීම මුදල් ප්‍රවාහ මුල් මුදල සහ පොළිය ගෙවීම් පමණක් නියෝජනය කර අවස්ථාවක ක්‍රමක්ෂය පිරිවැයට අගය කරනු ලබයි. මෙම මූල්‍ය වත්කම්වලින් පොළී ආදායම ඵලදායී පොළී අනුපාත ක්‍රමය භාවිතයෙන් මූල්‍ය ආදායම තුළ ඇතුළත් කෙරේ. හඳුනා නොගැනීම මත ඇතිවන යම් ලාභ හෝ අලාභ සෘජුවම ආදායම් ප්‍රකාශනය තුළ හඳුනා ගන්නා අතර විදේශ විනිමය ලාභ සහ අලාභ සමඟ එක්ව වෙන් ලාභ/ (අලාභ) තුළ ඉදිරිපත් කෙරේ. භාහිරකරණ අලාභ ආදායම් ප්‍රකාශනය තුළ වෙනම තිරුවක ඉදිරිපත් කෙරේ.

වෙනත් විස්තරාත්මක ආදායම තුළින් සාධාරණ අගය (FVTOCI) : ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ චක්‍ර කිරීම සඳහා සහ මූල්‍ය වත්කම් විකිණීම සඳහා දරාගෙන සිටින වත්කම්, වීම වත්කම්වල මුදල් ප්‍රවාහ මුල් මුදල සහ පොළිය ගෙවීම් පමණක් නියෝජනය කර අවස්ථාවක, අනෙකුත් විස්තරාත්මක ආදායම තුළින් සාධාරණ අගයට මනිනු ලබයි. ධාරණ අගය තුළ වෙනස්වීම් අදායම් ප්‍රකාශය තුළ හඳුනාගන්නා භාහිරකරණ ලාභ හෝ අලාභ, පොළී ආදායම සහ විදේශ විනිමය ලාභ සහ අලාභ හඳුනාගැනීම හැර අනෙකුත් විස්තරාත්මක ආදායම් තුළින් ගනු ලැබේ. මූල්‍ය වත්කම් හඳුනා නොගන්නා විට, අනෙකුත් විස්තරාත්මක ආදායම තුළ මෙයට පරෙ හඳුනාගත් සමුච්චිත ලාභ හෝ අලාභ ස්කන්ධවල සිට ලාභය හෝ අලාභ දක්වා නැවත වර්ගීකරණය කර වෙනත් ලාභ/ (අලාභ) තුළ හඳුනා ගනී. මෙම මූල්‍ය වත්කම්වලින් පොළී ආදායම ඵලදායී පොළී අනුපාත ක්‍රමය භාවිතයෙන් මූල්‍ය ආදායම තුළ ඇතුළත් කෙරේ. විදේශ

විනිමය ලාභ සහ අලාභ වෙනත් ලාභ / (අලාභ) තුළ ඉදිරිපත් කරන අතර හානිකරණ වියදම් ආදායම් ප්‍රකාශනය තුළ වෙනම තීරණය ඉදිරිපත් කෙරේ.

ලාභය හෝ අලාභය තුළින් සාධාරණ අගය: FVTPL ක්‍රමක්ෂය පිරිවැය හෝ අනෙකුත් විස්තරාත්මක ආදායම තුළින් සාධාරණ අගය සඳහා නිර්ණායක නොසපුරන වත්කම් ලාභය හෝ අලාභය තුළින් සාධාරණ අගයට මිනිනු ලැබේ. ලාභය හෝ අලාභය තුළින් සාධාරණ අගයට පසුකාලීනව මිනින ණය උපකරණයක් මත ලාභයක් හෝ අලාභයක් ආදායම් ප්‍රකාශනය තුළ හඳුනා ගන්නා අතර ලාභ / (අලාභ) තුළ ශුද්ධ ලෙස ඉදිරිපත් කෙරේ.

2.6.3.2 කොටස් හිමිකම් සාධන පත්‍ර

අරමුදල සිය සියලු කොටස් හිමිකම් ආයෝජන සාධාරණ අගයට අනුව පසු කාලීනව මානනය කරයි. අරමුදල් කළමනාකරණය විසින් වෙනත් විස්තීර්ණ ආදායම් තුළ කොටස් හිමිකම් ආයෝජන මත සාධාරණ අගය සහිත ලාභ හෝ අලාභ ඉදිරිපත් කරනු ලැබීමට තෝරා ගනු ලැබ ඇති අවස්ථාවක දී, අදාළ ආයෝජනය හඳුනා නොගැනීම මත සිදුවන සාධාරණ අගය සහිත ලාභ හෝ අලාභ, ලාභ හෝ අලාභ කරා පසු කාලීනව ප්‍රතිවර්ගීකරණයට යටත් නොවේ. ගෙවීම් ලබා ගැනීම පිළිබඳ වූ අරමුදලට අයත් ස්වකීය අයිතිය තහවුරු වූ කල්හි ලාභ හෝ අලාභ තුළ වීම ආයෝජන වෙතින් උත්පාදනය වන ලාභාංශ වෙනත් විස්තීර්ණ ආදායම් වශයෙන් හඳුනා ගැනීම නොකඩවා සිදු වේ.

ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය මත ගණනය කරන ලද මූල්‍ය වත්කම්හි සාධාරණ අගයෙහි සිදුවන වෙනස්කම්, අදාළ වන පරිදි ලාභ හෝ අලාභ ප්‍රකාශය තුළ වෙනත් ලාභ / (අලාභ) යටතේ හඳුනා ගැනේ. වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ මානනය කරන ලද කොටස් හිමිකම් ආයෝජන මත සිදුවන අපහායන අලාභ (සහ අපහායන අලාභ වල ප්‍රත්‍යාවර්තනය) සාධාරණ අගය විෂයෙහි සිදුවන වෙනස්කම් වලින් වෙන් කරනු ලැබ වාර්තා නොකෙරේ.

මූලික මූල්‍ය මෙවලම්

අලෙවිය සඳහා රඳවාගත් මූල්‍ය වත්කම්, කල්පිරෙන තෙක් රඳවාගත් මූල්‍ය වත්කම්, ණය සහ ලැබීම් නියමිත සහ විකුණුම් සඳහා පවත්නා මූල්‍ය වත්කම් යනුවෙන් මූල්‍ය වත්කම් වර්ගීකරණය කෙරේ. මූලික හඳුනා ගැනීමේ අවස්ථාවේදී සමාගම ස්වකීය මූල්‍ය වත්කම් පිළිබඳ වර්ගීකරණය නිගමනය කරයි.

ණය සහ ලැබීම් නියමිත

ණය ලැබීම් නියමිතවලට මුදල් හා කෙටිකාලීන තැන්පතු, ස්ථාවර තැන්පතු සහ වෙළඳ සහ වෙනත් ලැබීම් නියමිත ඇතුළත්වේ. ලාභය හෝ අලාභය හරහා සාධාරණ අගය අනුව ගණනය කෙරෙන මූල්‍ය වත්කම් සම්බන්ධයෙන් හැරුණු විට, සියළුම මූල්‍ය මෙවලම් ආරම්භක අවස්ථාවේදී මානනය කරනු ලබන්නේ ඒවායේ ගණුදෙනු කිරීමේ පිරිවැය සහිත සාධාරණ අගයට අනුවය.

ණය සහ ලැබීම් නියමිත වනුයේ සක්‍රීය වෙළඳපළක් තුළ මිල ප්‍රකාශ නොවූ ස්ථාවර හෝ නිශ්චයාත්මක ගෙවීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම්ය. මූලික මිනුම්කරණයෙන් පසුව විධිමත් මූල්‍ය වත්කම් පසුකාලීනව ක්‍රමක්ෂිත පිරිවැය අනුව මානනය කෙරේ. දුබලතා හේතුවෙන් උද්ගතවන අලාභ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගනු ලැබේ.

මූල්‍ය වත්කම් හානියට පත් වීම

මූල්‍ය වත්කමක් හානියට පත්ව ඇති බවට කිසියම් ආත්මානුරූපික වූ සාක්ෂි තිබේ ද යනුවෙන් සමාගම විසින් සෑම වාර්තාකරණ දිනයකදී ම තක්සේරු කරනු ලබයි. මූල්‍ය වත්කමක් හානියට පත්ව ඇති බවට සලකනු ලබන්නේ, අදාළ වත්කම විෂයයෙහි වීම දුබලතා මූලික වශයෙන් හඳුනා ගැනීමෙන් පසුව සිදු වූ එක් සිදුවීමක හෝ ඊට වැඩි සිදුවීම්වල ප්‍රතිඵලයක් ලෙස හානියට පත් වූ බවට ආත්මානුරූපික වූ සාක්ෂි ඇත්නම් සහ වීම අලාභ සිදුවීම, විශ්වාසනීය ලෙස ඇස්තමේන්තු කළ හැකි මූල්‍ය වත්කමක ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහ මත බලපෑමක් ඇති කරන්නේ නම් පමණක් ම වන්නේ ය. ණයගැතියන් සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතාවලට හෝ පොලී හෝ මූලික ගෙවීම් පැහැර හැරීමට හෝ ඒවා ගෙවීමෙන් වැළැක්වීම සිටීමට මුහුණ දෙමින් සිටින බවට පිළිබිඹු වන කරුණු ද, ඔවුන් බංකොලොත් භාවයට පත් වීමේ හෝ වෙනත් මූල්‍ය ප්‍රතිසංවිධානයකට ඇතුළත් වීමේ සම්භාවිතාව යන කරුණු ද, හිඟ හිට ඇති මුදල්වල වෙනස්වීම් හෝ මුදල් ගෙවීම් පැහැර හැරීම් සමඟ සහසම්බන්ධ වන ආර්ථික තත්ත්වයන් වැනි ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහ අගයෙහි මැනිය හැකි යම් අඩුවීමක් ඇති බව දත්ත මගින් නිරීක්ෂණය වන කරුණු ද වත්කම් හානියට පත් වීම පිළිබඳව හඟවන සලකුණුවලට අන්තර්ගත විය හැකි ය.

මූල්‍ය බැරකම්

මූල්‍ය බැරකම් වර්ගීකරණය කෙරෙනුයේ කොන්ත්‍රාත්කූලය ගිවිසුමේ හරය සහ මූල්‍ය බැරකම්වල අර්ථකථනය අනුව ලාභය හෝ අලාභය හරහා හෝ වෙනත් මූල්‍ය බැරකම් හරහා සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය බැරකම් වශයෙනි. ලාභය හෝ අලාභය හරහා ගණනය කරනු ලැබ සටහන් කරනු ලබන මූල්‍ය බැරකම් සම්බන්ධයෙන් හැරුණු විට, සියලුම මූල්‍ය මෙවලම් ආරම්භයේදී මානනය කරනු ලබන්නේ ගණුදෙනු කිරීමේ පිරිවැය සහිත ඒවායේ සාධාරණ අගයට අනුවය.

පොලී දරන ණය සහ ණය ගැනුම් ද, වෙනත් මූල්‍ය බැරකම්ද (වෙළඳ හා අනෙකුත් ගෙවීම් නියමිත) ඇතුළු මූල්‍ය බැරකම් ආරම්භක අවස්ථාවේදී මානනය කරනු ලබන්නේ, අත්කර ගැනීම් කෙරෙහි සෘජුවම ආරෝපනය කළ හැකි ගණුදෙනු කිරීමේ පිරිවැය අඩුකරන ලද සාධාරණ අගය අනුව වන අතර ඒවා පසුකාලීනව සඵල පොලී අනුපාත ක්‍රමය යොදාගනිමින් ක්‍රමක්ෂිත පිරිවැය අනුව මානනය කෙරේ. ක්‍රමක්ෂිත පිරිවැය ගණනය කරනු ලබන්නේ, හිකුතුව මත වන්නාවූ යම් වට්ටම් හෝ අධිමිල සහ සඵල පොලී අනුපාතයේ මුඛ්‍යාංගයක් වන පිරිවැය සැලකිල්ලට ගනිමිනි.

මූල්‍ය බැරකම්ක් හඳුනා නොගනු ලබන්නේ, බැරකම් යටතේ පවත්නා බැඳියාව නිදහස් කරනු ලබන හෝ අවලංගු කරනු ලබන හෝ කල්ගත වන කල්හීය. දැනටමත් පවත්නා මූල්‍ය බැරකම්ක් සැලකිය යුතු අයුරින් වෙනස් කම් දක්වන නියමයන් මත එකම පාර්ශවකරුවා විසින් ඉදිරිපත්කරනු ලබන වෙනත් මූල්‍ය බැරකම්කින් ප්‍රතිස්ථාපනය කෙරෙන්නේ නම් හෝ දැනටමත් පවත්නා බැරකම්ක නියමයන් ප්‍රමණවත් පරිදි වෙනස් කෙරෙන්නේ නම් විබඳු හුවමාරුවක් හෝ අමුතු කිරීමක් මුල් බැරකම් නොපිළිගැනීමක් ලෙසත්, නව බැරකම්ක් හඳුනා ගැනීමක් ලෙසත් සලකනු ලබන්නේය. මුල් මූල්‍ය බැරකමෙහි ධාරණ අගය සහ ගෙවනු ලබන ප්‍රතික්ෂේප අතර වෙනස ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගනු ලැබේ.

2.7 දේපළ, පිරිසත හා උපකරණ

2.7.1 හඳුනා ගැනීමේ පදනම

වත්කම් හා සම්බන්ධ අනාගත ආර්ථික ප්‍රතිලාභ මණ්ඩලය වෙත ගලා ඒමේ සම්භාවිතාව පවති නම් හා වත්කම්වල පිරිවැය විශ්වාසදායක ලෙස මැනිය හැකි නම්, දේපළ, පිරිසත සහ උපකරණ හඳුනා ගැනේ. රුපියල් 10,000 ක් වූ පරිමාණයට වඩා අඩු අයිතමයක ඒකක පිරිවැයක් (උපයෝගී පිරිවැය ද ඇතුළුව) දේපළක්, පිරිසතක් සහ උපකරණයක් ලෙස හඳුනා නොගෙන එම අයිතම, වියදමක් ලෙස හඳුනා ගැනීම මණ්ඩලයේ ප්‍රතිපත්තිය වන්නේ ය. කෙසේ වෙතත්, ඉඩම්, ගොඩනැගිලි සහ වාහනවල පිරිවැය (උපයෝගී පිරිවැය ද ඇතුළුව), ඒකක සීමාව රුපියල් 10,000 ක් වූ ප්‍රමාණය නොතකා ප්‍රාග්ධනීකරණය කෙරේ.

2.7.2 මානනය කිරීමේ පදනම

නිරවුල් ඉඩම් හැර වෙනත් දේපළ, පිරිසත සහ උපකරණ අයිතම, පිරිවැය උණුසුම්වීම් ක්ෂය වීම් වල්ලේ සහ යම් දුබලතා අලාභ කිසිවක් වේ නම් ඒවා වල්ලේ මනිනු ලැබේ.

ප්‍රති තක්සේරු කිරීමේ සහ ද්‍රව්‍යමය භාවයේ පවත්නා ප්‍රායෝගික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් 2022 ජනවාරි මස 01 වන දිනට වත්කම්වල මූලික පිරිවැය ලෙස දැනට ඇති වත්කම්වල අගය අඩු කළ වටිනාකම ගණනය කරනු ලැබ ඇත.

වත්කම් අත්පත් කර ගැනීම සඳහා සෘජුවම ආරෝපණය කළ හැකි වියදම් පිරිවැයට ඇතුළත් වේ. ස්වයං නිර්මිත වත්කම්වල පිරිවැය, ද්‍රව්‍යවල පිරිවැය සහ සෘජු ශ්‍රමයෙන් ද, වත්කම් ඒවායේ අපේක්ෂිත භාවිතය සඳහා ක්‍රියාකාරී තත්ත්වයට ගෙන එනු පිණිස සෘජුවම ආරෝපණය කළ හැකි වෙනත් යම් වියදම් වලින් ද, අයිතම වල කොටස් ගැලවීමට හා ඉවත් කිරීමට සහ ඒවා පවතින අඩවිය ප්‍රතිස්ථාපනය කිරීමට දරන්නා වූ පිරිවැයෙන් ද සමන්විත වන අතර සුදුසුකම් සහිත ණය ගැනුම් පිරිවැය ප්‍රාග්ධනීකරණය කරනු ලැබ ඇත.

දේපළ, පිරිසත සහ උපකරණ යන අයිතමවලට අයත් කොටස්වල විවිධ ප්‍රයෝජ්‍ය ආයු කාල ඇති විට, ඒවා දේපළ, පිරිසත සහ උපකරණ යන වෙනම අයිතම ලෙස ගිණුම්හි ගණනය කරනු ලැබේ.

2.7.3 තදනන්තර පිරිවැය

දේපල, පිරිසත සහ උපකරණ යන අයිතමවල කොටසක් ප්‍රතිස්ථාපනය කිරීමේ පිරිවැය, එම කොටස තුළ අන්තර්ගත අනාගත ආර්ථික ප්‍රතිලාභ සමූහය වෙත ගලා යාමේ සම්භාවිතාවක් තිබේ නම් හා එහි පිරිවැය විශ්වාසදායක ලෙස මැනිය හැකි නම්, එම අයිතම කොටස රැගෙන යන ධාරණ වටිනාකමේ ප්‍රමාණයෙන් හඳුනා ගෙන ඇත. ප්‍රතිස්ථාපනය කරන ලද කොටසෙහි රැගෙන යන ධාරණ වටිනාකමේ ප්‍රමාණය හඳුනා ගනු නොලැබේ. දේපල, පිරිසත සහ උපකරණවල විදිනෙදා සේවා කිරීම් සඳහා වන වියදම් විවායේ වැය දැරීමට සිදු වන අවස්ථාවේදී දරනු ලැබේ.

මුලින් තක්සේරු කරන ලද කාර්ය සාධන ප්‍රමිතියෙන් බලාපොරොත්තු වන අනාගත ආර්ථික ප්‍රතිලාභ ප්‍රතිස්ථාපනය කිරීම හෝ පවත්වාගෙන යාම සඳහා දේපල, පිරිසත සහ උපකරණ අලුත්වැඩියා කිරීම හෝ නඩත්තු කිරීම සඳහා වන වියදම, විය දරනු ලබන කල්හි, ආදායම් ප්‍රකාශය තුළ වියදමක් ලෙස හඳුනා ගැනේ.

2.7.4 ක්ෂය වීම

දේපල, පිරිසත සහ උපකරණ යන අයිතමයක එක් එක් අංගයේ ඇස්තමේන්තුගත ප්‍රයෝජීය ආයු කාලය මුළුල්ලේ, සරල මාර්ග පදනමක් මත, ලාභය හෝ අලාභය තුළ ක්ෂය වීම හඳුනා ගැනේ. ඉඩම් ක්ෂය නොකෙරේ. තනි වත්කම්වල සැලකිය යුතු අංග තක්සේරු කරනු ලබන අතර, එම වත්කමේ ඉතිරිව ඇති කොටසට වඩා වෙනස් වූ ප්‍රයෝජීය ආයු කාලයක් යම් අංගයකට තිබේ නම්, එම අංගය වෙන් වශයෙන් ක්ෂය කරනු ලැබේ. වත්කමක් ක්ෂය වීම ආරම්භ වන්නේ, විය භාවිතය පිණිස පවත්නා කල්හි වන අතර, විය, අදාළ වත්කම විකිණීමට තබා ඇති බවට වර්ගීකරණය කර ඇති දිනය හෝ වත්කම හඳුනා ගනු නොලබන දිනය යන දෙකින් කලින් එළඹෙන දිනයේ දී අවසන් වේ.

වත්කම් ක්ෂය වීම ආරම්භ වන්නේ, විය භාවිතය සඳහා පවතින මාසයේ දී වන අතර ඒවා ව්‍යප්තරණය කළ මාසයේ දී ක්ෂය නොකෙරේ. ක්ෂය වීම් ක්‍රම, ප්‍රයෝජීය ආයු කාල සහ අවශේෂ අගයන් වාර්තා කරන දිනයේ දී තක්සේරු කර, සුදුසු වන්නේ නම්, ඊට ගැළපුම් සිදු කරනු ලැබේ.

	වසර ගණන ප්‍රයෝජනවත් ආයු කාලය	ක්ෂයවීම් අනුපාතය
ගොඩනැගිලි	වසර 40	2.5%
මෝටර් වාහන	වසර 05	20%
පරිගණක උපකරණ	වසර 05	20%
ගෘහ භාණ්ඩ	වසර 10	10%
සවි කිරීම් සහ වැද්දුම්	වසර 10	10%
වෙනත් උපකරණ	වසර 05	20%

2.7.5 දේපල, පිරිසත හා උපකරණ හඳුනා නොගැනීම

දේපල, පිරිසත සහ උපකරණවල අයිතමයක් සහ මුලින් හඳුනාගත් කිසියම් සැලකිය යුතු කොටසක් බැහැර කිරීමේ දී හෝ විය භාවිතා කිරීමෙන් හෝ බැහැර කිරීමෙන් අනාගත ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂා නොකරන කල්හි හෝ හඳුනා ගනු නොලැබේ. වත්කම් හඳුනා නොගැනීමෙන් ඇතිවන යම්කිසි ලාභයක් හෝ අලාභයක්, එම වත්කම හඳුනා ගනු නොලබන කල්හි ලාභ හෝ අලාභ ප්‍රකාශයෙහි ඇතුළත් කෙරේ.

දේපල, පිරිසත සහ උපකරණවල අවශේෂ අගයන්, ප්‍රයෝජ්‍ය ආයු කාල සහ ක්ෂය වීමේ ක්‍රම එක් එක් මූල්‍ය වර්ෂය අවසානයේ සමාලෝචනය කර, සුදුසු වන්නේ නම්, හවිතස ලෙස ඊට අවශ්‍ය ගැළපුම් සිදු කරනු ලැබේ.

දේපළ, පිරිසත හා උපකරණ ආශ්‍රිත අයිතම සම්මුච්චිත ක්ෂය සහ යම් දුබලතා අලාභ වෙතොත් ඒවා අඩුකරන ලද වේගිකාසික පිරිවැයට අනුව මානනය කෙරේ. ක්ෂයවීම් සඳහා අය කෙරෙනුයේ වාර්ෂික අනුප්‍රමාණ අඩුකළ වත්කම්හි පිරිවැය වෙන්කර දෙනු ලැබිය හැකි අයුරින් වන අතර, පහත දැක්වෙන දේපළ, පිරිසත හා උපකරණ ක්ෂය වීම් සඳහා එය යොදා ගැනේ.

ගොඩනැගිලි හා සින්නක්කර ඉඩම්	...	2.5%
පිරිසත හා යන්ත්‍රෝපකරණ		
- පොම්ප හා උපකරණ	...	20%
- වෙනත් (මේස ලුණු බලාගාරය, අයඬිකරණ කම්හල, දොඹකර සහ වෙනත් පිරිසත)	...	10%
උපකරණ	...	10%
ලිබඩු සහ සවිකිරීම්	...	10%
මෘදුකාංග සහ අනෙකුත් පරිගණක ජාලයන්	...	50%
මොටර් වාහන		
- මහමාර්ග වාහන	...	10%
- ට්‍රැක්ටර් සහ ට්‍රලර්	...	20%
සංවර්ධන වැඩ	...	20%
වැඩුණු වතුචගා - පොල්	...	02%

වත්කමක ක්ෂය අනුපාතය, ප්‍රයෝජන ආයු කාලය හෝ අවශේෂ අගය තුළ සැලකිය යුතු වෙනස්කම් කිසිවක් විද්‍යාමාන වේ නම් එම වත්කම ආශ්‍රිත ශේෂය නව අරමුණු පිළිබිඹු වනු පිණිස ඉදිරියට බලාත්මක වෙත පරිදි ප්‍රතිශෝධනය කෙරේ.

දේපළ, පිරිසත හා උපකරණ ආශ්‍රිත අයිතමයක් ඒවායේ ව්‍යාප්තරණය මත හෝ විභි භාවිතයෙන් හෝ ව්‍යප්තරණයෙන් අනාගත ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂා නොකරන විට හඳුනා ගැනීමක් සිදු නොකෙරේ. එසේ වත්කම් හඳුනා නොගැනීම හිසා උද්ගත වන ලාභයක් හෝ අලාභයක් (ශුද්ධ ව්‍යප්තරණ මුදල හා වත්කමෙහි ධාරණ අගය අතර වෙනස වශයෙන් ගණනය කරන ලද) එකී වත්කම පිළිනොගැනෙන වර්ෂය තුළ ලාභයෙහි හෝ අලාභයෙහි අන්තර්ගත කරනු ලැබේ.

• ජෛවවත්කම්

ජෛව වත්කම්, පරිණාත වූ ජෛව වත්කම් සහ පරිණාත නොවූ ජෛව වත්කම් යනුවෙන් වර්ග දෙකකට බෙදේ. පරිණාත වූ ජෛව වත්කම් වනුයේ, අස්වනු ලබා ගත හැකි අයුරින් විශේෂිතත්වයට පත් වූ හෝ නිරතුරුව අස්වනු දැරිය හැකි හෝ වත්කම් වර්ගයෝයි. පරිණාත නොවූ ජෛව වත්කම් වනුයේ, මේ වන විටත් අස්වනු ලබා ගත හැකි අයුරින් විශේෂිතත්වයට පත් නොවූ වත්කම් වර්ගයෝයි. පොල් වගා සහ පැල තවාන් ජෛව වත්කම් ලෙස වර්ගීකරණය කෙරේ. ධාරක ජෛව වත්කම්වලට, විකිණීමට හෝ අස්වනු නෙලා ගැනීමට අදහස් නොකරන එහෙත්, කෘෂි හිෂ්පාදන ලෙස අස්වනු ලබා ගැනීම පිණිස යොදා නොගැනෙන ජෛව වත්කම් ඇතුළත් වේ. අතීත සිද්ධියක ප්‍රතිඵලයක් වශයෙන්, අදාළ වත්කම් හා බැඳී පවත්නා අනාගත ආර්ථික ප්‍රතිලාභ තමන් වෙත ගලා විනු ඇතැයි සහ එම වත්කම්වල සාධාරණ අගය හෝ පිරිවැය විශ්වාසදායක ලෙස මානනය කරනු ලැබිය හැකි වෙතැයි අස්ථිත්වය විසින් අනුමාන කරනු ලබන කල්හි සහ එම අස්ථිත්වය එකී අදාළ වත්කම් පාලනය කරනු ලබන අවස්ථාවක දී පමණක් එම අස්ථිත්වය තම ජෛව වත්කම් හඳුනා ගනියි. ජෛව වත්කම් විෂයයෙහි සිදුවන ස්ථිර භායනයවීම් පූර්ණ වශයෙන් ලාභ හෝ අලාභ ප්‍රකාශයන් හි අයගත කරනු ලැබ, අදාළ අලාභය නිශ්චය වශයෙන් දැන ගැනීමෙන් පසුව, එකී අලාභය සිදුවූ වසර තුළදී එම වත්කම්වලට අයත් ශුද්ධ ඉදිරියට ගෙන යන ගණන් ප්‍රමාණවලට අවකරණය කරනු ලැබේ.

• **ධාරක ජෛවවත්කම්**

ධාරක ජෛව වත්කම්, අංක 16 දරන ලංකා ගිණුම් ප්‍රමිත - දේපළ, පිරිසිදු සහ උපකරණ අනුව, ඒවායේ සම්පූර්ණ ක්ෂය සහ සම්පූර්ණ කායන අලාභ ඇත්නම් ඒවා ද අඩු කරන ලද පිරිවැය මත, මහින්දා රාජපක්ෂ සිටුවීම සහ අස්වනු නෙලීම (පැල රෝපණය කරන ලද ප්‍රදේශය මෝරා වැඩුණු අවස්ථාව වන විට) අතර කාලය තුළ සිදුවූ ඉඩම් පිළියෙළ කිරීම, පුනරුත්ථාපනය, අභිනවයෙන් පැල සිටුවීම, නැවත පැල සිටුවීම, හෝග විවිධාංගීකරණය, අතුරු පැල සිටුවීම සහ පොහොර යෙදීම යනාදිය සඳහා වූ පිරිවැය පරිණත නොවූ වගාවන් ලෙස වර්ගීකරණය කෙරේ. මෙම පරිණත නොවූ වගාවන්, එකී පරිණත නොවූ වගාවන් සඳහා මූල්‍යනය සලසනු පිණිස යොදා ගැනුනු දිගු කාලීන ණය මුදල්වලට ආරෝපණය වන පොලී ප්‍රමාණ ද ඇතුළත් අනෙකුත් ආරෝපිත වන්නා වූ පොදු කාර්ය වියදම් සහිත වූ සෘජු පිරිවැයට අනුව ගෙන හැර දක්වනු ලැබේ. වසර තුළදී වල දරන ධාරක ජෛව වත්කම්(පොල්)මත දරනු ලබන වියදම්, පරිණත වූ වගාවන් වෙත මාරු කෙරේ.

2.8 ආයෝජන දේපළ

ආයෝජන දේපළ, ඒවායේ ගණුදෙනු කිරීමේ පිරිවැයද ඇතුළුව ආරම්භක අවස්ථාවේදී පිරිවැයට මානනය කෙරේ. මුල් හඳුනාගැනීමෙන් අනතුරුව, වාර්තාකරණ දිනයට අදාළ වෙළඳපොළ තත්වය පිළිබිඹු කෙරෙන සාධාරණ අගයට අනුව ආයෝජන දේපළ සටහන් කරනු ලැබේ. ආයෝජන දේපලවල සාධාරණ වටිනාකම තුළ සිදුවන වෙනස්කම් නිසා උද්ගතවන යම් ලාභ හෝ අලාභ ඒවා පැන නගින කාල පරිච්ඡේදය තුළ ආදායම් ප්‍රකාශයෙහි අන්තර්ගත කරනු ලැබේ.

මණ්ඩලය සතු ආයෝජන සෑම තෙවසරකට ම වරක් විවෘත වෙළඳපොළ තුළ පවත්නා අගය අනුව එහි ධාරණ අගයක් වෙතොත් එහි වෙනසද සමග විස්තීර්ණ ආදායම් ගිණුමෙහි හඳුනාගනු ලැබ ප්‍රත්‍යාගණනය කළ යුතු වන්නේය. ලැබිය යුතු කුලිය ඒවායේ කල්බදු කාල සීමාව මුළුල්ලේ සරල මාර්ග පදනමක් මත විහිදුවා හැරිය යුතුය. යම් කුලී නිවැසියෙකුට කිසියම් දිරිගැන්වීමක් (කුලී රහිත කාල සීමාවක් වැනි) ලබා දෙන්නේ නම්, අදාළ ආයෝජන දේපළෙහි ධාරණ අගයෙන් මෙම පදනම මත කුලී ආදායම් හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස වෙනමම වත්කමක් සේ වාර්තාවූ මුදල් ප්‍රමාණ කිසිවක් බැහැර විය යුතු වන්නේය.

මණ්ඩලය සතුව කොළඹ 02, නවමි මාවතෙහි පිහිටි අක්කර 2 රූකි 1 පර්චස් 28 ක වසසරයකින් යුත් ඉඩමක් පවතින අතර, එය රජයේ තක්සේරුකරු විසින් 2022 අගෝස්තු මස 24 වන දින තක්සේරු කරන ලදී. එම තක්සේරුකරුගේ වාර්තාවට අනුව, එම ඉඩමෙහි සාධාරණ අගය රු.4,587,406,450 ක් වූ ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් තිබුණි. 2023 වසරේ අවසන් ගිණුම් සකස් කිරීම සඳහා එම ඉඩම තක්සේරු කිරීම සඳහා ලිපියක් යොමු කරන ලද අතර, එම ලිපියට පිළිතුරු වශයෙන් එම දෙපාර්තමේන්තුව 2023 සැප්තැම්බර් මස 23 දිනැති ලිපිය මගින් දන්වා ඇත්තේ මෙම දේපල සම්බන්ධයෙන් නිකුත් කර ඇති තක්සේරු වාර්තාව 2018 දෙසැම්බර් මස 31 දිනැති භාණ්ඩාගාර ලේකම් විසින් නිකුත් කර ඇති වත්කම් කලමනාකරණ චක්‍ර ලේඛ අංක 4/2018 දරණ චක්‍ර ලේඛය අනුව වසර 05කට වලංගු බවය.

2.8.1 (අ) මණ්ඩලය සතු ආයෝජන දේපළවල තොරතුරු - ප්‍රමාණය සහ පිහිටි ස්ථානය

පිහිටි ස්ථානය	ප්‍රමාණය (පර්චස්)	ආයෝජන දේපළෙහි සාධාරණ අගය
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, නවමි මාවත, කොළඹ 02.	388	රු. 4,566,000,000.00

පිහිටි ස්ථානය	ගොඩනැගිලි (වර්ග අඩි)	ආයෝජන දේපළෙහි සාධාරණ අගය
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, නවමි මාවත, කොළඹ 02.	19,319	රු. 21,406,450.00

2.8.2 (ආ) මණ්ඩලය සතු ආයෝජන දේපළවල තොරතුරු - තක්සේරු

වෘත්තීය තක්සේරුකරුගේ නම / පිහිටි ස්ථානය හා ලිපිනය	තක්සේරු කිරීමේ ක්‍රමය සහ සැලකිය යුතු නිරීක්ෂණය කළ නොහෙන යෙදවුම්	නිරීක්ෂණය කළ නොහෙන යෙදවුම් සඳහා වන ඇස්තමේන්තු පරාසය රු.	ආයෝජන දේපළෙහි සාධාරණ අගය රු.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව, "තක්සේරු මන්දිරය", අංක 748, මරදාන පාර, කොළඹ 10.	වෙළඳපළ සංසන්දනාත්මක ක්‍රමය • පරිච්ඡේද වකක මිල • වර්ග අඩියක මිල	පරිච්ඡේද වකක 11,823,212.50 බැගින් වර්ග අඩියක් 625 - 1955 බැගින්	4,566,000,000.00 21,406,450.00

2.8.3 (ඇ) සමූහය සතු ආයෝජන දේපළවල සාධාරණ අගය මානනය කිරීමේ තක්සේරු ශිල්ප ක්‍රම හා එහි සංවේදකතාවය

තක්සේරු ශිල්ප ක්‍රමය	සැලකිය යුතු නිරීක්ෂණය කළ නොහෙන තක්සේරු යෙදවුම්	යෙදවුම් එල්ලේ සාධාරණ අගය මානනය කිරීමේ සංවේදකතාවය
වෙළඳපළ සංසන්දනාත්මක ක්‍රමය - ප්‍රතිතක්සේරු කිරීමට භාජනය වන දේපළවල සාධාරණ වටිනාකම තීරණය කිරීමේ දී, ඒ හා සමාන දේපළක යුක්ති සහගත හුදුරු කාල පරිච්ඡේදයක් තුළ පැවති විකුණුම් මිල මෙම ක්‍රමය මගින් සලකා බැලේ. මෙයට සමාන වත්කම්වල පැවති මෑත කාලීන සක්‍රීය වෙළඳපළ මිල තක්සේරු කිරීම මීට අදාළ කර ගනු ලබන අතර එකී නිශ්චිත දේපළෙහි ප්‍රමාණය, ස්වභාවය, ස්ථානීය පිහිටීම සහ තත්ත්වය යනාදියෙහි වෙනස්කම් සඳහා සුදුසු ගැලපීම් කිරීම ද එහි දී සිදු වේ.	- පරිච්ඡේද වකක මිල - වර්ග අඩියක මිල	ඇස්තමේන්තුගත සාධාරණ අගය පහත දැක්වෙන තත්ත්වයන් යටතේ වැඩි වනු ඇත./ (අඩු වනු ඇත.) - පරිච්ඡේද වකක මිල වැඩි වන්නේ / (අඩු වන්නේ) නම්; - වර්ග අඩියක මිල වැඩි වන්නේ / (අඩු වන්නේ) නම්.

2.9 අස්පාශ්‍ය වත්කම්

2.9.1 බාහිර වශයෙන් අත්කරගන්නා ලද අස්පාශ්‍ය වත්කම්

වෙන් වෙන්ව අත්කර ගත් අස්පාශ්‍ය වත්කම් ආරම්භක හඳුනා ගැනීමේ අවස්ථාවේදී පිරිවැයට අනුව මානනය කෙරේ. එසේ ආරම්භක හඳුනාගැනීමෙන් අනතුරුව, අස්පාශ්‍ය වත්කම් ඉදිරියට ගෙන යනු ලබන්නේ, සම්පූර්ණ ක්‍රමක්ෂය සහ සම්පූර්ණ දුබලතා අලාභ අඩුකළ පිරිවැයට අනුවය. අස්පාශ්‍ය වත්කම්වල ප්‍රයෝජ්‍ය ආයු කාලය නියත හෝ අනියත වශයෙන් තක්සේරු කරනු ලැබේ.

නියත ආයු කාලයක් සහිත අස්පාශ්‍ය වත්කම් ඒවායේ ප්‍රයෝජ්‍ය ආර්ථික ආයු කාලය තුළ ක්‍රමක්ෂය කරනු ලබන අතර අදාළ අස්පාශ්‍ය වත්කම දුබලත්වයට පත්ව ඇති බවක් විද්‍යාමාන වන කල්හි ඒවායේ දුබලතා චිල්ලේද තක්සේරු කිරීමක් කරනු ලැබේ. යටත් පිරිසෙයින් එක් වාර්තාකරණ කාල පරිච්ඡේදයක් අවසානයේදී, නියත ප්‍රයෝජ්‍ය ආයු කාලයක් සහිත අස්පාශ්‍ය වත්කමක් සඳහා වූ ක්‍රමක්ෂය කිරීමේ කාල පරිච්ඡේදය සහ අදාළ ක්‍රමක්ෂය කිරීමේ ක්‍රමය සමාලෝචනයට භාජනය කෙරේ. වත්කමෙහි අපේක්ෂිත ප්‍රයෝජ්‍ය ආයු කාලය තුළ හෝ වත්කම තුළ අඩංගු අනාගත ආර්ථික ප්‍රතිලාභවල අපේක්ෂිත පරිභෝජන රටාව තුළ සිදුවන වෙනස්කම් සුදුසු පරිදි ක්‍රමක්ෂය කිරීමේ කාලසීමාව හෝ ක්‍රමය වෙනස් කරමින් සලකා බලනු ලබන අතර ගිණුම් ඇස්තමේන්තු තුළ සිදුවන වෙනස්කම් ලෙස සලකනු ලබන්නේය. නියත ආයු කාලයක් සහිත අස්පාශ්‍ය වත්කම් මත සිදුවන ක්‍රමක්ෂය වියදම් අදාළ අස්පාශ්‍ය වත්කමෙහි ක්‍රියාකාරීත්වය හා අනුකූල වන පරිදි වියදම් කාණ්ඩය තුළ අදායම් ප්‍රකාශයෙහි හඳුනා ගනු ලැබේ.

අස්පාශ්‍ය වත්කමක් හඳුනා නොගැනීමෙන් උද්ගතව වන ලාභ හෝ අලාභ, ශුද්ධ ව්‍යප්තරණ මුදල සහ වත්කමෙහි ධාරණ අගය අතර වෙනස ලෙස මානනය කරනු ලබන අතර එකී වත්කම නොපිළිගැනෙන අවස්ථාවේදී, එය අදායම් ප්‍රකාශය තුළ හඳුනා ගනු ලැබේ.

2.9.2 පරිගණක මෘදුකාංග පැකේජ

පරිගණක මෘදුකාංග පැකේජ අත්කරගැනීමේ සහ වැඩිදියුණු කිරීමේ අවස්ථාවේදී දරනු ලබන මුදල අස්පාශ්‍ය වත්කමක් ලෙස හඳුනා ගනු ලබන අතර වසර තුනක කාල සීමාවක් ඔස්සේ ක්‍රමක්ෂය කරනු ලැබේ.

2.10 කල්බදු දේපළ

දේපළ, පිරිසත හා උපකරණ යටතේ කලින් වර්ගීකරණය කර තක්සේරුව අනුව සටහන් කරන ලද ඉඩම් පරිහරණය පිළිබඳ අයිතිවාසිකම් ඇතුළත් කල්බදුකර දේපළ, “කල්බදුකර දේපළ” ලෙස නැවත වර්ගීකරණය කරනු ලැබ තිබේ. හම්බන්තොට පිහිටි ඉඩම සඳහා ගෙවන ලද කල්බදු මුදල වසර 30ක් වූ කල්බදු කාල සීමාවක් මුළුල්ලේ ප්‍රාග්ධනීකරණය කර ක්‍රමක්ෂය කරනු ලැබ ඇත.

2.10.1 මෙහෙයුම් කල්බදු

හිමිකාරිත්වය කෙරෙහි ආනුෂංගික වන්නාවූ අවදානම් හා ප්‍රතිලාභ සියල්ල ප්‍රමාණවත් පරිදි මණ්ඩලය වෙත (මෙහෙයුම් කල්බදු) මාරු කරනු නොලබන අවස්ථාවේදී, බදුකරය යටතේ ගෙවිය යුතුවන්නාවූ මුළුකුලී මුදල් ප්‍රමාණ බදු කාලසීමාව මුළුල්ලේ සරල මාර්ග පදනමක් මත විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට අයගත කෙරේ.

2.11 වට්ටෝරු භාණ්ඩ

වට්ටෝරු භාණ්ඩ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි වටිනාකම යන මුදලින් අඩු අගයට ගණනය කරනු ලැබේ. එසේ ගණනය කරනු ලබන්නේ අභාවිත හා මන්දගාමීව චලනය වන වට්ටෝරු භාණ්ඩවලට නියමිත පරිදි අවශ්‍ය ඉඩ සලසාදීමෙන් පසුවය.

අභාවිත හා මන්දගාමීව චලනය වන වට්ටෝරු භාණ්ඩවලට නියමිත පරිදි අවශ්‍ය ඉඩ සලසාදීමෙන් පසු එකී වට්ටෝරු භාණ්ඩ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි වටිනාකම යන මුදලින් අඩු අගයට ගණනය කරනු ලැබේ. ශුද්ධ උපලබ්ධි වටිනාකම යනු, සාමාන්‍ය වෙළෙඳ ක්‍රියා මාර්ගය තුළ අදාළ වට්ටෝරු භාණ්ඩ විකුණුම සම්පූර්ණ කිරීම පිණිස ඇස්තමේන්තුගත පිරිවැය හා අදාළ විකුණුම් සිදුකිරීම සඳහා අවශ්‍ය වන්නාවූ ඇස්තමේන්තුගත පිරිවැය අඩුකරන ලද විය විකුණනු ලැබිය හැකි මිලය.

පහත දැක්වෙන පිරිවැය විධික්‍රම උපයෝගී කර ගනිමින්, අදාළ භාණ්ඩ තොග ඒවායේ වර්තමාන ස්ථානයට හා තත්ත්වයට ගෙන ඒම සඳහා වැය කරන ලද වියදම ගණනය කරනු ලැබේ.

අමුද්‍රව්‍ය
නිම් භාණ්ඩ

- පළමුව පැමිණ පළමුව පිටවන පිරිවැය පදනම මතවූ ගැනුම් වියදම අනුව
- සෘජු ද්‍රව්‍ය, සෘජු ශ්‍රමය සහ සුදුසු ප්‍රාදේශීය නිෂ්පාදන පොදු කාර්ය වියදම්වල අනුපාතයන් සඳහා වූ වියදම අනුව

කෙරෙමින් පවත්නා වැඩ - සහත්වයේ 12 වන මට්ටමට සහ ඉන් ඉහළට තැන්පත්ව පැවති ලුණුවල ගණනය කරන ලද ප්‍රමාණයට අනුව විභජනය කරන ලද පසුගිය අස්වනු වාරයේදී පැවති කරදිය සංසරණය සහ ලුණු ලියැදි සැකසීමේ වියදමින් 25% ක්වූ ප්‍රමාණයට අනුව

පරිභෝජ්‍ය ද්‍රව්‍ය
හා අමතර කොටස්

- පළමුව පැමිණ පළමුව පිටවන පදනම මත ගැනුම් පිරිවැය අනුව

ශුද්ධ උපලබ්ධි වටිනාකම යනු සාමාන්‍ය ක්‍රියා මාර්ගය තුළ විකුණුම් සම්පූර්ණ කිරීමේ ඇස්තමේන්තුගත පිරිවැය සහ විකුණුම් සිදු කිරීම සඳහා අවශ්‍ය වන්නාවූ ඇස්තමේන්තුගත පිරිවැය අඩුකරන ලද ඇස්තමේන්තු ගත විකුණුම් මිලය.

2.12 විශ්‍රාම ප්‍රතිලාභ වගකීම

2.12.1 සේවක ප්‍රතිලාභ

සමාගම සන්නිවේදන නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් හා නිශ්චිත දායකත්ව සැලසුම් යන දෙවර්ගය ම පවතී. නිශ්චිත දායකත්ව සැලසුමක් යනු, සමාගම විසින් වෙනත් ආයතනයකට ස්ථාවර දායක මුදල් ගෙවනු ලැබීමක් යටතේ ක්‍රියාත්මක වන විශ්‍රාම සැලසුමකි. නිශ්චිත ප්‍රතිලාභ සැලසුමක් මගින්, සේවකයා ස්වකීය සේවයෙන් විශ්‍රාම ගැනීමේදී තමාගේ සේවා කාලය හා ඊට අදාළ වන්දි මුදල මත පදනම්ව ලබා ගන්නා විශ්‍රාම වැටුප් මුදලකි.

2.12.2 නිශ්චිත දායකත්ව සැලසුම්

අදාළ ව්‍යවස්ථා සහ රෙගුලාසි ප්‍රකාරව සේවක සේවිකාවන්ට සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වයට සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේදායකත්වයට සුදුසුකම් ලැබේ. මණ්ඩලය විසින් සේවක සේවිකාවන්ගේ දළ පාර්ශ්විකයෙන් 15% ක් සහ 3% ක් වනසේ පිළිවෙළින් සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට දායක මුදල් ගෙවනු ලැබේ.

පවත්නා ව්‍යවස්ථා සහ රෙගුලාසි ප්‍රකාරවසියලුම සේවක සේවිකාවන්ට සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වයට සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ දායකත්වයට සුදුසුකම් ලැබේ. සමාගම විසින් සේවක සේවිකාවන්ගේ දළ පාර්ශ්විකයෙන් 12% ක් සහ 3% ක් වනසේ පිළිවෙළින් සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට දායක මුදල් ගෙවනු ලැබේ.

2.12.3 නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් - පාරිතෝෂික

සේවක ප්‍රතිලාභ නැමති ශ්‍රී ලංකා ගිණුම් කරණ ප්‍රමිත අංක 19 අනුව සියලුම සේවක සේවිකාවන් සඳහා ඔවුන්ගේ සේවා කාලයේ පළමු වසරේ සිට විශ්‍රාම පාරිතෝෂික ලබාගනු පිණිස ප්‍රතිපාදන සලසා දෙනු ලැබ ඇත. විසේ වුවද 1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීම් පනත අනුව, වසර පහක අඩුම සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් සේවකයෙකුට විලෙස පාරිතෝෂික මුදල් ගෙවීමේ වගකීම උද්ගත වන්නේය. මෙම වගකීම් දැරීම බාහිර වශයෙන් මූල්‍යයනය කෙරෙන්නක් නොවේ.

නිශ්චිත ප්‍රතිලාභ සැලසුමක් යනු, නිශ්චිත දායකත්ව සැලසුමක් නොව පශ්චාත් සේවා නියුක්ති ප්‍රතිලාභ සැලසුමකි. නිශ්චිත ප්‍රතිලාභ විශ්‍රාම සැලසුම් මත ආයතනයේ ශුද්ධ බැඳියාව, ප්‍රවර්තන හා පූර්ව සේවා කාල පරිච්ඡේදයන් සඳහා සේවක සේවිකාවන්ගේ සේවා දායකත්වය මත උපයන ලද අනාගත ප්‍රතිලාභ ඇස්තමේන්තු කිරීම මගින් ගණනය කරනු ලබන අතර එම ප්‍රතිලාභය අදාළ වර්තමාන වටිනාකම තීරණය කිරීම සඳහා වට්ටම් කරනු ලැබේ. යම් හඳුනානොගත් පූර්ව සේවා පිරිවැයක් වෙතොත් ඒවා අවකරණය කරනු ලැබේ.

ආයතනය සතු බැඳියාවන් හි නියමයන් සමඟ සන්නිකර්ෂණීය වන්නාවූ කල්පිරීමේ දිනයන් ඇත්තාවූ ද, අදාළ ප්‍රතිලාභ ගෙවනු ලැබීම අපේක්ෂිත ඒක හා සමාන ව්‍යාචාරා මුදල් ඒකක අනුව නාමනය කරනු ලැබ ඇත්තාවූද රටේ රටක දිනට පවත්නා උසස් තත්වයේ සංස්ථාපිත බැඳුම්කරවල වලදාව වට්ටම් අනුපාතය වන්නේය. අදාළ ගණනය කිරීම ප්‍රක්ෂේපිත ඒකක බැර ක්‍රමය යොදා ගනිමින් සුදුසුකම් ලත් ආයුගණක විශේෂඥයෙකු ලවා වාර්ෂිකව ඉටු කරවා ගනු ලැබේ.

සැලසුමක අඩංගු ප්‍රතිලාභ වැඩි දියුණු වන කල්හි සේවක සේවිකාවන් විසින් ඉටු කරන ලද අතීත සේවයට අදාළ ඉහළ ප්‍රතිලාභවලට අයත් කොටස, එකී ප්‍රතිලාභ පවරා දෙනු ලබන තෙක්වූ සාමාන්‍ය කාල සීමාව මුළුල්ලේ සරල මාර්ග පදනමක් මත ලාභයෙහි හෝ අලාභයෙහි හඳුනා ගැනේ. නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් තුළින් උද්ගතවන සියලු ජීවගණක ලාභ හෝ අලාභ වෙනත් විස්තීර්ණ ආදායම තුළ ආයතනය විසින් හඳුනා ගනු ලැබේ.

සේවක සේවිකාවන්ගේ සේවා කාලය මත හා ඔවුන් විසින් දැනට ලබන මාසික වැටුප්හි ප්‍රතිශතය මත අදාළ ප්‍රතිලාභ පදනම්වී ඇති කල්හි තම සියලුම නිත්‍ය සේවක සේවිකාවන් ආවරණය කරමින් සැදුම්ලත් අරමුදල් නොසැපයූ දායකත්ව නොවන නිශ්චිත ප්‍රතිලාභ සැලසුමක් සමාගම සතුව පවතී. අදාළ වගකීමෙහි වටිනාකම ගණනය කිරීමෙහිලා ඇස්තමේන්තුගත අනාගත වැටුප් වැඩිවීම්වල සරල කිරීමද, වත්මන් සේවක සේවිකාවන්ගේ අනාගත සේවා කාලද, වත්මන් සේවක සේවිකාවන්ගේ සේවාස්ථ මර්ත්‍යතාව ද 28.19 වගන්තිය ප්‍රකාරව උපයෝගී කරගනු ලැබ තිබේ. පාරිතෝෂිකයට අදාළ වගකීම සම්බන්ධයෙන් අරමුදල් සපයනු ලැබ නොමැති අතර එය ආයුගණක වශයෙන් අගයනු ලැබූ නොමැත.

2.13 සම කොටස් හිමිකම

2.13.1 සාමාජික අරමුදල

වර්ෂය තුළ සාමාජික සාමාජිකවන් වෙත ගෙවන ලද ආපසු ගෙවිය යුතු අරමුදල් අඩුකරන ලද සාමාජික සාමාජිකාවන් වෙතින් ලද හා ලැබිය යුතු දායක මුදල් ඊට ඔවුන් වෛච්ඡික උපචිත වන්නාවූ පොලී හා ලාභාංශද සමග සාමාජික අරමුදල සමන්විත වන්නේය.

2.13.2 ලාභාංශ

ලාභාංශ හඳුනාගනු ලබනුයේ, ඒවා ලැබෙන්නේම අරමුදල සතු අයිතිය තහවුරු වූ කල්හිදී.

2.13.3 සංචිත

ප්‍රත්‍යාගණන සංචිතය, සින්නක්කර ඉඩමෙහි හා ගොඩනැගිලිවල ප්‍රත්‍යාගණනයට අදාළ වන අතර අදාළ ප්‍රත්‍යාගණන දිනයට පවත්නා ඉඩම් හා ගොඩනැගිලිවල සාධාරණ අගයෙහි වෙනස්කම් ඉන් නියෝජනය කරයි. ඒ අනුව, නවීම් මාවතේ පිහිටි ඉඩමේ ගැණුම් පිරිවැය ඉක්මවූ වෙළඳපොළ වටිනාකමේ ඉහළ යාම අනුව සංචිතය ගොඩ නැගී ඇත.

රඳවාගත් ඉපැයුම් ගිණුමෙන් ලාභාංශ හා පොලී ගෙවීමෙන් පසුව උද්ගතවන අතිරික්ත ලාභය මණ්ඩලය විසින් ලාභාංශ සමිතිවලට සංචිත ගිණුමට මාරුකරනු ලබයි. මෙම සංචිතය පිහිටුවීමේ අරමුණ වනුයේ, මතු අපේක්ෂිත ලාභාංශ ගෙවීම් සපුරාලීමත්, රඳවාගත් ඉපැයුම් වෙතින් මුදල් විගලනය අඩුකිරීමත් යන කරුණුය.

වත්කම් හඳුනා නොගැනීම හෝ ඒවා දුබලතාවයට පත්වන තෙක් විකුණුම් සඳහා පවත්නා මූල්‍ය ආයෝජනවල සාධාරණ අගයෙහි සම්ප්‍රවිත ශුද්ධ වෙනස විකුණුම් සඳහා පවත්නා සංචිතය තුළ සමන්විතවේ.

2.14 ප්‍රතිපාදන

අවිනිශ්චිත කාල නිර්ණායක මුදල් ප්‍රමාණ හා බැඳී බැරකම් සඳහා මණ්ඩලය විසින් ප්‍රතිපාදන හඳුනා ගනු ලැබ ඇත. රපෝර්තු දිනය වන විට අදාළ බැඳියාව නිරවුල් කරනු පිණිස අවශ්‍ය වන්නාවූ වියදමෙහි ප්‍රශස්තම වියදම් ඇස්තමේන්තුව මත ප්‍රතිපාදනය මගින් ලැබී මුදලෙහි කාල වටිනාකම හා බැඳී වර්තමාන වෙළඳපොළ තක්සේරුව මත සහ අදාළ බැරකමට විශේෂිත වන්නා වූ අවදානම් පිළිබිඹු වන බදු පූර්ව අනුප්‍රමාණයක් මත විය වට්ටම් ගත කරනු ලැබේ.

අතීත සිදුවීම්වල ප්‍රතිඵලයක් වශයෙන් සමාගම සතුව වර්තමාන නෛතික හෝ සම්ප්‍රයුක්ත බැඳියාවක් පවත්නා විට ද, අදාළ බැඳියාව නිරවුල් කිරීම පිණිස ආර්ථික ප්‍රතිලාභ පවරාදීමක් අවශ්‍ය වේදැයි යනුවෙන් හෝ අදාළ මුදල විශ්වාසදායක අයුරින් ඇස්තමේන්තු කළ හැකි වේදැයි යනුවෙන් අනුමානයක් පවතින කල්හිදී නෛතික හිමිකම් ඉල්ලා සිටීම සඳහා ප්‍රතිපාදන හඳුනා ගනු ලැබේ.

අදාළ මුදලෙහි කාල වටිනාකම හා බැඳී වර්තමාන වෙළඳපොළ තක්සේරුව සහ එකී බැඳියාවට අදාළ වන්නා වූ විශේෂිත අවදානම් පිළිබිඹු වන බදු පූර්ව අනුප්‍රමාණයක් යොදා ගනිමින් එම බැඳියාව නිරවුල් කිරීම සඳහා අවශ්‍යවන්නාවූ අනාගත මුදල් ප්‍රමාණයෙහි වර්තමාන වටිනාකම මත ප්‍රතිපාදනය මගින් ලැබේ. කල්ගතවීම නිසා ප්‍රතිපාදනයෙහි සිදුවන වැඩිවීම් පොලී වියදමක් ලෙස හඳුනා ගනු ඇත.

2.15 වෙළඳ හා වෙනත් ලැබීම් නියමිත

බොහොමයක් විකුණුම් සිදු කෙරෙනුයේ සාමාන්‍ය ණය කොන්දේසි පදනමක් මතය. ඊට අදාළ ලැබීම් නියමිත තුළ පොලී නොදැරේ. සාමාන්‍ය ණය කොන්දේසි ඉක්මවා යමින් ණය විස්තාරණයක් සිදුවන අවස්ථාවකදී සඵල පොලී අනුපාතය උපයෝගී කර ගනිමින් ලැබීම් නියමිත ගණනය කෙරෙනුයේ ක්‍රමක්ෂිත පිරිවැයට අනුවය. එක් එක් රපෝර්තු කාල පරිච්ඡේදය අවසානයේදී වෙළඳ හා වෙනත් ලැබීම් නියමිතවල ධාරණ අගය, අදාළ මුදල් ප්‍රමාණ ආපසු අයකර ගත නොහැකි වෙතැයි යනුවෙන් යම් විෂය නිශ්‍රිත සාක්ෂි පවතීදැයි නිශ්චය කරනු පිණිස සමාලෝචනයට භාජනය කරනු ලැබේ. එසේ පවතීනම්, වහාම ලාභය හෝ අලාභය තුළ දුබලතා අලාභයක් හඳුනා ගනු ඇත.

2.16 වෙළඳ ගෙවීම් නියමිත

වෙළඳ ගෙවීම් නියමිත යනු සාමාන්‍ය ණය කොන්දේසි මත වන්නාවූ බැඳීම් වන අතර, ඒ සඳහා පොලී නොදැරේ. විදේශ ව්‍යාපාර මුදල් ඒකකයකින් නාමනය කරන ලද වෙළඳ ගෙවීම් නියමිත රපෝර්තු දිනය වන විට පවත්නා විනිමය අනුපාතය යොදා ගනිමින් ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කෙරේ. විදේශ ව්‍යාපාර මුදල් විනිමය ලාභ හෝ අලාභ වෙතත් ආදායම තුළ හෝ වෙනත් වියදම් තුළ අන්තර්ගතවේ.

2.17 මුදල් හා මුදලට සමාන දෑ

මුදල් හා මුදලට සමාන දෑ යනු දන්නා මුදල් අගයන්ට යුතුසුළුව පරිවර්තනය කළහැකි සහ විටිනාකම හා බැඳී වෙනස්කම්වල සැලකිය නොහෙන අවදානමකට යටත් අතැති මුදල් ද, ඒකීක්ෂා තැන්පතු ද, කෙටිකාලීනවූ අතිශය ද්‍රවශීල ආයෝජනද වන්නේය.

මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ කාර්යය සඳහා, මුදල් හා මුදලට සමාන දෑ තුළ පරිශේෂව පවත්නා බැංකු අයිරා අඩුකරන ලද අතැති මුදලද, බැංකුවෙහි ඇති තැන්පතුද අඩංගු වන්නේය. කෙටිකාලීන කල්පිරීමක් සහිත ආයෝජන වනම්, ඒවා අත්කරගත් දින සිට තෙමසක් හෝ ඊට අඩු ආයෝජනයන්ද සැලකෙනුයේ මුදලට සමාන දෑ ලෙසය.

2.18 ප්‍රදාන සහ සහනාධාර

මණ්ඩලය විසින් වත්කම්වලට අදාළ මූල්‍ය ප්‍රදාන, පිරිවැය ලෙස හඳුනා ගනු ලබන අතර, ඒවා මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය තුළ විලම්බනය කර වත්කම්වල ප්‍රයෝජීය ආයු කාලය මුළුල්ලේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට බැර කරනු ලැබේ. ලද ප්‍රදානය විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි ක්‍රමක්ෂ කර ඇත්තේ පහත දැක්වෙන පරිදි ය.

පරිගණක මෘදුකාංග	33.33%
මෝටර් වාහන	20%

ප්‍රදානය ලැබෙනු ඇති බවට සහ සියලුම ඒ හා සම්බන්ධ කොන්දේසි වලට අනුකූල වන බවට සාධාරණ සහතිකයක් ඇති විට ප්‍රදාන හඳුනා ගනු ලැබේ. ප්‍රදානය වියදම් අයිතමයකට අදාළ වන විට, විය, ඒ සඳහා හානි පූරණය කිරීමට අදහස් කරන පිරිවැයට ක්‍රමානුකූල පදනමක් මත ප්‍රදානය ගැළපීමට අවශ්‍ය කාල සීමාව මුළුල්ලේ ආදායමක් ලෙස හඳුනා ගැනේ. ප්‍රදානය වත්කමකට අදාළ වන විට, විය අදාළ වත්කමේ අපේක්ෂිත ප්‍රයෝජීය ආයු කාලය පුරා විලම්බිත ආදායමක් ලෙස පිහිටුවා ගැනේ. මණ්ඩලයට මූල්‍ය නොවන ප්‍රදාන ලැබෙන විට, වත්කම සහ එම ප්‍රදානය නාමික ප්‍රමාණවලින් සටහන් කර පහත සඳහන් පරිදි සමාන වාර්ෂික වාර්තාවලින් අදාළ වත්කම්වල අපේක්ෂිත ප්‍රයෝජීය ආයු කාලය පුරා ආදායම් ප්‍රකාශය වෙත මුදා හරිනු ලැබේ :

ලැබෙන ප්‍රදාන, සංචිත ගිණුමකට බැර කරනු ලැබ පහත දැක්වෙන පරිදි ආදායම් ප්‍රකාශයට ක්‍රමක්ෂය කෙරේ.

අයදීකරණ යන්ත්‍රාගාරය සඳහා ප්‍රදානය	10%
මෝටර් රථය සඳහා ප්‍රදානය	10%
ගොඩනැගිලි සඳහා ප්‍රදාන	2.5%
පොම්පාගාරය සඳහා ප්‍රදානය	2.5%
සේවකයින්ට වන්දි ලබා දීම සඳහා ප්‍රදානය - ගෙවනු ලබන වන්දි මුදලින් අඩු කිරීම.	

2.19 වත්කම් අපනයනය

2.19.1 මූල්‍ය වත්කම් අපනයනය

SLFRS 9 අනුව ණයකර ආයෝජන සහ ක්‍රමක්ෂය පිරිවැයෙන් මිනිනු ලබන වෙනත් මූල්‍ය උපකරණ සඳහා අපේක්ෂිත ණය පාඩු සඳහා මණ්ඩලය ප්‍රතිභාගයන් වාර්තා කරයි.

ඉදිරි දැක්මක් සහිත අවස්ථා ඇතුළත් කිරීම

දරණ ලද අලාභ ආකෘතියට ප්‍රති විරුද්ධව, අනාගත අපේක්ෂිත අලාභ SLFRS 9 විසින් හඳුන්වා දෙන ලද අපේක්ෂිත ණය අලාභ ආදර්ශය යටතේ තක්සේරු කිරීමට අවශ්‍යවේ. එයට ඉදිරිය දකින සාර්ව ආර්ථික දත්ත සහ ආයතනයට සෘජුව සම්බන්ධ නොවන උපකල්පන භාවිතය අවශ්‍ය වේ. මෙය ආර්ථික සාධක ගැලපීම හරහා හානිකරණය ගණනය කිරීම තුලට ඇතුළත් කෙරේ.

ණය සුරැකුම්පත් තුළ අයෝජනය සඳහා අපනයන එළඹුම (FVTPL නොවන)

බාහිර ණය ශ්‍රේණිගතකරණ දත්ත වෙන්කිරීම් ස්ථාපිත කිරීමට භාවිතා කළ හැකිය. තවද, ණය ශ්‍රේණිගතකරණය පිරිහීම, ප්‍රකාශිත මූල්‍ය සහ වෙනත් තොරතුරු ණය අවාදනම් තුළ සැලකියුතු වැඩිකිරීම් තක්සේරු කිරීමට සහ ජීවිකාල වෙන්කිරීමක් සිදු කිරීම පිණිස උපකරණ ආයෝජන ශ්‍රේණියක්ද යන්න සමාලෝචනය කළ යුතුව ඇත. බාහිර ශ්‍රේණිගතකරණ දත්ත නොමැතිකම තුළ, පැහැර හැරි අනුපාත අපේක්ෂිත ණය අලාභ ස්ථාපිත කිරීම පිණිස ව්‍යුහගත ක්‍රම/ ණය විසිරීම්/ ණය ලකුණු භාවිතා කරමින් ස්ථාපිත කළ යුතුව ඇත.

අපේක්ෂිත ණය පාඩුවල මූලික සංරචක

- ගෙවීම් පැහැර හැරීමේ සම්භාවිතාව තක්සේරු කිරීම**
 ණයකර, ස්ථාවර තැන්පතු සහ ණය සහ ලැබිය යුතුදේ සඳහා චේතිහාසික ගෙවීම් පැහැර හැරීමේ දත්ත නොතිබූ හෙයින්, S & P Global Ratings විසින් ප්‍රකාශයට පත්කළ 2018 Annual Global Corporate Default Study and Rating Transition හි දත්ත භාවිතා කරන ලදී.
- පාඩු ඇති කරන පැහැරහැරීම (LGD) තක්සේරු කිරීම**
 ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් SLFRS 9 අදාළ කර ගැනීම සම්බන්ධව බලපත්‍රලාභී බැංකුවලට හිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුව, දත්ත හෝ ආදාන මඳවීම නිසා බලපත්‍රලාභී බැංකුවකට පාඩු ඇති කරන පැහැර හැරීම් ගණනය කරගැනීමට නොහැකිවූ විට, විවැනි බැංකුවක් විවැනි නිරාවරණයක් සඳහා අවම වශයෙන් සියයට 45 ක පාඩු ඇති කරන පැහැර හැරීම් තක්සේරුවක් යොදාගත යුතුය.
- ගෙවීම් පැහැර හැරීම් නිරාවරණය (EAD) තක්සේරු කිරීම**
 අපේක්ෂිත ණය අලාභ ආයතනය ණය අලාභයට නිරාවරණය වන කාලසීමාව පුරා මිනිනු ලබයි. පැහැර හැරීමේදී වන කාලසීමාව පුරා මිනිනු ලබයි. පැහැර හැරීමේදී නිරාවරණය යනු ණය අලාභයට නිරාවරණය වන සමහර මූල්‍ය උපකරණවල අයෝජනය කරන මුදලේ ප්‍රමාණයයි.

2019 ජනවාරි 1 දින සිට, ක්‍රමක්ෂය පිරිවැයට සහ අනෙකුත් විස්තරාත්මක ආදායම තුළින් සාධාරණ අගයට ගෙන යන ණය උපකරණ හා බැඳුණු අපේක්ෂිත ණය අලාභ (ECL) අනාගතය දකින පදනමකින් අරමුදල තක්සේරු කරයි. යොදා ගන්නා හානිකරණ ක්‍රමවේදය ණය අලාභවල සැලැකිය යුතු වැඩිවීමක් තිබේද යන්න රඳා පවතී.

මණ්ඩලය ලාභය හෝ අලාභය තුළින් සාධාරණ අගයට නොමිනින ලද පහත සඳහන් මූල්‍ය උපකරණ මත අපේක්ෂිත ණය අලාභ (ECL) සඳහා අලාභ දීමනා හඳුනා ගනී.

- ලැයිස්තුගත - ණයකර
- ස්ථාවර තැන්පතු
- රාජ්‍ය උකස් හා අයෝජන බැංකුව සමඟ ණය යෝජනා ක්‍රම තැන්පතුව
- ජාතික සංවර්ධන බැංකුව සමඟ ණයයෝජනා ක්‍රමය

2.19.2 මූල්‍ය නොවන වත්කම් දුබලතාවයට පත්වීම

කිසියම් වත්කමක් දුබලතාවයට පත්වීමේ ලක්ෂණ පහළවී තිබේදැයි යනුවෙන් සැම රපෝර්තු දිනකම මණ්ඩලය තක්සේරු කර බලයි. ඒ පිළිබඳව හඟවන යම් කරුණු වේ නම් හෝ කිසියම් වත්කමක් විෂයෙහි වාර්ෂික දුබලතා පරීක්ෂණයක් අවශ්‍ය වේ නම් අදාළ වත්කමෙහි ආපසු අයකර ගතහැකි වටිනාකම මණ්ඩලය විසින් තක්සේරු කරනු ලබයි. වත්කමක ආපසු අයකර ගත හැකි මුදල වන්නේ එම වත්කමෙහි හෝ මුදල් උත්පාදන ඒකකයෙහි විකුණුම්

පිරිවැය අඩු කළ සාධාරණ අගයෙහි හෝ භාවිත වටිනාකම යන දෙකෙහි ඉහළ අගයයි. වත්කමෙහි හෝ මුදල් උත්පාදන ඒකකයෙහි ධාරණ වටිනාකම ආපසු අයකර ගත හැකි මුදල් ප්‍රමාණය ඉක්මවන්නේ නම් වත්කම දුබලතාවයට පත්වූ ලෙස සලකා එහි ආපසු අයකර ගත හැකි වටිනාකම ලියා දක්වනු ලැබේ.

භාවිත වටිනාකම තක්සේරු කිරීමෙහිලා ඇස්තමේන්තු කළඅනාගත මුදල් ප්‍රවාහ, අදාළ මුදලෙහි කාලානුරූප වටිනාකමෙහි ප්‍රවර්තන වෙළඳපොළ තක්සේරුව හා අදාළ වත්කමට විශේෂිත වන්නා වූ අවදානම් ප්‍රවර්තන වෙළඳපොළ තක්සේරුව පිළිබිඹු වන බදු පූර්ව වට්ටම් අනුපාතයක් යොදා ගනිමින් ඒවායේ ප්‍රවර්තන අගය අනුව වට්ටම් ගත කෙරේ. සාධාරණ අගයෙන් අඩු කළ විකුණුම් පිරිවැය නිශ්චය කිරීමෙහිලා ප්‍රශස්ත තක්සේරු කිරීමේ ආකෘතියක් යොදාගනු ලැබේ. මෙම ආගන්තයන්, තක්සේරුවල බහුවිධ ක්‍රම, ප්‍රසිද්ධ වෙළඳ සමාගම් වල මිල ප්‍රකාශිත කොටස් හෝ පවත්නා වෙනත් සාධාරණ අගය දැක්වීමේ දර්ශක මගින් තහවුරු කෙරේ.

වත්කම් සඳහා පූර්ව වශයෙන් හඳුනා ගන්නා ලද දුබලතා අලාභ තව දුරටත් නොපවතින්නේද හැතහොත් අඩුවී තිබේද යන්න පිළිබඳව තක්සේරුවක් සෑම රාජ්‍යවතු දිනයකදීම සිදු කරනු ලැබේ. එබඳු දැනවුමක් පවතී නම්, අදාළ වත්කමෙහි හෝ මූල්‍ය උත්පාදන ඒකකයෙහි ආපසු අයකරගත හැකි වටිනාකම මණ්ඩලය විසින් ඇස්තමේන්තු කරනු ලැබේ. අවසන් දුබලතා අලාභය හඳුනා ගන්නා ලද අවස්ථාවේ වත්කමෙහි ආපසු අයකර ගත හැකි වටිනාකම නිර්ණය කිරීමට භාවිතා කරන ලද උපකල්පනයන් හි වෙනසක් පවතින්නේ නම් පමණක් පූර්ව වශයෙන් හඳුනාගන්නා ලද දුබලතා අලාභය අවලංගු කෙරේ. වත්කම සඳහා පූර්ව වර්ෂ තුළ අදාළ දුබලතා අලාභ කිසිවක් හඳුනාගෙන නොතිබියේ නම්, ක්ෂය වීම් අඩු කළ වත්කමෙහි ධාරණ වටිනාකම එහි ආපසු අයකරගත හැකි මුදල ඉක්මවා නොයන අයුරින් හෝ නිශ්චය කරනු ලැබිය යුතුව තිබූ ඊට අදාළ ධාරණ අගය ඉක්මවා නොයන අයුරින් එකී අවලංගු කිරීම සීමා කරනු ලැබේ. එබඳු අවලංගුකිරීම් ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගැනේ.

2.20 ගිණුම් ප්‍රතිපත්තිවල වෙනස්කම්

2.20.1 ආයෝජනමය දේපළ තක්සේරු කිරීම

ස්වකීය ආයෝජනමය දේපළවල සාධාරණ අගය නිශ්චය කර ගැනීම පිණිස ආයතනය බාහිර තක්සේරු කරුවෙකු ලවා ඒවා හා සම්බන්ධ තක්සේරු කිරීම් ඉටුකරවා ගනියි. මෙම තක්සේරු කිරීම්, අනාගත කුලී ආදායම්, අපේක්ෂිත නඩත්තු පිරිවැය, අනාගත සංවර්ධන වියදම් සහ ප්‍රශස්ත වට්ටම් අනුපාත ඇතුළු උපකල්පන මත පදනම්වී ඇත. මෙහිලා තක්සේරු කරුවා මේ හා සමාන දේපළවල ගනුදෙනු කිරීමේ මිල ගණන් ආශ්‍රිත වෙළඳ පොළ සාක්ෂි පිළිබඳවද අවධානය යොමු කරයි.

2.20.2 මූල්‍ය මෙවලම්වල සාධාරණ අගය

තක්සේරු කිරීමේ ශිල්ප ක්‍රම භාවිතයට ගනිමින් මිල ප්‍රකාශිත නොවූ මූල්‍ය මෙවලම්හි සාධාරණ අගය මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබයි. වට්ටම් අනුපාත සහ අනාගත මුදල් ප්‍රවාහවල ඇස්තමේන්තු ඇතුළුව යොදාගනු ලබ ඇති උපකල්පන මගින් එබඳු ශිල්ප ක්‍රම කෙරෙහි සැලකිය යුතු බලපෑම් ඇති කරයි. එම කාරණයෙහිලා, විලෙස ලබා ගන්නා සාධාරණ අගය පිළිබඳ ඇස්තමේන්තු ස්වාධීන වෙළඳපළ තත්වයන් සමඟ සංසන්දනය කිරීම මගින් සෑම විටම සනාථ කළ නොහෙන අතර බොහෝ අවස්ථාවලදී ඒවා වහා උපලබ්ධි කර ගැනීමේ හැකියාවක්ද නොමැති විය හැකිය.

2.20.3 දේපළ, පිරිසහ හා උපකරණ සඳහා ප්‍රශස්ත ප්‍රයෝජය ආයුකාල සහ අවශේෂ අගය

ආයතනය ස්වකීය ගිණුම් ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කරමින් ඉහත අයිතමවල ප්‍රයෝජය ආයු කාලය සහ ඒවායේ අවශේෂ වටිනාකම් වල ඇස්තමේන්තු ප්‍රශස්තව පවතින්නේදැයි වාර්ෂිකව පරීක්ෂා කර බලයි.

2.20.4 ව්‍යාපාර සංකලන සහ පාලනමය නොවන සබැඳියා අත්කර ගැනීම

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය 1997 වර්ෂයේදී සීමාසහිත ලංකා ලුණු සමාගමේ කොටස් වලින් 90% ක්වූ ප්‍රමාණයක් අත්කරගෙන ඇත. ඒ හා බැඳී කීර්තිනාමයෙහි වටිනාකම රුපියල් 378,926,440 ක් වශයෙන් ගණනය වන අතර විලෙස එම කොටස් අත්කරගත් දිනයේ සිට බලපැවැත්වෙන ගිණුම් පරිචයන් මත පදනම්ව අදාළ අත්කරගත් දිනයේ සිට ආරම්භ වන 05 අවුරුදු කාලසීමාවක් මුළුල්ලේ එකී කොටස් වටිනාකම ක්‍රමක්ෂය වන බව ගනිනු ලැබ ඇත.

මෙම ව්‍යාපාර සංකලනය පිළිබඳ විස්තර පහත දක්වේ.

	සමූහය	
	රු.	රු.
පවරන ලද ප්‍රතිෂ්ඨාව		
හඳුනාගත් ශුද්ධ වත්කම් වල පිළිගන්නා ලද		470,960,938
වටිනාකමෙහි සමානුපාතික කොටස		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	31,500,000	
සංචිත	60,534,498	92,034,498
කීර්ති නාමය		378,926,440

කීර්ති නාමය පූර්ණ වශයෙන් ක්‍රමක්ෂය කරනු ලැබ තිබූ හෙයින්, සමාලෝචනයට භාජනය වන වසර තුළ ගිණුම් ද්වයම වෙනුවෙන් ගැළපුම් කිසිවක් නොවීය.

3. සාමාජික අරමුදලට කළ ගැළපුම්

3.1 2024 සාමාජික අරමුදලට කළ ගැළපුම්

	රු.
ගෙවනු ලැබූ දායක මුදල් සඳහා අධිකාර	748,624.69
දායක මුදල් (C/A 150)	168,288.91
වැඩිපුර ගෙවන ලද ආපසු ගෙවීම්	(1,774,197.86)
ගෙවන ලද දායක මුදල් සඳහා අධිකාර	(2,700,370.31)
එකතුව	(3,557,654.57)

		සටහන	සමූහය		මණ්ඩලය	
			2024	2023	2024	2023
			රු. '000	රු. '000	රු. '000	රු. '000
4	පොළී ආදායම					
	පරිනත වීම තෙක් රඳවාගත් මූල්‍ය ආයෝජන	4.1	62,194,449	64,834,198	61,819,095	64,380,505
			62,194,449	64,834,198	61,819,095	64,380,505
4.1	පරිනත වීම තෙක් රඳවාගත් මූල්‍ය ආයෝජන					
	ස්ථාවර තැන්පත් පොළී		421,675	563,082	52,714	113,593
	ණයකර පොළී		674,976	868,109	674,976	868,109
	භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිලාභ		56,742,181	54,641,660	56,742,181	54,641,660
	භාණ්ඩාගාර බිල්පත් මත ආන්තිකය		3,728,228	8,260,737	3,728,228	8,260,737
	ප්‍රතිමිලදී ගැණුම් ගිවිසුම් පොළී		537,942	403,480	537,942	403,480
	මුදල් වෙළඳපොළ පොළී		3,712	4,588	3,712	4,588
	වියන නිවාස ණය පොළී		51,536	60,136	51,536	60,136
	රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු නිවාස ණය පොළී		9,297	8,940	9,297	8,940
	රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ තැන්පතුව මත පොළී		473	489	473	489
	සේවක ණය					
	විශේෂ ණය මත පොළිය		1,120	1,103	1,120	1,103
	වාහන ණය මත පොළිය		7,550	8,469	7,550	8,469
	විශේෂ ආපදා ණය මත පොළිය		15,398	13,184	9,006	8,980
	විශේෂ උත්සව ණය මත පොළිය		361	219	361	219
	විශේෂ අත්තිකාරම් මත පොළිය		1	1	1	1
			62,194,449	64,834,198	61,819,095	64,380,505
5	ශුද්ධ වෙළඳ ආදායම					
	ශුද්ධ ආදායම	5.1	3,450,552	4,022,659	-	-
	(-) විකුණුම් පිරිවැය		(2,175,081)	(1,873,746)	-	-
			1,275,472	2,148,913	-	-
5.1	ශුද්ධ ආදායම					
	දළ ආදායම		4,071,652	4,626,058	-	-
	(-) විකතුකළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ද		(621,099)	(603,399)	-	-
			3,450,552	4,022,659	-	-
6	ලාභාංශ ආදායම					
	කොටස් මත ලාභාංශ - ලැයිස්තුගත		955,397	894,331	955,397	894,331
	කොටස් මත ලාභාංශ - ලැයිස්තුගත නොවන		539,065	315,000	539,065	315,000
			1,494,462	1,209,331	1,494,462	1,209,331
7	ලාභ හෝ අලාභ ගිණුම හරහා මූල්‍ය වත්කම් මත ශුද්ධ ලාභ/ (අලාභ)					
	මිල ප්‍රකාශිත කොටස් විකිණීමෙන් ලාභ		1,143,331	324,878	1,143,331	324,878
	කොටස් මත සාධාරණ වටිනාකම ගැලපීම		896,887	1,203,482	896,887	1,203,482
			2,040,218	1,528,360	2,040,218	1,528,360

		සමුහය		මණ්ඩලය	
		2024	2023	2024	2023
		රු. '000	රු. '000	රු. '000	රු. '000
8	වෙනත් ආදායම				
	රජයේ ප්‍රදානය කුමක්ෂය කිරීම	5,329	4,535	3,617	2,823
	කුලී ආදායම	1,996	1,917	320	300
	ලිබඩු සහ උපකරණ විකිණීම මත ලාභය	-	4,380	-	4,380
	අධිකාර	560,922	598,028	560,922	598,028
	සේවක ණය ආදායම	31,576	34,151	31,576	34,151
	විවිධ ආදායම	18,739	59,338	2,698	847
	රටගාලෙන් ලද ලාභය / (පඩුව) නවම් මාවත	37,915	37,568	37,915	37,568
	නිවාඩු නිකේතනයෙන් ලද ලාභය / (අලාභය)	(2,915)	(3,614)	(2,915)	(3,614)
	ප්‍රවාහන අයකිරීම්	16,507	20,618	-	-
		670,069	756,921	634,132	674,482
9	කාර්ය මණ්ඩල වියදම්				
	වැටුප් හා වේතන	9.1	867,526	778,965	765,481
	කොට්ඨාශ මූල්‍ය සහ මූල්‍ය නොවන ප්‍රතිලාභ	9.2	671,235	988,609	455,649
	නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම	9.3	70,126	51,463	53,950
	වෙනත් දිගුකාලීන සේවක ප්‍රතිලාභ	9.4	157,795	121,797	125,535
			1,766,683	1,940,835	1,400,616
9.1	වැටුප් හා වේතන				
	සේවක පිරිවැය (අධ්‍යක්ෂවරුන්ගේ ගාස්තු ඇතුළුව)				
	වැටුප්		628,870	634,934	533,429
	අධ්‍යක්ෂක ගාස්තු		3,508	3,367	1,570
	පීඩන වියදම් දීමනාව		163,397	82,437	163,397
	ආහාර දීමනාව		11,941	12,898	11,941
	අතිකාල		43,551	33,164	38,885
	නිවාඩු දින ගෙවීම්		16,260	12,165	16,260
			867,526	778,965	765,481
9.2	කෙටි කාලීන මූල්‍ය සහ මූල්‍ය නොවන ප්‍රතිලාභ				
	පුහුණු සහ සංවර්ධන වියදම්		4,803	6,647	4,393
	බඳවා ගැනීමේ වියදම්		600	405	600
	සේවක සුභසාධනය		85,929	71,168	49,390
	දිරිදීමනා		142,578	132,183	141,870
	ලබානොගත් නිවාඩු සඳහා ගෙවීම්		19,489	28,144	19,489
	ප්‍රසාද දීමනා		253,767	575,964	78,113
	වෛද්‍ය වියදම් ප්‍රතිපූර්ණය		118,858	128,612	116,584
	සේවක ණය පිරිවැය		31,576	34,151	31,576
	නිවාස ණය මත පොළී		7,015	8,963	7,015
	සේවක වත්දි		6,619	1,173	6,619
	සේවක අනතුරු වන්දි යෝජනා ක්‍රමය		-	1,200	-
			671,235	988,609	455,649

	සටහන	සමූහය		මණ්ඩලය	
		2024	2023	2024	2023
		රු. '000	රු. '000	රු. '000	රු. '000
9.3	නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම				
	පොළී පිරිවැය	39,439	38,786	39,439	38,786
	වර්තමාන සේවා පිරිවැය	30,687	12,677	14,511	9,548
		70,126	51,463	53,950	48,334
9.4	වෙනත් දිගුකාලීන සේවක ප්‍රතිලාභ				
	සේවක අර්ථසාධක අරමුදල් මණ්ඩලයේ දායකත්වය	130,402	101,205	104,594	95,466
	සේවානියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ දායකත්වය	27,393	20,592	20,941	19,157
		157,795	121,797	125,535	114,623
10	පරිපාලන වියදම්				
	ගොඩනැගිලි කුලී	176,111	170,354	165,976	160,535
	වරිපතම්	614	598	16	-
	බදු කුලී - ඉඩම්	240	1,080	240	1,080
	විදුලි ගාස්තු	51,332	49,341	37,233	33,943
	දුරකථන ගාස්තු	10,033	10,236	8,291	8,422
	ජල ගාස්තු	2,997	2,281	2,997	2,281
	උපදේශන ගාස්තු	8,568	5,634	3,266	554
	විගණන ගාස්තු	3,426	3,309	2,266	1,722
	ආරක්ෂක වියදම්	6,947	4,643	6,947	4,643
	නීති ගාස්තු	7,812	4,308	6,270	1,779
	කුලී ගාස්තු	1,120	898	1,120	898
	ලේකම් වියදම්	-	80	-	80
	තැපැල් ගාස්තු හා විදුලි පණිවිඩ	3,401	2,905	2,354	2,139
	ගමන් වියදම් සහ සංයුක්ත දීමනාව	315	1,662	315	1,662
	මුද්‍රණය හා ලිපිද්‍රව්‍ය	2,993	4,963	2,633	4,674
	මාධ්‍ය හා ප්‍රචාරණය	1,748	2,753	-	-
	වෙළඳ දැන්වීම් සහ පුවත් දැන්වීම්	849	3,394	849	3,394
	වාහන රක්ෂණවාර හා බලපත්‍ර ගාස්තු	2,092	1,964	2,092	1,964
	පුවත්පත් හා සඟරා	697	803	517	611
	පරිත්‍යාග	114	979	-	-
	වෙනත් රක්ෂණ	13	144	13	144
	කාර්යාල නඩත්තුව සහ අවශ්‍යතා	5,283	4,587	457	221

	සටහන	සමූහය		මණ්ඩලය	
		2024	2023	2024	2023
		රු. '000	රු. '000	රු. '000	රු. '000
	සේවක වත්දි ගෙවීම	71	354	71	354
	මුද්දර ගාස්තු සහ ලියාපදිංචි කිරීමේ ගාස්තු	6,838	8,867	6,838	8,867
	විවිධ වියදම්	-	433	-	433
	පරිභෝජනය කල හැකි	375	152	375	152
	වාහන අලුත්වැඩියාවන් සහ නඩත්තුව	40,267	37,495	13,838	11,573
	ඉන්ධන ගාස්තු	24,746	22,971	24,746	22,971
	ගොඩනැගිලි නඩත්තුව	31,744	30,141	31,744	30,141
	යන්ත්‍ර, ලිඛිති හා උපකරණ නඩත්තුව	6,993	11,353	3,919	7,526
		397,739	388,683	325,385	312,763
11	මූල්‍ය වියදම්				
	භාරකාර ගාස්තු	1,839	1,628	1,839	1,628
	බැංකු ගාස්තු	2,743	2,664	2,497	2,386
	පොළී වියදම්	32	93	-	-
		4,614	4,385	4,336	4,013
12	සාමාජික වියදම්				
	සාමාජික ප්‍රතිලාභ 12.1	452,742	549,153	452,742	549,153
	සාමාජික සේවා 12.2	62,944	82,958	56,740	76,407
	තොරතුරු තාක්ෂණ සේවා 12.3	81,644	78,948	81,644	78,948
		597,330	711,058	591,126	704,507
12.1	සාමාජික ප්‍රතිලාභ				
	මරණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය	121,664	156,593	121,664	156,593
	නිත්‍ය දුබලතා යෝජනා ක්‍රමය	19,911	22,799	19,911	22,799
	අක්ෂි කාල බද්ධ කිරීම සඳහා වන යෝජනා ක්‍රමය	8,186	7,281	8,186	7,281
	ලුහුසුව රැකවරණ යෝජනා ක්‍රමය	18,532	19,758	18,532	19,758
	හෘද සැත්කම් යෝජනා ක්‍රමය	126,768	141,660	126,768	141,660
	චකුණු බද්ධ කිරීමේ යෝජනා ක්‍රමය	1,422	5,112	1,422	5,112
	5 වසර ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය 12.1.1	109,425	96,734	109,425	96,734
	නිපුණතා සවිය 12.1.1	7,366	-	7,366	-
	විශ්ව යාත්‍රා උසස් අධ්‍යාපන යෝජනා ක්‍රමය. 12.1.1	39,468	99,216	39,468	99,216
		452,742	549,153	452,742	549,153
12.1.1 2024 වර්ෂය සඳහා 5 වසර ශිෂ්‍යත්ව, නිපුණතා සවිය උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ විශ්ව යාත්‍රා උසස් අධ්‍යාපන යෝජනා ක්‍රමය වෙනුවෙන් කරන ලද ගෙවීම් පහත වගුවේ දැක්වේ.					
ශිෂ්‍යත්ව වර්ගය		අදාළ වර්ෂය	ශිෂ්‍යත්ව ගණන	මුදල (රු.)	
5 වසර ශිෂ්‍යත්ව		2021	16	240,000	
		2022	212	3,180,000	
		2023	7323	109,845,000	
			7551	113,265,000	
නිපුණතා සවිය ශිෂ්‍යත්ව		2022	5	91,142	
				91,142	
උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව		2020	5	60,000	
		2021	167	2,004,000	
			172	2,064,000	

	සටහන	සමූහය		මණ්ඩලය	
		2024	2023	2024	2023
		රු. '000	රු. '000	රු. '000	රු. '000
12.2	සාමාජික සේවා				
	තැපැල් ගාස්තු හා විදුලි පණිවිඩ	22,319	24,734	22,319	24,734
	ලිපිද්‍රව්‍ය හා මුද්‍රණ ගාස්තු	26,177	45,588	26,177	45,588
	සාමාජික ආශ්‍රිත වියදම්	1,009	245	1,009	245
	සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහන්	52	-	52	-
	ගමන් වියදම් හා සංයුක්ත දිමහා	12,393	11,447	6,189	4,897
	මාධ්‍ය හා ප්‍රචාරන	40	-	40	-
	ශිෂ්‍යත්ව වියදම්	954	943	954	943
		62,944	82,958	56,740	76,407
12.3	තොරතුරු තාක්ෂණ සේවා				
	දෘඩාංග නඩත්තුව	3,203	5,810	3,203	5,810
	මෘදුකාංග නඩත්තුව	13,029	14,140	13,029	14,140
	ක්ෂය කිරීම්	37,050	33,556	37,050	33,556
	රක්ෂණ	393	305	393	305
	තල්බදු සම්බන්ධතා මත කුලිය	27,969	25,137	27,969	25,137
		81,644	78,948	81,644	78,948
13	ක්ෂය කිරීම් සහ ක්‍රමක්ෂය				
	දේපල, පිරිසත හා උපකරණ ක්ෂය කිරීම	66,016	59,055	46,129	40,554
	තල්බදු ඉඩම් හා සංවර්ධන කටයුතු ප්‍රාග්ධනීකරණය කිරීම්	875	875	-	-
	පෛවිය වත්කම් මත ක්ෂය වීම්/ ක්‍රමක්ෂය	11,197	1,883	-	-
		78,088	61,812	46,129	40,554
14	අපහායනය අයකිරීම/ ප්‍රතිවර්ථනය				
	ණයකර මත අපහායනය	(4,792)	(49,804)	(4,792)	(49,804)
	රාජ්‍ය උකස් හා අයෝජන බැංකුවේ තැන්පතු මත අපහායනය	(30)	(871)	(30)	(871)
	එන් ඩී බී තැන්පතු මත අපහායනය	(72)	(585)	(72)	(585)
	ස්ථාවර තැනපතු මත අපහායනය	(16)	(191)	(16)	(191)
		(4,910)	(51,452)	(4,910)	(51,452)
				ලංකා ලුණු සමාගම	
				2024	2023
				රු. '000	රු. '000
15	වෙනත් වියදම්				
	අලෙවි ප්‍රවර්ධන වියදම්			29,116	34,767
	ජාතිය ගොඩනැගීමේ බදු වියදම්			73,921	86,245
	දඩුවම් සහ අධිකාර			230	70
	පෛව විද්‍යාත්මක වත්කම්වල වියදම්			9,646	7,334
	පාරිසරික වැඩ			38,538	27,490
	සංචාරක බංගලාව නඩත්තුව			14,590	9,494
	ලුණු කෞතුකාගාර වියදම්			6,624	4,185
	සන්නිවේදන සේවා			23,959	15,867
	ආර්ටීමිය (Artimea) වියදම්			1,454	1,059
	සේවාස්ථාන වියදම්			14,296	10,361
	බණ්ෂ බදු වියදම්			4,298	11,140
				216,672	208,011

				මණ්ඩලය	
				2024	2023
				රු. '000	රු. '000
16	ආදායම් බදු වියදම්				
	බදුගෙවීමට පෙර ගිණුම් කරණ ලාභ/ (අලාභ)			63,176,600	64,958,463
	හිදිනස් කිරීම සහ වෙනත් ආදායම් මූලාශ්‍ර			(2,742,071)	(2,742,071)
	අනුමත කලහොහැකි වියදම්			1,122,278	1,122,278
	අවසරලත් වියදම්			(24,299)	(24,299)
	ආයෝජනයෙන් තක්සේරු කළහැකි ආදායම			61,532,509	63,314,371
	දළ ආදායම් බදු වියදම @ 14%			8,614,551	8,864,012
	ලාභාංශ - අවසාන WHT බදු ගෙවීම් (1,059,588.42 x 15%)			978	159
	හිදිනස් කරන ලද ආදායම මත බදු			296	108
	වර්ධමාන ආදායම් බදු වියදම			188,934	152,366
				8,678,062	9,016,645
				ලංකා ලුණු සමාගම	
				2024	2023
				රු. '000	රු. '000
	මෙහෙයුම්වලින් බදු පෙර ගිණුම්කරණ ලාභය/ (අලාභය)			993,229	1,756,205
	බදුකරණය සඳහා අනුමත කලහොහැකි වියදම්			267,686	138,636
	බදුකරණය සඳහා අනුමත කලහැකිවියදම්			(60,498)	(515,390)
	ව්‍යාපාර ආදායම මත බදු කළහැකි ලාභය			823,386	924,039
	පොළී ආදායම මත බදු කළහැකි ලාභය			377,031	455,412
	ශුද්ධ බදුකළහැකි ලාභය/ (අලාභය)			1,200,416	1,379,451
	වර්ධමාන බදු වියදම				
	ව්‍යාපාර අදායම මත අදායම් බදු	823,386	30%	247,016	413,835
	ආයෝජන ආදායම මත ආදායම් බදු	377,031	30%	113,109	136,624
	වර්තමාන ආදායම් බදු ගාස්තු			360,125	550,459
	විලම්භිත ආදායම් බදු				
	පෙර වර්ෂවලට අදාලව වත්මන් බදු සැපයීම			(13,171)	34,894
	විලම්භිත බදුකරණ අයකිරීම / (ප්‍රතිවර්ධනය)			(55,170)	(19,818)
	ආදායම් ප්‍රකාශය තුල වාර්තාකළ ආදායම් බදු වියදම			291,784	565,534

	සටහන	සමුහය		මණ්ඩලය	
		2024	2023	2024	2023
		රු. '000	රු. '000	රු. '000	රු. '000
17	(FVTPL) මූල්‍ය වත්කම්				
	ප්‍රකාශිත කොටස් ආයෝජනය (වෙළෙඳ)	2,646,191	4,463,977	2,646,191	4,463,977
		2,646,191	4,463,977	2,646,191	4,463,977
18	පරිපාලන සමාගමේ ආයෝජන				
	ලංකා ලුණු සමාගම	-	-	470,961	470,961
		-	-	470,961	470,961
19	වෙනත් විස්තරාත්මක ආදායම් හුවමාරු කාඩ්පත් අගය (FVOCI) මූල්‍ය වත්කම්				
	ප්‍රකාශිත කොටස් ආයෝජනය - දිගුකාලීන	14,536,111	10,578,443	14,536,111	10,578,443
	කොටස් ආයෝජනය - ලැයිස්තුගත කර ඇති	45	45	45	45
	ප්‍රකාශිත නොකළ කොටස් ආයෝජනය	3,779	4,923	3,779	4,923
	ප්‍රකාශිත ඒකක	169,039	181,556	169,039	181,556
	පොරොන්දු හෝට්ටු	12,174	12,174	12,174	12,174
	අඩුකලා: පොරොන්දු හෝට්ටු මත හානිකරණය	(12,174)	(12,174)	(12,174)	(12,174)
		14,708,973	10,764,966	14,708,973	10,764,966
20	ක්‍රමයෙන් පිරිවැයට ගෙවා ඇති මූල්‍ය වත්කම්				
	භාණ්ඩාගාර බැඳුම්කර	547,431,692	420,107,732	547,431,692	420,107,732
	භාණ්ඩාගාර බිල්පත්	3,119,900	59,813,248	3,119,900	59,813,248
	ප්‍රකාශිත - ණයකර	4,995,749	6,380,273	4,995,749	6,380,273
	අඩුකලා - ණයකර මත අපහායනය	(29,456)	(34,248)	(29,456)	(34,248)
	ස්ථාවර තැන්පතු	2,983,405	2,580,475	505,948	522,191
	අඩුකලා: ස්ථාවර තැන්පතු මත අපහායනය	(88)	(104)	(88)	(104)
	ප්‍රතිමුද්‍රිත ගැනීමේ ගිවිසුම	4,915,443	9,037,497	4,915,443	9,037,497
	ප්‍රකාශ නොකළ ණයකර	835,296	2,232,315	835,296	2,232,315
	රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු යෝජනා ක්‍රමයේ තැන්පතුව	383,073	343,156	383,073	343,156
	අඩුකලා: රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ තැන්පතුව මත අපහායනය	(383)	(414)	(383)	(414)
	ඒකීයීය යෝජනා ක්‍රමයේ තැන්පතුව	496,325	579,361	496,325	579,361
	අඩුකලා: ඒකීයීය තැන්පතුව සඳහා අපහායනය	(177)	(249)	(177)	(249)
	කාර්ය මණ්ඩල ණය				
	විශේෂ ණය	29,423	34,094	29,423	34,094
	විශේෂ ආපදා ණය	428,148	340,218	321,496	264,049
	උත්සව අත්තිකාරම්	34	423	34	423
	විශේෂ උත්සව ණය	1,785	1,422	1,785	1,422
	විශේෂ අත්තිකාරම්	-	21	-	21
	වාහන ණය	242,444	224,009	242,444	224,009
		565,832,614	501,639,231	563,248,506	499,504,778

	සටහන	සමූහය		මණ්ඩලය	
		2024	2023	2024	2023
		රු. '000	රු. '000	රු. '000	රු. '000
21 වෙනත් වත්කම්					
උපචිත ආදායම	21.1	-	-	-	-
ලැබීම් හා පෙර ගෙවීම්	21.2	4,661,911	3,631,424	4,540,227	3,490,252
තොග	21.3	350,269	579,046	12,036	13,360
		5,012,179	4,210,470	4,552,263	3,503,613
21.1 උපචිත ආදායම					
ලැබියයුතු පොළීය		24,966	24,966	24,966	24,966
අඩුකලා: අඩමාන ආදායම සඳහා වෙන්කිරීම්	21.1.1	(24,966)	(24,966)	(24,966)	(24,966)
		-	-	-	-

21.1.1 ලැබුණු පොළී ආදායම පහත දැක්වූ අත

ආයතනය	උපකරණ	පොළී ලැබීම්
ඇල්කඩුව වැවිලි සමාගම	සාංගමික නොවන ණයකර	9,392
MBSL වහික්	සාංගමික ණයකර	206
වහික් ඉන්කෝපරේෂන්ස්	සාංගමික ණයකර	15,000
පොරොන්දු නෝට්ටු	පොරොන්දු නෝට්ටු	368
අස්ථාවර ආදායමට එරෙහි ප්‍රතිපාදන		24,966

	සටහන	සමූහය		මණ්ඩලය	
		2024	2023	2024	2023
		රු. '000	රු. '000	රු. '000	රු. '000
21.2 ලැබීම් හා පෙර ගෙවීම්					
වෙළෙඳ ණයගැතියෝ		58,381	76,359	-	-
ලැබිය යුතු බදු මුදල්		43,657	49,137	-	-
ලැබිය යුතු දායක මුදල්		3,716,377	3,229,995	3,716,377	3,229,995
මුදල් ඇණවුම් පාලනය		5,577	2,838	5,577	2,838
තැපැල්මුද්‍රණ යන්ත්‍ර අග්‍රිමය		914	462	914	462
වැටුප් අත්තිකාරම්		40	13	40	13
විවිධ ණය ගැතියෝ		317,570	122,491	317,570	122,491
පෙර සේවකයන්ගෙන් අයවිය යුතු මුදල්		7,346	2,579	7,346	2,579
ආරක්ෂිත තැන්පතුව		4,860	4,653	4,860	4,653
පෙර ගෙවීම්		30,307	33,637	10,661	17,962
කාර්ය මණ්ඩල පෙර ගෙවුම් ණය පිරිවැය		108,678	95,163	108,678	95,163
ලැබියයුතු ලාභාංශ		361,730	-	361,730	-
අත්තිකාරම් ගෙවීම්		6,474	7,478	6,474	7,478
තැන්පතු කේරැම්කරණය		-	6,619	-	6,619
		4,661,911	3,631,424	4,540,227	3,490,252

	සටහන	සමූහය		මණ්ඩලය	
		2024	2023	2024	2023
		රු. '000	රු. '000	රු. '000	රු. '000
21.3	තොග				
	පොදු ලුණු තොග	89,587	333,101	-	-
	ආර්ටිමීය (Artimea Stock) තොග	940	1,811	-	-
	නොහිමි වැඩ	47,498	-	-	-
	පාරිභෝගික භාණ්ඩ සහ අමතර කොටස්	6,091	2,897	-	-
	ලිපිද්‍රව්‍ය සහ පාරිභෝගික භාණ්ඩ	204,542	239,652	10,425	11,775
	පුස්තකාලය	272	272	272	272
	නිවාඩු නිකේතන ඉන්වෙන්ට්‍රිය	1,339	1,313	1,339	1,313
		350,269	579,046	12,036	13,360

	ඉඩම් ගොඩනැගිල්ල	මෝටර් වාහන	පරිගණක උපාංග	ලිඛඩු සවිකිරීම් හා කාර්යාලීය උපකරණ	බදු අයිතිය මත ගොඩනැගිලි	යන්ත්‍ර උපකරණ	භාරකාර පේළව වගකීම්		සංවර්ධන කාර්යයන්	ඉදිරියට කරගෙන යන ඉදිකිරීම්	එකතුව රු ෦000
							හොමේරු වගාවන්	මේරු වගාවන්			
පිරිවැය											
2023 ජනවාරි 1 දිනට ශේෂය	20,000	23,620	317,954	163,733	612,987	294,641	11,075	18,826	326,250	8,156	1,945,521
ප්‍රතිධනිකරණ ප්‍රතිපත්ති වෙනස්කිරීම මත බලපෑම	-	-	25,597	42,354	18,845	21,251	-	-	-	36,388	205,796
එකතුවකිරීම්			6,800								6,800
ගැලපීම්	-	-	-	-	-	-	(575)	(1,108)	-	-	(1,683)
අපහරණයන්	-	-	(3,971)	(1,906)	(1,743)	-	-	-	-	-	(7,621)
ප්‍රත්‍යාගණන / මාරු කිරීම	-	-	-	-	-	-	-	-	-	(36,484)	(36,484)
2023 දෙසැම්බර් 31 දිනට ශේෂය	20,000	23,620	346,379	204,180	631,831	315,892	10,500	17,717	326,250	8,060	2,112,328
2024 ජනවාරි 1 දිනට ශේෂය	20,000	23,620	346,379	204,180	631,831	315,892	10,500	17,717	326,250	8,060	2,112,328
එකතුවකිරීම්	-	-	3,187	5,709	10,482	5,350	-	-	-	20,703	67,938
රජයේ ප්‍රදානයන්	-	-	-	-	-	-	-	-	-	-	-
ගැලපීම්	-	-	-	-	-	-	(6,463)	(5,475)	-	-	(11,938)
අපහරණයන්	-	-	-	-	-	-	-	-	-	-	-
ප්‍රත්‍යාගණන / මාරු කිරීම	-	-	-	-	-	-	-	-	-	(10,465)	(10,465)
2023 දෙසැම්බර් 31 දිනට ශේෂය	20,000	23,620	349,566	209,889	642,314	321,241	4,038	12,242	326,250	18,298	2,157,863

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල මණ්ඩලය

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

2024 දෙසැම්බර් මස 31 දිනෙහි අවසන් වර්ෂය සඳහා

	ඉඩම්	ගොඩනැගිලි	මෝටර් වාහන	පරිගණක උපාංග	ලිඛිති සම්බන්ධීකරණ උපකරණ	බදු අයිතිය මත ගොඩනැගිලි	යන්ත්‍ර උපකරණ	භාරකාර සේව වත්කම්		සංවර්ධන කාර්යයන්	ඉදිරියට කරගෙන යන ඉදිකිරීම්	එකතුව රු '000
								නොමේරු වගාවන්	මේරු වගාවන්			
සමුච්චිත ක්ෂය කිරීම												
2023 ජනවාරි 1 දිනට ශේෂය	-	591	171,148	28,471	76,014	181,112	219,767	-	2,634	291,953	-	971,690
ප්‍රතිවිකිකරණ ප්‍රතිපත්ති වෙනස්කිරීම මත බලපෑම	-	591	37,473	37,458	18,352	15,287	23,672	-	354	20,353	-	153,540
වසර සඳහා වූ ක්ෂය අය කිරීම			567									567
අපතරණයන්	-	-	(1,059)	(508)	(460)	-	-	-	(155)	-	-	(2,182)
2023 දෙසැම්බර් 31 දිනට ශේෂය	-	1,182	208,128	65,421	93,906	196,399	243,439	-	2,833	312,307	-	1,123,614
2024 ජනවාරි 1 දිනට ශේෂය	-	1,182	208,128	65,421	93,906	196,399	243,439	-	2,833	312,307	-	1,123,614
වසර සඳහා වූ ක්ෂය අය කිරීම	-	591	40,110	41,227	25,009	15,836	16,230	-	245	12,152	-	151,399
රජයේ ප්‍රදානයන් ක්‍රමක්ෂය කිරීම්	-	-	1,360	-	-	-	-	-	-	-	-	1,360
අපතරණයන්	-	-	-	-	-	-	-	-	(986)	-	-	(986)
2024 දෙසැම්බර් 31 දිනට ශේෂය	-	1,772	249,598	106,648	118,915	212,234	259,669	-	2,092	324,459	-	1,275,388
ශුද්ධ පොත් අගය												
2023 ජනවාරි 1 දිනට	20,000	23,029	146,806	135,262	72,266	431,875	74,874	11,075	16,192	34,297	8,156	973,831
2023 දෙසැම්බර් 31 දිනට	20,000	22,438	138,251	138,759	113,991	435,433	72,453	10,500	14,884	13,944	8,060	988,714
2024 දෙසැම්බර් 31 දිනට	20,000	21,848	99,968	103,241	111,489	430,079	61,572	4,038	10,150	1,791	18,298	882,475

	ඉඩම්	ගාඩනැගිලි	මොටර් වාහන	පරිගණක උපකරණ	ලිඛිත හා වෙනත් උපකරණ	එකතුව රු '000
22.2 මණ්ඩලය						
2023 ජනවාරි 1 දිනට ශේෂය	20,000	23,620	100,495	163,733	45,393	353,241
ඒකතූකිරීම්	-	-	-	42,354	39,427	81,780
රජයේ ප්‍රදානයන්	-	-	6,800	-	-	6,800
ගැලපීම්	-	-	-	-	-	-
අපහරණයන්	-	-	(3,971)	(1,906)	(1,743)	(7,621)
හැවිත තක්සේරුකිරීම	-	-	-	-	-	-
2023 දෙසැම්බර් 31 දිනට ශේෂය	20,000	23,620	103,324	204,180	83,076	434,200
2023 ජනවාරි 1 දිනට ශේෂය	20,000	23,620	103,324	204,180	83,076	434,200
ඒකතූකිරීම්	-	-	-	5,709	8,491	14,200
රජයේ ප්‍රදානයන්	-	-	-	-	-	-
ගැලපීම්	-	-	-	-	-	-
අපහරණයන්	-	-	-	-	-	-
හැවිත තක්සේරුකිරීම	-	-	-	-	-	-
2024 දෙසැම්බර් 31 දිනට ශේෂය	20,000	23,620	103,324	209,889	91,567	448,400
සම්මුඛිත ක්ෂයවීම්						
2023 ජනවාරි 1 දිනට ශේෂය	-	591	20,099	28,471	6,825	55,986
ප්‍රාග්ධනීකරණ ප්‍රතිපත්ති වෙනස්කිරීම මත බලපෑම	-	591	19,570	37,458	11,453	69,071
වර්ෂය සඳහා ක්ෂයවීම් ගාස්තු	-	-	567	-	-	567
අපහරණයන්	-	-	(1,059)	(508)	(460)	(2,027)
ප්‍රත්‍යාගණන	-	-	-	-	-	-
2023 දෙසැම්බර් 31 දිනට ශේෂය	-	1,182	39,176	65,421	17,818	123,596
2024 ජනවාරි 1 දිනට ශේෂය	-	1,182	39,176	65,421	17,818	123,596
වර්ෂය සඳහා ක්ෂයවීම් ගාස්තු	-	591	19,305	41,227	16,136	77,259
රජයේ ප්‍රදානයන් ක්‍රමක්ෂය කිරීම්	-	-	1,360	-	-	1,360
අපහරණයන්	-	-	-	-	-	-
ප්‍රත්‍යාගණන	-	-	-	-	-	-
2024 දෙසැම්බර් 31 දිනට ශේෂය	-	1,772	59,841	106,648	33,954	202,215
ශුද්ධ පොත් අගය						
2023 ජනවාරි 1 දිනට	20,000	23,029	80,396	135,262	38,568	297,255
2023 දෙසැම්බර් 31 දිනට	20,000	22,438	64,147	138,759	65,258	310,604
2024 දෙසැම්බර් 31 දිනට	20,000	21,848	43,483	103,241	57,613	246,185

	සටහන	සමූහය		මණ්ඩලය	
		2024	2023	2024	2023
		රු. '000	රු. '000	රු. '000	රු. '000
23	කල්බදු දේපල				
	පිරිවැය				
	ජනවාරි 1 දිනට	20,910	20,910	-	-
	එකතු කිරීම්	-	-	-	-
	දෙසැම්බර් 31 දිනට	20,910	20,910	-	-
	සමුච්චිත ක්‍රමක්ෂය				
	ජනවාරි 1 දිනට ශේෂය	20,213	19,516	-	-
	වසර සඳහා අයකිරීම්	697	697	-	-
	දෙසැම්බර් 31 දිනට ශේෂය	20,910	20,213	-	-
	දෙසැම්බර් 31 දින ශුද්ධ පොත් අගය	-	697	-	-
24	අස්පාශ්‍ය වත්කම්				
	ජනවාරි 1 දිනට ශේෂය	6,163	9,017	6,163	9,017
	එකතු කිරීම්	95	2,141	95	2,141
	වසර තුළ ක්‍රමක්ෂය	(5,110)	(7,252)	(5,110)	(7,252)
	රජයේ ප්‍රදානයෙන් ලද පරිගණක මෘදුකාංග	24.1	0	0	2,257
	දෙසැම්බර් 31 දිනට ශේෂය	1,148	6,163	1,148	6,163
24.1	රජයේ ප්‍රදානයෙන් ලද පරිගණක මෘදුකාංග				
	කාලපරිච්ඡේදය ආරම්භයේදී ශේෂය	2,257	4,512	2,257	4,512
	එකතු කිරීම්	-	-	-	-
	ක්‍රමක්ෂය කිරීම	(2,257)	(2,256)	(2,257)	(2,256)
	කාලපරිච්ඡේදය අවසානයේදී ශේෂය	0	2,257	0	2,257
25	ආයෝජන දේපල				
	ජනවාරි 1 දිනට ශේෂය	4,587,406	4,587,406	4,587,406	4,587,406
	දෙසැම්බර් 31 දිනට ශේෂය	4,587,406	4,587,406	4,587,406	4,587,406

26. පොළීය දරණ ණය ගැනිම්

ලංකා ලුණු සමාගම	2024 දෙසැම්බර් 31 දිනට			2023 දෙසැම්බර් 31 දිනට		
	1 වසරක් තුළ	1 වසරක් තුළ	එකතුව	1 වසරක් තුළ	1 වසරක් තුළ	එකතුව
	නැවත ගෙවිය	නැවත ගෙවිය		නැවත ගෙවිය	නැවත ගෙවිය	
	යුතු ප්‍රමාණය	යුතු ප්‍රමාණය		යුතු ප්‍රමාණය	යුතු ප්‍රමාණය	
	(රු. '000)	(රු. '000)	(රු. '000)	(රු. '000)	(රු. '000)	(රු. '000)
මූල්‍ය කල්බදු	-	-	-	-	-	-
බැංකු අයිරා	403,727	-	403,727	7,620	-	7,620
	403,727	-	403,727	7,620	-	7,620

27. ප්‍රදාන සහ සහනාධාර

	මණ්ඩලය	
	2024	2023
	රු. '000	රු. '000
කාලපරිච්ඡේදය ආරම්භයේදී ශේෂය	8,490	4,512
එකතු කිරීම්	-	6,800
ක්‍රමිකය කිරීම	(3,617)	(2,823)
කාලපරිච්ඡේදය අවසානයේදී ශේෂය	4,873	8,490

	අයබයිට් පිරිසක	ගොඩනැගිල්ල	පොම්පාගාරය	සේවකයින්ට වත්දී මුදල	ලංකා ලුණු සමාගම	
					එකතුව 2024	එකතුව 2023
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
පිරිවැය						
ජනවාරි 1 දිනට	19,515	41,124	1,387	6,500	68,527	68,527
දෙසැම්බර් 31 දිනට	19,515	41,124	1,387	6,500	68,527	68,527
ක්‍රමිකය						
ජනවාරි 1 දිනට	19,515	17,050	578	1,475	38,618	36,905
වසර තුළ ප්‍රතිවර්ථනය	-	1,028	35	650	1,713	1,713
දෙසැම්බර් 31 දිනට	19,515	18,078	613	2,125	40,331	38,618
ලියාපල අගය						
දෙසැම්බර් 31 දිනට	-	23,047	775	4,375	28,196	29,909

	සටහන	සමූහය		මණ්ඩලය	
		2024	2023	2024	2023
		රු. '000	රු. '000	රු. '000	රු. '000
28	නිශ්චිත ප්‍රතිලාභ බැඳීම				
	ජනවාරි 1 දිනට ආරම්භක නිශ්චිත ප්‍රතිලාභ බැඳීම	303,379	466,499	303,379	215,479
	පොළී පිරිවැය	39,439	38,786	39,439	38,786
	පවත්නා සේවා පිරිවැය	476,238	52,068	14,511	9,548
	ගෙවූ ප්‍රතිලාභ	(59,484)	(27,972)	(55,624)	(24,299)
	ආයතනික බැඳීම් ලාභය/ (අලාභය)	79,318	63,865	79,318	63,865
	දෙසැම්බර් 31 දිනට අවසන් නිශ්චිත ප්‍රතිලාභ බැඳීම	838,890	593,245	381,024	303,379
29	ප්‍රවර්ධන බදු බැරකම්				
	දළ බදු වගකීම්	8,678,062	9,016,645	8,678,062	9,016,645
	(-) ඇස්තමේන්තුගත ආදායම් බදු ගෙවීම	(4,384,010)	(4,152,577)	(4,384,010)	(4,152,577)
	(-) WHT බදු (චිකතුකල අගය මත බදු)	-	-	-	-
	(-) පෙර වර්ෂයේ (ඉක්මවන)/කාලය ආරම්භයේදී	-	-	-	-
	දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු	4,294,051	4,864,069	4,294,051	4,864,069
30	වෙනත් වගකීම්				
	ගෙවිය යුතු ගිණුම් සහ විවිධ ණය හිමියෝ	471,513	680,320	144,088	115,112
		471,513	680,320	144,088	115,112

		සමූහය		මණ්ඩලය		
		2024	2023	2024	2023	
		රු. '000	රු. '000	රු. '000	රු. '000	
30.1	ගෙවිය යුතු ගිණුම් හ විවිධ ණය නිමයේ					
	වෙළඳ හා වෙනත් ගෙවිය යුතු දෑ	30.1.1	325,649	563,913	-	-
	ගෙවූ නිමිකම් සහ ප්‍රතිලාභ මත රඳවාගත් බදු		2,828	4,937	2,828	4,937
	නිමිකම් මත ගෙවිය යුතු මුද්දර බදු		927	1,203	927	1,203
	ගෙවියයුතු ලාභාංභ		1,777	1,294	-	-
	නොගෙවූ චේතන		76	60	76	60
	ගෙවිය යුතු මුද්දර බදු		111	97	111	97
	ගෙවියයුතු සේවක අර්ථසාධක අරමුදල		18,546	11,870	18,546	11,870
	ගෙවිය යුතු සේ හි හා අරමුදල		2,226	1,584	2,226	1,584
	උපචිත වියදම්		68,603	50,237	68,603	50,237
	ආපසු ලැබුණු ප්‍රතිලාභ (වෙක්සත්)		2,257	2,187	2,257	2,187
	ආපසු ලැබුණු ප්‍රතිලාභ (සුභසාධන)		159	19	159	19
	ආපසු ලැබුණු ප්‍රතිලාභ (ස්ලිප්)		5,416	8,323	5,416	8,323
	නොගෙවූ මරණ ප්‍රතිලාභ		27,943	23,370	27,943	23,370
	උපයන විට ගෙවිය යුතු බදු		3,352	1,608	3,352	1,608
	චක්‍ර කල අගය මත ගෙවිය යුතු බදු		776	666	776	666
	නොසැසඳෙන ශේෂ		14	14	14	14
	ප්‍රස්තකාල අරමුදල		14	11	14	11
	විවිධ ගෙවීම්		207	207	207	207
	ආපසු ගෙවිය යුතු තැන්පතු		70	70	70	70
	ආරක්ෂිත තැන්පතු - රථගාල		10,035	8,303	10,035	8,303
	වැටුප් පාලනය		-	219	-	219
	වැටුප් අවකරණ නිශ්කාශණය		429	79	429	79
	කලින් ගෙවූ ආදායම		101	47	101	47
			471,513	680,320	144,088	115,112
				ලංකා ලුණු සමාගම		
				2024	2023	
				රු. '000	රු. '000	
30.1.1	වෙළඳ හා වෙනත් ගෙවිය යුතු					
	මූල්‍ය වගකීම්					
	ගෙවිය යුතු වෙළඳ ශේෂයන්			81,948	104,399	
	ගෙවිය යුතු ලුඬුණු ප්‍රවාහන ගාස්තු			-	-	
	ගෙවිය යුතු තැන්පතු			35,825	106,611	
	සාමාජ ආරක්ෂණ බදු			6,003	7,128	
	ගෙවිය යුතු බිම්කුලිය			18,925	9,234	
	මූල්‍ය නොවන වගකීම්					
	උපචිත වියදම්			81,134	197,059	
	වෙනත් ගෙවිය යුතු			31,167	69,103	
	ගෙවිය යුතු චක්‍රකල අගය මත බදු			37,201	36,933	
	ගෙවිය යුතු වන්දි සඳහා ප්‍රතිපාදන			33,445	33,445	
	ගෙවිය යුතු දිරිදීමනා			-	-	
	කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල්			-	-	
				325,649	563,913	

	ලංකා ලුණු සමාගම			
	බදු අරමුණු සඳහා ප්‍රාග්ධන දීමනා	නිශ්චිත ප්‍රතිලාභ සැලසුම්	බදු අලාභවලට ආරෝපිත විලම්භිත බදු	එකතුව
	රු. '000	රු. '000	රු. '000	රු. '000
31 විලම්භිත බදු වගකීම්				
2023.01.01 දිනට	165,989	(75,306)	-	90,684
වසර සඳහා ලාභය හෝ අලාභයට අයකිරීම්(බැර)	(8,164)	(11,654)	-	(19,818)
2024.01.01 දිනට	157,825	(86,960)	-	70,865
වසර සඳහා ලාභය හෝ අලාභයට අයකිරීම්(බැර)	(4,769)	(50,400)	-	(71,264)
2024.12.31 දිනට	153,056	(137,360)	-	15,696
විලම්භිත බදු වගකීම්			(153,056)	(157,825)
විලම්භිත බදු වත්කම			137,360	86,960
උපයෝජනය නොකළ ව්‍යාපාර අලාභය ඉ/ගෙ			-	-
ශුද්ධ විලම්භිත බදු වගකීම			(15,696)	(70,865)

	සටහන	සමූහය		මණ්ඩලය	
		2024	2023	2024	2023
		රු. '000	රු. '000	රු. '000	රු. '000
32 ප්‍රතිපාදන					
විගණන ගාස්තු ගෙවීම් සඳහා ප්‍රතිපාදන		2,500	2,500	2,500	2,500
සේවක අනතුරු වන්දි ගෙවීමේ යෝජනා ක්‍රමය සඳහා ප්‍රතිපාදන		2,000	2,000	2,000	2,000
ප්‍රසාද දීමනා සඳහා ප්‍රතිපාදන		73,975	79,229	73,975	79,229
නිවාඩු මුදල් ගෙවීම සඳහා ප්‍රතිපාදන		16,320	19,698	16,320	19,698
උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ගෙවීම සඳහා ප්‍රතිපාදන		-	172,596	-	172,596
නිපුණතා සවිය ශිෂ්‍යත්ව ගෙවීම සඳහා ප්‍රතිපාදන		91,275	-	91,275	-
විශ්ව ශාත්‍රා ශිෂ්‍යත්ව ගෙවීම සඳහා ප්‍රතිපාදන		126,000	-	126,000	-
5 වසර ශිෂ්‍යත්ව ගෙවීම සඳහා ප්‍රතිපාදන		135,300	139,140	135,300	139,140
		447,371	415,163	447,371	415,163

	මණ්ඩලය	
	2024 Rs. '000	2023 Rs. '000
33 සාමාජික අරමුදල		
ජනවාරි 1 දිනට ආරම්භක සාමාජික අරමුදල් ශේෂය	504,434,709	459,630,606
පෙර වසරේ දායක මුදල් ගැලපීම	(3,558)	5,336
ලද දායක මුදල්	42,028,214	37,223,825
දායක මුදල් ආපසු ගෙවීම	(33,434,593)	(38,286,377)
සාමාජික අරමුදල් ශේෂය මත පොළිය	15,390,525	13,758,500
ලාභාංශ	35,911,278	32,102,819
දෙසැම්බර් 31 දිනට අවසන් සාමාජික අරමුදල් ශේෂය	564,326,576	504,434,709

අතිරේක තොරතුරු

විගණකාධිපතිවරයාගේ
වාර්තාව - 2024



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

එල්එස්ඩබ්/එල්/ටීඑල්/1/2024/14

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2025 මැයි 30 දින

සභාපති,

සේවා නියුක්තයින්ගේ භාර අරමුදල් මණ්ඩලය.

සේවා නියුක්තයින්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සහ එහි පරිපාලිතයෙහි 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තොරතුරු හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

සේවා නියුක්තයින්ගේ භාර අරමුදල් මණ්ඩලයේ “මණ්ඩලය” සහ එහි පරිපාලිතයෙහි “සමූහය” 2024 දෙසැම්බර් 31 දිනට ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණුවලින් වන බලපෑම හැර, මණ්ඩලයේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

- (අ) සේවායෝජකයින් විසින් මණ්ඩලය වෙත ප්‍රේෂණය කරනු ලබන සේවා නියුක්තයින්ගේ භාර අරමුදල් ඒ ඒ සාමාජිකයන්ගේ පෞද්ගලික ගිණුම්වලට බැර කළ යුතු වුවද, 1981 සිට 2014 වර්ෂය දක්වා හා 2015 සිට 2023 වර්ෂය දක්වා පිළිවෙලින් රු.මිලියන 14 ක් හා රු.මිලියන 597 ක් බැර කර නොතිබුණි.
- (ආ) සාමාජික නම් හා වැරදි හඳුනාගැනීම අංකය රහිතව පවත්වාගෙන යනු ලබන හඳුනාගොස් ගිණුම් 212 කට අදාළව රු.මිලියන 1.22 ක මුදලක් 2025 අප්‍රේල් 30 වන විටත් සාමාජිකයන්ට බැර කර නොතිබුණි.
- (ඇ) සේවායෝජකයින් විසින් දායක මුදල් මණ්ඩලය වෙත ප්‍රේෂණය කර තිබුණද එම සේවායෝජකයින් හඳුනාගත නොහැකිව රු.මිලියන 6.62 ක ශේෂයක් අංක V999 හා V100 යන අවිනිශ්චිත ගිණුම්වල



පැවතුණි. 1996 සිට 2022 වර්ෂය දක්වා පවතින මෙම ශේෂය අදාළ සාමාජික ගිණුම්වලට බැර කර නිරවුල් කිරීමට මේ දක්වා කටයුතු කර නොතිබුණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වවිගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මණ්ඩලයේ 2024 වාර්ෂික වාර්තාවේ ඇතුළත් අනෙකුත් තොරතුරු

මෙම විගණන වාර්තාවේ දිනට පෙර මා ලබාගත් මණ්ඩලයේ 2024 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කර ඇති නමුත් මූල්‍ය ප්‍රකාශන සහ ඒ පිළිබඳව වූ මාගේ විගණන වාර්තාවේ ඇතුළත් නොවන තොරතුරු, අනෙකුත් තොරතුරු යන්නෙන් අදහස් වේ. මෙම අනෙකුත් තොරතුරු සඳහා කළමනාකරණය වගකිව යුතුය.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වූ මාගේ මතයෙන් අනෙකුත් තොරතුරු ආවරණය නොකරන අතර මම ඒ පිළිබඳ කිසිදු ආකාරයක සහතිකවීමක් හෝ මතයක් ප්‍රකාශ නොකරමි.

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ විගණනයට අදාළව, මාගේ වගකීම වන්නේ ඉහත හඳුනාගත් අනෙකුත් තොරතුරු කියවීම සහ එසේ කිරීමේදී අනෙකුත් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමඟ හෝ විගණනයේදී හෝ වෙනත් ආකාරයකින් ලබාගත් මාගේ දැනුම අනුව ප්‍රමාණාත්මක වශයෙන් නොගැලපෙනවාද යන්න සලකා බැලීමයි.

මෙම විගණන වාර්තාවේ දිනට පෙර මා ලබාගත් අනෙකුත් තොරතුරු මත හා මා විසින් කරන ලද කාර්යයන් මත පදනම්ව, මෙම අනෙකුත් තොරතුරු ප්‍රමාණාත්මක වශයෙන් වැරදි ලෙස දක්වා ඇති බව මම නිගමනය කරන්නේ, එම කරුණ මා විසින් වාර්තා කිරීමට අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් මට වාර්තා කිරීමට කිසිවක් නැත.

1.4 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමූහය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමූහය ආවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමූහයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමූහයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමූහයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇති වන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනත්තාත්වික මග හැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මගහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණත්වය පිළිබඳව මතයක් ප්‍රකාශකිරීමේ අදහසින් නොමුදා, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.
- ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීම සඳහා සමූහය තුළ ඇති ආයතන හෝ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල මූල්‍ය තොරතුරු සම්බන්ධයෙන් ප්‍රමාණවත් සුදුසු විගණන සාක්ෂි ලබා ගන්නා ලදී. සමූහ විගණනයේ මෙහෙයවීම, අධීක්ෂණය සහ කාර්යසාධනය සඳහා මා වගකිව යුතුය. මගේ විගණන මතය සඳහා මම සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.

විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශ්වයන් දැනුවත් කරන ලදී.

2. වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තා

- 2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.
- 2.1.1 මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම් කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවන් අනුව, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා මණ්ඩලය පවත්වාගෙන ගොස් තිබුණි.
- 2.1.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- 2.1.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මෙම වාර්තාවේ 1.2 සඳහන් නිරීක්ෂණ හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.
- 2.2 අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම තුළ, පහත සඳහන් ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.
- 2.2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට මණ්ඩලය සම්බන්ධවී යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්ත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව
- 2.2.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණ හැරයම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.

නීති, රීති විධානයට යොමුව

අනුකූල නොවීම

- | | |
|--|---|
| <p>(අ) 2022 දෙසැම්බර් 22 දිනැති අංක 2311/39 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය</p> | <p>2023 පෙබරවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි අවම වශයෙන් සේවා නියුක්තිකයන් 15 ක් තම සේවයේ නියුක්තව සිටින සෑම සේවයෝපකයකුම ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් මණ්ඩලය වෙත දායක මුදල් හා මාසික වාර්තා ඉදිරිපත් කළයුතු අතර ප්‍රමාදයකින් තොරව දායක මුදල සාමාජිකයන්ට විභජනය කිරීමට සැලැස්වීම මෙම ක්‍රියාමාර්ගයේ මූලික අරමුණ වී තිබුණද සක්‍රීය හා අක්‍රීය ආයතනවලට අදාළව විභජනය නොකළ මුදල 2015 සිට 2022 වර්ෂ හා 2023 වර්ෂයට අදාළව පිළිවෙලින් රු.මිලියන 171 හා 2023 රු.මිලියන 117 වී තිබුණි.</p> |
| <p>(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් ආරක්ෂා සංග්‍රහය
(1) 396 (ඇ)</p> | <p>එකතු වටිනාකම රු./44,665 කළු නිකුත් කර මාස 06 ඉක්ම ගිය වෙක්පත් 16 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.</p> |

- (ii) 756 (6) 2023 වර්ෂයට අදාළ භාණ්ඩ සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වූ ඌනතා හා අතිරික්තතා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ අතර සමාලෝචිත වර්ෂයට අදාළ භාණ්ඩ සමීක්ෂණ මේ දක්වා ඉටු කර නොතිබුණි.
- (iii) 1646 (ඇ) ගමන් පිළිබඳ මාසික සාරාංශවල මුල් පිටපත්ද සමඟ ඒ ඒ මාසයේ දෛනික ධාවන සටහන් සෑම මාසයක් අවසන් වීමෙන් පසුව ඊළඟ මාසයේ 15 දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කළයුතු වුවත් වාහන 52 ක් සම්බන්ධයෙන් ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- (ඇ) 2016 නොවැම්බර් 29 දිනැති අංක 30/2016 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ
- (i) 3.1 ඡේදය සෑම ඉන්ධන පරීක්ෂාවකට පසුව මාස 12 ක කාල සීමාවකින් පසුව හෝ කි.මී. 25,000 ක දුර ප්‍රමාණයක් ධාවන කිරීමෙන් පසුව හෝ එන්ජිමට සම්බන්ධ ප්‍රධාන අළුත්වැඩියාවකට පසුව හෝ යන කරුණු අතුරින් මූලිකම යෙදෙන අවස්ථාවකට පසුව නැවත ඉන්ධන පරීක්ෂාවක් කළයුතු වුවත් මණ්ඩලය සතු වාහන 52 ක් සම්බන්ධයෙන් ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- (ii) 5.1 ඡේදය ඉතිරි ඉන්ධන ප්‍රමාණය හා ධාවනය කරන ලද දුර ප්‍රමාණය ධාවන සටහන් පොතේ දිනපතාම ඇතුළත් කළයුතු වුවත්, ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- 2.2.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මණ්ඩලයේ බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.
- | බලතල, කර්තව්‍ය, කාර්යයන් | අනුකූල නොවීම |
|---|---|
| (අ) 1993 අංක 18 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩල (සංශෝධිත) පනතේ 4 ඡේදයෙන් සංශෝධිත 37 (අ) වගන්තිය | සේවයෝජකයකු විසින් නියමිත කාල සීමාව ඇතුළත වාර වාර්තා සැපයීම කල යුතු වුවද ඒ අනුව කටයුතු කර නොතිබුණි |
| (ආ) 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩල පනතේ 22 වගන්තිය | අරමුදලේ ආයෝජනයෙන් ලැබෙන ආදායමින් වර්ෂයකට සියයට තුනකට නොඅඩු යම් අනුපාතික පොළියක් එකී වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනට අරමුදලේ එක් එක් සාමාජිකයාගේ පෞද්ගලික ගිණුමට බැර කළ යුතු වුවද, ඉකුත් වර්ෂ 5 කට අදාළව මණ්ඩලයේ ආයෝජන ආදායම් සැලකිය යුතු මට්ටමක ඉහළ ගොස් තිබූ නමුත් මණ්ඩලය ආරම්භයේ සිට සාමාජිකයන්ට සියයට 3 ක ප්‍රතිලාභ ඇතුළත්යත් පමණක් ගෙවා තිබුණි. |
- 2.2.4 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණ භාර මණ්ඩලයේ සමපත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බව.

- (අ) මිලදී ගැනීමේ අවශ්‍යතා ප්‍රමාණ නිවැරදිව ඇස්තමේන්තු නොකිරීම මත 2018 සිට 2024 වර්ෂය දක්වා මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සඳහා බෙදා දීමට මිලදී ගෙන තිබූ වටිනාකම රු.මිලියන 3.5 ක් වූ නිල ඇඳුම් නොගයක් වසර 2 ක් - 6 ක් අතර කාලයක් ප්‍රයෝජනයට නොගෙන නිෂ්කාර්යව ගබඩාවේ රඳවා තිබුණි.
- (ආ) 2023 වර්ෂයේ මිලදී ගෙන තිබූ පිළිවෙලින් වටිනාකම රු.මිලියන 2.23, රු.මිලියන 2.48 ක් හා රු.මිලියන 10.8 වූ ක්ෂණික ප්‍රතිචාර කේත පරිලෝකන (QR-Code Scanners) යන්ත්‍ර 45 ක්, මුද්‍රණ යන්ත්‍ර (QR-Code Printers) 21 ක් හා ලිපිලේඛන පරිලෝකන යන්ත්‍ර (Document Scanners) 11 ක් උපයෝජනය කිරීමෙන් තොරව ගබඩාවේ රඳවා තිබුණි.
- (ඇ) නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මණ්ඩලයේ කාර්යයන් හා සේවාවන්හි කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය වැඩි කිරීම සඳහා මණ්ඩලය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අතර 2016 නොවැම්බර් 27 දින ගිවිසුමකට එළඹ 2021 ඔක්තෝබර් ව්‍යාපෘති කටයුතු නිම කිරීමට සැලසුම් කර තිබුණි. සැලසුම් කාලය වරින්වර සංශෝධනය කර තිබූ නමුත් 2025 අප්‍රේල් මස වන විටත් ව්‍යාපෘති කටයුතු නිමකර සිටී මෙහෙයුම් ක්‍රියාවලිය බවට පත්කරගැනීමට නොහැකි වී තිබුණි. එමෙන්ම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ඉතා අත්‍යවශ්‍යයැයි හඳුනාගනු ලැබූ දෘඩාංග මිලදී ගැනීම වෙනුවෙන් රු.මිලියන 145.7 ක් වැය දරා තිබුණද, ඉන් රු.මිලියන 18.6 ක් වටිනා උපකරණ 2025 මාර්තු මස අවසානය වන විටත් ගබඩාවේ නිෂ්කාර්යව රඳවා තිබුණි. සේවා ඒකක පිහිටුවීම දැනට පවතින පද්ධතියෙන් නව පද්ධතියට නිවැරදි දත්ත මාරු කිරීම් කටයුතු, විභජනය නොවූ දායක මුදල් හා Lanka Clear සම්බන්ධ කටයුතු නිමකර අරමුණු ඉටුකර ගැනීමට මණ්ඩලය මේ දක්වා අපොහොසත් වී තිබුණි.
- (ඈ) ප්‍රාදේශීය කාර්යාලයක් ඉදි කිරීම සඳහා මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිරිබෝපුර 90 ග්‍රාම නිලධාරී වසමේ හෙක්ටයාර් 0.1012 ක් ප්‍රදේශය ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධියට පත්කර මණ්ඩලය වෙත පවරා දී තිබුණි. ඉඩම වෙනුවෙන් 2020 සිට 2024 වර්ෂය දක්වා වාර්ෂිකව රු.240,000 බැගින් බදු මුදල් ගෙවීම් කර තිබුණද, අදාළ අරමුණ ඉටුකර කරගැනීමට මෙතෙක් කටයුතු කර නොතිබුණි.
- (ඉ) 2006 වර්ෂයේ සිට වෙක්පත් එකතු කිරීමේ පහසුකම් ලබාදීම වෙනුවෙන් ලංකා බැංකුව හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය අතර වූ එකඟතාවය අනුව රු.මිලියන 10 ක් ප්‍රතිමිලදී ගැනුම්වල හා රු.මිලියන 490 ක් ස්ථාවර තැන්පතු ලෙස රු.මිලියන 500 ක් ආයෝජනය කර තිබුණි. ලංකා බැංකුවේ වසර 10 කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන මෙම තැන්පතු සම්බන්ධයෙන් ඉහල ප්‍රතිලාභ අනුපාතයක් මණ්ඩලය වෙත ලබාගැනීම සඳහා ගිවිසුම් සංශෝධනය කර ගැනීමට හෝ වෙනත් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර නොතිබුණි.

2.3. වෙනත් කරුණු

- (අ) නවම් මාවත වාහන නැවතුම්කරුවන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු මුළු හිඟ බදු මුදල රු.මිලියන 6.79 ක් වූ අතර මේ තුළ 2016 සිට 2024 වර්ෂය දක්වා කාල පරාසයට අයත් ආයතන 63 කින් අයවිය යුතු මුදල රු.මිලියන 3.65 ක් විය. නැවතුම්කරුවන් සමඟ ගිවිසුම්වලට එළඹීමට මණ්ඩලය කටයුතු කර නොතිබීම හේතුවෙන් විධිමත්ව හිඟ මුදල් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීමට බාධාවක් පවතින බව නිරීක්ෂණය විය.
- (ආ) මණ්ඩලය විසින් 1994 වර්ෂයේ දී සියයට 14.48 ක ස්ථාවර පොළී අනුපාතයක් යටතේ වැටලි සමාගමක කරන ලද රු.මිලියන 15 ක ණයකර ආයෝජනය වෙනුවෙන් 2024 දෙසැම්බර් 31 දින වන විට අයවිය යුතු හිඟ පොළී මුදල රු.මිලියන 26.29 ක් විය. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මැදිහත් වීම මත කරන ලද සාකච්ඡා අනුව හිඟ මුදල මණ්ඩලයට ගෙවීමට

පියවර ගන්නා ලෙස නියම කර තිබුණද, 2025 මැයි මස වනවිටත් මෙම මුදල් අයකර ගැනීමේ නිශ්චිත තහවුරුවක් නොතිබුණි.

- (ඇ) 2002 හා 2007 වර්ෂවල දී කල්පිරීමට යටත්ව සමාගමක පොරොන්දු නොවටුවල හා ණයකරවල ආයෝජනය කර තිබූ පිළිවෙලින් රු.මිලියන 12.17 ක් හා රු.මිලියන 7.45 ක් සඳහා අයවිය යුතු පොළී මුදල් ප්‍රමාණය රු.මිලියන 15.58 ක් විය. මෙම ආයතනය ඇවර කිරීම සඳහා දිසා අධිකරණයේ නියෝග ලබා දී තිබුණද, 2025 මැයි වන විටත් මෙම මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් නිශ්චිත තහවුරුවක් මණ්ඩලයට නොතිබුණි. මේ නිසා සාමාජිකයන් වෙත ගෙවිය යුතු රු.මිලියන 15.58 ක ප්‍රතිලාභ අඩු වී තිබුණි.
- (ඈ) 2016 අගෝස්තු 26 පැවති ගිණුම් කාරක රැස්වීමේ දී ලබා දී තිබූ පහත නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්පූර්ණ වී නොතිබුණි.
 - (i) මණ්ඩලය රජයේ සුරැකුම්පත්වල අරමුදල් ආයෝජනය කරන ප්‍රධාන පෙළේ ආයතනයක් වුවද, සුරැකුම්පත් වෙන්දේසි වලදී සෘජුවම මිල ගණන් ඉදිරිපත් කිරීමේ පහසුකම (Direct Bidding Facility) ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස ලියාපදිංචි වීම.
 - (ii) මණ්ඩලයේ සාමාජික අරමුදලේ ආයෝජන කළමණාකරන කටයුතු සඳහා වරලත් මූල්‍ය විශ්ලේෂක තනතුරට ස්ථිර නිලධාරියෙකු කඩිනමින් පත් කරගැනීම.
 - (iii) සංස්ථාපිත පනත අනුව මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මණ්ඩලයේ සභාපති වන නමුත්, මූල්‍ය කටයුතු සම්බන්ධ ආයතනයක් ලෙස මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී එහි සභාපති විය යුතු බවට වන සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් පනතේ 5 (2) වගන්තිය සංශෝධනය කිරීම.
- (ඉ) මණ්ඩලයේ මූල්‍ය අංශයේ මෙහෙයුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව, එලදායිතාවය වර්ධනය කිරීම සහ ගිණුම්කරණ ක්‍රියාවලිය මණ්ඩලයේ අපේක්ෂිත හරයාත්මක පද්ධති (Core System) ව්‍යාපෘති සමඟ අන්තර්ග්‍රහණය කිරීමේ අරමුණින් මණ්ඩලය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය හා පුද්ගලික සමාගමක් අතර ත්‍රෛපාර්ෂික ගිවිසුමකට එළඹ තිබුණි. 2021 අගෝස්තු ගිවිසුම් කාලය අවසන් වී 2022 අගෝස්තු දක්වා වසරක තාක්ෂණ හා සේවා කටයුතු ලබාදීමට එකඟ වී තිබුණ ද ගිවිසුම් කාලය නිමා වීමෙන් පසු සහයක හා තාක්ෂණ ගිවිසුමකට එළඹීම 2025 පෙබරවාරි 27 දින සිදුකර තිබුණි. 2024 වර්ෂයේ දීගිණුම්කරණ පද්ධතිය ආශ්‍රිත ගැටළුකාරී තත්ත්වයන් වෙනුවෙන් රු.705,820 ක මුදලක් අදාළ සමාගම වෙත අමතර වැය දැරීමක් කිරීමට ද මණ්ඩලයට සිදුවී තිබුණි. 2022 සිට 2024 වර්ෂය දක්වා මෘදුකාංග භාවිතය වෙනුවෙන් වාර්ෂික බලපත්‍ර ගාස්තු ලෙස රු.මිලියන 5.65 ක මුදලක් ද ගෙවීම් කර තිබුණි. ව්‍යාපාර අරමුණ වූ හරයාත්මක පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමේ කටයුතුවේ දක්වා සම්පූර්ණයෙන් ඉටුකර ගෙන නොතිබුණි.
- (ඊ) නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කුලී පදනමින් පවත්වාගෙන යනු ලබන මණ්ඩලයේ ලේඛනාගාරය සඳහා ගෙවිය යුතු හිඟ මුදල රු.මිලියන 6.4 ක් වූ අතර 2022 අප්‍රේල් සිට මේ දක්වා විධිමත් කුලී ගිවිසුමකට එළඹීමට කටයුතු කර නොතිබුණි.
- (උ) මණ්ඩලයේ සේවයෙන් ඉවත්වී ඇති නිලධාරීන් 14 දෙනෙකුට ලබා දී ඇති ආපදා හා වාහන ණය මුදලින් රු.මිලියන 5.5 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

පී.එච්.සී.ධර්මසාල,
විගණකාධිපති (වැ.බ.)

2024 විගණකාධිපති වාර්තාව
සම්බන්ධයෙන්
කළමණාකාරීත්වයේ
අදහස් දැක්වීම

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සහ එහි පාලිතයෙහි 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තෙහික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

- (අ) 1981 වර්ෂයේ සිට 2023 වර්ෂය අවසානය දක්වා විභජනය නොකරන ලද දායක මුදල්වල එකතුව රු.මිලියන 597 වුවත් එමගින් 1981-2014 දක්වා කාලපරිච්ඡේදයට අදාලව විභජනය නොකළ ශේෂය රු.මිලියන 14.547 වන අතර මෙම ශේෂය ප්‍රධාන වශයෙන් සේවයෝජක ආයතන 03කට අදාලව වේ.

S/N	Employer No.	Employer Name	Amount (Rs.)
01	M 618	Sri Lanka Sugar Corporation, Hingurana.	10,222,460.48
02	F 2926	Terre Des Hommes, Nuwara Eliya.	229,931.00
03	B 30440	Excel Apparel (Pvt) Ltd., Boralesgamuwa.	83,443.50
Total			10,535,834.98

මෙකී සේවයෝජක ආයතන පිළිවෙලින් මීට වසර 35කට, වසර 31ට සහ වසර 17කට පෙර වසා දමා තිබෙන ආයතන වූ බැවින් එම මුදල් විභජනය සඳහා සාමාජික විස්තර අප සතුව නොමැති අතරම ඉහත සේවයෝජක ආයතනවලින් ලබාගැනීමේ හැකියාවක් නොමැති බැවින් 1981-2014 කාලපරිච්ඡේදයට අදාල විභජනය නොකරන ලද මුදල් තාවකාලිකව අවහිර කිරීමට කටයුතු කරන ලදී.

2025.06.13 දිනට 2015-2023 කාලපරිච්ඡේදයට අදාල විභජනය නොකරන ලද දායක මුදල්වල එකතුව රු.මිලියන 535 දක්වා අඩු වී තිබෙන අතර සක්‍රීය ආයතනවලට අදාලව සාමාජික තොරතුරු ලබාදී නොමැති සේවයෝජකයන්ගෙන් එක් එක් ලැබීම්වලට අදාලව විස්තර ප්‍රාදේශීය කාර්යාලවලට ලබාදී තිබෙන හෙයින් ඉදිරියේදී මෙම ශේෂයන්ගේ අඩුවීමක් අපේක්ෂා කරනු ලැබේ. තවද, ඉහත කාලයට අදාලව අක්‍රීය සේවයෝජක ආයතනවල සේවයෝජකයින් විසින් මහා බැංකුවේ සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද "C" වාර්තා අප විසින් ඉල්ලා තිබෙන අතර එමගින් සේවයෝජකයන් 150කට අදාලව "C" වාර්තා 790ක් පමණ අපවෙත ලබාදී තිබේ.

2025.06.13 දිනට යටෝක්ත "C" වාර්තා 250ක පමණ ආකෘති II වාර්තා සකස් කර තිබෙන අතර එම වාර්තා පරීක්ෂා කර Header ඇතුළත් කර දත්ත පරිගණකගත කිරීමෙන් පසුව එම මුදල් විභජනය කර අදාල සාමාජික ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරනු ලැබේ.

- (ආ) හඳුනාගත නොහැකි දායක මුදල් සම්බන්ධයෙන් වූ සාමාජිකයන්ගේ නම සහ හැඳුනුම්පත් අංකය සහිතව පවතින සාමාජික ගිණුම් 212න් සාමාජික ගිණුම් 3කට අදාලව සාමාජිකයාගේ නම ඇතුළත් කර තිබේ.
Y/9274/80500 - අදාල සාමාජිකයාට දායක මුදල් බැර කර ඇත. (සා. අංකය. 1220)
A-15892-07
A-28833-65

තවද මෙම සාමාජික ගිණුම් 212න් අක්‍රීය සේවයෝජක ආයතන 37කට අදාල සාමාජික ගිණුම් 65ක් ඇති අතර සක්‍රීය සේවයෝජක ආයතන 30කට අදාල සාමාජික ගිණුම් 147ක් ඇත. මෙම සාමාජික ගිණුම් 212න් 90%ක් පමණ 2002ට පෙර සේවයෝජකයින් විසින් ගෙවන ලද දායක මුදල් බැවින් මෙම සාමාජික මුදල් බැරවිය යුතු නිවැරදි සාමාජිකයින්ගේ තොරතුරු සොයා ගැනීමට හැකියාවක් නොමැත. මීට පෙර අවස්ථා කිහිපයකදී සක්‍රීය සේවයෝජක ආයතන වෙත දුරකථන ඇමතුම් ලබාදී තොරතුරු ලබාගැනීමට උත්සහ කළද එම තොරතුරු ඔවුන් සතුවද නොමැති බව පවසන ලදී.

තවද මෙම සක්‍රීය ආයතනවලට අදාල නම සහ වලංගු හැඳුනුම්පත් අංකය රහිත සාමාජික ගිණුම්වල සඳහන් සාමාජික අංකවලින් සාමාජික අංක 136ක් අප විසින් ලබාදී ඇති තාවකාලික අංක බැවින්ද සේවයෝජක වෙතින් එම තොරතුරු ලබාගැනීමට අපහසුය. එමෙන්ම 2009 වර්ෂයට පෙර ආකෘති ii වාර්තා සාමාජික සේවා කොට්ඨාශය විසින් ඉවත් කර ඇති බැවින් මෙම සාමාජිකයින්ගේ තොරතුරුද සොයාගත නොහැකිය.

එබැවින් මෙම ගිණුම් අක්‍රීය ගිණුම් බවට පත්කර යම් අවස්ථාවක අදාල සාමාජිකයාගේ සනාථ කළහැකි තොරතුරු ඉදිරිපත් කළහොත් එම ගිණුම නැවත සක්‍රීය කර මුදල් ගෙවීමටත්, සනාථ කළ හැකි ලේඛණ අදාල සාමාජිකයා හෝ සේවයෝජක විසින් ඉදිරිපත් කළහොත් එම සාමාජික ගිණුම්වල නම් ඇතුළත් කිරීමටත් කටයුතු කරනු ලැබේ.

(ඇ) ඇතැම් සේව්‍යෝජකයන් දායක මුදල් මණ්ඩලය වෙත ප්‍රේෂණය කර ඇතත් එම ගෙවීම් කරන ලද සේව්‍යෝජකයන් පිළිබඳ විස්තර නියමිත පරිදි නොලැබීම හේතුවෙන් හඳුනාගැනීමට නොහැකි මුදල් V 100 හා V 999 අවිනිශ්චිත ගිණුම්වලට ගිණුම්ගත කොට සේව්‍යෝජක තොරතුරු ලබාගැනීමෙන් පසු අදාළ ගිණුම්වලට මාරුකිරීම සිදුකෙරේ. පරිගණක පද්ධතිය මගින් ලබාගත් අවිනිශ්චිත ගිණුම් යටතේ වාර්තා කර ඇති සේව්‍යෝජක විස්තර පහත පරිදි වේ.

V 100 හා V 999 ගිණුම්ගත කර ඇති ශේෂයන් පිළිබඳ තොරතුරු

i. 2024.12.31 දිනට දායක මුදල් අවිනිශ්චිත ගිණුම්වලට අදාළ තොරතුරු පහත පරිදි වේ.

ගිණුම් ගණන	2024.12.31 දිනට ශේෂය (රු)
02	6,616,156.52

ii. 2024.12.31 දිනට වයස් විශ්ලේෂණය

වර්ෂය	දායක මුදල (රු)	අධිකාර මුදල (රු)
1982	333,758.40	
1983	346,376.38	
1984	316,512.62	
1985	62,374.00	
1986	522,207.80	
1987	152,798.57	
1988	1,055,049.72	
1989	139,706.38	
1991	976.73	
1992	215.78	
1994	238.67	
1995	120.00	
1996	934,299.89	
1997	932,033.66	
1998	137,581.19	
1999	125,079.64	793.20
2000	566,905.58	52,601.98
2001	301,057.94	18,772.22
2002	55,752.45	
2003	69,385.58	
2004	81,288.15	11,311.98
2006	2,000.00	
2020	306,694.90	
2021	66,517.00	
2022	16,200.00	
	6,525,131.03	91,025.49

එම මුදල් අතුරින් 2020ට පසු සේව්‍යෝජකයින් විසින් බැංකුගත කර තිබූ රු.389,411.90ක් වූ මුදලට අදාළ ගෙවීම් විස්තර වරින්වර සේව්‍යෝජකයින් විසින් සපයනු ලබන අතර අදාළ අවස්ථාවන්වලදී එම ගෙවීම් V999 ගිණුමේ සිට නිවැරදි සේව්‍යෝජක ගිණුම්වල ගිණුම්ගත කිරීම සිදුකරනු ලැබේ.

එහෙත් 2006 වසරට පෙර සිදුකර ඇති රු.6,226,744.62ක් වූ බැරකිරීම් මේ වනවිට හඳුනාගත නොහැකි බැවින් හා ඒ සම්බන්ධ ඉල්ලීම් සිදුනොවන බැවින් එම මුදල් ඉවත්කිරීම සඳහා වන අනුමැතිය ඉදිරියේදී අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් මගින් ලබාගැනීමෙන් අනතුරුව ඉවත්කිරීම සිදුකිරීමට නියමිතය.

2.2.2

(අ) 2022 දෙසැම්බර් 22 දිනැති අංක 2311/39 දරන අති විශේෂ ගැසට් නිවේදනය අනුව සාමාජිකයන් 150 වැඩි සේවකයින් සහිත සේව්‍යෝජකයන් ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් මණ්ඩලයට දායක මුදල් ගෙවීම අනිවාර්ය කර ඇති බැවින් ඒ සඳහා සේව්‍යෝජකයන් යොමුකිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් සාමාජික සේවා කොට්ඨාශය, ප්‍රාදේශීය කාර්යාල මගින් සහ දායක මුදල් රැස්කිරීමේ අංශය මගින් පවත්වන ලදී.

2023 වර්ෂයට අදාළව සක්‍රීය සහ අක්‍රීය ආයතනවලට අදාළව ආකෘති ii වාර්තා 1353ක් සේව්‍යෝජක ආයතන වෙතින් නොලැබීම මත විභජනය කිරීමට නොහැකිව පැවැති දායක මුදල් ශේෂය රු.මිලියන 112ක් දක්වා අඩු වී තිබේ. 2025.05.14 දිනට රු.මිලියන 117ක් පැවැති අතර 2025.06.13 දිනට ප්‍රගතිය රු.මිලියන 05කි.

2015 - 2022 අතර සක්‍රීය සහ අක්‍රීය සේව්‍යෝජක ආයතනවලට අදාළ ආකෘති ii වාර්තා 2,833ක් තවදුරටත් ලැබිය යුතු අතර ඒ තුළ විභජනය කිරීමට ඇති දායක මුදල් ප්‍රමාණය රු.මිලියන 148ක් දක්වා අඩු වී තිබුණෙන් ප්‍රගතිය රු.මිලියන 23කි.

දායක මුදල් විභජනය කිරීම සඳහා සක්‍රීය සේව්‍යෝජක ආයතනවලට අදාළ ලැයිස්තු සකස් කර සියලු ප්‍රාදේශීය කාර්යාල වෙත යොමුකර තිබෙන අතර, එම ප්‍රාදේශීය කාර්යාල මගින් මේ වනවිට වාර්තා ලබාදෙමින් පවතින අතර ඉදිරියේදී ඉතිරි වාර්තා ලැබීමට නියමිතය.

අක්‍රීය සේව්‍යෝජක ආයතනවල ආකෘති ii වාර්තා ලබාගැනීම සඳහා මහා බැංකුවේ සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සේව්‍යෝජක ආයතන 150කට අදාළ "C" වාර්තා 790ක් පමණ අපවෙත ලැබී තිබුණෙන් ආකෘති ii වාර්තා නොලැබීම මත විභජනය කිරීමට නොහැකිව ඉතිරි වී තිබූ දායක මුදල් විභජනය කරමින් අදාළ සාමාජික ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරමින් සිටියි.

- (ආ) i. ගෙවීමට ඉදිරිපත් නොවූ වෙක් ලැයිස්තුවෙහි රු.744,665/-ක් වූ වටිනාකමට අදාළ වෙක්පත් 16 පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීම් ඇමුණුමෙහි දැක්වේ.
- ii. මුදල් රෙගුලාසි 756 (6) ප්‍රකාරව 2024 වර්ෂයට අදාළ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය 2025 අප්‍රේල් මස 04 වන දින ආරම්භ කරන ලදී. මුදල් අංශයේ නිලධාරීන්ගේ තනතුරු පුරප්පාඩු පවතින බැවින් භාණ්ඩ සමීක්ෂණ කටයුතු ප්‍රමාද වුවද මේ වනවිට අවසන් අදියරේ පවතින බැවින් භාණ්ඩ සමීක්ෂණ වාර්තාව ජූලි මස 15 වෙනි දිනට ප්‍රථම ලබාදීමට කටයුතු කරනු ලැබේ.

එමෙන්ම 2023 වර්ෂයට අදාළ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වූ ඌණතා හා අතිරික්තතාවයන්ට අදාළ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවද ජූලි මස 15 වෙනි දිනට ප්‍රථම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන්ද අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ.

- iii. මණ්ඩලය දැනට භාවිත කරනු ලබන ධාවන සටහන් පොතක් සාමාන්‍යයෙන් මාස 3ක් පමණ වූ කාලපරිච්ඡේදයක් භාවිතා කරනු ලබන අතර එක් ලිපි මාසයක් අවසන්වීමෙන් පසුව එළඹෙන මාසයේදී නව ධාවන සටහන් පොතක් ලබාදීම සිදුකොට ඇත. ඒ අනුව සෑම මාසයක් අවසානයේදීම වාහන ධාවන සටහන් පොත් ප්‍රවාහන අංශය වෙත නොලැබේ. මින් ඉදිරියට අපවෙත ලැබෙන ධාවන සටහන් පොත් සාරාංශ සම්පූර්ණ කිරීමෙන් අනතුරුව යොමුකිරීමට කටයුතු කරමි.
- (ඇ) i. වාහන වල ඉන්ධන දහනය පරීක්ෂාව සඳහා අප මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (පරිපාලන හා මානව සම්පත්)ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල අභ්‍යන්තර කමිටුවක් පත්කර ඇති අතර, ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත වාහනවල ඉන්ධන පරිභෝජනය මේ වනවිට පරීක්ෂා කර අවසන් කර තිබෙන මුත් ප්‍රාදේශීය කාර්යාලවලට අනුයුක්ත වාහනවලට අදාළ පරීක්ෂාව දහික රාජකාරී බහුලවීම නිසා සිදුකිරීමට නොහැකි වී ඇති අතර හැකි ඉක්මනින් අදාළ කටයුතු සිදුකිරීමට කටයුතු කරන්නෙමු.
- ii. මණ්ඩලීය රථ සඳහා ඉන්ධන සපයනුයේ රියදුරු සමග, ලියාපදිංචි පිරවුම්හලක් වෙත නිලධාරී මහතකු ගොස් ඉන්ධන සම්පූර්ණ ලෙස පිරවීම මගිනි. එහිදී රියදුරු වෙත වවුචරයක් ලබාදී රටේ ඉන්ධන හා ධාවනය කළ දුර තුලනය කිරීම සිදුකොටේ. එසේ කළහොත් ඉන්ධන පිරවීමේදී යොදන ඉන්ධන ප්‍රමාණය හා ගණනය කළ ඉන්ධන ප්‍රමාණය අතර පරස්පරතාවයක් ඇතිවේ.

2.2.3

(අ)

1993 අංක 18 දරන සංශෝධිත පනතින් 1980 අංක 46 දරන සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් (මෙහි මින්මතු “පනත” පනුවෙන් හදුන්වනු ලබන) පනතේ 37 (අ) වගන්තියේ පනත පරිදි ප්‍රතිපාදන සලස්වා ඇත.

37 (අ) දායක මුදල්වලට අදාළ වාර වාර්තාවක් සපයන ලෙස මේ පනතින් හෝ ඒ යටතේ සාදනු ලැබූ යම් නියෝග යකින් හෝ මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ යම් විධානයකින් නියම කරනු ලැබූ සේවයෝජකයකු විසින් පනතේ, නියෝගයේ හෝ විධානයේ සඳහන් කාලසීමාව ඇතුළත ඒ වාර්තාව සැපයීම පැහැර හැරියහොත් හෝ සාවද්‍ය හෝ අසම්පූර්ණ වාර්තාවක් සැපයුවහොත් සහ එකී කාලසීමාව ඇතුළත අවස්ථාවෝචිත පරිදි ඒ වාර්තාව සැපයීම පැහැර හැරීමට හෝ සාවද්‍ය හෝ අසම්පූර්ණ වාර්තාවක් සැපයීමට හේතුව මණ්ඩලයට ඒත්තු යන පරිදි, නැතහොත් තත් කාර්යය සඳහා මණ්ඩලය විසින් බලය දෙනු ලැබූ නිලධාරියකුට ඒත්තු යන පරිදි දැක්වීමට ඒ සේවයෝජකයාට නොහැකි වුවහොත් ඒ වාර්තාව සැපයිය යුතු වන්නේ යම් දිනයකදීද, නැතහොත් යම් දිනයකට පෙරද, විදින සිට යථා පරිදි සම්පූර්ණ සහ නිරවද්‍ය වාර්තාවක් මණ්ඩලය වෙත ලැබෙන දිනය දක්වා කාලය වෙනුවෙන් ඒ වාර්තාවට සම්බන්ධ දායක මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සෑම සම්පූර්ණ මාසයකට හෝ ඉන් කොටසකට සියයට එක බැගින් වූ අධිභාරයක් අරමුදලට ගෙවීමට ඒ සේවයෝජකයා යටත් වන්නේය.

මීට අතිරේකව උක්ත පනතේ 39 වගන්තිය යටතේ වැරදි හා දණ්ඩන සම්බන්ධයෙන් පනත ප්‍රතිපාදන සලස්වා ඇත.

39 (අ) මේ පනතේ විධිවිධාන හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝග කිසිවක් කඩකරන හෝ ඒ අනුව ක්‍රියාකිරීම පැහැර හරින හෝ,

(ආ) මේ පනත යටතේ කරන ලද නැතහොත් දෙන ලද යම් විධානයක් හෝ නියමයක් හෝ අනුව ක්‍රියාකිරීම පැහැර හරින හෝ,

(ඇ) මේ පනතේ 37 වන වගන්තිය යටතේ සැපයීමට නියම කරනු ලැබූ යම් වාර වාර්තාවක් හෝ තොරතුරක් අසත්‍ය බව දැනදැනම සපයන හෝ සැපයීමට සලස්වන,

සෑම තැනැත්තකුම වරදක් කරන අතර මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේදී වරදකරු කරනු ලැබූ විට රුපියල් එක් දහසක් නොඉක්මවන දඩයකට හෝ මාස හයක් නොඉක්මවන කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකටම හෝ ඔහු යටත් වියයුතුය.

පනතේ 37(අ) වගන්තියේ දක්වා ඇති අදාළ වාර වාර්තා නියමිත දින පසුව මණ්ඩලයට ඉදිරිපත් කළහොත් පනතේ විධිවිධාන ප්‍රකාරව ගණනය කරන අධිභාරයන් පනතේ විම හේතුවෙන් උද්ගතවන අධිභාර මුදලක් ගෙවීම් වගකීම මගහැරීමේ අරමුණින් අදාළ සේවයෝජකයින් විසින් පසුගිය කාලයට අදාළ වාර වාර්තා ඉදිරිපත් කිරීමෙන් වැළකී දායක මුදල් පමණක් ප්‍රේෂණය කිරීමේ සිද්ධීන් උද්ගතවීමේ හැකියාවක් පැවතිය හැකි බවට නිරීක්ෂණය වුවද ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු මගින් නිශ්චිතව තහවුරු කිරීමකින් තොරව නිගමනයකට එළැඹීම දුෂ්කරය. පනතේ අදාළ ප්‍රතිපාදනවලට අනුකූලව සිදුවන මෙම ක්‍රියාවලිය සඳහා මණ්ඩලයේ නිශ්චිත කොට්ඨාශ/අංශයන් කිහිපයක්ම දායක වේ. ඒ සම්බන්ධයෙන් අදාළ වන පනතේ ප්‍රතිපාදනයන් අතර ගැටුමක් නොමැති අතර එම ප්‍රතිපාදනයන්ට අනුකූලව කටයුතු කළයුතු වේ.

ඒ අනුව සේවයෝජකයන්ගෙන් අදාළ වාර වාර්තා නියමිත දින වනවිට ලබාගැනීමට සහ එම වාර වාර්තා ඉදිරිපත් කිරීම මත අධිභාරයන්ට යටත් කිරීමට අදාළ අංශවලින් කටයුතු කරනු ලබයි. එසේම යම් සේවයෝජකයකු පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු නොකර අදාළ වාර වාර්තා නියමිත පරිදි මණ්ඩලයට ඉදිරිපත් නොකිරීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් මණ්ඩලය විසින් ආරම්භ කර ඇත. 39 වන වගන්තියේ සඳහන් වැරදි හා දණ්ඩන සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රතිපාදන සම්බන්ධයෙන් දැනටමත් යෝජිත සංශෝධන පනත පරිදි වේ.

39 (අ) මේ පනතේ විධිවිධාන හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝග කිසිවක් කඩකරන හෝ ඒ අනුව ක්‍රියාකිරීම පැහැර හරින හෝ,

(ආ) මේ පනත යටතේ කරන ලද නැතහොත් දෙන ලද යම් විධානයක් හෝ නියමයක් හෝ අනුව ක්‍රියාකිරීම පැහැර හරින හෝ,

(ඇ) මේ පනතේ 37 වන වගන්තිය යටතේ සැපයීමට නියම කරනු ලැබූ යම් වාර වාර්තාවක් හෝ තොරතුරක් අසත්‍ය බව දැනදැනම සපයන හෝ සැපයීමට සලස්වන, සෑම තැනැත්තකුම වරදක් කරන අතර මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේදී වරදකරු කරනු ලැබූ විට රුපියල් දසදහසක් නොඉක්මවන දඩයකට හෝ මාස හයක් නොඉක්මවන කාලයක්, දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකටම හෝ ඔහු යටත් වියයුතුය. එම නියෝගය නිකුත් කළ දින සිට මාස තුනක් ඇතුළත අවස්ථාවේවිට පරිදි නිවැරදි වාර්තාව හෝ තොරතුරු මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙසද, යම් අසත්‍ය වාර්තාවක් හෝ තොරතුරු සපයන ලද හෝ සැපයීමට සලස්වන ලද තැනැත්තකුට මහේස්ත්‍රාත්වරයා නියෝග කළයුතුය.

තවද, උක්ත පනතේ 43 වන වගන්තියෙන් අමාත්‍යවරයා වෙත සතු කරන ලද බලතල ප්‍රකාර සාදන ලද නියෝග 1981 ජනවාරි 23 වන දින නිකුත් කර ඇති අංක 125 දරන ගැසට් පත්‍රයේ පළවන කොටසේ 3වන නියෝගයේ පහත පරිදි ප්‍රතිපාදන සලස්වා ඇත.

(ආ) 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ 22 වගන්තිය ප්‍රකාරව අරමුදලේ සාමාජිකයන්ගේ ගිණුම්වලට 3%ක් වූ අනුපාතයට පොළියක් ආරම්භයේ සිටම බැර කරනු ලැබූ අතර ඊට අමතරව ඉතිරිවන ලාභයෙන් පනතේ 14 වන වගන්තිය ප්‍රකාරව ලාභාංශ ගෙවා තිබේ. ඒ අනුව 2020 සිට 2024 දක්වා වන පසුගිය වරස 05 තුල පොළී සහ ලාභාංශ වශයෙන් පිළිවෙලින් 8%, 7.25%, 8.75%, 10% සහ 10% ක් සාමාජිකයින්ගේ ගිණුම්වලට බැර කර තිබේ. ඒ අනුව 3% අවම පොළී ප්‍රතිශතයට අමතරව ලාභාංශ වශයෙන්ද අතිරික්ත ලාභය 5%, 4.25%, 5.75%, 7%ක් සහ 7%ක් වශයෙන් සාමාජික ගිණුම්වලට බැර කර තිබේ.

2.2.4

(අ) සෑම වසර 3කට හෝ 4කට වරක් භාවිතයට නොගැනෙන/අතිරික්ත නිලඇදුම් අනුමත අපහරණ ක්‍රියාවලිය අනුගමනය කරමින් ගබඩාවෙන් ඉවත්කිරීමට කටයුතු සිදුකෙරේ. එසේම 2018 වසර සිට 2022 වසර දක්වා එසේ එකතු වූ නිලඇදුම් තොග අපහරණය කිරීමේ කටයුතු ද මේ වනවිට සිදුකෙරෙමින් පවතී.

2018-2022 වසර දක්වා එකතු වූ අතිරික්ත නිලඇදුම් අපහරණය සම්බන්ධයෙන් මිළ තීරණය කිරීම සඳහා කමිටුවක් පත්කරන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇගයුම් ආයතනයෙහි තාක්ෂණවේදියකුගේ සේවයද ලබාගන්නා ලදී. ඒ අනුව අපහරණය කිරීමට අවශ්‍ය අවම මිළ තීරණය කරන ලදී.

අවම මිළ තීරණය කිරීමේදී එම රෙදිපිළි මිළ, වර්තමාන තත්වය සහ වර්තමාන වෙළෙඳපොළෙහි වටිනාකම පිළිබඳවද සැලකිලිමත් වූ අතර ඒ අනුව අවම මිළ ගණන් තීරණය කරන ලදී.

මෙම රෙදිපිළි අපහරණය කිරීමේදී මණ්ඩලීය කාර්ය මණ්ඩලයට ප්‍රමුඛස්ථානය දියයුතු බව අවධාරණය වූයෙන් සෘජුවම කාර්යය මණ්ඩලයට විකිණීමට ඇති ප්‍රායෝගික අපහසුතාවන් සැලකිල්ලට ගෙන මණ්ඩලය තුල සක්‍රීයව ක්‍රියාත්මක වන සුභසාධන සංගමය මගින් මෙම අවස්ථාව කාර්ය මණ්ඩලයට ලබාදිය හැකි බව නිරීක්ෂණය විය.

ඒ අනුව මණ්ඩලයේ සුභසාධන සංගමී දෙකක් වන ක්‍රීඩා සමාජය සහ අනෙහාසාධාරණ මිත්‍ර සංගමය ක්‍රියාත්මක වන අතර මිළ ගණන් මෙම සංගමීවලින් කැඳවීමෙන් අනතුරුව වැඩිම මිළ ගණන් ඉදිරිපත් කරන සංගමයට පිරිනැමීමට තීරණය විය.

එහෙත් 2024 වසර මැද තෙක් 'ක්‍රීඩා සංගමය' ක්‍රියාකාරීත්වය යහපත් මට්ටමකින් නොපැවැත්වුණු අතර මේ කාලසීමාවේ මිළ ගණන් කැඳවීම සිදුකළා නම් එක් සංගමයක් පමණක් මිළ ගණන් ඉදිරිපත් වීම තුලින් මිළ තරගකාරීත්වයක් නොමැතිවීමෙන් මිළ සාධාරණයක් ඇති නොවීමටද ඉඩ තිබුණි.

(ආ) මණ්ඩලය සඳහා වූ නව හරයාත්මක පද්ධති ව්‍යාපෘතියෙහි මෙහෙයුම් පිළිගැනීමේ සැසි 2023 වර්ෂයේ දෙවන භාගය තුල ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. මෙම මෙහෙයුම් පිළිගැනීමේ සැසි ආරම්භ කිරීම සිදුවන විට ඊට අදාල දෘඩාංග (Hardware Devices) මිළදී ගැනීම සිදුකළ යුතු බව ICTA ආයතනය මගින් අවධාරණය කරන ලදී.

ඒ අනුව රේඛීය අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ප්‍රසම්පාදනය සිදුකර ඉහත සඳහන් QR Code Scanners සහ QR Code Printers මිළදී ගැනීම සිදුවිය. නමුත් සැලසුම් කළ පරිදි නියමිත කාලසීමාව තුල මෙහෙයුම් පිළිගැනීමේ සැසි ආරම්භ කිරීමට නොහැකි විය.

එහෙත් මේ වනවිට ව්‍යාපාර ක්‍රියාවලි සිතියම් ගත කිරීමට සහ මෙහෙයුම් පරිසරය සකස් කිරීමට අදාළ ක්‍රියාවලීන් පද්ධතියට අදාළ සියලු අංශ සමඟ සිදුකරමින් පවතී. හරයාත්මක පද්ධතිය තුළ වැඩිදුරටත් ගන්නා ක්‍රියාත්මක කිරීමේ මොඩියුලයට (Enforcement Module) අදාළ ව්‍යාපාර ක්‍රියාවලීන් ලේඛණගත කිරීම මේ වනවිට 80% පමණ අවසන් කර තිබේ.

තීරණාත්මක මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා හැකි ඉක්මනින් ව්‍යාපෘතියට අදාළ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියද ලැබී තිබේ.

පද්ධතියේ කටයුතු සාර්ථක කර ගැනීමෙන් අනතුරුව ඉහත දෘඩාංග සියල්ල භාවිතයට ගනු ලැබේ.

මණ්ඩලයේ පහත දැක්වෙන ලේඛණ ප්‍රධාන වශයෙන් පරිලෝකනය කිරීම (Scan) දැනට සිදුකරයි.

- Claim Forms
- Claims Schedule
- R1
- Emp. Corrections (Journals)
- Form II
- Form II Letters
- R4
- Self-Claims
- Self-Claim Schedule
- Surcharge
- Member Cards (Self)
- Registration Form (Self)

මේ සඳහා ක්‍රියාත්මක කිරීමේ (Enforcement) ලේඛණ, නීති ලේඛණ සහ ලිපිගොනුද ඉදිරියේදී එක්කර ගැනීමට අවශ්‍ය කටයුතු දැනට සිදුකරගෙන යනු ලබයි.

දැනට ප්‍රධාන කාර්යාලයේ කොට්ඨාශ කිහිපයකම සහ ප්‍රාදේශීය කාර්යාල 06ක පමණ සක්‍රීයව මෙම ලේඛණ පරිලෝකනය කිරීමේ ක්‍රියාවලිය සිදුකරගෙන යනු ලබයි. මෙම ලේඛණ පරිලෝකනය කිරීමේ ක්‍රියාවලිය නැවත විධිමත් ක්‍රියාවලියක් යටතට ගෙන පුළුල් කිරීම ඇරඹීම සිදුවූයේ 2023 වර්ෂයේ මැද භාගයේය. තවදුරටත් නව ලේඛණ එක්කර ගැනීමෙන් සහ ලේඛණ පරිලෝකනය කරනු ලබන ප්‍රාදේශීය කාර්යාල ගණන වැඩි කිරීමෙන් මෙම ක්‍රියාවලිය පුළුල් කිරීමේ සැලසුම දැනට සිදුකරමින් පවතී. මිළදී ගත් ලේඛණ පරිලෝකන යන්ත්‍රවලින් බොහෝමයක් දැනටමත් භාවිතා කරනු ලබන අතර ගබඩාවේ 2025.05.09 දින වනවිට ඉතිරිව තිබූ යන්ත්‍ර 11ක ප්‍රමාණය ඉහත සැලසුම ක්‍රියාත්මක කිරීමේදී භාවිතයට ගනු ලැබේ.

(ඇ) සැලසුම් කරනු ලැබූ කාලපරිච්ඡේදය තුළ ව්‍යාපෘති කටයුතු නිම නොවීමට ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් බලපාන ලදී.

- ව්‍යාපෘති කළමනාකාරිත්වය ICTA ආයතනය විසින් දැරූ අතර ව්‍යාපෘති කළමනාකාරිත්වයේ ගැටලු මූලික වශයෙන් ව්‍යාපෘතියේ ප්‍රමාදයට බලපෑවේය.
- කොට්ඨාශ අධිවසංගත තත්වය.
- වෙනස් ඉල්ලුම් (CR) සම්පූර්ණ කිරීමට සැලකිය යුතු කාලයක් ගතවීම.
- තවත් ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පද්ධතිය හා සජීවීව යාමට පෙර සම්පූර්ණ කළයුතුව තිබීම.
- මෙහෙයුම් පිළිගැනීමේ සැසි (OAT) ආරම්භ කිරීමට පෙර පද්ධතිය පරීක්ෂා කිරීමේදී පද්ධතිය තුළ ගැටලු සහ දෝෂ හඳුනාගැනීම.

මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් පිළිගැනීමේ සැසි 2023 වර්ෂයේ දෙවන භාගය තුළ ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. මෙම මෙහෙයුම් පිළිගැනීමේ සැසි ආරම්භ කිරීම සිදුවන විට ඊට අදාළ දෘඩාංග (Hardware Devices) මිළදී ගැනීම සිදුකළ යුතු බව ව්‍යාපෘති කළමනාකාරිත්වය දැරූ ICTA ආයතනය මගින් අවධාරණය කරන ලදී. ඒ වනවිට ව්‍යාපෘතියේ සියළු මොඩියුලයන්ට අදාළව පරිශීලක පිළිගැනීමේ පර්යේෂණ වාර්තාවලට (User Acceptance Testing Report) අප මණ්ඩලයේ අදාළ අංශ ප්‍රධානීන් සාර්ථකව අවසන් කර ඇති බවට සහතික කර අත්සන් තබා තිබුණි.

මීට අමතරව මණ්ඩලය තුළ දැඩි උපාංග හිඟයක් පැවතීම නිසාවෙන් විදිනෙදා වැඩකටයුතුවලට බාධා එල්ලවූයෙන් ලැස්ටෝප් පරිගණක යන්ත්‍ර, පරිගණක යන්ත්‍ර (PC) හා ලේඛණ පරිලෝකන යන්ත්‍රවල (ADF Scanners) දැඩි අවශ්‍යතාවයක් මතු විය.

ඒ වෙනුවෙන් හඳුනාගත් අවශ්‍යතා ප්‍රසම්පාදන සැලසුමට ඇතුළත් කර රේඛීය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රසම්පාදනය සිදුකර දෘඩාංග උපාංග මිලදී ගැනීම සිදුවිය.

ඉහත දෘඩාංග හරයාත්මක පද්ධති ව්‍යාපෘතිය හා විදිනෙදා වැඩකටයුතු බාධාවකින් තොරව කරගෙන යාම යන කරුණු දෙකම සපුරා ගැනීම සඳහා මිලදී ගත් ඒවා වන අතර ඉහත සඳහන් යන්ත්‍ර හැර අනෙක් සියලු යන්ත්‍ර දැනටමත් ප්‍රයෝජනයට ගෙන තිබුණේ මණ්ඩලයේ ඵලදායීතාව ඉහළ දැමීම සඳහා උපයෝගී වී තිබේ. ගබඩාවේ 2025.05.09 දින වනවිට ඉතිරිව ඇති ලේඛණ පරිලෝකන යන්ත්‍ර 11ක ප්‍රමාණය ඉහත සඳහන් කළ සැලසුම ක්‍රියාත්මක කිරීමේදී භාවිතා කරනු ලැබේ. පද්ධතියේ කටයුතු සාර්ථක කර ගැනීමෙන් අනතුරුව ක්ෂණික ප්‍රතිචාර කේත පරිලෝකන යන්ත්‍ර (QR Code Scanners) සහ ක්ෂණික ප්‍රතිචාර මුද්‍රණ යන්ත්‍ර (QR Code Printers) සියල්ල භාවිතයට අවශ්‍ය වේ.

ජාතික ගෙවීම් තලය - National Payment Platform (NPP) හි භාරකාරත්වය ICTA ආයතනය දරනු ලබයි. එය මෙම පද්ධතිය සඳහා සැපයීම, අවබෝධතා ගිවිසුමේ 3.8 ඡේදයට අනුව ICTA ආයතනයෙහි වගකීමක් වූයෙන් දැනටමත් පද්ධතිය සමග NPP පද්ධතිය හා ඒකාබද්ධ කර තිබේ.

ව්‍යාපෘතිය දියත් කිරීමට පෙර සාමාජිකයන්ට හා සේව්‍යෝජකයන්ට සේවය සැලසීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම පිණිස සේවා ඒකක පිහිටුවීම සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබේ. ව්‍යාපෘතියට අදාලව ඉදිකළ යුතු නව පාරිභෝගික සේවා ඒකකය, පද්ධතියට අනුකූල ලෙස සකස් කිරීමට අදාලව 'නිර්මාණ උපදේශක' තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට අවසන් කර තිබෙන අතර ඊට අදාල මූලික නිර්මාණ සැලසුම අප වෙත නිර්මාණ උපදේශක විසින් භාරදී තිබේ. මීට අදාල විස්තීර්ණ සැලසුම අපවෙත ලැබීමෙන් අනතුරුව අදාල ප්‍රසම්පාදන කටයුතු සිදුකර ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරනු ලබයි. මේ වසර තුළ මෙහි ඉදිකිරීම අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

සංවර්ධනය කරන ලද නව පද්ධතියේ මෙහෙයුම් පිළිගැනීමේ සැසි (OAT) සිදුකිරීම සඳහා දැනට පවතින පද්ධතියෙන් දත්ත මාරු කිරීම සිදුවිය. ඊට අමතරව එම ක්‍රියාවලියට අයත්ව දත්ත පිරිසිදු කිරීමක්ද (Data Cleanse) සිදුකළ යුතුව තිබුණි. මීට අදාලව අවසාන දත්ත මාරු කිරීම පද්ධතිය සමග සජීවීව යාමට තීරණය කළ දින සිට දින කිහිපයකට කලින් සිදුකළ යුතුව පවතී.

දත්ත මාරු කිරීමට සකස් කර ඇති වැඩසටහන් පිරිවිතරය (Programme Script) නිරවද්‍යතාවය ක්‍රියාත්මක කිරීමට පෙර පරීක්ෂා කළ යුතුය. හුවමාරු වන දත්තවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා ඒ ඒ අංශ නියෝජනය වන පරිදි කමිටුවක් පත්කිරීම දැනටමත් සිදුකර තිබේ.

මෙහෙයුම් පිළිගැනීමේ සැසි (OAT) ආරම්භ කිරීමට පෙර පද්ධතියට අදාලව වැඩ ප්‍රවාහ හඳුනාගැනීම සහ පද්ධති පරීක්ෂණ ක්‍රියාවලියකට භාජනය කිරීම අවශ්‍ය විය. මේ අවස්ථාවේදී පද්ධතියට අදාල වැඩ ප්‍රවාහ නිසි ආකාරයෙන් හඳුනාගෙන ඒවා සියල්ල ආවරණය වන පරිදි පද්ධතිය තුළ පරීක්ෂා කර බැලීම ප්‍රමුඛ කාර්ය ලෙස හඳුනාගෙන ඊට අදාලව වැඩ කටයුතු සිදුකරමින් පවතී. ඉන් අනතුරුව දත්ත මාරු කිරීම සහ දත්තවල නිවැරදිතාවය පරීක්ෂා කිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට අපේක්ෂිතය.

පද්ධතියට අදාලව බැර නොකළ දායක මුදල් (Unallocated Receipt) හා බිබන් කැපීර සම්බන්ධයෙන් හඳුනාගනු ලැබූ ඉල්ලීම් 02ක් සම්බන්ධ කටයුතු පද්ධතියේ මෙහෙයුම් පිළිගැනීමේ පරීක්ෂණය සාර්ථකව සිදුකර අවසන් කිරීමෙන් පසුව ආරම්භ කිරීමට තීරණය වී තිබේ.

ව්‍යාපාර ක්‍රියාවලි සිතියම් ගත කිරීමට සහ මෙහෙයුම් පරිසරය සකස් කිරීමට අදාල ක්‍රියාවලියන් පද්ධතියට අදාල සියලු අංශ සමඟ එක්වී සිදුකරගෙන යමින් පවතී. හරයාත්මක පද්ධතිය තුළ වැඩිබරක් ගන්නා ක්‍රියාත්මක කිරීමේ මොඩියුලයට (Enforcement Module) අදාල ව්‍යාපාර ක්‍රියාවලීන් ලේඛණගත කිරීම මේ වනවිට 80% පමණ අවසන් කර ඇත.

ව්‍යාපෘතියේ වර්තමාන තත්වය සැකවින් පහත දැක්වේ.

ව්‍යාපෘති තත්ව වාර්තාව

1. තාක්ෂණික යෝජනාවේ විමර්ශනය සහ ඇගයීම

තාක්ෂණික යෝජනාව පිළිබඳ විශේෂිත විමර්ශනයක් සහ විශේෂ සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. එහිදී යෝජිත තාක්ෂණික ව්‍යුහය නවීන කාර්මික ප්‍රමිතීන්ට අනුකූල වන අතර වර්තමාන තාක්ෂණික අවශ්‍යතා සපුරාලිය හැකි බව තහවුරු විය. පිරිවැය කාර්යක්ෂමතාව සැලකිල්ලට ගනිමින් වැඩි පිරිසක් විසින් භාවිතා කරන විවෘත මූලාශ්‍ර මෘදුකාංග විසඳුම් (Open-Source Software Solutions) බොහෝ අවස්ථාවලදී භාවිතා කර තිබේ. මෙම විසඳුම තිරසාර හා පරිමාණය කළහැකි (Scalable) බව සහතික කරයි.

2. ක්‍රියාවලීන් අතර වෙනස සහ ගැටලු විශ්ලේෂණය

ක්‍රියාත්මක කිරීමේ අංශයේ (Enforcement Division) වත්මන් ක්‍රියාවලීන් සහ සංවර්ධනය වෙමින් පවතින Core System පද්ධතියේ ක්‍රියාවන් අතර සැලකිය යුතු සැසඳීමක් සිදුකර තිබේ. එහිදී හඳුනාගත් පරස්පරතාවයන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සාර්ථකව විසඳිය හැකි ගැටලු පමණක් වූ අතර එම ගැටලු හඳුනාගැනීම සඳහා මුහුණට මුහුණ සාකච්ඡා සහ ව්‍යාපාර ක්‍රියාවලි විශ්ලේෂණ (Business Process Analysis) සිදුකරන ලදී.

3. පරීක්ෂණ කටයුතු (Testing)

පද්ධතිය සහතිකයක් සඳහා 500කට වැඩි පරීක්ෂණ සිද්ධි (Test Cases) ලේඛණගත කර තිබේ. මෙකී පරීක්ෂණවලින් ප්‍රමාණවත් සාම්පල 2025 මැයි මාසය තුළදී ක්‍රියාත්මක කිරීම් මොඩියුලය (Enforcement Module) සඳහා පරීක්ෂා කිරීමට නියමිතය. මෙයින් ඉතිරිව ඇති තාක්ෂණික ගැටලු හඳුනාගෙන ඒවා විසඳීම අපේක්ෂා කෙරේ.

4. අවශ්‍යතා රැස්කිරීමේ වාර (Requirement Gathering Sessions)

ඉදිරි මාස 2 ක කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීමේ, රැස්කිරීමේ සහ අධිකාර අංශ (Enforcement, Collection and Surcharge Divisions) සඳහා අවශ්‍යතා රැස්කිරීමේ වාර ක්‍රියාත්මක කිරීමට කාලසටහනක් සකස් කර තිබේ.

5. ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායම පිහිටුවීම

2025 මැයි මාසය අවසන් වනවිට ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායම පත්කිරීමට නියමිතය.

6. නව ගිවිසුම

දැනට පවතින ගිවිසුම කල් ඉකුත් වී ඇති බැවින් ETFB, ICTA සහ Inova IT Systems (Pvt) Ltd. අතර නව ත්‍රිපාර්ශ්වික ව්‍යාපෘති ගිවිසුම් ගතවීම 2025 ජූනි මාසය තුළ අවසන් කිරීම.

(අ) 2020.07.03 දිනැති රජයේ ගැසට් පත්‍රයකින් අවුරුදු 30ක බදු පදනම මත ලබාදෙන ලද හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිරිබෝපුර, 90 ග්‍රාම නිලධාරී වසමේ හෙක්ටයාර් 0.1012ක් මණ්ඩලය වෙත පවරා දෙන ලදී. 2020 වර්ෂයේ ඇති වූ කොරෝනා අධිවසංගතය හා අනෙකුත් ආර්ථික අර්බුදයන් හමුවේ ජාතික අයවැය වකුලේඛ 03/2022 (02)හි ගොඩනැගිලි ඉදිකිරීම හා කුලියට ගැනීම අහෝසිකර තිබේ. එම සීමාවන් 2023 වර්ෂය සඳහා මෙන්ම 01/2024 ජාතික අයවැය වකුලේඛයේ අනු අංක 07.01 උපච්ඡේදයේ ගොඩනැගිලි ඉදිකිරීම් සීමාකර ඇති බැවින් එය ගොඩනැගිලි ඉදිකිරීම් වෙනුවෙන් භාවිතා කළ නොහැකි වූ අතර එවැනි සීමාවන් හමුවේ ඵලදායී ලෙස උපයෝජනය කිරීමට මෙතෙක් නොහැකි වී තිබේ.

(ඉ) වාර්ෂිකව අවත්කිරීමේ පදනම මත රු.මිලියන 500ක් වූ ස්ථාවර තැන්පතු හා ප්‍රතිමිලදී ගැණුම්වල ආයෝජනය කර ඇත්තේ මණ්ඩලයේ ප්‍රධානතම දායක මුදල් රැස්කිරීමේ ගිණුම පවත්වාගෙන යාමේ පහසුකම ලබාදීම වෙනුවෙන් ලංකා බැංකුව සහ මණ්ඩලය අතර ඇති වූ චක්‍රගතාවයක් අනුවය. එසේම එම ආයෝජනය වාර්ෂිකව අවත්කරන අවස්ථාවේදී ප්‍රතිමිලදී ගැනීම් හා ස්ථාවර තැන්පතු සඳහා රාජ්‍ය බැංකු 3හි විදිනට පවතින පොළී අනුපාත සංසන්දනය කර වඩා වාසිදායක පොළී අනුපාතය යටතේ ලංකා බැංකුවේ ආයෝජනය කරන ලදී. ඒ අනුව වාර්ෂිකව වෙළඳපොළ පොළී අනුපාතවල විචලනය අනුව පවත්නා පොළී අනුපාත යටතේ එම තැන්පතු පවත්වා ගැනීම සිදුකෙරේ.

මණ්ඩලය වෙත චෙක්පත් මගින් කෙරෙන දායක මුදල් රැස්කිරීම් සඳහා පවත්වාගෙන යනු ලබන ප්‍රධාන බැංකු ගිණුම වන මෙමගින් 2024 වර්ෂයේ චෙක්පත් 496,027ක් සඳහා රු.මිලියන 7,049ක් වටිනා ගනුදෙනු සිදුකර තිබේ. ඊට අමතරව ගිණුමට අදාළව එම වර්ෂයේ අගරු චෙක්පත් 1,583ක වටිනාකම රු.මිලියන 30.5ක් වේ.

මෙම බැංකු ගිණුම පවත්වාගෙන යාම සඳහා පහත සඳහන් විශේෂ පහසුකම් ලංකා බැංකුව විසින් ලබාදී තිබේ.

- දිනකට දෙවරක් ලංකා බැංකුවේ නියෝජිතයෙකු මණ්ඩලය වෙත පැමිණ චෙක්පත් රැගෙන යාම (ප.ව. 12.00 සහ ප.ව. 2.30)
- බැංකු ප්‍රකාශන සහ අගරු චෙක්පත් මණ්ඩලය වෙත භාරදීම.
- බැංකුව වෙත ප.ව.12.00 දක්වා ලබාදෙන චෙක්පත්වල වටිනාකම පසුදින බැංකු ගිණුම් බැර කිරීම සහ අනතුරුව ලබාදෙන චෙක්පත්වල වටිනාකම පසුදින හෝ ඊට පසුදින වනවිට ගිණුමට බැර කිරීම.

මේ අනුව බැංකුව විසින් ලබාදෙන සේවාවන් සහ විශේෂ පහසුකම් සඳහා රු.100,000/-ක මාසික සේවා ගාස්තුවක් 2005 වර්ෂයේ චක්‍රය වී ඇති පරිදි වර්තමානය දක්වා කිසිදු වැඩි කිරීමකින් තොරව මණ්ඩලය විසින් ගෙවීම සිදුකෙරේ.

2.3 වෙනත් කරුණු

- (අ) ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම්වලට එළඹීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන අතර අයවිය යුතු මුදල් අයකර ගැනීමට කටයුතු කරමින් පවතී.
- (ආ) නිග පොළී මුදල පියවීම සඳහා ඇල්කඩුව වැට්ටි සමාගමෙන් වාරික සැලැස්මක් (Installment Repayment Plan) මේ වනවිට ඉදිරිපත් කර තිබෙන අතර එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයේ එකඟතාවය මත එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබේ.
- (ඇ) මෙම සමාගම අෂවර කිරීම සඳහා 2018 වර්ෂයේදී අධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබෙන මුත් මේ දක්වා අෂවරකරුවකු පත් කොට නොමැත.

පසුකාලීනව මෙම සමාගමේ ණයගැති පාර්ශවයක් විසින් අධිකරණ නියෝගයක් මත රුපියල් මිලියන 42.6ක් වූ මුදලක් මෙම අෂවර කිරීමේ නඩුවේ බැරට තැන්පත් කර තිබේ. එම මුදලින් සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට අයවීමට ඇති මුදලක් ඇතිවීම එය අයකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් 2024.03.12 දින නීතිපති උපදෙස් පතා ලිපියක් යොමුකර තිබේ. මේ පිළිබඳව නීතිපතා පසු විපරම් කරනු ලබන මුත් මෙතෙක් පිළිතුරක් ලැබී නොමැත. ඒ අනුව එම පිළිතුරු ලැබුණු පසුව, එහි අන්තර්ගතයද සලකා බලා මෙම මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ.

- (ඈ) i. මෙම පහසුකම ලබාගැනීම සඳහා අනුමැතිය ලබාගැනීමට පවතින දුෂ්කරතා, දැරීමට සිදුවන ප්‍රාග්ධන වියදම් සීමා, නව කාර්ය මණ්ඩල බඳවාගැනීම්වලට පවතින සීමා, පවතින වැටුප් පරිමාවන් යටතේ එම ක්ෂේත්‍රයේ සුදුසුකම්ලත් දක්ෂ නිලධාරීන් බඳවාගැනීම, රඳවාගැනීම සහ නැවත බඳවාගැනීමට ඇති අපහසුව සහ මීට අදාළ අනෙකුත් යටිතල පහසුකම් සපයාගැනීමේ පවතින ගැටළු වැනි කරුණු සලකා බලා මෙම පහසුකම රාජ්‍ය බංකුවක් වන මහජන බැංකුව මගින් කිසිදු වියදමකින් සහ අමතර සේවකයින් යෙදවීමකින් තොරව මෙතෙක් සිදුකරගෙන යනු ලබයි.
- ii. මණ්ඩලයේ පවතින කළමනාකරන ධුරාවලියට අනුව මෙවැනි තනතුරක් මෙතෙක් ස්ථාපනය කර නොමැති අතර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත බඳවාගැනීමේ පරිපාටිය අනුව ආයෝජන කොට්ඨාශයේ ප්‍රධාන තනතුරු සඳහා බඳවාගැනීමේදී, බඳවාගැනීමේ පරිපාටියෙහි සඳහන් අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව වරලත් මූල්‍ය විශ්ලේෂක සුදුසුකමද සපුරා තිබීම එම තනතුරට බඳවාගැනීමේ විශේෂ සුදුසුකමක් ලෙස සලකා දැන්වීම් පළකරනු ලැබේ. එසේ වුවද මෙතෙක් එවැනි තනතුරු පුරප්පාඩු වූ අවස්ථාවල කිසිදු එවැනි සුදුසුකම් සහිත වෘත්තිකයෙකු එම තනතුර සඳහා අයදුම්කර නොතිබුණි.

වර්තමානයේ මණ්ඩලයේ ක්‍රියාත්මක බඳවාගැනීමේ පරිපාටිය අනුව එම තනතුරු සඳහා නියමිත වැටුප් පරිමාව සහ අනෙකුත් ප්‍රතිලාභ සැසඳීමේදී වෙළඳපොළේ වරලත් මූල්‍ය විශ්ලේෂක සුදුසුකම් සහිත තනතුරක් සඳහා ගෙවනු ලබන ඉහළ වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභ අතර විශාල පරතරයක් පවතින බව නිරීක්ෂණය වී තිබේ. මෙම කරුණු

සළකා බලා මෙවැනි සුදුසුකම් සහ ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් විශේෂඥ පළපුරුද්දක් සහිත වෘත්තිකයෙකු උපදේශක මට්ටමෙන් බඳවාගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ.

- iii. (1) මෙම කාරණයට අදාළ ව්‍යවස්ථාපිත විධිවිධානයන්ට අනුව පෙර පැවැති තත්වය හා පසුකාලීනව විය සංශෝධනය කිරීම නිසා පවතින තත්වය

1980 අංක 46 දරන සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මුල් පනතේ 5(2) වගන්තියෙහි "මණ්ඩලයේ සභාපතිවරයා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබිය යුතුය" යනුවෙන් සඳහන් වන අතර එම වගන්තිය "මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා වන මණ්ඩලයේ සභාපතිවරයා, අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන්නේය" යනුවෙන් 1988 අංක (සංශෝධන) 47 පනතින් සංශෝධනය කර තිබේ. ඒ අනුව මෙම සංශෝධනය මගින් සභාපතිවරයා පමණක් දැරූ තැනැත්තාට සභාපතිවරයාට අමතරව ප්‍රධාන විධායක නිලධාරී තනතුරද හිමිවී තිබේ.

- (2) උක්ත කාරණය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් සිදුකර ඇති නිර්දේශය

මෙම කාරණය සම්බන්ධයෙන් 2016 අගෝස්තු 26 වන දින පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදී පහත සඳහන් නිර්දේශය කර තිබුණි.

"මූල්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරී තනතුර සහ සභාපති යන තනතුරු දෙකම එකම පුද්ගලයකු විසින් හෙබවීම යෝග්‍ය නොවන බවත් ඒ සම්බන්ධ පහත සංශෝධනය කිරීමකින් මේ තත්වය වෙනස් වියයුතු බවත් කාරක සභාවේ මතය විය".

- (3) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශයට අදාළව පහත සංශෝධනය කිරීම සඳහා මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවන්

මණ්ඩලය විසින් මේ පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කර යෝජිත නිර්දේශයට අනුකූලව සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් පනතේ 5(2) වගන්තිය සංශෝධනය කිරීමට පහත අයුරින් යෝජනා ඉදිරිපත් කෙරුණි.

- මණ්ඩලයේ සභාපති තනතුර හා ප්‍රධාන විධායක නිලධාරී තනතුර එකම පුද්ගලයකු විසින් දරනවා වෙනුවට එම තනතුරු සඳහා පුද්ගලයින් දෙදෙනෙකු විසින් දැරිය හැකි පරිදි පහත සංශෝධනය කිරීම.
- මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා දරන පුද්ගලයාට පත්කිරීම.

සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා මණ්ඩලය විසින් ගෙන ඇති පියවර සැකෙවින් පහත පරිදි වේ.

- (4) 1980 අංක 46 දරන සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් පනත අවසන් වරට 1993 වර්ෂයේදී සංශෝධනය කර ඇති අතර ඒ අනුව පනතේ වගන්ති කිහිපයක්ම සංශෝධනය කිරීම සඳහා 2016 වර්ෂය වනවිට යෝජනා ඉදිරිපත් වී තිබුණි.

උක්ත නිර්දේශය ලැබීමෙන් පසුව 2016 වර්ෂයේ සිට සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලය ඇතුළත් වන විෂයභාර අමාත්‍යවරයා හා රේඛීය අමාත්‍යාංශය අවස්ථා ගණනාවකදීම වරින්වර වෙනස් වූ අතර ඒ අතරතුර කාලයේ ධුරවල සිටි අධ්‍යක්ෂවරුන් හා සභාපතිවරුන්ද අවස්ථා කිහිපයකදීම මේ දක්වා වෙනස් වී තිබේ. තවද පසුගිය කාලයේදී රටේ පැවැති ආර්ථික තත්වය සහ කෝවිඩ් 19 අධිවසංගත තත්වයක් උද්ගතව තිබීමද පහත සංශෝධනය කිරීමේ සමස්ථ ක්‍රියාවලියට අදාළ තීරණ ගැනීමේ හා පියවර ගැනීමේ ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය කෙරෙහි බලපා තිබුණි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශයට අනුකූලව ඉහත ආකාරයෙන් පනතේ 5(2) වගන්තිය සංශෝධනය සඳහා යෝජනාවද ඇතුළත් සංශෝධන සඳහා 2021.07.26 දින අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබුණි. එකී අධ්‍යක්ෂ මණ්ඩල තීරණය සහ යෝජිත සංශෝධන 2021.08.11 දිනැති ලිපිය මගින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමුකරනු ලැබීය.

- (5) මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කැඳවීමක් අනුව මෙම යෝජිත සංශෝධන පිළිබඳව සාකච්ඡාවක් 2021.11.23 දින මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර එහිදී ලැබුණු උපදෙස් හා නිර්දේශ අනුව අදාළ යෝජනා නැවත සංශෝධනය කරනු ලැබීය.

- (6) ඒ අනුව යෝජිත සංශෝධන අනුමැතිය සඳහා 2022.05.30 දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී හදිසි අවශ්‍යතාවයක් සේ සළකා ඉලෙක්ට්‍රොනිකව දායක මුදල් හා මාසිකව වාර්තා ඉදිරිපත් කිරීමට අදාල යෝජිත සංශෝධන සඳහා අමාත්‍යවරයා මගින් රෙගුලාසි සකස් කිරීම සුදුසු බවට උපදෙස් ලැබුණු අතර ඒ වනවිට රටේ උද්ගතව පැවැති තත්වය සැලකිල්ලට ගෙන සෙසු යෝජිත සංශෝධන සලකා බැලීම මාස 06ක කාලයක් දක්වා කල්තැබීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන ලදී.
- (7) 2022.06.27 දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඉහත කී අයුරින් යෝජිත සංශෝධන කිහිපයක් සඳහා රෙගුලාසි සකස් කිරීමට අනුමැතිය ලැබුණු අතර එම තීරණය මහා භාණ්ඩාගාර ලේකම් වෙත යොමුකර අමාත්‍යවරයා මගින් රෙගුලාසි සකස් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස 2022.08.04 හා 2022.12.14 දිනැති ලිපි මගින් ඉල්ලා සිටිනු ලැබීය. ඒ අනුව 2022.12.22 දින අදාල රෙගුලාසි ගැසට් පත්‍රයේ පලකරනු ලැබීය.
- (8) 2022.12.19 දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍යවරයාගේ 2023 අයවැය කට්ටේ ඇතුළත්ව තිබූ මණ්ඩලයට අදාල යෝජනාද ඇතුළත් කර නැවත සකස් කරනු ලැබූ පනත සඳහා යෝජිත සංශෝධන කිහිපයක් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබුණු අතර පනතේ උක්ත 5(2) වගන්තිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාගේ උපදෙස් ලබාගෙන, එම උපදෙස්වලට අනුකූලව අවශ්‍ය පියවර ඉදිරියේදී ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරනු ලැබූ අතර එම තීරණ මණ්ඩලයේ සභාපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත 2022.12.21 දිනැති ලිපිය මගින් දැනුම් දී තිබේ. ඒ අනුව මේ වනවිට 2022.12.19 වන දින අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනුමත කළ යෝජිත සංශෝධන, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකර එම සංශෝධනවලට අදාල මූලික කෙටුම්පත සකස් කර තිබේ.
- (9) ඉහත සඳහන් අයුරින් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත සංශෝධන කිරීමට සමගාමීව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ලබාදී ඇති උක්ත නිර්දේශයට අනුකූලව සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව 2023.04.24 දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කෙරුණු අතර මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අදහස් හා උපදෙස් ලිඛිතව ලබාගෙන ඊට අදාල අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකිරීමට මණ්ඩලය තීරණය කරනු ලැබීය.
- (10) ඒ අනුව 2023.04.24 දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඉහත කාරණය සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය හා යෝජිත සංශෝධන, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත මණ්ඩලයේ සභාපතිවරයා විසින් 2023.05.02 දිනැති ලිපිය මගින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා යොමු කරනු ලැබීය.
- (11) භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් භාණ්ඩාගාරයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපතිවරයාට පිටපතක් සහිතව 2023.05.15 දිනැතිව යොමු කරනු ලැබූ ලිපිය අනුව, මේ වනවිට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත සංශෝධනය සඳහා කෙටුම්පත් කර ඇති මූලික කෙටුම්පතට උක්ත 5(2) වගන්තිය සඳහා යෝජිත සංශෝධනද ඇතුළත් කිරීමට ඇති හැකියාව පිළිබඳව දෙකාංශ බලන ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව මේ වනවිට මේ සම්බන්ධයෙන් අදාල කටයුතු සිදුකෙරෙමින් පවතී.
- (12) එසේම සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත සඳහා යෝජිත සංශෝධන පිළිබඳව 2025 ජනවාරි 27 වන දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩලයේ 764 වන රැස්වීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර මේ කාරණය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. ඒ අනුව පනතේ 5(2) වගන්තිය සඳහා යෝජිත සංශෝධනය පිළිබඳව වර්තමාන විෂයභාර නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරනු ලබන බවට තීරණය විය.

මෙම ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව මණ්ඩලය විසින් අඛණ්ඩව පසු විපරම් කරමින් පවතී.

- (ඉ) Evolve Technologies (Pvt) Ltd. ආයතනය සමඟ නඩත්තු ගිවිසුමකට මේ වනවිට එළඹ තිබේ. ඒ අනුව 2025.02.17 දින සිට බලපැවැත්වන පරිදි නඩත්තු ගිවිසුම ක්‍රියාත්මක වේ.

Core System පද්ධතිය ක්‍රියාත්මක වීම ආරම්භ කර මෙහෙයුම් පිළිගැනීමේ සැසි (OAT) අවසන් කිරීමෙන් පසුව එම පද්ධතිය සමඟ මෙම Accpac පද්ධතිය ඒකාබද්ධ කිරීමට කටයුතු කරනු ලැබේ.

(ඊ) මෙම ගබඩා පරිශ්‍රය මණ්ඩලයේ ලේඛනාගාරයක් ලෙස පවත්වාගෙන යාමට 2019 වර්ෂයේදී නිඹර්ගස්සාය ප්‍රාදේශීය ලේකම් යටතේ පැවැති නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය වෙතින් විධිමත්ව ලබාගෙන තිබූ අතර, 2022 අප්‍රේල් මාසයේ සිට එම ගබඩා ප්‍රාදේශීය නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකළ යුතුව පවතී. අවස්ථා කිහිපයකදී ලිපි හා දුරකථන ඇමතුම් ලබාදී අමණ්ඩුව මේ පිළිබඳ විමසීම් කරන ලදී. තවද මේ පිළිබඳව සිහිකැඳවීම් කරමින් අධ්‍යක්ෂ (ඉඩම් සංවර්ධන හා කළමනාකරණ) නාගරික සංවර්ධන අධිකාරිය වෙත ගොස් හමුවී සාකච්ඡා කරන ලදී. එහෙත් ඒ පිළිබඳව පිළිතුරක් නොලැබුණු බැවින් අප විසින් නැවතත් සිහිකැඳවීමේ ලිපියක් 2025.02.17 දින යොමුකර ඇති අතර නැවත දුරකථන ඇමතුම් ලබාදී මේ පිළිබඳ සිහිකැඳවීම් සිදුකරන ලදී. මණ්ඩලය විසින් කුලී පදනම මත ලබාගෙන ඇති මෙම ගොඩනැගිලිවලට අදාලව බදු ගිවිසුම් සකස් කිරීම බදුදීමනාකරු විසින් සිදුකරනු ලබයි. විඛේවිත් නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රමාදය මත මෙම ගිවිසුම්ගතවීම ප්‍රමාද වී ඇති අතර ගිවිසුමකින් තොරව මෙම මණ්ඩලයට කුලී ගෙවීම් සිදුකළ නොහැකි බැවින් ගාස්තු සඳහා දඩ මුදල්ද එකතු කර තිබේ. මෙකී ගිවිසුම්ගත නොවීමේ හැටලුව පිළිබඳ මේ වනවිට ද නාගරික සංවර්ධන අධිකාරියේ අදාල නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් තිබේ.

(උ) සේවයෙන් විශ්‍රාම ගෙන යාම, සේවය අත්හිටුවීම, සේවයෙන් පහකිරීම යන කරුණු හේතුවෙන් මේ වනවිට මෙකී නිලධාරීන් මණ්ඩලීය සේවයෙන් ඉවත් වී ඇති බැවින් ඔවුන්ගෙන් අයවීමට පවතින මුදල් අවසන් ගෙවීම් වලින් අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ. එසේම ලබාගෙන ඇති ණයමුදල් වලට අදාල ගිවිසුම් ප්‍රකාරව අදාල ඇපකරුවන්ගෙන් හිඟමුදල් අයකර ගැනීමට කටයුතු කරනු ලබන අතර මේ සම්බන්ධයෙන් සිහිකැඳවීම් ලිපි යොමුකර තිබේ.

මීට - විශ්වාසී,
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය


සෝමසිරි ඒකනායක
සභාපති/ප්‍රධාන විධායක නිලධාරී

වර්ෂික වාර්තාව
வருடாந்த அறிக்கை
ANNUAL REPORT
2024



EMPLOYEES' TRUST FUND BOARD

19 - 23 Floors, "MEHEWARA PIYESA",
P.O.Box 807, Kirula Road, Narahenpita, Colombo 05.
Tel: 011 7747201 | Fax: 011 2503917
Email: finance@etfb.lk
Web: www.etfb.lk